



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,428 — FRIDAY, JULY 25, 1952

Published by Authority

## PART IV — LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications .. ..	717	Budgets .. ..	772
By-laws .. ..	718	Sale of Properties .. ..	773
Posts—Vacant .. ..	765	Road Committee Notices .. ..	—
Notices under the Local Authorities Elections Ordinance .. ..	771	Miscellaneous Notices .. ..	773
Statements of Revenue and Expenditure .. ..	—		

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries, &c.

PART VI published with this Issue contains List of Jurors and Assessors.

### Local Government Notifications

L. D.—B. 139/46.

#### The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Dondra Town Council, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Local Government and is published in terms of sub-section (2) of that section:—

#### RESOLUTION

“This Council, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Council.

Amount of Payment	Rate of tax Rs. c.
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but does not exceed 50 cents .. ..	0 5
(b) exceeds 50 cents but does not exceed Re. 1 .. ..	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 .. ..	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 .. ..	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 2.50 .. ..	0 25
(f) exceeds Rs. 2.50 but does not exceed Rs. 3 .. ..	0 30
(g) exceeds Rs. 3 but does not exceed Rs. 4 .. ..	0 40
(h) exceeds Rs. 4 but does not exceed Rs. 5 .. ..	0 50

Rate  
of tax  
Rs. c.

(i) exceeds Rs. 5 but does not exceed Rs. 10 .. ..	1 0
(j) exceeds Rs. 10—	
(1) for the first Rs. 10 .. ..	1 0
(2) for each additional Rs. 5 or part thereof .. ..	1 0”

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 17, 1952.

#### The Town Councils Ordinance, No. 3 of 1946

IT is hereby notified that the Mullaittivu Town Council has, under sections 175 and 177 of the Town Councils Ordinance, No. 3 of 1946, as amended by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, imposed with effect from the date on which this Notification is published in the *Gazette*, the licence duties specified in the Schedule hereto in respect of the licences described therein, in lieu of the licence duties hitherto leviable in respect of those licences.

V. SATHASIVAM,  
Secretary.

Town Council.  
Mullaittivu, June 28, 1952.

#### SCHEDULE

Nature of Licence	Annual Duty. Rs. c.
Licence authorising the use of any premises or place for—	
(1) manufacturing desiccated coconut .. ..	25 0
(2) storing lime in any quantity over one gunny bag .. ..	15 0
(3) keeping a forge .. ..	10 0

## By-laws

L. D.—B. 14/52/L. G. D.—BB. 1265.

### RATNAPURA URBAN COUNCIL

#### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Ratnapura Urban Council under sections 166 and 177 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 10, 1952.

#### BY-LAWS

##### *Dwelling compounds*

1. The occupier, or if there is no occupier the owner, of any house within the urban area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free of under-growth and rubbish.

##### *The cleaning of houses*

2. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner of the house specifying what action the owner should take within a time set out in the notice.

3. (1) Every owner of a house served with a notice under by-law 2 shall comply with the requirements of such notice within the specified time.

(2) In the event of failure or refusal to comply with the requirements of a notice under by-law 2, the owner shall be guilty of an offence punishable with a fine not exceeding two hundred and fifty rupees and in the case of a continuing contravention with an additional fine of twenty-five rupees for every day during which the contravention is continued after conviction thereof by a court of competent jurisdiction, or after service of a written notice from the Chairman, or other officer authorised in that behalf by the Chairman, directing attention to such contravention.

4. In these by-laws—

“Chairman” means the Chairman of the Ratnapura Urban Council or any officer authorised by him in writing in that behalf; and

“Urban area” means the area within the administrative limits of the Council.

L. D.—B. 47/43/L. G. D.—BB. 739.

### BATTICALOA URBAN COUNCIL

#### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Batticaloa Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939 and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 10, 1952.

#### BY-LAW

The Batticaloa market by-laws published in *Gazette* No. 9,526 of March 1, 1946, are hereby amended as follows:—

(1) by the insertion, immediately after by-law 12, of the following new by-laws:—

“12A No holder of a permit or ticket in respect of a meat stall in the public market shall sell meat for a price other than that fixed by the Council and specified in such permit or ticket.

12B Every holder of a permit or ticket in respect of a meat stall in the public market shall display in a conspicuous position in his stall a notice specifying the prices fixed by the Council.”; and

(2) by the substitution, in by-law 26, for the words “a fine not exceeding fifty rupees”, of the words “fine not exceeding two hundred and fifty rupees”.

L. D.—B. 159/33/L. G. D.—BB. 388.

### WELIGAMA URBAN COUNCIL

#### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Weligama Urban Council under sections 166 and 170 (11) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 9, 1952.

#### BY-LAW

The by-laws relating to public markets published in *Gazette* No. 8,043 of April 12, 1934, are hereby amended by the substitution for by-law 2 thereof, of the following new by-law:—

“2. (1) Within the Weligama market area no person shall sell or offer or expose for sale any meat, poultry, fresh fish, fruit or vegetables except at any public market:

Provided, however, that the preceding provisions of this by-law shall not apply to—

(a) the sale of poultry, fruit or vegetables by itinerant vendors who do not sell at fixed places, or do not for the purpose of such sale establish themselves on the public roads or other public places;

(b) the sale by the licensee of an eating-house or a tea or coffee boutique of fruit for consumption on the premises; and

(c) the sale of fish within the Weligama Market area by licensed itinerant vendors;

(d) the sale by any person of young coconuts or oranges; or

(e) the sale of meat at any premises authorised to be used for the purpose of such sale by a licence issued by the Chairman.

(2) The Chairman shall not issue a licence under paragraph (e) of the proviso to paragraph (1), to any person who is not the holder of a licence for the sale of meat in any public market.

(3) Every licence under paragraph (e) of the proviso to paragraph (1) shall be in force for such period as may be specified on the licence”.

L. D.—B. 266/41/L. G. D.—BB. 700.

## WELIGAMA URBAN COUNCIL

## The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Weligama Urban Council under sections 166 and 170 (9) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947..

D. C. R. GUNAWARDANA,

Permanent Secretary,

Ministry of Local Government.

Colombo, June 10, 1952.

## BY-LAWS

1. Within the administrative limits of the Council no person shall sell any water unless he is the holder of a permit issued in that behalf by the Chairman.

2. No person who is suffering or who has recently suffered from any infectious, contagious, or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease shall draw water from any registered well or take part in the sale or transport of water until the periods of incubation and infection have elapsed.

3. No permit to sell water shall be issued to any person unless the Medical Officer of Health has examined such person and has found him to be free from any infectious, contagious or cutaneous disease.

4. No holder of a permit issued under by-law 1 shall—

- (a) sell any water obtained from a well other than a registered well, or
- (b) transport water for the purpose of sale except in wooden barrels which comply with the following requirements:—

- (i) The barrel must have an opening 12 inches square on the top;
- (ii) such opening must have a dust-proof cover fitted with hinges;
- (iii) There must be a brass tap at the bottom of the barrel through which water can be drawn out;
- (iv) The barrel must be fixed horizontally on a cart which shall be drawn by hand or bullock;
- (v) The outside of the barrel must be painted and kept clean;
- (vi) The inside of the barrel must be thoroughly cleaned daily and kept free from dirt or slime at all times.

5. The holder of a permit issued under by-law 1 shall bring or cause to be brought to the premises of the office of the Council on every Monday at such time as may be specified by the Chairman, each barrel used by him for the transport of water for sale, in order that such barrel may be disinfected under the supervision of an officer authorised in that behalf by the Chairman.

6. The holder of a permit issued under by-law 1 shall cause the number of the permit together with the words "LICENSED WATER VENDOR" to be painted on a conspicuous part of each barrel used by him for the transport of water for sale.

7. The Chairman or an officer authorised by the Chairman in that behalf may inspect any barrel which is used for the transport of water for sale or any registered well.

8. Every person desirous of having his well registered under these by-laws shall make written application in that behalf to the Chairman.

9. No well shall be registered under these by-laws unless such well complies with the following requirements:—

- (1) The well must be deep enough to reach the water below the stratum lying under sub-soil water;
- (2) The inner wall of the well must be cement-stained or cement-plastered down to the level of the water;
- (3) There must be a parapet wall of masonry 2½ feet in height round the entire circumference of the well and an apron 5 feet wide round the parapet wall with a slope towards the outer edge;
- (4) There must be a drain along the outer edge of the apron to carry waste water to a lead-away drain;
- (5) The lead-away drain must be at least ten feet long;
- (6) A pulley and rope or a hand pump and the necessary vessels must be provided for drawing water from the well;
- (7) The entire construction of the well must be of masonry rendered in cement plaster;
- (8) There must not be any cess pit, cesspool, dung or manure heap, refuse or any other decaying matter within a distance of hundred feet from the well.
- (9) The water must be fit for drinking purposes.

10. No charge shall be levied for the permit issued under by-law 1 or for the registration of any well.

11. Every contravention of any of the foregoing by-laws shall be punishable with a fine not exceeding two hundred and fifty rupees.

12. In these by-laws—

"Chairman" means the Chairman of the Council;  
"Council" means the Weligama Urban Council;  
and

"registered well" means a well registered under these by-laws.

L. D.—B. 32/52/L. G. D.—BB. 1263.

## KADUGANNAWA URBAN COUNCIL

## The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Kadugannawa Urban Council under sections 166 and 170 (3) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,

Permanent Secretary,

Ministry of Local Government.

Colombo, July 9, 1952.

## BY-LAWS

## Tax on Vehicles and Animals

1. The returns required to be furnished under section 180 of the Ordinance by an owner or other person whether resident within the town or outside and liable or deemed to be liable to pay taxes in respect of animals or vehicles shall be made in the form supplied by the Council for that purpose and shall be filled up and furnished by the persons to whom such form is addressed.

2. (1) If any person after having filled up and furnished a return acquires, keeps or uses any vehicle or animal, not mentioned in such return, he shall, within one month of acquiring any such vehicle or animal, notify the Chairman in writing of the fact of such acquisition, keeping or use, and further furnish true and correct information in respect of every such vehicle or animal so acquired, kept or used.

(2) Whoever fails or neglects to notify the Chairman or to furnish the information as required by paragraph (1) of this by-law shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

3. Subject to the provisions of section 176 of the Ordinance, every person who has furnished the return referred to in by-law 1 shall without further notice be liable, in respect of every vehicle or animal entered in such return, to pay the tax for the year for which such return is furnished and every person who has sent the written notice required by by-law 2 shall be liable to pay the tax on every vehicle or animal referred to in such notice for the year in which such vehicle or animal was acquired by him or otherwise came into his possession.

4. Any person who has furnished the return required by by-law 1 or the written notice required by by-law 2 may by written notice given to the Chairman claim to be exempted from the liability to pay any tax in respect of a vehicle or an animal which has been in his possession for less than thirty days in any year and is entered in or referred to in such return or notice.

5. The annual tax prescribed under the provisions of section 176 of the Ordinance shall be paid on or before the thirty-first day of March in every year in respect of all vehicles other than those exempted by the Ordinance, and in respect of every horse, pony, mule, bullock, or ass kept or used within the administrative limits of the Council.

6. The annual tax in respect of any vehicle or animal shall be paid at the office of the Council.

7. On payment of the annual tax, the Chairman shall issue or cause to be issued in respect of every vehicle for which such tax is paid a metal plate with such of the distinguishing letters for vehicles specified in the Schedule hereto as are appropriate to that vehicle and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Such plate shall be fixed on a conspicuous part of the vehicle in respect of which the plate was issued.

Provided that—

- (a) when any plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled, on making a payment of twenty-five cents, to receive a fresh plate; and
- (b) that the Chairman may, on his being satisfied by an affidavit or otherwise that any plate has been lost or stolen, issue a fresh plate on the application of the owner and on the payment by him of fifty cents.

8. Where the plate referred to in by-law 7 has not been duly affixed to any vehicle kept or used within the administrative limits of the Council, the owner or person in charge of that vehicle shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

9. It shall be lawful for the Chairman, the Revenue Inspector, any Police Officer or any other officer authorised by the Chairman in writing to stop and detain any vehicle proceeding on any road within the limits of the Council for the purpose of inspecting the metal plate referred to in by-law 7; and the driver or person in charge of any such vehicle shall permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary.

10. Every contravention of by-law 9 shall be punishable with a fine not exceeding fifty rupees.

11. In these by-laws—

- “Chairman” means the Chairman of the Council;
- “Council” means the Kadugannawa Urban Council;
- “Ordinance” means the Urban Councils Ordinance, No. 61 of 1939;
- “Revenue Inspector” means the Revenue Inspector of the Council.

#### SCHEDULE

For every bicycle or tricycle or bicycle car or cart or tricycle car or cart.—	
(a) if used for trade purposes	DKB-T
(b) if used for other than trade purposes	DKB
For every double bullock cart or hackery	DKD
For every single bullock cart or hackery	DKS
For every hand cart	DKH
For every jinricksha	DKR

L. D.—B. 12/45/L. G. D.—BB. 971.

#### WATTEGAMA URBAN COUNCIL

##### The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Wattagama Urban Council under sections 166 and 170 (13) of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,

Ministry of Local Government.  
Colombo, July 9, 1952.

#### BY-LAW

The premises described in the Schedule hereto shall be exempt from the special conservancy rate for the year 1952, levied under section 143 (b) of the Urban Councils Ordinance, No. 61 of 1939, and referred to in the notice dated October 25, 1951, and published in *Gazette* No. 10,318 of November 9, 1951.

#### Schedule

The premises bearing the following assessment numbers:—

- Ward 1.—Elkaduwa Road, Nos. 98/1, 12 and 30; Matale Road, Nos. 54, 88, 127, 129, 6 and 90.
- Ward 2.—Matale Road, Nos. 57 and 8.
- Ward 3.—Nuwaratenne Path, Nos. 136D/2 and 136E/3; Panwila Road, No. 5.
- Ward 4.—Panwila Road, Nos. 77, 79, 81, 4, 6, 8, 12, 16, 92, 110 to 112, 131, 133, 135, 137, 139, 141, 143, 145 and 159; Udugoda Path, Nos. 18, 20-22, 38 and 40.
- Ward 5.—Post Office Road, Nos. 12, 46, 246 1/1, 71 and 250/4.
- Ward 6.—Kandý Road, Nos. 5, 17, 19, 25, 39 to 41, 45, 57, 61, 69, 71, 258B/1, 81, 83, 68, 86, 92, 98, 104, 18B/1, 112, 122, 11A/1, 12A/2, 168, 12/1, 12C/2, 12B/3, 174, 190, 200, 202, 214 and 33A to 33B/1.

L. D.—B. 37/52/L. G. D.—BC. 325.

#### KEKIRAWA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Kekirawa Town Council under sections 166 and 170 (3) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,

Ministry of Local Government.  
Colombo, July 9, 1952.

#### By-laws relating to the tax on vehicles and animals

1. The return required to be furnished under section 180 (1) of the Ordinance by an owner or other person whether resident within the town or outside and liable or deemed to be liable to pay

taxes in respect of animals or vehicles shall be made in the form supplied by the Council for that purpose and shall be filled up and furnished by the person to whom such form is addressed.

2. (1) If any person after having filled up and furnished a return acquires, keeps or uses any vehicle or animal, not mentioned in such return, he shall within one month of acquiring any such vehicle or animal, notify the Chairman in writing of the fact of such acquisition, keeping or use, and further furnish true and correct information in respect of every such vehicle or animal so acquired, kept or used.

(2) Whoever fails or neglects to notify the Chairman or to furnish information as required by paragraph (1) of this by-law shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

3. Subject to the provisions of section 176 (1) of the Ordinance, every person who has furnished the return referred to in by-law 1 shall without further notice be liable, in respect of every vehicle or animal entered in such return, to pay the tax for the year for which such return is furnished and every person who has sent the written notice required by by-law 2 shall be liable to pay the tax on every vehicle or animal referred to in such notice for the year in which such vehicle or animal was acquired by him or otherwise came into his possession.

4. Any person who has furnished the return required by by-law 1 or the written notice required by by-law 2 may by written notice given to the Chairman claim to be exempt from the liability to pay any tax in respect of a vehicle or an animal which has been in his possession for less than thirty days in any year and is entered in or referred to in such return or notice.

5. The annual tax prescribed under the provisions of section 176 of the Ordinance shall be paid on or before the thirty-first day of March in every year in respect of all vehicles, other than those exempted by the Ordinance, and in respect of every horse, pony, mule, bullock or ass kept or used within the administrative limits of the Council.

6. The annual tax in respect of any vehicle or animal shall be paid at the office of the Council.

7. On payment of the annual tax the Chairman shall issue or cause to be issued in respect of every vehicle for which such tax is paid a metal plate with such distinguishing letters for the several kinds of vehicles as are specified in the Schedule hereto and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Such plate shall be fixed on a conspicuous part of the vehicle in respect of which the plate was issued: Provided that when any plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled, on making payment of twenty-five cents, to receive a fresh plate; and provided further that the Chairman may, on his being satisfied by affidavit or otherwise that any plate has been lost or stolen, issue a fresh plate on the application of the owner and on payment by him of fifty cents.

8. Where the plate prescribed by these by-laws has not been duly affixed to any vehicle kept or used within administrative limits of the Council, the owner or person in charge of that vehicle shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

9. It shall be lawful for the Chairman, the Revenue Overseer, any police officer or any other officer authorized by the Chairman in writing to stop and detain any vehicle proceeding on any road within the limits of the Council for the purpose of inspecting the metal plate referred to in by-law 8; and the driver or person in charge of any such vehicle shall permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary.

F 2

10. Every contravention of by-law 9 shall be punishable with a fine not exceeding fifty rupees.

11. In these by-laws—

“Chairman” means the Chairman of the Kekirawa Town Council;

“Council” means the Kekirawa Town Council;

“Ordinance” means the Town Councils Ordinance, No. 3 of 1946; and

“Revenue Overseer” means the Revenue Overseer of the Kekirawa Town Council.

#### Schedule

For every vehicle other than a motor car, motor tricar, motor lorry, motor bicycle, cart, hand-cart, jinricksha, bicycle or tricycle ..	TK
For every bicycle or tricycle or bicycle-car or cart or tricycle-car or cart—	
(a) if used for trade purposes ..	TKTB
(b) if used for other than trade purposes ..	TKB
For every double-bullock cart or hackery ..	TKDBC
For every single-bullock cart or hackery ..	TKSBC
For every hand-cart ..	TKHC
For every jinricksha ..	TKJR

L. D.—B. 33/52./L. G. D.—BC. 327.

#### BALAPITIYA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Balapitiya Town Council under sections 166 and 170 (9) of the Town Councils Ordinance, No 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 9, 1952.

#### BY-LAWS

1. The occupier of any premises served by the conservancy service provided by the Council shall pay to the Council, in respect of each bucket used in any latrine on those premises a conservancy fee of one rupee per month.

2. The fee referred to in by-law 1 shall be paid at the office of the Council on or before the tenth day of the month following that in respect of which it is due.

3. In these by-laws, “Council” means the Balapitiya Town Council.

L. D.—B. 41/52./L. G. D.—BC. 336.

#### BALAPITIYA TOWN COUNCIL

##### The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Balapitiya Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, June 10, 1952.

## BY-LAWS

1. It shall be lawful for every mortgagee of any immovable property situated within the administrative limits of the Council or for any of the heirs or the legal representative of any deceased mortgagee, to cause any such mortgage to be registered at the office of the Council.

2. Every person desiring to have a mortgage registered at the office of the Committee shall forward or cause to be forwarded to the Chairman a statement setting out—

- (a) the name and address of the mortgagee or of any heir or legal representative of the mortgagee, if he is deceased;
- (b) the name and address of the mortgagor; and
- (c) a description of the property or such particulars as may be necessary for identifying it.

3. On receipt of a statement under by-law 2 and on payment by the applicant of a registration fee of one rupee, the Chairman shall cause the names and addresses and the necessary particulars to be entered in the register kept for that purpose in the office of the Council.

4. In the event of any seizure, in execution for the recovery of any rates, taxes or charges due to the Council, in respect of any property concerning which any mortgage and names and addresses may have been registered in accordance with these by-laws the Chairman, shall, at least 14 days before advertising such property for sale, serve or cause to be served on the person or persons whose names and addresses have been so registered, a notice in writing of the seizure, the date fixed for the sale, and the amount for the recovery of which the seizure was effected.

5. If at any time before the sale, the amount specified in the notice served under by-law 4 is paid to the Council, the property shall be released from seizure.

6. In these by-laws—

- “Chairman” means the Chairman of the Council; and  
 “Council” means the Balapitiya Town Council.

L. D.—B. 34/52./L. G: D.—BC. 326.

## BALAPITIYA TOWN COUNCIL

## The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Balapitiya Town Council, under sections 166 and 170 (3) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
 Permanent Secretary,  
 Ministry of Local Government.

Colombo, July 9, 1952.

## BY-LAWS RELATING TO THE TAX ON VEHICLES AND ANIMALS

1. The returns required to be furnished under section 180 (1) of the Ordinance by an owner or other person whether resident within the town or outside and liable or deemed to be liable to pay taxes in respect of animals or vehicles shall be made in the form supplied by the Council for that purpose and shall be filled up and furnished by the person to whom such form is addressed.

2. (1) If any person after having filled up and furnished a return acquires, keeps or uses any vehicle or animal, not mentioned in such return, he shall within one month of acquiring any such

vehicle or animal, notify the Chairman in writing of the fact of such acquisition, keeping or use, and further furnish true and correct information in respect of every such vehicle or animal so acquired, kept or used.

(2) Whoever fails or neglects to notify the Chairman or to furnish information as required by paragraph (1) of this by-law shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

3. Subject to the provisions of section 176 (1) of the Ordinance, every person who has furnished the return referred to in by-law 1 shall without further notice be liable, in respect of every vehicle or animal entered in such return, to pay the tax for the year for which such return is furnished and every person who has sent the written notice required by by-law 2 shall be liable to pay the tax on every vehicle or animal referred to in such notice for the year in which such vehicle or animal was acquired by him or otherwise came into his possession.

4. Any person who has furnished the return required by by-law 1 or the written notice required by by-law 2 may by written notice given to the Chairman claim to be exempt from the liability to pay any tax in respect of a vehicle or animal which has been in his possession for less than thirty days in any year and is entered in or referred to in such return or notice.

5. The annual tax prescribed under the provisions of section 176 of the Ordinance shall be paid on or before the thirty-first day of March in every year in respect of all vehicles, other than those exempted by the Ordinance, and in respect of every horse, pony, mule, bullock or ass kept or used within the administrative limits of the Council.

6. The annual tax in respect of any vehicle or animal shall be paid at the office of the Council.

7. On payment of the annual tax, the Chairman shall issue or cause to be issued in respect of every vehicle for which such tax is paid, a metal plate with such distinguishing letters for the several kinds of vehicles as are specified in the Schedule hereto and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Such plate shall be fixed on a conspicuous part of the vehicle in respect of which the plate was issued: Provided that when any plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled, on making payment of twenty-five cents, to receive a fresh plate; and provided further that the Chairman may, on his being satisfied by an affidavit or otherwise that any plate has been lost or stolen, issue a fresh plate on the application of the owner and on payment by him of fifty cents.

8. Where the plate prescribed by these by-laws has not been duly affixed to any vehicle kept or used within the administrative limits of the Council, the owner or the person in charge of that vehicle shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

9. It shall be lawful for the Chairman, the Revenue Overseer, any police officer or any other officer authorised by the Chairman in writing to stop and detain any vehicle proceeding on any road within the limits of the Council for the purpose of inspecting the metal plate referred to in by-law 8 and the driver or person in charge of any such vehicle shall permit the Chairman or such officer to make such inspection and shall render him all such assistance as may be necessary.

10. Every contravention of by-law 9 shall be punishable with a fine not exceeding fifty rupees.

11. In these by-laws—

- “Chairman” means the Chairman of the Balapitiya Town Council;  
 “Council” means the Balapitiya Town Council  
 “Ordinance” means the Town Councils Ordinance, No. 3 of 1946; and  
 “Revenue Overseer” means the Revenue Overseer of the Balapitiya Town Council.

## Schedule

For every vehicle other than a motor car, motor tricar, motor lorry, motor bicycle, cart, hand-cart, jinricksha, bicycle or tricycle .. .. .	K B O V
For every bicycle or tricycle or bicycle-car or cart or tricycle car or cart—	
(a) if used for trade purposes .. .. .	K B B T
(b) if used for other than trade purposes .. .. .	K B B
For every double bullock cart or hackery .. .. .	K B H D
For every single bullock cart or hackery .. .. .	K B H S
For every private cart .. .. .	K B P C
For every handcart .. .. .	K B H C
For every jinricksha .. .. .	K B J

L. D.—B. 72/49./L. G. D.—BC. 191.

## MATUGAMA TOWN COUNCIL

**The Town Councils Ordinance, No. 3 of 1946**

BY-LAW made by the Matugama Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 9, 1952.

## BY-LAW

The by-laws relating to meetings published in *Gazette* No. 10,007 of August 12, 1949, are hereby amended as follows:—

- (1) by the substitution in by-law (1), for the word "served" in paragraph (a) thereof, of the words "served through the registered post"; and
- (2) by the substitution, in by-law 9, for the words "five clear days" of the words "nine clear days".

L.D.—B. 72/49/L.G.D.—BC. 197.

## MATUGAMA TOWN COUNCIL

**The Town Councils Ordinance, No. 3 of 1946**

BY-LAW made by the Matugama Town Council under sections 166 and 170 (9) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 9, 1952.

## BY-LAW

The by-laws relating to the levy of conservancy fees published in *Gazette* No. 10,031 of October 14, 1949, are hereby amended as follows:—

- (1) in by-law 1, by the substitution, for all the words from "shall pay" to the end of that by-law, of the following:—  
"shall pay to the Council—
- (a) a fee calculated at the rate of one rupee for a month for each bucket used in any latrine on those premises; and
- (b) fifty cents a month for each latrine cleaned by a labourer of the Council on those premises on application made in that behalf to the Council by such occupier."

- (2) by the re-numbering of by-law 2 and by-law 3 as by-law 3 and by-law 4, respectively;
- (3) by the insertion, immediately after by-law 1, of the following new by-law:—

"2. Where there is one or more cesspits connected with any latrine on any premises and any such cesspits is cleaned by a labourer of the Council, the occupier of those premises shall pay to the Council a fee calculated at the rate of one rupee for a month for each such cesspit"; and

- (4) in re-numbered by-law 3, by the substitution, for the word and figure "by-law 1", of the words and figures "by-law 1 or by-law 2".

L. D.—B. 27/47./L. G. D.—BC. 84.

## RAKWANA TOWN COUNCIL

**The Town Councils Ordinance, No. 3 of 1946**

BY-LAW made by the Rakwana Town Council under sections 143 (b) and 166 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 9, 1952.

## BY-LAW

The premises described in the Schedule hereto shall be exempt from the special conservancy rate for the year 1952, levied under section 143 (b) of the Town Councils Ordinance, No. 3 of 1946, and referred to in the notice dated December 11, 1951, published in *Gazette* No. 10,332 of December 21, 1951.

## Schedule

Premises bearing the following assessment numbers:—

Main Street: Nos. 7, 9, 11, 13, 23, 46, 46/1, 46/2, 68, 196/2, 196/3, 199 and 296.

Ukwatte Road: Nos. 9/2 and 9/4.

L. D.—B. 46/47/L. G. D.—BC. 110.

## MULLAITTIVU TOWN COUNCIL

**The Town Councils Ordinance, No. 3 of 1946**

BY-LAW made by the Mullaittivu Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 8, 1952.

## BY-LAW

The by-laws published in *Gazette* No. 9,885 of July 9, 1948, as last amended by by-law published in *Gazette* No. 10,197 of January 5, 1951, are hereby further amended in by-law 1, by the substitution, for the words "quarrying of cabook, gravel or metal" of the following:—

- "quarrying of cabook, gravel or metal, keeping a forge".

L. D.—B. 37/52. | L. G. D.—BC. 324.

KEKIRAWA TOWN COUNCIL

**The Town Councils Ordinance, No. 3 of 1946**

BY-LAWS made by the Kekirawa Town Council under sections 166 and 170 (1) of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 10, 1952.

BY-LAWS

*Meetings: Notice, agenda, quorum, &c.*

1. (a) Notice of every ordinary meeting and of the business to be transacted at it shall be served on each Councillor at least three days—exclusive of Sundays and Government holidays—before the meeting.

(b) No business shall be brought before or transacted at any meeting, ordinary or special, other than the business specified in the notice of the meeting, without the permission of the Council.

(c) If at any meeting there is not a sufficient number of Councillors present to form a quorum, the Chairman shall adjourn the meeting to such date not more than fifteen days after the date of the meeting so adjourned as he thinks fit, and the business which would have been brought before the meeting so adjourned, if there had been a quorum present, shall be brought before, and disposed of, at such adjourned meeting.

*Adjournment of meetings*

2. (a) The Chairman of any meeting, ordinary or special, at which a quorum of the Council is present may, with the consent of the meeting, adjourn the meeting from time to time; but no business shall be transacted without the permission of the Council at any adjourned meeting other than the business left unfinished at the meeting from which such adjournment took place.

(b) Notice of an adjourned meeting shall be served on members at least three days before the time fixed for such meeting unless the original meeting decides to hold the adjourned sitting within twenty-four hours.

*Presence of strangers*

3. Strangers, including the Press, may be present at meetings in the places set apart for them, but must withdraw when called upon to do so by the Chairman, when in the opinion of the majority of the members of the Council present at the meeting, expressed by resolution, such exclusion is deemed advisable in the public interest.

*Order of business*

4. The business of the Council shall be transacted in the following order:—

(a) Confirmation of the minutes of the last preceding meeting.

(b) Memorials, petitions, complaints, and communications addressed to the Council shall be laid before the Council.

(c) Questions of which due notice has been given.

(d) Motions of which due notice has been given.

(e) Any other matter set down in the notice of the meeting in the order in which such matters are set out or in such order as the Council may for special reasons adopt.

(f) Monthly statements of receipts and disbursements, progress reports of works, and such other documents as are required by the Council, shall be submitted to the Council.

*Order of precedence*

5. For all purposes connected with the Council, the precedence and seniority of Councillors shall be regulated as follows:—

After the Chairman shall rank the Vice-Chairman and then the Councillors in order of the priority of their election and in the case of former Councillors re-elected, of the priority of their continuous membership of Council.

*Minutes*

6. The minutes of each meeting shall be circulated. At the next or some subsequent meeting the question shall be put that the minutes be taken as read and confirmed. In the absence of objection or correction, the minutes as recorded shall be confirmed.

*Memorials, petitions, &c.*

7. (a) A member presenting a petition or memorial to the Council may state concisely the purpose of the petition or memorial.

(b) No member shall present any petition or memorial or other communication which is not respectful in tone in every part of it, and does not contain the name and address of the person by whom it was drafted.

(c) If shall be competent for any member to move that such petition or memorial be read. In making such motion he shall state concisely his reasons for wishing to have it read.

(d) No debate shall be permitted on such motion, nor shall any other member speak upon or in relation to such petition or memorial, except to second the motion formally.

(e) Such motion being seconded, the question shall be put whether the petition or memorial shall be read.

*Questions*

8. (a) Questions relating to the affairs of the Council may be put to the Chairman.

(b) At least seven clear days' notice—exclusive of Sundays and Government holidays—shall be given of such questions.

(c) A written reply shall be read by the Chairman to each question.

(d) No member shall address the Council upon any question, nor shall the terms of any question contain any argument or imputation of any motive or expression of opinion or statement of fact, except in so far as may be necessary to explain such question.

(e) Any member may put a supplementary question for the purpose of further elucidating any matter or fact regarding which an answer has been given.

Provided that the Chairman may disallow any supplementary question if, in his opinion, it infringes the preceding provisions of this by-law as to the subject matter of questions and in that case the question shall not appear on the record of the minutes of the Council.

*Motions*

9. (a) Every notice of motion shall be in writing signed by the member of the Council giving the notice. Unless such notice has been in the hands of the Secretary five clear days—exclusive of Sundays and Government holidays—before the meeting of Council, the motion may not be included in the agenda.

(b) All notices of motions shall be dated and numbered as received, and shall be entered by the Secretary upon the agenda in the order in which they are received.

(c) Before any notice of motion is placed on the agenda paper, it shall be submitted to the Chairman, who, if he be of opinion that it is out of order, shall order that such motion shall not be included in the agenda and shall cause the giver of the notice to be so informed.



(d) Every motion of which notice is given shall be relevant to some question affecting the administration of the Council's affairs.

(e) No motion to rescind any resolution which has been passed within the preceding six months, nor any motion to the same effect as any motion which has been negatived within the preceding six months, shall be deemed to be in order, unless notice thereof shall have been given and specified in the agenda, and the notice shall bear, in addition to the signature of the member who proposes the motion the signatures of two other members; and when such motion has been disposed of, it shall not be competent for any member to propose any similar motion within the period of six months next following.

(f) No motion shall be deemed to have been submitted for debate until it shall have been proposed and seconded.

(g) Any member may formally second a motion or amendment by rising in his place and bowing to the Chair, without prejudice to his right to speak at a later period of the debate.

(h) Before any motion of which previous notice has not been given, is moved in Council, it shall be reduced to writing signed by the mover and handed to the Secretary.

(i) When a motion has been moved and seconded and the debate thereon concluded, the question thereupon shall be put to the vote by the Chairman.

#### *Withdrawal of motion or amendment*

10. Any member may with the leave of the Council granted without any dissentient vote withdraw a motion or amendment moved by him. Such leave shall be granted without debate. It shall not be competent for any member to speak on any motion after the mover has asked for such leave, unless such leave has been refused.

#### *Re-introduction of motion*

11. A motion which has been withdrawn may be moved again at any subsequent meeting; but no motion shall be proposed which is the same in substance as any motion which within the period of six months referred to in by-law 9 (e) shall have been resolved in the affirmative or negative.

#### *Amendments*

12. (a) Every amendment shall be in writing and handed to the Secretary by the member proposing it.

(b) Every amendment shall be relevant to the motion during the discussion of which it is moved.

(c) Every amendment shall be read before being moved.

(d) No amendment shall be discussed or put to the Council until it shall have been seconded.

(e) A member who has seconded an amendment in a formal manner shall be permitted afterwards to speak upon it.

(f) Whenever an amendment to any motion under discussion has been moved and seconded, no second or subsequent amendment shall be moved until the first amendment shall have been disposed of. If an amendment be carried, the motion as amended shall take the place of the original motion, and shall become the question upon which any further amendment may be moved.

#### *Debate ceases when question fully put*

13. No member may speak to any question after the same has been fully put by the Chairman. A question is fully put when the voting has been taken thereon.

#### *Voting and recording of votes*

14. (a) The question shall be put by the Chairman, and the votes may be taken by a show of hands or by a secret ballot as the Council decides, and the result shall be declared by the Chairman; but in any case where the votes are taken otherwise than by secret ballot, any member may call for a division, and in that event the votes shall be taken by the

Secretary asking each member separately, according to the order of precedence, how he desires to vote, and recording the votes accordingly.

#### *Casting vote of Chairman*

(b) The Chairman shall have an original vote in common with other members whether in Council or Committee and also a casting vote if upon any question the votes are equal.

#### *Members dissenting*

15. It shall be competent for any Councillor, who is in a minority, to record the reasons for his dissent from the opinion of the majority, and such written dissent, if sent to the Secretary within one week of the meeting in question shall be entered by the Secretary at the end of his minutes of the proceedings.

#### *Order of the day*

16. The "Order of the day" shall include all business, arranged according to by-law 4. Unless otherwise resolved the business shall be taken in the order printed.

#### *Preservation of order*

17. (a) It shall be the duty of the Chairman to preserve order, and his decision on all disputed points of order shall be final.

(b) Any member of the Council deviating from the rules may be immediately called to order by the Chairman of his own motion or on any other member of the Council rising to a point of order.

#### *Decision of questions of order*

18. When the question of order has been stated the member who raises it shall resume his seat, and no other member, except by leave of the Chairman, shall speak till the Chairman has decided the question, after which the member who was addressing the Council or Committee of the Council at the time the question was raised shall be entitled to proceed with his speech, if he conforms to the Chairman's ruling. If he does not conform, the Chairman may refuse to allow him to proceed with his speech.

#### *Member not explaining or retracting*

19. Any member who fails to explain or to retract any objectionable words used by him, or to offer apologies for the use thereof to the satisfaction of the Council, may be censured or otherwise dealt with as the Council thinks fit.

#### *Chairman speaking*

20. When the Chairman has expressed his desire to address the Council or Committee of the Council, any member then speaking shall immediately resume his seat.

#### *Naming of members*

21. (a) The Chairman may name any member who disregards the authority of the Chair, or abuses these by-laws of the Council by persistently and wilfully obstructing the business of the Council, and the Chairman may forthwith put the question on a motion being made by any member or from the Chair (no amendment, adjournment, or debate being allowed) "that such member be suspended from the service of the Council".

(b) If any such motion be carried and any member be suspended under this rule, his suspension on the first occasion shall continue for one month, on the second occasion for two months, and on the third or subsequent occasion for three months.

(c) Not more than one member shall be named at the same time, unless several members present together have jointly disregarded the authority of the Chair.

(d) If any member or members acting jointly, who have been suspended under this by-law from the service of the Council, shall refuse at any time during the period of suspension to obey the directions of the Chairman to withdraw from the precincts of

the Council Chamber, the Chairman may direct such steps to be taken as are required to enforce his decision.

*Irrelevance or tedious repetition*

22. The Chairman after having called the attention of the Council or Council in Committee to the conduct of a member who persists in irrelevance or tedious repetition, either of his own arguments or of the arguments used by other members in debate, may direct the member to discontinue his speech.

*Disorderly conduct.*

23. (a) The Chairman may order members whose conduct is grossly disorderly to withdraw immediately from the Council Chamber during the remainder of that day's sitting, and may direct such steps to be taken as are required to enforce his order.

(b) If on any occasion the Chairman deems that his powers under this rule are inadequate he may name such member or members in pursuance of by-law 21.

*Duty to obey order of suspension or withdrawal*

24. Members who are suspended under by-law 21 (d) or directed to withdraw under by-law 23, shall forthwith withdraw from the precincts of the Council Chamber.

*Power to adjourn*

25. An adjournment of the discussion of any question may be moved by a Councillor at any time, and, if seconded shall be forthwith put to the vote.

26. In the event of grave disorder arising at any meeting of the Council or Committee of the Council, the Chairman may, if he thinks it necessary to do so, adjourn the meeting without putting the question of adjournment to the house, or suspend the meeting for a time to be named by him.

*Rules for members speaking*

27. In speaking to any proposition under consideration of the Council or a Committee of the whole Council, the following rules shall be strictly observed:—

- (a) Every member shall address his observations to the Chairman, and shall speak standing except in Committee.
- (b) No member shall be interrupted while he is speaking unless he is out of order.
- (c) When any member finishes his observations he shall resume his seat, and any other member wishing to address the Council may then speak.
- (d) A member shall not read his speech, but he may read extracts from written or printed papers in support of his argument.
- (e) If two members speak or desire to speak at the same time, the Chairman shall call on the member who first catches his eye.
- (f) Every member shall confine his observations to the subject under consideration.
- (g) No member shall impute improper motives to any other member.
- (h) All remarks of a personal nature shall be avoided.
- (i) A member may speak to the question before the Council or any amendment proposed thereto.
- (j) No member shall speak more than once on any proposition before the Council, except in explanation or to order, or when the Council is in Committee, or as is provided by by-law 12 (e).
- (k) By the indulgence of the Council, a member may explain matters of a personal nature, although there be no question before the Council, but such matters may not be debated, and he must confine himself strictly to the vindication of his own conduct.
- (l) The mover of any resolution or motion may reply after all the members present have had an opportunity of addressing the Council

and before the question is put, but he shall strictly confine himself to answering previous speakers, and shall not introduce any new matter into the debate. The right of reply shall not extend to the mover of an amendment.

*Committee of Council*

28. The Council may at any time resolve themselves into a committee of the whole Council, and, on their resuming, the result of their deliberation shall be dealt with by the Council.

29. It shall be competent for any member at any stage of any discussion in a committee of the whole Council to move that the Council do resume. The question shall be put to the vote by the Chairman, and if the motion is carried, the Council must immediately resume from committee.

*Special Committees*

30. (a) The Council may from time to time appoint from among their own number such special or standing committees, consisting of such number of Councillors as they think fit for the purpose of inquiring into and reporting upon any matters connected with the purposes of the Town Councils Ordinance, No. 3 of 1946.

(b) No such committee shall take any proceedings after the close of the year during which it shall have been so appointed as aforesaid.

(c) The quorum for the meetings of every such committee shall be two unless otherwise specially fixed.

(d) In the absence of the Chairman at a meeting of any committee, the members present shall choose one of their own members to preside, and such member shall for that meeting have all the powers of the Chairman.

(e) When a committee shall have agreed to a report the same shall be signed by each of the members thereof and shall, together with the minutes of proceedings, be submitted to the Council.

(f) In the event of any division taking place in a committee, a record thereof shall be entered in the minutes together with the motion or resolution proposed, the name of the proposer, and the respective votes of the members present, and such minutes shall be submitted with the report of such committee.

31. The Press shall be excluded from all meetings of special and standing committees.

*Interpretation*

32. In these by-laws unless the context otherwise requires—

“Chairman” means the Chairman of the Council;  
 “Council” means the Kekirawa Town Council;  
 “Secretary” means the Secretary of the Council.

L. D.—B. 5/48/L. G. D. GB. 14/17.

**The Village Communities Ordinance**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Wanduramba village area in the Galle District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
 Permanent Secretary,

Ministry of Local Government.

Colombo, July 14, 1952.

**BY-LAWS**

*Overhanging trees*

1. Whenever any tree, or the branch, fruit or any other part of such tree is causing or is likely to cause damage or loss to any building, or any agricultural property, or is in a condition dangerous to the occupants of any building or to passers-by along any public thoroughfare the Chairman may, by notice in writing served on the owner or occupier

of the land upon which such tree stands require such owner or occupier to cut down and remove or tie up and make secure, such tree or the branch, fruit or other part of such tree, as the case may be, within such time as may be specified in the notice, and if such owner or occupier fails to comply with the requirements of such notice within the time specified therein, any workman authorised in writing by the Chairman may enter upon such land and at the expense of such owner or occupier do what such owner or occupier was required to do by the notice.

#### *Land and property*

2. No person shall destroy, damage, or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.

3. No person shall destroy, damage, or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.

4. No person shall remove any sand, earth, stone or growing plants or trees, or in any way alter, or deface the surface of, any waste or public land without the authority of the Chairman.

5. No horse, cattle, sheep, goat or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman. Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.

6. Any person thereto authorised in writing by the Chairman may seize any horse, cattle, sheep, goat, or swine which he may find tethered or grazing on any public road without a permit under by-law 5.

7. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village no person who is not resident in any such village shall tether any cattle or permit any cattle to stray upon that pasture land without the written permission of the Chairman.

8. No person shall damage any fence, or obstruct any gateway or befoul or poison any pond situated on any land set apart as a common pasture ground.

9. Cattle (with the exception of buffaloes brought into the village area temporarily for the purpose of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents for a month for each head of cattle.

10. The owner or occupier of every private land shall cause the boundaries of such land to be marked by live fences or ditches or stones firmly embedded in the ground, or in such other manner as may be approved by the Committee.

11. In the case of two adjoining lands the owners or occupiers of such land shall be jointly responsible for seeing that a suitable boundary is marked or erected between such lands and that the boundary is maintained in good order.

12. The owner or occupier of any land shall, on receipt of a written notice from the Chairman to that effect, mark or erect a boundary in his land in such manner, and within such time, as may be specified in the notice.

13. (1) For the purpose of making or repairing any fence, ditch or boundary mark on any land, it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees to enter any of the adjoining lands with the necessary materials and implements.

(2) No person shall knowingly or wilfully alter or deface, or do any act likely to damage, any fence or boundary on any land, or remove any landmarks therefrom.

14. Any person may with the written authority from the Chairman enter upon any private land within the village area for the purpose of preventing any damage to, or for repairing or remedying defects in, any wires or apparatus or supports thereof maintained for the purpose of any public service.

#### *Roads and paths*

15. Every public road or path shall be constructed or re-constructed and maintained in accordance with the resolution of the Committee as to the width of such road or path and the course which it is to take.

16. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path, whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee divert the line of any public road or path whether constructed or in the course of construction.

17. (1) It shall be the duty of the proprietors and cultivators of paddy fields through which any public path runs to maintain such path at its customary width.

(2) No person shall cut or encroach upon any public path so as to reduce its width to less than its customary width.

18. When a range of paddy fields through which any public road or path passes is under cultivation, the cultivators of such range shall be entitled, with the previous permission of the Chairman and subject to such terms and conditions as he may impose, to put up a suitable gate across such road or path during the period of cultivation in order to prevent cattle from trespassing on the paddy fields.

19. Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice by beat of tom-tom or otherwise.

20. It shall be lawful for the Committee by resolution in that behalf to restrict or prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

21. Any officer of the Committee authorized in writing by the Chairman shall have the power to make, scour, clean, and keep open all ditches, gutters, and drains, or water courses, and also to make and lay such trunks, tunnels, plates or bridges as he shall deem necessary for the protection, preservation, improvement, repair or construction of any existing or proposed public road or path.

22. It shall be lawful for any person thereunto authorized by the Chairman in writing—

- (1) to enter between the hours of 7 a.m. and 5 p.m. with all necessary workmen, vehicles, animals and other implements, upon any land adjacent to or near any existing or proposed public road or path, and to perform all acts, matters and things, authorized by the Committee in connection with the improvement, alignment, level, width, or construction of that road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials, as it may be necessary to remove from the place of work;
- (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work in any way connected therewith; or
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains or water courses or culverts as may be necessary for the preservation, improvement, repair or construction of any public road or path;

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands or over any enclosed garden or yard.

*Abatement of nuisances*

23. Where any building or wall, or anything affixed thereon is in such a condition as to be dangerous to a neighbouring building or to an occupier thereof or to a passer-by, the Chairman shall give notice in writing to the owner or occupier requiring him—

- (a) in any case of urgency, to cause within twenty-four hours after the service of the notice a proper board or fence to be put up for the protection of any passer-by; and
- (b) in every case, within three days after the service of the notice to cause such building or wall or anything affixed thereon to be secured or repaired.

24. (1) Every owner or occupier, served with any notice under by-law 23 shall comply with the requirements of such notice within the time specified therein.

(2) In any case of failure or refusal to comply with the requirements of the notice served under by-law 23, the Chairman may authorize any specified person to do the work which ought to have been done and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

25. (1) Whenever any house or building appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of the house or building requiring him to comply with the requirements of such notice within the time specified therein.

(2) Every owner or occupier served with a notice under paragraph (1) shall comply with the requirements of such notice within the specified time, and in the event of failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

26. Every owner or occupier of any house within the village area shall cause his house to be white-washed at least once a year and at any other time specified by notice in writing by the Chairman, if by reason of any outbreak of any epidemic disease such steps appear to the Committee to be necessary.

27. No person shall dispose of the water of coconuts split for other than domestic purposes within a distance of one hundred yards of any public road or path or public place or any dwelling house.

28. No person shall wantonly deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

29. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods into or unloading goods from such cart.

30. No person shall place or bury any charmed plate, leaf, or paper or a charm in any other form, on the land of any other person.

31. No person shall—

- (a) draw any caricature or indecent picture or write any insulting expression on any building or any public place, or do any other act by which any member of the public is likely to be insulted or public decency outraged; or
- (b) ease himself on his own land, or on another's land or on any public road or path, or in any place other than a place specially provided for such purpose in such a way as to offend other people's feelings of decency; or
- (c) throw rubbish or noisome matter or any unserviceable article, or any other thing on land belonging to any other person or on any public road or public place or path; or
- (d) pelt stones or throw filth at the house of any other person; or

- (e) expose any mat, cloth, or other article on or on the side of any public road, path, thoroughfare or public place in such a manner as to terrify animals or cause annoyance to the public;
- (f) allow children of tender years to play or stray about on any public path, or thoroughfare or public place or to commit a nuisance thereon.

*Dairies and the sale of milk*

32. No person shall sell or hawk, or expose, offer or deliver for sale any milk produced within the village area unless he is—

- (a) a licensee of a dairy of three or more cows;
- (b) a registered supplier of milk; or
- (c) a vendor of milk who is employed by a licensee of a dairy or by a registered supplier of milk and to whom a card of registration has been issued by the Chairman.

33. No person shall keep a dairy of three or more cows unless he is the holder of a licence issued in that behalf by the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 184, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

34. No licence to keep a dairy of three or more cows shall be issued to any person unless the premises in respect of which the licence is to be issued are in conformity with the following requirements:—

(1) Every building on the premises intended for the accommodation of cattle must—

- (a) be built of brick, stone, cabook or wood;
- (b) have its walls and pillars lime-washed;
- (c) have a roof constructed of durable material;
- (d) have its floor paved with brick or stone rendered in cement, cement concrete, or asphalt;
- (e) have drains for the purpose of conveying urine, washings and waste water into one or more covered receptacles, such drains being paved with brick or stone rendered in cement, cement concrete or asphalt; and
- (f) be proportionate in size to the number of cows to be kept in the dairy, allowing for each cow a floor space of not less than eight feet in length and five feet in width and a minimum air space of four hundred cubic feet.

(2) The building on the premises intended for use as a milk-room must—

- (a) be at a distance of not less than twenty-five feet from the cow shed or other buildings and not less than 100 feet from any latrine, cesspit, ashpit, permanent manure heap or open sewer;
- (b) have walls not less than seven feet in height, built of stone, brick or cabook, and plastered or lime-washed on the inside;
- (c) have at least two opposite walls abutting on the open air;
- (d) have its floor cemented, and the junction of the floor with the walls rounded off in cement;
- (e) have a ceiling which is constructed of grooved and oil-painted boards capable of preventing the ingress of dust;
- (f) have the eaves of the roof at least six feet above the level of the ground;
- (g) have at least one window and one door, the area of the window space being not less than one-fifteenth of the floor space of the room and have each window and door covered with fly-proof netting and one window facing at least one door; and
- (h) be provided with a table covered with marble, slate, zinc or other impermeable substance approved by the Chairman, and with a sanitary dust-bin and a suitable rack for storing clean bottles.

35. The licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which the phrase "LICENSED DAIRY" and its Sinhalese equivalent are clearly painted.

36. The licensee of a dairy shall keep in the dairy, so as to be available for inspection at any time, a list of the names and addresses of all employees, and a register containing the names and addresses of all persons to whom he supplies milk.

37. The licensee of a dairy shall cause—

- (a) the walls of every room forming part of the dairy to be lime-washed and the woodwork to be washed with hot water and soap at least twice a year in the months of June and December and at such other times as may be ordered by the Chairman in writing;
- (b) the floors and top of the milk room table to be washed at least once every day;
- (c) every part of the dairy, its surroundings and drains to be kept clean and in good repair;
- (d) all dung, refuse, urine, and washings to be removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as to cause no nuisance;
- (e) all cattle food, other than grass or straw to be stored in suitable rat-proof receptacles; and
- (f) all utensils, furniture, and other requisites used in or belonging to the dairy to be kept clean.

38. The licensee of a dairy shall not cause or permit—

- (a) milk to be poured into any vessel which is not thoroughly clean;
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, or enamelled or galvanized iron;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room;
- (d) milk for the purpose of sale to be drawn from any cow unless immediately before the time of milking, the udder and teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and clean;
- (e) milk intended for sale to be kept in any place other than the milk room; or
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

39. The licensee of a dairy shall provide for the purpose of the dairy only water obtained from a source approved by the Chairman.

40. (1) The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator, or other articles used in the dairy to be used for any purpose other than for the purpose of the dairy, and shall cause each vessel, churn, separator or other articles to be washed after each occasion on which it is used, first with cold water then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

(2) The licensee of a dairy shall cause the brushes used in cleaning vessels, and other dairy requisites to be boiled for ten minutes each time after use.

41. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid and shall take all precautions to prevent the milk from being contaminated during transit.

42. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

43. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease shall be permitted by the licensee of any dairy or any person in charge

of dairy or the milk room to enter the dairy or milk room or to take part in the preparation, sale or transport of milk until the periods of infection and incubation have elapsed.

44. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of infectious, contagious or cutaneous disease, which may occur among the persons employed in the dairy.

45. The licensee of a dairy shall not sell, or cause or permit to be sold the milk of any cow suffering from tuberculosis, acute mastitis, foot and mouth disease, anthrax, or actinomycosis of the udder or add such milk or cause or permit it to be added to any milk of other animals which is intended for sale for human consumption.

46. The licensee of a dairy shall not sell or supply to any person milk obtained from any cow other than a cow kept in the licensed dairy.

47. No person shall keep a dairy of not more than two cows unless he has been registered by the Chairman as a supplier of milk.

48. The Chairman may refuse to register any person as a supplier of milk if a Medical Officer authorized in writing by the Chairman after inspection of the dairy which that person intends to keep, recommends that that person should not be so registered.

49. Every registered supplier shall take all such measures and precautions as may be necessary to ensure that—

- (a) the cowsheds, utensils, and other requisites are kept clean; and
- (b) the person milking the cows and the person distributing the milk are free from disease.

50. No registered supplier shall cause or permit any cow to be milked for the purpose of obtaining milk unless, immediately before milking, the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned.

51. Every registered supplier of milk shall cause the milk to be collected, stored and distributed in vessels which are—

- (a) made of impervious material;
- (b) provided with proper covers, stoppers, or corks; and
- (c) capable of being cleaned daily with boiling water.

52. Every registered supplier of milk shall cause every vessel used for collecting, storing or distributing milk, to be washed after each occasion on which the vessel is used, first with cold water then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

53. No person shall expose, offer or deliver for sale, or sell or hawk within the village area any milk produced outside that area unless—

- (a) he has been registered by the Chairman as a purveyor of milk;
- (b) he has been registered by the Chairman as a vendor of milk employed by a registered purveyor of milk.

54. (1) The Chairman may refuse to register any person as a purveyor of milk, if the Chairman of any duly constituted local authority for the area within which the dairy from which that person intends to obtain milk is situated, after inspection of the dairy recommends that that person should not be registered as a purveyor of milk.

(2) No fee shall be charged for the registration of any person as a purveyor of milk.

55. (1) No licensee of a dairy, registered supplier of milk, or registered purveyor of milk shall employ any person as a vendor of milk, unless that person has been registered by the Chairman as a vendor of milk employed by such licensee, supplier or purveyor as the case may be.

(2) The Chairman shall issue to every person who is registered as a vendor of milk a card of registration bearing—

- (a) the name, registration number and thumb impression of that person; and
- (b) the name and licence number or registration number of the licensee of a dairy, registered supplier of milk or registered purveyor of milk under whom that person is employed.

(3) The Chairman may refuse to register any person as a vendor of milk under this by-law until a Medical Officer nominated by the Chairman has examined that person and certified him to be free from any infectious, contagious, or cutaneous disease.

(4) No fee shall be charged for the registration of any person as a vendor of milk.

56. Every registered vendor of milk shall carry his card of registration on his person when exposing, offering, or delivering for sale, or selling or hawking milk and shall produce such card whenever requested to do so by any officer duly authorized in that behalf by the Chairman, in writing.

57. No person shall expose, offer or deliver for sale, or sell or hawk within the village area—

- (a) any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "SKIMMED MILK" and its Sinhalese and Tamil equivalents, and is declared at the time of sale to be skimmed milk; or
- (b) any milk adulterated with water or any other foreign substance or liquid; or
- (c) any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material: Provided that milk to which tea, coffee, or cocoa has been added for consumption on the premises of any tea, or coffee boutique or eating-house, shall not be deemed to be adulterated for the purposes of this by-law.

58. The Chairman or any officer authorized in writing by the Chairman may at any time demand and take a sample of milk for analysis, on payment of the value thereof, from the licensee of any dairy, from any registered supplier of milk, registered purveyor of milk, or registered vendor of milk.

59. The licensee of a dairy, registered supplier of milk, registered purveyor of milk or registered vendor of milk shall not refuse to comply with a demand lawfully made under by-law 58.

60. The licensee of a dairy shall cause a copy of these by-laws (relating to dairies and the sale of milk) in Sinhalese, and the licence to be framed and hung in a conspicuous position in the dairy.

#### *Sale of provisions*

61. No person shall keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food, except on a licence duly obtained in that behalf from the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 184, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

62. The owner or seller of meat, poultry, fish, vegetables or other perishable articles of food in any shop or place (other than a market) shall keep the meat, poultry and fish apart from the vegetables and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

63. The Chairman or any person duly authorized by him in writing may inspect any shop, or place (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables or other perishable articles of food for human consumption.

64. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where the meat

is sold except in a box or vehicle which satisfies the following conditions:—

- (a) Where a box is used, the box must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid; or
- (b) Where a vehicle is used, the vehicle must be provided with—
  - (1) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;
  - (2) a covering at each open end to screen the meat from public view; and
  - (3) a compartment the inside of which is lined with zinc or other impermeable material, for storing the meat.

(2) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

#### *Offensive and dangerous trades*

65. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Curing fish.
- (b) Storing cured or dry fish.
- (c) Storing perishable articles of food, for the purposes of trade by wholesale.
- (d) Manufacturing compost or artificial manure.
- (e) Curing or manufacturing rubber.
- (f) Manufacturing vinegar.
- (g) Manufacturing soap.
- (h) Keeping a tannery.
- (i) Curing arecanuts.
- (j) Boiling blood or offal.
- (k) Storing hides.
- (l) Storing bones.
- (m) Icing fish.
- (n) Curing planks.
- (o) Keeping a kraal for soaking coconut husks.
- (p) Smoking or manufacturing rubber sheets or crepe.
- (q) Storing artificial manure or materials used for the preparation of artificial manure in quantity over 3 bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacturing aerated waters.
- (b) Manufacturing copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (d) Extracting oil by apparatus.
- (e) Quarrying cabook, gravel or metal.
- (f) Storing copra.
- (g) Storing straw.
- (h) Manufacturing desiccated coconut.
- (i) Curing or storing plumbago.
- (j) Digging for coral stone by opening a pit.
- (k) Manufacturing coconut oil by machinery.
- (l) Burning or storing lime.
- (m) Keeping a timber or firewood depot.
- (n) Manufacturing or storing fibre.
- (o) Storing cotton wool.
- (p) Manufacturing matches.
- (q) Manufacturing crackers and fireworks.

(3) The following trades shall be deemed to be offensive and dangerous trades:—

Burning of bricks, tiles or charcoal.

66. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman.

(2) Every such licence shall unless it is earlier cancelled under by-law 184 expire on the thirty-first day of December of the year in respect of which it is issued.

67. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) the building, if any, to be used for the purposes of that trade are in conformity with the following requirements:—

- (a) the roof of such building must be made of some permanent material and the floors must be cemented;
- (b) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
- (c) the eaves of such building must be not less than six feet from the ground;
- (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows shall be not less than one-fifteenth of the superficial floor space;
- (e) the walls in every room in such building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
- (f) the internal surface of such wall to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
- (g) the woodwork of such building must be oilpainted or lime-washed.

68. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 67, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the holder of the licence in respect of such trade, requiring him to do before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with such written notice within the time specified therein.

69. Any notice under by-law 68 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on such trade or if it is left with any person employed in such premises by him.

70. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of the offensive or dangerous trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean;
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

71. The holder of a licence to carry on any offensive or dangerous trade shall not pollute or contaminate any well, tank, river, stream, canal, channel, lake or other inland water.

72. The holder of a licence to carry on any offensive or dangerous trade shall not carry on such trade in any manner likely to cause a nuisance to or to be injurious to, the health or comfort of persons in the neighbourhood.

73. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on any such trade—

- (a) to be discharged into the external air in such manner and at such height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

74. The provisions of by-laws 67 to 73 shall not apply to timber or firewood depots.

75. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorized in writing by the Chairman, at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit such inspection to be made.

#### *Timber and firewood depots*

76. No person shall be entitled to a licence to keep a timber or firewood depot unless the premises to be licensed comply with the following conditions:

- (a) such premises must not be less than fifty yards distant from the nearest dwelling house and must not be structurally connected to it;
- (b) the site must be approved by the Chairman;
- (c) in the case of a timber or firewood depot which is to be surrounded by walls, or to be erected on pillars of concrete, brick, cabook, or iron or on wooden posts the average height of such depot must be not less than ten feet and the height must be not less than seven feet in any place; and
- (d) the roof must be constructed of durable materials.

77. Every licensee of a timber or firewood depot shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "LICENSED TIMBER DEPOT" or "LICENSED FIREWOOD DEPOT", as the case may be, legibly painted in English.

78. Every licensee of a timber or firewood depot shall maintain on the licensed premises such number of buckets of sand or fire extinguishers, or both, as may be specified by the Chairman, for the purpose of dealing with an outbreak of fire.

79. (1) In the case of any timber or firewood depot which is surrounded by walls—

- (a) no timber or firewood shall be stacked to a height within three feet of any wall plate of the building; and
- (b) the roof shall not be ceiled and no lifts or any similar structures made under the roof.

(2) In the case of any timber or firewood depot which is not surrounded by walls, no timber or firewood shall be stacked or stored in such depot except on a platform approved by the Chairman.

80. The provisions of paragraphs (a), (b) and (c) of by law 76 shall not apply to timber or firewood depots which are in existence on the date on which these by-laws come into force.

#### *Undergrowth and rubbish*

81. The owner or occupier of any land within the village area shall keep such land free of undergrowth and rubbish and his dwelling compound in a clean and sanitary condition.

#### *Prevention of malaria*

82. The owner or occupier of any land within the village area shall remove or cause to be removed from such land all receptacles likely to be breeding places for mosquitoes or disease bearing insects.

*The drainage of ponds, pools, open ditches and sewers*

83. The owner or occupier of any land shall cause every pond, open ditch, sewer, drain or other place containing or used for the collection of any drainage, filth, water, matter or thing of any offensive nature or likely to be prejudicial to health, and situated on the land within a distance of sixty yards from any dwelling house, to be drained, cleaned, covered or filled up.

*Epidemic, endemic and contagious diseases*

84. (1) It shall be lawful for the Chairman or any person authorized by him in writing to place or cause to be placed a mark in a conspicuous part of the exterior of any house or building where a person is suffering from a disease of an epidemic, endemic or contagious nature, and to keep such mark affixed for such time as he may deem necessary.

(2) No person shall without the permission of the Chairman remove or obliterate any such mark.

85. No person who is suffering from any of the diseases referred to in by-law 84 shall wilfully go abroad into any road, path or public place.

86. Where any person suffering from any of the diseases referred to in by-law 84 dies, the owner or occupier of the premises where the death took place or the nearest adult male relative of the deceased shall be responsible for the speedy burial or cremation of such person; and in the absence or default of such owner, occupier or relative the Committee shall cause the dead body to be buried or cremated and expenses incurred thereby may be recovered as a debt due to the Committee from such owner, occupier or male relative.

87. No person shall wilfully expose in, or take into any road or path or public place any child or other person who is suffering from any disease referred to in by-law 84.

*Washing and bathing*

88. No person of one sex shall enter any enclosure at a public bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex.

89. (1) No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease shall bathe or wash at any public bathing-place until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance at least twenty feet away, from any public well, or bathing-place.

90. No person shall use any receptacle which is not clean, for the purposes of drawing water from any public well or bathing-place.

91. No person shall—

- (1) wash or cause to be washed any animal or any article whatsoever at or near any public well or at any place set apart as a public bathing-place;
- (2) lead or drive or take any animal into any public bathing-place for any purpose whatsoever;
- (3) in any manner pollute the water, or the precincts, of any public well or bathing-place; or
- (4) without the written permission of the Chairman, remove any water from any public well, tank or other watering place in any cart or barrel in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

92. It shall be lawful for the Committee by resolution to prohibit washing or bathing at any public well, spout or other watering places.

93. (1) The Committee may in its discretion set apart any special place for washing, bathing or taking water for drinking purposes and for bathing

animals. Nothing in this paragraph shall apply to any irrigation work in regard to which rules have been made under the Irrigation Ordinance.

(2) No person shall use any place which has been set apart by the Committee under paragraph (1) for any purpose other than the purpose for which it has been so set apart.

94. When the Committee has declared that there is a shortage of water in the village area, no person shall during such time as may be specified by the Committee remove any water from any public well, tank or other watering place in any cart or barrel or remove or cause to be removed from any such well, tank or watering place, without the written permission from the Chairman, any quantity of water exceeding such quantity as may be specified from time to time by the Chairman.

95. (1) The Committee may, whenever such a course is deemed to be necessary, cause notice to be given in writing under the hand of the Chairman to the owner, co-owner, lessee or occupier of any land in which there is a well supplying water used for drinking or domestic purposes, to bail out the water and clean the well and to execute such repairs as the Committee may, in the interest of health, consider necessary.

(2) Every person to whom a notice is given under paragraph (1) shall comply with the requirements of the notice within fourteen days from the date on which the notice was given.

96. Every abandoned well, quarry, or pit shall be filled by the owner, co-owner, occupier or lessee of the land in which such well, quarry or pit is situated, within seven days of the Chairman giving notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

97. The owner, co-owner, occupier or lessee of any land in which any well other than a well which is fed by a spring is situated, shall provide that well with a suitable shade to prevent sunlight entering the well.

*Housing and penning of cattle, &c.*

98. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing, at all reasonable times, to enter and inspect any cattle shed, stable or enclosure for sheep or goats or pig-sty.

99. The owner or lessee of any cattle shed, stable, enclosure for sheep or goats or pig-sty, shall take all necessary steps to ensure—

- (1) that such shed, stable, enclosure or sty is kept at all times in a sanitary condition; and
- (2) that dung or other refuse is removed daily from the premises and is so disposed of that no nuisance is caused thereby.

*Stray cattle*

100. (1) All cattle, sheep and goats straying on any public road or path within the village area shall on seizure be placed in the pound established by the Committee for the purpose.

(2) The charge payable before the removal of any animal so impounded shall be calculated at the following rates:—

For occupation—50 cents per head for a day or part of a day.

For food (if supplied)—25 cents per head for a day or a part of a day.

*Cattle sheds, galas and halting places*

101. (1) No person shall establish or keep a cattle shed, gala or halting place for public use except on a licence duly obtained in that behalf from the Chairman.

(2) Every such licence unless it is earlier cancelled under by-law 184, shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.



102. Every licensee of a cattle shed, gala or halting place shall cause a table of the fees leviable at the cattle shed, gala or halting place to be written in Sinhalese and to be exhibited on a conspicuous part of the cattle shed, gala or halting place.

103. Every licensee of a cattle shed, gala or halting place shall—

- (1) keep the premises of the cattle shed, gala or halting place in a sanitary condition; and
- (2) not allow any gambling or disorderly conduct to take place in the cattle shed, gala or halting place.

104. The licensee of every gala or halting place shall provide a separate portion of land for the parking of carts.

105. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing to enter and inspect at all reasonable times any cattle shed, gala or halting place and the licensee or the person in charge thereof shall render him all such assistance as may be necessary.

106. It shall be lawful for the Chairman to suspend the licence issued in respect of any cattle shed, gala or halting place during the continuance of an epidemic if such suspension is essential in the public interest.

#### *The disposal of the bodies of dead animals*

107. It shall be the duty of the owner or the person in charge of any dead animal to bury its carcase within a reasonable time of its death. In the absence or default of the owner or person in charge the Committee shall cause the carcase to be buried and the expenses incurred thereby may be recovered from such owner or person in charge as a debt due to the Committee.

108. No person shall deposit the carcase of any animal on any land or premises belonging to or occupied by any other person without the permission of the owner or occupier of such land or premises.

#### *Sale of meat*

109. (1) No person shall, within the village area, use any shop or place (other than a market) for the sale of meat, unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) of this by-law shall be valid until the thirty-first day of December of the year in respect of which it is issued.

(3) Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name and the phrase "Licensed Meat Stall" and its Sinhalese and Tamil equivalents are clearly painted.

110. Every licensee of a meat stall shall cause—

- (a) a list of the names and addresses of all employees to be kept on the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorized by him in writing;
- (b) the walls of every room, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be lime-washed in March, June, September and December, in every year and at such other times as the Chairman may order in writing;
- (c) the wood-work to be lime-washed or if oil-painted to be washed with hot water and soap in March, June, September and December in every year, and at such other times as the Chairman may order in writing;
- (d) the floor, the tiled or cemented portions of the walls, the table and chopping blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;
- (e) all hooks used in the meat stall to be kept polished and free from rust;
- (f) every part of the premises, and all furniture, utensils and equipment to be kept clean and in good repair;

- (g) a sanitary dust bin to be kept in the premises;
- (h) at least one spittoon to be kept in the premises at a place easily accessible to any employee;
- (i) all refuse to be placed in a covered receptacle made of zinc or galvanized iron, which shall be removed from the premises and cleaned once a day;
- (j) an ample supply of water suitable for drinking purposes to be kept on the premises; and
- (k) a copy of these by-laws in English, Sinhalese and Tamil to be framed and hung in a conspicuous position in the premises.

111. No person shall spit within a meat stall except into a spittoon provided for the purpose.

112. Every licensee of a meat stall shall take all necessary steps to ensure that the meat stall is kept free from rats, and that any places in such stall that may harbour rats are suitably filled up.

113. No licensee of a meat stall shall allow such stall to be used as a place for sleeping or keeping any animal or bird, or any article other than an article necessary for the purposes of such stall.

114. No person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from such disease shall enter the meat stall or take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

115. No licensee or person in charge of a meat stall shall permit any person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has recently been in attendance on any person suffering from any such disease to enter the meat stall or take part in any activity connected with such stall including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

116. It shall be lawful for the Chairman or any person authorized by him in writing to enter and inspect any meat stall at all reasonable times and the licensee or the person in charge of such meat stall shall render him all such assistance as may be necessary.

117. No licensee of a meat stall shall sell or expose for sale in that stall the meat of any animal which has not been slaughtered in a public slaughterhouse situated within the village area and declared under section 21 of the Butchers Ordinance (Chapter 201) or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance or under a permit issued under section 14 of that Ordinance.

118. Every licensee of a meat stall shall keep such stall open daily for the sale of meat between the hours of 7 a.m. and 10 a.m., and the hours of 3 p.m. and 7 p.m.

#### *Sale of fish*

119. No person shall establish or keep a fish stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall, unless it is earlier cancelled under by-law 184, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

120. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be used as a fish stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair and well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open shall be not less than one-fifteenth of the superficial floor space;
- (b) the walls of every room in every part must be not less than seven feet in height and must be lime-plastered and lime-washed except such parts as are covered with glazed tiles or are plastered in cement.

- (c) all the eaves must be at least six feet in height from the ground ;
- (d) all the woodwork must be oil-painted or lime-washed ;
- (e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement-rendered and emptying into a bucket ;
- (f) every table provided on the premises for the purpose of keeping fish must be covered with zinc or other impermeable material ;
- (g) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer ; and
- (h) there must be no cesspit, latrine or ashpit, within or directly communicating with the premises.

121. Every licensee of a fish-stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the word "Licensed Fish Stall" legibly painted thereon in Sinhalese, English and Tamil.

122. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be lime-washed or if oil-painted to be washed with hot water and with soap at least four times a year in the months of March, June, September and December and at such other times as may be ordered by the Chairman in writing.

123. Every licensee of a fish stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables, and the chopping blocks to be scrubbed and washed every-day at such hour as is specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

124. Every licensee of a fish stall shall keep every part of the fish stall, its surroundings, drains, furniture, utensils and equipment used in connection with the storing, preparation, or sale of fish, in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit or other nuisance.

125. Every licensee of a fish stall shall cause a sanitary dust bin and at least one spittoon to be kept on the licensed premises so that those employed on the premises may have easy access to them.

126. Every licensee of a fish stall shall keep the licensed premises free from rats and shall fill up all rat holes with broken glass and plaster them with cement.

127. No person shall keep any animal or bird on the licensed premises on any pretext whatsoever.

128. No person shall spit within a fish stall except into a spittoon provided for the purpose.

129. No person who is suffering from or has recently suffered from any infectious, contagious or cutaneous disease or who has recently been in attendance on any person suffering from such disease shall enter a fish stall or take part in the storing, preparation, or sale of fish therein, or in the transport of any fish thereto or therefrom.

130. No licensee of a fish-stall shall permit the contravention by any person of by-laws 127, 128 and 129.

131. No person shall keep in the licensed premises any furniture, clothes, mats for sleeping or other article which is not used for the purpose of storing, preparation or sale of fish.

132. No licensee of a fish stall shall allow any place on the same level with the fish stall and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from the fish stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when opened shall not be less than one-fifteenth of the area of the floor.

133. Every licensee of a fish stall shall keep in the licensed premises an ample supply of potable water.

134. Every licensee of a fish stall shall keep the licensed premises open daily for the sale of fish.

#### *Fresh fruit and vegetable stalls*

135. No person shall establish or keep a fresh fruit or vegetable stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence, shall unless it is earlier cancelled under by-law 184, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

136. No person shall be entitled to a licence to keep a fresh fruit or vegetable stall unless the premises to be used as a fresh fruit or vegetable stall are in conformity with the following requirements :—

- (a) the premises must be in good repair, and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space ;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-plastered and lime-washed except such parts as are covered with glazed tiles or are plastered in cement ;
- (c) the eaves must be at least six feet from the ground ;
- (d) the woodwork must be oil-painted or lime-washed ;
- (e) the floor must be cemented throughout ;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable materials ;
- (g) the premises must be provided with a sanitary dustbin and with sufficient latrine accommodation ;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer ; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with the premises.

#### *Water supply*

137. No person shall sink a well for the supply of water for domestic purposes within a distance of fifty feet from any cesspit, cesspool, pig-sty, gala, cattle shed, leaking drain, neglected privy, or from any permanent refuse or manure heap, or from any land which is regularly manured every season.

138. No person shall within a distance of fifty feet from any well for the supply of water for domestic purposes—

- (a) construct any cesspit, cesspool, privy, pig-sty, gala or cattle shed ; or
- (b) deposit any manure or decaying organic matter.

139. (1) No person shall wash or cause to be washed any animal or any article whatsoever at or near any public well for the supply of water for domestic purposes.

(2) No person shall draw water from a public well used for the purpose of supplying water for domestic purposes except in a clean receptacle.

140. Where any tree or branch or other part of a tree overhangs a well the Chairman may by notice in writing require the owner or occupier of the land on which such tree stands to tie up or cut down and remove as the case may be, such tree or the branch or other part of such tree.

141. No person shall fail to comply with the requirements of a notice served under by-law 140.

#### *The measure and dimensions of bread*

142. The flour, water and other materials used in the manufacture of bread shall be good and wholesome, and it shall be lawful for the Chairman or any person authorized by him in writing from time to time to demand and obtain samples thereof.

*Spring guns and traps*

143. (1) No person shall set any spring gun, trap or bow, or dig any pitfall without the written permission of the Chairman.

(2) The grant of permission under paragraph (1) shall be notified by the Chairman by beat of tomtom.

*Gambling*

144. No person shall gamble with dice or cards, play games of chance for money or stakes or take part in betting of any kind.

145. No person shall allow any other person to gamble with dice or cards or to play any games of chance for money or stakes, in any house or premises occupied by him or belonging to him or under his control.

146. No person shall knowingly enter or remain in any room, building, boat, vehicle or other place in which gambling with dice or cards, or any game of chance for money or stakes or betting is being carried on.

*Cart-racing and cock-fighting*

147. No person shall engage in cart-racing on any public road or path.

148. No person shall train cocks for fighting, or take part in cock-fighting in any place whatsoever within the village area.

*Disorderly conduct*

149. No person shall loiter in any public path or road or in a public place after 9 o'clock at night, without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device, without the light being actually put on shall not be deemed to be sufficient for the purpose of this by-law.

150. No person shall use abusive or indecent language with the intention to annoy or provoke any person or persons, or knowing or having reason to believe that it is likely to annoy or provoke any person or persons or to cause annoyance to the public or to cause a breach of the peace.

151. No person shall disturb the public repose after 9 o'clock at night by shouting, singing songs, or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the existing rights of the people in the matter of religious ceremonies and other orderly gatherings.

*Sale of spirits*

152. No person shall sell to any boy under sixteen years of age or to any female, any description of spirits or other intoxicating liquor, or any toddy drawn from any species of palm, or any fermented juice of the sugar cane.

*Officers and servants*

153. The Chairman may authorize in writing any officer or other person, to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee.

154. No person shall wilfully obstruct—

(a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred, imposed on or assigned to the Chairman or any other officer by or under any of the provisions of the Village Communities Ordinance, or any by-laws made thereunder; or

(b) any servant or labourer employed by or on behalf of the Committee, in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

*Regulation of traffic*

155. No person shall pull, or push along, or drive any kind or class of vehicle on any path or road

within the village area at night without a lighted lantern attached to the front of the vehicle on each side.

156. No person shall lead or drive any animal along any path or road within the village area without a light between the hours of sunset and sunrise.

157. When any solo pedal cycle is being driven or wheeled along by any person on any road or path—

- (1) he shall not carry any other person on such cycle; and
- (2) no other person shall cause or permit himself to be carried on such cycle.

*Lodging-houses*

158. (1) No person shall, within the village area keep any lodging-house except under the authority of a licence issued in that behalf by the Chairman.

(2) No person shall be entitled to a licence to keep a lodging-house unless—

- (a) he deposits with the Chairman a certificate of good character signed by a Magistrate, or a Justice of the Peace or otherwise proves to the satisfaction of the Chairman that he is a person of good character; and
- (b) the premises to be licensed comply with the following conditions:—

- (1) The premises must be substantially built and must be in good repair and every room must be well ventilated and well lighted and provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space, and every room must have a minimum superficial area of one hundred and twenty square feet.
- (2) The walls of every room in every part must be not less than ten feet in height and must be lime-washed.
- (3) The eaves must be at least six feet from the ground.
- (4) The roof must be made of some permanent material.
- (5) The woodwork must be oil-painted or lime-washed.
- (6) The floor must be cemented throughout.
- (7) The premises must be provided with adequate drainage.
- (8) The premises must be provided with sanitary dustbins of sufficient number and size to contain the refuse from the house, and sufficient bathing and latrine accommodation being not less than one separate latrine for every ten persons for whose accommodation the premises are to be licensed.
- (9) The premises must be provided with a good water supply and the supply of drinking water and the bathing accommodation must be so arranged as to preclude the pollution of the drinking water by the persons bathing.
- (10) The premises must have a separate room set apart as a kitchen with an efficient outlet for smoke.

159. Every licensee of a lodging-house shall keep affixed on a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Lodging-House" legibly painted thereon in English, Sinhalese and Tamil.

160. Every licensee of a lodging-house shall cause a copy of these by-laws relating to lodging-houses, in English, Sinhalese and Tamil, and the licence to be framed and hung up in a prominent place in the licensed premises. He shall also cause a list of the names and addresses of all employees to be kept in the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorised by him in writing.

161. No licensee of a lodging-house shall permit any person to sleep in any room except in such rooms as are specifically set apart as sleeping rooms in the plan of the lodging-house which shall be attached to the licence and signed by the Chairman.

162. No licensee of a lodging-house shall permit more persons than the number specified by the Chairman on the plan as the number allowed to sleep in any room, to sleep in such room. The number of persons specified for any room shall not be more than one person for every thirty-six square feet of superficial area of the room, two children under ten years of age being counted as one person for the purposes of this by-law.

163. Every licensee of a lodging-house shall keep affixed in each room a board showing the dimensions of such room and the maximum number of persons permitted to sleep therein.

164. No licensee of a lodging-house shall permit males and females above ten years of age to occupy the same sleeping room except in the case of husband and wife and parents and children.

165. No licensee of a lodging-house shall allow his premises to be occupied for immoral purposes. He shall maintain and enforce good order and decorum therein.

166. Every licensee of a lodging-house shall keep a register of the names, occupation, native place, and last temporary or permanent residence of each person occupying the licensed premises.

167. Every licensee of a lodging-house shall cause the windows of each of the sleeping rooms to be kept open to their full width at least for four hours each day:

Provided that the licensee shall not be required to cause any window to be open or to be kept open when the state of the weather is such as to render it necessary that the windows shall be closed.

168. Every licensee of a lodging-house shall cause the internal walls and ceiling of every room to be lime-washed, and the woodwork to be lime-washed or if oil-painted to be washed with hot water and soap four times every year in the months of March, June, September and December and at such other times as may be ordered by the Chairman in writing.

169. Every licensee of a lodging-house shall cause every part of the lodging-house, its surroundings and drains to be kept in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit, or other nuisance on the licensed premises. He shall cause the furniture, utensils and equipment to be kept in a clean and sanitary condition.

170. Every licensee of a lodging-house shall cause every room, passage, stair, verandah, drain and the land belonging to the premises to be swept at least once a day before noon.

171. Every licensee of a lodging-house shall cause all cooked food to be kept in such manner as to be inaccessible to flies and other insects.

172. Every licensee of a lodging-house shall cause all filth, house refuse, or other offensive matter, to be placed immediately in a covered receptacle made of zinc or galvanized iron and to be removed from the premises daily. The receptacle shall always be kept covered except when refuse is actually placed in it.

173. No licensee of a lodging-house shall admit to his premises any person suffering from any infectious, contagious or cutaneous disease.

174. (1) If any person in a lodging-house contracts any infectious, contagious or cutaneous disease, the licensee of such lodging-house shall forthwith give notice of the fact to the Sanitary Inspector in whose division the lodging-house is situated or to the Chairman; and the licensee of such lodging-house shall cause the house to be fumigated, disinfected, and lime-washed at public expense in such manner as the Chairman may direct.

(2) The licensee of a lodging-house referred to in paragraph (1) shall not receive any customer until the premises have been inspected and certified by the Chairman as free from infection.

175. No licensee of a lodging-house shall allow cattle, goats, or fowls to be kept within the building.

176. Every licensee of a lodging-house shall cause the seat, floor and walls of every water-closet, earth-closet, or privy belonging to such house to be cleaned from time to time as often as may be necessary for the purpose of keeping such seat, floor, and walls in a clean and sanitary condition.

177. Every licensee of a lodging-house shall cause all mats, bed clothes and bedding, and every bedstead used in such house to be cleaned from time to time as often as shall be requisite for the purpose of keeping such mats, bed clothes, bedding, and bedstead in a clean and sanitary condition.

#### *The cleaning of houses*

178. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice to be served upon the owner of the house specifying what action the owner should take within the time set out in the notice.

179. (1) Every owner of a house served with a notice under by-law 178, shall comply with the requirements of such notice within the time specified therein.

(2) In the event of failure or refusal of an owner of a house to comply with the requirements of a notice under by-law 178, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from such owner as a debt due to the Committee.

#### *Dwelling compounds*

180. The occupier, or if there is no occupier the owner of any house within the village area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free of undergrowth and rubbish.

#### *Construction of latrines*

181. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner or lessee, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and specify all such requirements in the notice.

(2) Every owner or lessee or premises on whom a notice is served under paragraph (1) shall within thirty days of the service of any such notice construct a latrine conforming in all respects to the requirements specified in such notice.

182. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

#### *Public notices*

183. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

#### *Cancellation of licences*

184. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose to cancel the licence of any licensee convicted twice or oftener of a breach of any of the by-laws in connection with which the licence was issued and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Wells*

185. (1) No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

(2) When the Committee has set apart any special place in any tank, stream, or other watering place, for washing, for bathing, for taking water for human consumption or for the washing of animals, no person shall use any such place for any purpose other than that for which it has been so set apart.

186. No person shall, without the written permission of the Chairman remove water from any public well, tank or other watering place, in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee.

*Markets and fairs*

187. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

188. Within the market area of any village market, no person shall on any day on which that market is open, sell or offer, or expose for sale, any vegetables, fruit, fish, meat or other perishable article of food at any place other than that market: Provided that the preceding provisions of this by-law shall not apply to—

(a) the sale of vegetables or fruit by itinerant vendors who do not sell at fixed places or do not for the purposes of sale establish themselves on the public road or other public places;

(b) the sale by the licensee of an eating-house or a tea or coffee boutique, of ripe plantains or other fruit for consumption in the premises; or

(c) the sale by any person, of young coconuts.

189. Every village market shall be open from 6 a.m. to 6 p.m. on such days of the week as may be approved by the Committee.

190. Where the Committee has set apart any portion of a village market for the sale of any article or class of articles, no person shall—

(a) sell or expose for sale such article or class of articles in any place in such market other than the portion so set apart; or

(b) sell or expose for sale any other article or class of articles in the portion so set apart.

191. A fee at the following rates shall be levied and paid for the use of any stall, seat or space in any village market:—

	<i>Per day</i>
	<i>Rs. c.</i>
For a stall for the sale of tobacco ..	0 20
For each square yard of floor space in the fish market ..	0 25
For each square yard of floor space in the vegetable market ..	0 15
For a stall for the sale of curry stuffs or dry fish ..	0 25
For a stall for the sale of textiles ..	1 0

192. No person shall use any stall, seat or space in a village market unless he is the holder of a permit issued in that behalf by or under the authority of the Chairman or otherwise than in accordance with the terms and conditions of such permit. Every such permit shall expire on the date specified thereon.

193. The fee payable under by-law 191 shall be paid to the Chairman, or such other person as may be authorized by the Chairman and no permit under by-law 192 shall be issued to any person until he has paid the fee due from him.

194. The Committee may lease the right of collecting the fees leviable under by-law 191—

(a) by private treaty to any person approved by the Committee; or

(b) to any tenderer for that right who is so approved; or

(c) to any bidder at a public auction of that right who is so approved.

195. The Chairman shall cause to be exhibited in a conspicuous place in each village market a notice setting out in English, Sinhalese and Tamil, the fees payable for the use of the premises of such market, or any part thereof, and no person shall demand or receive any sums higher than those set out in such notice.

196. Whenever the Committee is satisfied, after consultation with the Medical Officer of Health, that the consumption by the public of any particular article of food is injurious or harmful, it shall be

lawful for the Committee by beat of tom-tom or other sufficient notice, to prohibit, for such time as to the Committee may appear necessary, the introduction or sale of such article of food in any village market or fair.

197. No person shall sell or expose for sale in any village market—

(a) the carcass or meat of any animal which has been slaughtered at any place other than the village slaughter house; or

(b) any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee:

Provided that the preceding provisions of this by-law shall not apply to the sale of frozen meat or game.

198. No person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, shall use any stall, seat or space in any village market, or expose for sale there at any article whatsoever, until the periods of infection and incubation have elapsed.

199. No person using any village market, shall—

(1) behave in a disorderly manner or commit any nuisance in or about such market; or

(2) carry on cooking in any such market; or

(3) remain in or loiter about such market, after the place is closed for business at 6 p.m. without being able to give a satisfactory account of himself; or

(4) damage or in any way deface, any portion of the building, stalls, lamps, or any property of the Committee in or about such market or defile or pollute the water provided for use in such market; or

(5) enclose in any way any portion of the building or premises of the market or erect any permanent awning or screen or fixture of any kind; or

(6) leave any good in or about the premises of such market between the hours of 6 p.m. and 6 a.m. without the special permission of the Chairman; or

(7) place any fruit, vegetables, meat, fish or other article of food exposed thereat for sale on any unclean or insanitary surface; or

(8) expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

200. Every person using any stall in a village market, shall keep in or near such stall a fly-proof receptacle with a close-fitting lid or cover, and shall deposit all rubbish and refuse in such receptacle.

201. No person shall throw any rubbish or refuse, or any bone or skin of any animal or any article likely to be offensive or injurious to the public health on the premises of any village market.

202. No person shall obstruct or resist the keeper of any village market, or any other person approved by the Committee to superintend or collect the fees leviable at or enforce order and cleanliness therein, in the lawful execution of his duty.

203. The driver of a vehicle shall not keep that vehicle within or alongside the premises of any village market for a longer period than is necessary for loading goods into or unloading goods from that vehicle.

204. The Chairman shall give notice, by beat of tom-tom or in such other manner as he may deem adequate, of the temporary closing of any village market or fair.

*Private markets and fairs*

205. (1) No private market or fair shall be established or held within any market area.

(2) No private market or fair shall be established, or held within any area other than a market area, except on a licence issued in that behalf by the Chairman.

(3) Every licence issued under paragraph (2) shall—

(a) be substantially in the form set out in the schedule hereto;

(b) be subject to the conditions specified therein; and

(c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(4) The fee for each licence issued under paragraph (2) shall be fifty rupees.

206. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

207. The Chairman may refuse to issue a licence under by-law 205 to any person whose previous licence has been cancelled by a Rural Court.

208. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorized in writing by the Chairman, at all reasonable times to enter and inspect any private market or fair or any article of food exposed or kept for sale therein and no person shall obstruct or resist in the exercise of his powers under this by-law.

#### *Tax on vehicles and animals*

209. The by-laws relating to the tax on vehicles and animals, published in *Gazette* No. 3,867 of February 20, 1942, are hereby amended as follows:—

(1) by the re-numbering of by-law 8 as by-law 9; and

(2) by the insertion, immediately after by-law 7, of the following new by-law:—

"8. It shall be lawful for the Chairman, or any officer authorized by him in writing, to stop and detain any vehicle proceeding on any road or path, for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed to that vehicle; and the driver or person in charge of any such vehicle, shall stop the vehicle and permit the Chairman or such officer to make such inspection, and shall render him all such assistance as may be necessary."

#### *Repeals*

210. The by-laws of the Village Committees of the Southern Province published in *Government Gazette* No. 5,958 of December 4, 1903, and referred to therein as "Rules" are hereby repealed in so far as they relate to the Wanduramba village area.

#### *Interpretation*

211. In these by-laws—

"Chairman" means the Chairman of the Committee;

"Committee" means the Village Committee of the village area; and

"village area" means the Wanduramba village area in the Galle District.

#### SCHEDULE

*Licence to establish and hold a private market or fair*  
 \_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ and situated at \_\_\_\_\_ in the \_\_\_\_\_ village area, from the date hereof until the thirty-first day of December, 19\_\_\_\_, subject always to the subjoined conditions.

\_\_\_\_\_  
 Chairman,  
 Village Committee.

Date: \_\_\_\_\_

#### *Conditions of licence*

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every private market\*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious, or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease to use or occupy any stall, seat or place in the market\*/fair, or to expose for sale thereat any article whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market\*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market\*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with close-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of the type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. The licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health during any epidemic and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

\*Strike out whichever is inapplicable.

L. D.—B. 113/46—L. G. D—GE 14/4/2.

#### **The Village Communities Ordinance**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Mampe-Kesbewa village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
 Permanent Secretary,  
 Ministry of Local Government.

Colombo, July 14, 1952.

#### BY-LAWS

##### *Officers and servants*

1. The Chairman may authorise in writing any officer or other person, to collect all taxes or fees due to the Committee and to issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee.

2. No person shall wilfully obstruct—

(a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function, conferred, or imposed upon or assigned to such Chairman or officer by or under any of the provisions of the Village Communities Ordinance, or of any by-laws made thereunder; or

(b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

*Regulation of traffic, &c.*

3. No person shall pull, or push along, or drive any kind or class of vehicle on any path or road within the village area at night without a lighted lantern attached to each side of the front of the vehicle.

4. No person shall lead or drive any animal along any path or road within the village area without a light between the hours of sunset and sunrise.

*Public notices*

5. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

*Dwelling compounds*

6. The occupier, or if there is no occupier, the owner of any house within the village area shall keep the land pertaining to such house in a clean and sanitary condition and free of undergrowth and rubbish.

*The cleaning of houses*

7. Whenever any house appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman shall cause a notice in writing to be served upon the owner of the house specifying what action the owner should take within a time set out in the notice.

8. (1) Every owner of a house served with a notice under by-law 7 shall comply with the requirements of such notice within the time specified therein.

(2) In the event of failure or refusal to comply with the requirements of a notice under by-law 7, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered from the owner of the house as a debt due to the Committee.

9. (1) The owner, occupier or person having the care of any place of assembly or worship shall keep such place adequately ventilated and in a clean and sanitary condition.

(2) The Chairman may, whenever it is necessary to do so, by notice in writing served on the owner, occupier or person having the care of any place of assembly or worship, order such owner, occupier or person to clean or lime-wash such place of assembly or worship within such time as may be specified in the notice.

(3) Every person on whom a notice is served under paragraph (2) shall comply with the requirements of such notice within the time specified therein.

(4) In the event of failure or refusal by any person to comply with the requirements of a notice under paragraph (2), the Chairman may cause the work to be done, and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

10. The owner or occupier of any land shall keep his land free of refuse and rubbish and he shall cause such refuse or rubbish to be burned or buried or otherwise disposed of so as to prevent the breeding of flies or the creation of any nuisance.

*The measure or dimension of bread, &c.*

11. The flour, water and other materials used in the manufacture of bread shall be good and wholesome, and it shall be lawful for the Chairman or any person authorized by him in writing from time to time to demand and obtain samples thereof.

*Spring guns and traps*

12. (1) No person shall set any spring gun, trap or bow, or dig any pitfall, without the written permission of the Chairman.

(2) The grant of permission under paragraph (1) shall be proclaimed by the Chairman by beat of tom-tom.

*Sale of spirits*

13. No person shall sell to any boy under sixteen years of age, or to any female, any description of spirits or other intoxicating liquor, or any toddy drawn from any species of palm or any fermented juice of the sugar-cane.

*Unwholesome food and drink*

14. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

15. It shall be lawful for the Chairman, or the Medical Officer of Health or the Sanitary Inspector, or for any person authorized by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale, if such article of food or drink, appears to be unwholesome or unfit for human consumption.

16. Where any officer or person other than the Medical Officer of Health seizes any article under by-law 15, he shall place a sample of the seized article in a receptacle and shall after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, produce that sample within the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

17. When an article of food is seized under by-law 15, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession the article was seized, place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give the sample to that person.

18. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 15, or the Government Medical Officer before whom an article of food or drink is produced under by-law 16, certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

19. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by the bite of a snake or a rabid dog.

20. Whenever the Committee by resolution decides on representations being made by the Medical Officer of Health, that the use or consumption by the public of any particular article of food or drink is injurious to health or that, during the prevalence of any epidemic, the use or consumption of any particular article of food or drink is harmful, the Chairman may, by beat of tom-tom or otherwise, prohibit for such time as the Committee may determine the sale of such article of food or drink and after such notice, cause such article of food or drink, wherever it may be sold or exposed for sale, to be seized and destroyed in such manner as to him may seem meet.

21. In respect of any article of food and drink which has been seized and destroyed under by-law 20, no compensation shall be payable to the person from whose possession such article was seized.

*Diseases of animals*

22. It shall be the duty of the owner or person in charge of any animal suffering from murrain or other infectious or contagious disease—

(1) to segregate such animal, and to give immediate information of such disease to the Chairman;

(2) to remove such animal to any place specified by the Chairman and to leave it in such place in charge of such person as may have been authorised by the Chairman to tend or treat it;

(3) to burn or to bury at a depth of not less than six feet, the dung, litter or refuse of such animal, and, in the event of its death, its carcase, and to disinfect the shed or spot where such animal has lain;

(4) to clean and disinfect his own person and clothing before he approaches healthy cattle; and

- (5) to take all such precautions and steps as may be necessary to prevent any such animal from mixing with any other healthy animals until fourteen days have elapsed after its complete recovery.

23. (1) On receipt of information given under by-law 22, the Chairman shall, by beat of tom-tom or in such other manner as he may deem fit, declare the village area or any specified part thereof to be an infected area.

(2) Where the village area or any part thereof has been declared to be an affected area under paragraph (1) the Chairman shall, upon the expiry of fourteen days from the recovery of the animal last known to have been affected by the disease or from the death of such animal, declare in the manner referred to in paragraph (1), that the village area or such part thereof is free from disease.

24. Where the village area or any specified part thereof has been declared to be an infected area under by-law 23 (1)—

- (1) no person shall bring any cattle into, or remove any cattle from, the infected area;
- (2) all owners and persons in charge of cattle in the infected area, and in every village within a radius of one mile from the infected area in any case where the infected area is a part of the village area, shall keep their cattle tethered or securely penned so as to prevent them from straying;
- (3) every person, who within an infected area finds the carcass of any animal lying unburied shall report the fact to the Chairman, and the Chairman shall cause it to be buried in the manner specified in by-law 22 (3);
- (4) no person shall disinter the carcass of any animal which had died of disease or remove or keep for any purpose the flesh, hide, horns, hoofs, or other parts of the carcass of such animal; and
- (5) every owner of cattle in the infected herd shall, whenever the Chairman so directs, have his cattle subjected to such treatment or inoculations at such spot and by such person as may be specified by the Chairman in writing.

#### Interpretation

25. In these by-laws—

- “Chairman” means the Chairman of the Committee;
- “Committee” means the Village Committee of the village area; and
- “village area” means the Mampe-Kesbewa village area in the Colombo District.

L. D.—B. 85/45—L. G. D.—GE 14/5/3.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Mawatha and Kanduaaha Pattus village area in the Kegalle District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, July 14, 1952.

#### BY-LAWS

##### *Dangerous and offensive trades*

(1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Storing of cured or dry fish.

- (b) Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale.
- (c) Manufacture of compost or artificial manure.
- (d) Manufacture of vinegar.
- (e) Curing or manufacture of rubber.
- (f) Manufacture of soap.
- (g) Keeping of a tannery.
- (h) Curing of arecanuts.
- (i) Boiling of blood or offal.
- (j) Storing of hides.
- (k) Storing of bones.
- (l) Icing of fish.
- (m) Seasoning of planks.
- (n) Keeping of a kraal for soaking coconut husks.
- (o) Smoking or manufacture of rubber sheets or crepe.
- (p) Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture of aerated waters.
- (b) Manufacture of copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.
- (d) Extracting of oil by apparatus.
- (e) Quarrying for cabook, gravel or metal.
- (f) Storing of copra.
- (g) Storing of straw.
- (h) Manufacture of desiccated coconut.
- (i) Curing or storing of plumbago.
- (j) Digging for coral stones by opening a pit.
- (k) Manufacture of coconut oil by machinery.
- (l) Burning or storing of lime.
- (m) Manufacture or storing of fibre.
- (n) Storing of cotton wool.
- (o) Manufacture of matches.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

- (a) Dyeing of fibre.
- (b) Burning of bricks or tiles.

2. (1) No person shall, carry on any dangerous or offensive trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is earlier cancelled under by-law 5, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any dangerous or offensive trade unless—

- (1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and
- (2) every building to be used for the purposes of that trade is in conformity with the following requirements:—
  - (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;
  - (b) the eaves of the building must be not less than six feet from the ground;
  - (c) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
  - (d) every room of the building must be provided with windows capable of being opened, and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
  - (e) the walls of every room in the building must be not less than seven feet in height and must be built of bricks, stone or cabook;



- (f) the internal surface of such walls to a height of at least four feet from the floor must be plastered with cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
- (g) the wood-work of the building must be oil-painted or lime-washed.

4. (1) If at any time during the period for which a licence has been issued any building used for the purpose of the dangerous or offensive trade to which the licence relates, ceases to conform to the provisions of by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health cause a notice to be served on the licensee requiring him to do before a day to be specified in the notice all things necessary to make such building conform to such provisions.

(2) Any notice under this by-law shall be deemed to have been served on the licensee if it is affixed to the premises at which the licensee carries on the dangerous or offensive trade or if it is left with any person employed in such premises by the licensee.

5. Any licence issued under by-law 2 may be cancelled by the Rural Court on the second or subsequent conviction of the holder of the licence for a breach of any of these by-laws relating to dangerous or offensive trades and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

6. Every holder of a licence in respect of any dangerous or offensive trade shall cause—

- (a) the floor of every building used for the purposes of that trade to be swept and cleaned daily;
- (b) the walls of every such building used in connection with such trade to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No person shall establish a lime kiln or a brick kiln at a distance of less than fifty yards from any dwelling house.

8. No holder of a licence in respect of any dangerous or offensive trade shall pollute or contaminate any well, tank, river, stream, canal, lake or other inland water.

9. No holder of a licence in respect of any dangerous or offensive trade shall carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

10. Every holder of a licence in respect of any dangerous or offensive trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

- (a) to be discharged into the external air in such manner and at such height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

11. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector, or any officer of the Committee authorized in writing by the Chairman, at all reasonable times to enter and inspect any premises at which any dangerous or offensive trade is being carried on, and the licensee or person in charge thereof shall permit the inspection to be made.

#### *Private markets and fairs*

12. No private market or fair shall be established or held within any market area.

13. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in the Schedule hereto;
- (b) be subject to the conditions specified therein; and
- (c) unless earlier cancelled under by-law 15, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) The fee for each licence issued under paragraph (1) shall be thirty rupees.

(4) No person to whom a licence under paragraph (1) is issued shall contravene any of the conditions specified therein.

14. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

15. Any licence issued under by-law 13 may be cancelled by a Rural Court on the second or subsequent conviction of the licensee for a breach of any of the by-laws relating to private markets and fairs, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

16. The Chairman may refuse to issue a licence under by-law 13 to any person whose previous licence has been cancelled by a Rural Court.

17. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorized in writing by the Chairman, at all reasonable times to enter and inspect any private market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist the Chairman or such officer in the execution of his duties under this by-law.

#### *Brick, tile and lime kilns*

18. No person shall be entitled to a licence in respect of a brick, tile or lime kiln unless—

- (a) the site on which the kiln is to be established is approved by the Chairman;
- (b) the roof of the building which is to be used as a kiln is made of some permanent material;
- (c) such building is at least one hundred and fifty feet distant from any dwelling-house;
- (d) such building is provided with outlets to convey any noxious or offensive effluvia, vapours or gases that may be emitted in a manner that is not prejudicial to the health or comfort of persons in the neighbourhood;
- (e) the premises are provided with adequate latrine accommodation;
- (f) the premises are provided with adequate supply of water for washing and drinking purposes; and
- (g) there is a separate room made of permanent material and with a floor area of at least 120 square feet for the storing of burnt lime, bricks or tiles.

19. Every licensee of a brick, tile or lime kiln shall keep affixed in a conspicuous position on the outside of his premises, a board on which his name in English, Sinhalese and Tamil, and the phrase "Licensed Lime Kiln", "Licensed Brick Kiln", or "Licensed Tile Kiln", as the case may be, and its Sinhalese and Tamil equivalents are clearly painted.

20. Every licensee of a brick, tile or lime kiln shall take all necessary steps to ensure that the premises are kept in a clean and sanitary condition.

21. Every licensee of a brick, tile or lime kiln, shall produce his licence whenever he is called upon to do so by the Chairman or by any person duly authorized by the Chairman in writing.

22. No licensee of a brick, tile or lime kiln shall burn lime, tiles or bricks in such a manner as to be injurious to the health or comfort of persons in the neighbourhood.

23. Every licensee of a brick, tile or lime kiln shall cause a copy of these by-laws relating to brick, tile and lime kilns in English, Sinhalese and Tamil to be exhibited in a prominent place in the licensed premises.

24. Nothing in by-laws 3 to 11 shall apply to a brick, tile or lime kiln.

#### Sale of provisions

25. (1) No person shall keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, vegetables, rice, currysuffs, or other perishable articles of food, except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under this by-law shall, unless earlier cancelled under by-law 30, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

26. The licensee of a shop or place (other than a market) for the sale of meat, poultry, fish, vegetables, rice, currysuffs, or other articles of food shall keep the meat, poultry and fish apart from the vegetables, rice and currysuffs, and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

27. The Chairman or any person duly authorized by him in writing may inspect any shop or place (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables, rice, currysuffs, or other perishable articles of food for human consumption.

28. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where meat is sold except in a box or vehicle which is in conformity with the conditions set out in the next following paragraph:—

(2) (a) Every box used for the transport of meat must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid.

(b) Every vehicle used for the transport of meat must be provided with—

(i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;

(ii) a covering at each open end to screen the meat from the public view; and

(iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material and in which meat can be stored.

(3) Where any meat is transported in contravention of paragraph (2) of this by-law, the person liable for such contravention shall be the person on whose behalf or at whose directions, the meat was so transported.

29. A person to whom a licence in respect of a shop or place has been issued under by-law 25 shall—

(a) keep that licence in a conspicuous position in that shop or place or where that licence cannot be so affixed cause a board on which his name and the number of that licence are clearly painted to be so affixed;

(b) cause all rat holes in that shop or place to be closed with cement and glass; and

(c) keep that shop or place in a clean and sanitary condition.

30. It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to the sale of provisions, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

31. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area; and

“village area” means the Mawatha and Kanduaaha Pattus village area in the Kegalle District.

#### SCHEDULE

*Licence to establish and hold a private market\*/fair*  
 \_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ situated at \_\_\_\_\_ in the \_\_\_\_\_ village area from the date hereof until the thirty-first day of December, 19\_\_\_\_, subject always to the sub-joined conditions.

Chairman, Mawatha and Kanduaaha  
 Pattus Village Committee.

Date: \_\_\_\_\_.

#### Conditions of the above licence

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by, or under any by-law made by the Committee.

3. The licensee of every private market\*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish, or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease or has been recently in attendance on any person suffering from such disease to use or occupy any stall, seat or place in the market\*/fair or to expose for sale thereat any article whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burned, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market\*/fair.

8. The licensee shall provide a separate portion of land, in or near the premises of the market\*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman on the recommendation of the Medical Officer of Health, during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

\* Strike out whichever is inapplicable.

L. D.—B. 119/50—L. G. D—GE 14/38.

#### The Village Communities Ordinance

*The Village Committee of the Henarathgoda village area*

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Henarathgoda village area, in the Colombo District of the Western Province, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
 Permanent Secretary,  
 Ministry of Local Government.

Colombo, July 10, 1952.

## BY-LAWS

*Offensive and dangerous trades*

1. (1) The following trades shall be deemed to be dangerous trades:—

Manufacture of aerated waters.  
 Manufacture of copra.  
 Any trade in which machinery driven by oil or other fuel or steam or electricity is used.  
 Extracting of oil by apparatus.  
 Quarrying for cabook, gravel or metal.  
 Storing of copra.  
 Storing of straw.  
 Manufacture of desiccated coconut.  
 Curing or storing of plumbago.  
 Digging for coral stones by opening a pit.  
 Burning or storing of lime.  
 Manufacture or storing of fibre.  
 Storing of cotton wool.  
 Manufacture of matches.  
 Manufacture of coconut oil by machinery.  
 Oxy-welding.  
 Keeping a smithy.

(2) The following trades shall be deemed to be offensive trades:—

Storing of cured or dry fish.  
 Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale.  
 Manufacture of compost or artificial manure.  
 Manufacture of vinegar.  
 Manufacture of koda.  
 Curing and drying of tobacco.  
 Manufacture of cigars or beedies.  
 Curing or manufacturing of rubber.  
 Manufacture of soap.  
 Keeping of a tannery.  
 Curing of arecanuts.  
 Boiling of blood or offal.  
 Storing of hides.  
 Storing of bones.  
 Icing of fish.  
 Curing of planks.  
 Smoking or manufacture of rubber sheets or crepe.  
 Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags.

(3) The following trades shall be deemed to be dangerous and offensive trades:—

Dyeing of fibre.  
 Burning of bricks or tiles.  
 Charging of batteries.

2. (1) No person shall carry on any offensive or dangerous trades unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is earlier cancelled under by-law 4, expire on the thirty-first day of December in the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trades unless—

(1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health, and

(2) any building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
- (b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of the building must be not less than six feet from the ground;

(d) every room in the building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;

(e) the walls of every room in the building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;

(f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered with cement and the rest of the walls must be lime-plastered and lime-washed; and

(g) the woodwork of the building must be oil-painted or lime-washed.

4. (1) If at any time during the period for which a licence has been issued, in respect of any offensive or dangerous trade, any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with requirements of such notice within the time specified in the notice.

5. Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which the licensee carries on the offensive or dangerous trade, or if it is left with any person employed by him in such premises by the licensee.

6. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

(a) the floor of every building used for the purposes of that trade to be swept and cleaned daily;

(b) the walls of every such building to be lime-washed at least once in every twelve months;

(c) all apparatus, implements and vessels used in that trade to be kept clean; and

(d) all refuse, sweepings, scrapings and waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No holder of a licence to carry on any offensive or dangerous trade shall contaminate any well or tank or any river, stream, canal, channel, lake or other inland water.

8. No holder of a licence to carry on any offensive or dangerous trade shall carry on that trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of, persons in the neighbourhood.

9. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on that trade—

(a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or

(b) to be passed directly through a fire or into a condensing apparatus.

10. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman at all reasonable times to enter

upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on and the licensee or person in charge thereof shall permit the inspection to be made.

11. It shall be lawful for the Rural Court in addition to any other punishment it may impose, to cancel the licence of any holder of a licence in respect of any offensive or dangerous trade convicted twice or oftener of a breach of any of these by-laws relating to offensive or dangerous trades and he shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Kraals for soaking coir husks*

12. (1) No person shall keep or maintain any kraal in any public lake, river, lagoon or estuary within the village area unless he is the holder of a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) of this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

#### *Overhanging trees*

13. (1) Whenever any tree within the village area, or any branch, fruit or any other part of such tree is causing or is likely to cause damage to any paddy field or building, or is in a condition dangerous or likely to be dangerous to the occupants of any building, or to property, or to the safety of passers-by along any public road or path, the Chairman may, by notice in writing served on the owner or occupier of the land upon which such tree stands, require such owner or occupier, within such time as may be specified in the notice, to cut down and remove or to tie up and make secure such tree or the branch, fruit or other part of such tree, as the case may be.

(2) Every person on whom a notice is served under paragraph (1) of this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer or workman authorised in writing by the Chairman may enter upon the land referred to in such notice, and do what the owner or occupier was required to do by the notice and the expenses thereby incurred shall be recovered from such person as a debt due to the Committee.

#### *Dairies*

14. No person shall keep a dairy unless he is the holder of a licence issued by the Chairman in that behalf.

15. Every person who desires to sell or offer for sale milk from one cow, shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk and obtain a permit from the Chairman in that behalf.

16. No person shall sell, hawk, deliver, expose, carry or offer for sale within the village area, any milk adulterated with water or any other foreign substance or liquid.

17. No person shall at any time sell or expose, keep, carry, hawk or offer for sale any milk within the village area unless he is the licensee of a dairy or a registered supplier of milk or the authorised agent of such licensee or registered supplier.

18. Every licensee of a dairy, registered supplier or authorised vendor of milk shall carry his licence, permit or written authority when carrying, delivering, hawking or exposing milk for sale, and shall on demand made by any Sanitary Inspector or other person authorised thereto in writing by the Chairman, produce the same for inspection.

19. The licensee of a dairy shall cause all dung, refuse, urine or washings to be removed from the dairy at least once a day, and disposed of at a suitable distance from the dairy in such manner as not to cause a nuisance.

20. The licensee of a dairy shall keep every part of the dairy and its surroundings in a clean and sanitary condition.

21. The licensee of a dairy shall not cause or permit any milk to be poured into any vessel which is not thoroughly cleaned and which is not used exclusively for the purpose of the dairy.

22. The licensee of a dairy shall not cause or permit milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware, tin or enamelled or galvanized iron.

23. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease or who has been recently in attendance on any person suffering from any such disease, shall enter a dairy or take part in the preparation, sale or transport of milk, until the periods of infection and incubation have elapsed.

24. The licensee of a dairy or a registered supplier of milk shall not use any stray cow or any cow suffering from any disease, for milking purposes.

25. It shall be lawful for the Chairman to suspend for such time as may be necessary any licence to keep a dairy issued under by-law 14 or a permit issued under by-law 15 in any locality where cattle disease of any kind prevails.

26. The Chairman, the Sanitary Inspector or any person duly authorised thereto in writing by the Chairman may at any time or place within the village area examine the milk of any dairy or any milk which is offered or carried for sale.

27. Every licence issued under by-law 14 or permit issued under by-law 15 shall expire on the thirty-first day of December of the year in respect of which such licence or permit is issued.

#### *Private markets and fairs*

28. (1) No private market or fair shall be established or held within the village area except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) of this by-law shall—

- (a) be substantially in the form set out in the Schedule hereto;
- (b) be subject to conditions specified therein; and
- (c) expire on the thirty-first day of December of the year in respect of which it is issued.

29. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

30. A licence issued under by-law 28 may be cancelled by a Rural Court on a second or subsequent conviction of the licensee for breach of any of these by-laws relating to private markets and fairs or of the conditions of the licence, and the licensee shall not be entitled to any compensation in respect of such cancellation.

31. The Chairman may refuse to issue a licence under by-law 28 to any person whose previous licence has been cancelled by a Rural Court.

32. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorised in writing by the Chairman, at all reasonable times to enter and inspect any private market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

#### *Interpretation*

33. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the Henarathgoda village area;

“dairy” means any place where two or more cows are milked for the purpose of selling the milk; and

“village area” means the Henarathgoda village area.

## SCHEDULE

*Licence to establish and hold a private market\*/fair* of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ situated at \_\_\_\_\_ in the Henarathgoda village area from the date hereof until the thirty-first day of December, 19 \_\_\_\_\_, subject always to the subjoined conditions.

\_\_\_\_\_,  
Chairman, Village Committee,  
Henarathgoda village area.

Date \_\_\_\_\_.

*Conditions of the above licence*

1. A table in Sinhalese and Tamil of the rents and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.
2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.
3. The licensee shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.
4. The licensee shall not expose for sale any articles of food, whether cooked or uncooked, otherwise than in clean and properly constructed fly-proof glass cases.
5. The licensee shall not allow any person who is suffering or has suffered from any contagious, infectious or cutaneous disease, or has recently been in attendance on any person suffering from such disease, to use or occupy any stall, seat or place in the market\*/fair or to expose for sale thereat any article whatsoever until the periods of infection and incubation have elapsed.
6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burnt, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.
7. The licensee shall maintain order within the premises of the market\*/fair.
8. The licensee shall provide a separate portion of land in or near the premises of the market\*/fair for the parking of vehicles.
9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with close-fitting lids for the deposit of rubbish and refuse.
10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.
11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of such suspension.

\* Strike out whichever is inapplicable.

L. D.—B. 108/46/C. L. G.—GB. 14/59/1.

**The Village Communities Ordinance**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Meda Pattu village area in Kukul Korale in the Ratnapura District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 11, 1952.

## BY-LAWS

*Land and property*

1. No person shall destroy, damage, or interfere with the use of any ambalam, madam, open space, or place for public recreation.
2. No person shall destroy, or damage, or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.
3. No person shall remove any sand, earth, stone, or growing plants, or trees from or in any way alter or deface the surface of, any waste or public land without the authority of the Chairman.
4. (1) No horse, cattle, sheep, goat or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman.  
(2) Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.
5. Any person thereto authorised in writing by the Chairman may seize any horse, cattle, sheep, goat or swine which he may find tethered or grazing on any public land without a permit under by-law 4.
6. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village, no person who is not resident in any such village shall tether any cattle, or permit any cattle to stray upon that pasture land without the written permission of the Chairman.
7. No person shall damage any fence, or obstruct any gateway, or befoul or poison any pond situated on any land set apart as a communal pasture land.
8. Cattle (with the exception of buffaloes brought into the village area temporarily for the purpose of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman, be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents per month in respect of each head of cattle.
9. The owner or occupier of every private land shall cause the boundaries of such land to be marked with live fences or ditches or stones firmly embedded in the ground, or in such other manner as may be approved by the Committee.
10. In the case of two adjoining lands, the owners or the occupiers of such lands shall be jointly responsible for seeing that a suitable boundary is marked or erected between such lands and that the boundary is maintained in good order.
11. (1) The owner or occupier of any land shall, on receipt of a written notice from the Chairman to that effect, mark or erect the boundaries in his land in such manner, and within such time, as may be specified in the notice.  
(2) If the boundary is not marked or erected in the manner, or within the time specified in the notice referred to in paragraph (1), the Chairman may cause the boundary to be defined by a surveyor and the cost thereof may be recovered from the person making default as a debt due to the Committee.
12. No person shall knowingly or wilfully alter or deface, or do any act likely to damage, any fence or boundary on any land, or remove any landmark therefrom.
13. Any person may, with the written authority of the Chairman, enter upon any private land within the village area for the purpose of preventing any damage to, or for repairing or remedying defects in, any wires or apparatus or the supports thereof maintained for the purpose of any public service.

*Roads and paths*

14. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with the resolution of the Committee as to the width of such road or path and the course which it is to take

15. No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path whether constructed or in the course of construction; or
- (b) except with the permission of the Committee, divert the line of any public road or path, whether constructed or in the course of construction.

16. (1) It shall be the duty of the proprietors and cultivators of paddy fields through which any public path runs, to maintain such path at its customary width.

(2) No person shall cut or encroach upon any public path so as to reduce its width to less than its customary width.

17. When a range of paddy fields through which any public road or path passes is under cultivation, the cultivators of such range shall be entitled, with the previous permission of the Chairman and subject to such terms and conditions as he may impose, to put up a suitable gate across such road or path during the period of cultivation in order to prevent cattle from trespassing on the paddy fields.

18. Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice by beat of tom-tom or otherwise.

19. It shall also be lawful for the Committee, by a resolution in that behalf, to restrict or to prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

20. Any officer of the Committee authorised in writing by the Chairman shall have the power to make, scour, clean, and keep open, all ditches, gutters, and drains, or water-courses, and also to make and lay such tanks, tunnels, plates, or bridges as he may deem necessary for the protection, preservation, improvement, repair, or construction of any road or path through lands or grounds adjoining or lying near such road or path.

21. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter between the hours of 7 a.m. and 5 p.m., with all the necessary workmen, carts, animals and other implements, upon any land adjacent to or near any existing or proposed public road or path within the village area and there severally to do and perform all acts, matters and things, authorised by the Chairman in connection with the improvement, alignment, level, width, or construction of that road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials, as it may be necessary to remove from the place of any such work;
- (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work in connection with such road or path; or
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains or water-courses or culverts, as it may be necessary for the preservation, improvement, repair or construction of any public road or path:

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands, or over any enclosed garden or yard.

*The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary conveniences*

22. It shall be lawful for the Chairman, the Medical Officer of Health or the Sanitary Inspector, or for any person authorised by the Chairman in writing, to inspect any drain, privy, cesspit, ashpit, or sanitary convenience in any premises within the village area, and for the purpose of inspection to enter such premises at any reasonable time; and the owner or occupier of such premises shall render him all such assistance as may be necessary.

23. The Chairman may by notice in writing require the owner or occupier of any premises forthwith, or within a specified time, to carry out such measures as may be specified in such notice, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit or sanitary convenience in the premises in a sanitary condition.

24. It shall be lawful for the Chairman, on the recommendation of the Medical Officer of Health or otherwise, by notice in writing to require the owner or occupier of any premises, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in such premises or to cause the contents to be removed to such other places, for disposal in such manner as may be so specified.

#### *Lodging houses*

25. (1) No person shall, within the village area, keep any lodging house except under the authority of a licence issued in that behalf by the Chairman.

(2) No person shall be entitled to a licence to keep a lodging house unless (a) he deposits with the Chairman a certificate of good character signed by a Magistrate or a Justice of the Peace or otherwise proves to the satisfaction of the Chairman that he is a person of good character, and (b) the premises to be licensed comply with the following conditions:—

- (1) The premises must be substantially built and must be in good repair and every room must be well ventilated and well lighted and provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space, and every room must have a minimum superficial area of 120 square feet.
- (2) The walls of every room in every part must not be less than 10 feet in height and must be lime-washed.
- (3) The eaves must be at least 6 feet from the ground.
- (4) The roof must be made of some permanent material.
- (5) The wood-work must be oil-painted or lime-washed.
- (6) The floor must be cemented throughout.
- (7) The premises must be provided with adequate drainage.
- (8) The premises must be provided with sanitary dust bins of sufficient number and size to contain the refuse from the house, and sufficient bathing and latrine accommodation, being not less than one separate latrine for every ten persons for whose accommodation the premises are to be licensed.
- (9) The premises must be provided with a good water-supply and the supply of drinking water and the bathing accommodation must be so arranged as to preclude the pollution of the drinking water by persons bathing.
- (10) The premises must have a separate room set apart as a kitchen with an efficient outlet for smoke.

26. Every licensee of a lodging house shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Lodging House" legibly painted thereon in English, Sinhalese and Tamil.

27. Every licensee of a lodging house shall cause a copy of these by-laws relating to lodging houses, in English, Sinhalese and Tamil, and the licence to be framed and hung up in a prominent place in the licensed premises. He shall also cause a list of the names and addresses of all employees to be kept at the premises so as to be available for inspection at any reasonable time by the Chairman or any person authorised by him.

28. No licensee of a lodging house shall permit any person to sleep in any room except in such rooms as are set apart for the purpose in the plan of the lodging house which shall be attached to the licence and signed by the Chairman.

29. (1) No licensee of a lodging house shall permit more persons than the number specified by the Chairman on the plan as the number allowed to sleep in any room, to sleep in such room. The number of persons specified for any room shall not be more than one person for each unit of 36 square feet of the specified area of the room, two children under ten years of age being counted as one person for the purposes of this by-law.

(2) Every licensee of a lodging house shall keep affixed in each room a board showing the dimensions of such room, and the maximum number of persons permitted to sleep therein.

30. No licensee of a lodging house shall permit males and females above ten years of age to occupy the same sleeping room except in the case of husband and wife and parents and children.

31. No licensee of a lodging house shall allow his premises to be occupied for immoral purposes. He shall maintain and enforce good order and decorum therein.

32. Every licensee of a lodging house shall keep a register of the name, occupation, native place, and last temporary or permanent residence of each person occupying the licensed premises.

33. Every licensee of a lodging house shall cause the windows of each of the sleeping rooms to be kept open to their full width for at least four hours each day: Provided that the licensee shall not be required to cause any window to be opened or to be kept open when the state of the weather is such as to render it necessary that the windows shall be closed.

34. Every licensee of a lodging house shall cause the internal walls and ceiling of every room to be lime-washed and the wood-work to be lime-washed or, if oil-painted, to be washed with hot water and soap, four times every year in the months of March, June, September and December, and at other times when ordered by the Chairman in writing.

35. Every licensee of a lodging house shall cause every part of the lodging house, its surroundings and drains, to be kept in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit, or other nuisances on the licensed premises. He shall cause the furniture, utensils and equipment to be kept in a clean and sanitary condition.

36. Every licensee of a lodging house shall cause every room, passage, stair, verandah, drain, and the land belonging to the premises to be swept at least once a day before noon.

37. Every licensee of a lodging house shall cause all food to be kept in such manner as to be inaccessible to flies or other insects.

38. Every licensee of a lodging house shall cause all filth, house refuse or other offensive matter to be placed immediately in a covered receptacle made of zinc or galvanized iron, and to be removed from the premises daily. The receptacle shall always be kept covered except when refuse is being actually placed in it.

39. No licensee of a lodging house shall admit to his premises any person suffering from any infectious, contagious, or cutaneous disease.

40. (1) If any person in a lodging house becomes ill from any infectious, contagious, or cutaneous disease, the licensee of such lodging house shall forthwith give notice of the fact to the Sanitary

Inspector in whose division the lodging house is situated or to the Chairman; and the licensee of such lodging house shall cause the house to be fumigated, disinfected and lime-washed at public expense in such manner as the Chairman may direct.

(2) The licensee of a lodging house referred to in paragraph (1) shall not receive any customer until the premises have been inspected and certified by the Chairman as free from infection.

41. No licensee of a lodging house shall allow cattle, goats or poultry to be kept within the building.

42. Every licensee of a lodging house shall cause all mats, bed-clothes, and bedding, and every bedstead used in such house to be cleaned from time to time as often as may be requisite for the purpose of keeping such mats, bed-clothes, bedding, and bedstead in a clean and sanitary condition.

43. Every licensee of a lodging house shall cause the seat, floor and walls of every water closet, earth closet, or privy belonging to such house to be cleaned from time to time as often as may be necessary for the purpose of keeping such seat, floor and walls, in a clean and sanitary condition.

#### *The abatement of nuisances*

44. Where any building, or wall or anything affixed thereon is in such a condition as to be dangerous to a neighbouring building or to an occupier thereof, or to a passer-by, the Chairman may give notice in writing to the owner thereof requiring him—

- (a) in any case of urgency, to cause within twenty-four hours after the service of the notice, a proper board or fence to be put up for the protection of any passers-by; and
- (b) in every case, within three days after the service of the notice, to cause such building or wall or anything affixed thereon to be secured or repaired.

45. (1) Every person served with a notice under by-law 44, shall comply with the requirements of such notice within the time specified therein.

(2) In any case of failure or refusal to comply with the requirements of a notice served under by-law 44, the Chairman may authorise any specified person to do the work which ought to have been done and the expenses thereby incurred may be recovered from the person on whom the notice was served as a debt to the Committee.

46. (1) Whenever any house or building appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of that house or building requiring him to comply with the requirements of such notice within the time specified therein.

(2) Every owner or occupier served with a notice under paragraph (1) shall comply with the requirements of such notice within the time specified therein and in the event of the failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

47. Every owner or occupier of any house within the village area shall cause his house to be white-washed with lime or other suitable substance at least once a year and at any other time specified by a notice in writing by the Chairman, if by reason of an outbreak of any epidemic disease such steps appear to the Committee to be necessary.

48. No person shall dispose of the milk of coconuts split for other than domestic purposes, within a distance of one hundred yards of any public road or path or public place or any dwelling house.

49. No person shall wantonly deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

50. (1) Where any tree or branch or fruit or any other part of a tree is causing or is likely to cause damage to any house or building or cultivated paddy field or is in a condition dangerous to any occupant thereof, or to the safety of any passer-by along any public road or path, the Chairman may give notice in writing to the owner or occupier of the land on which the tree stands, to tie up and make secure, or to cut down and remove such tree or branch or fruit or other part of the tree within such time as may be specified in the notice.

(2) Every owner or occupier who is given notice under paragraph (1) shall comply with the requirements of such notice within such time as may be specified in the notice, and in case of any failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

51. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods into or unloading goods from such cart.

53. No person shall place or bury any charmed plate, leaf, or paper, or a charm in any form, on the land of any other person.

53. No person shall—

- (a) draw any caricature or any indecent picture, or write any insulting or offensive expression on any building or conspicuous place, or do any other act by which any member is likely to be insulted or public decency outraged; or
- (b) ease himself on his own land, or on another's land, or on any public road or path, or in any place other than that specially provided for such a purpose in such a way as to offend other people's feelings of decency; or
- (c) throw rubbish or noisome matter, or unserviceable articles, or any other things on land belonging to any other person or any public place or public road or path; or
- (d) pelt stones or throw filth at the house of any other person; or
- (e) expose any mat, cloth, or other article on, or on the side of, any public path, road, thoroughfare, or public place in such manner as to terrify animals or cause annoyance to the public; or
- (f) allow children of tender years to play, or stray about, on any public path, road, thoroughfare or public place or to commit a nuisance thereon.

*Unwholesome food and drink*

54. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

55. It shall be lawful for the Chairman, or the Medical Officer of Health or the Sanitary Inspector, or for any person authorised by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale, if such article of food or drink appears to be unwholesome or unfit for human consumption.

56. Where any officer or person other than the Medical Officer of Health seizes any article under by-law 55, he shall place a sample of the seized article in a receptacle and shall after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

57. When an article of food is seized under by-law 55, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession the article was seized, place a sample of the seized article in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give the sample to that person.

58. If the Medical Officer of Health who seized that article of food or drink under by-law 55, or the Government Medical Officer before whom an article of food or drink is produced under by-law 56, certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent it being exposed for sale for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

59. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by a bite of a snake or a rabid dog.

60. Whenever the Committee by resolution decides on representations being made by the Medical Officer of Health, that the use or consumption by the public of any particular article of food or drink is injurious to the health or that, during the prevalence of any epidemic, the use or consumption of any particular article of food or drink is harmful, the Chairman may, by beat of tom-tom or otherwise, prohibit for such time the Committee may determine, the sale of such article of food or drink and after such notice, cause such article of food or drink, whenever it may be sold or exposed for sale, to be seized and destroyed in such manner as to him may seem meet.

61. In respect of any article of food or drink which has been seized and destroyed under by-law 60, no compensation shall be payable to the person from whose possession such article was seized.

*Eating-houses, restaurants and tea and coffee boutiques*

62. (1) No person shall establish, or carry on business of any eating-house, restaurant or tea or coffee boutique except on a licence duly obtained in that behalf from the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall, unless it is earlier cancelled under by-law 67, expire on the thirty-first of December of the year in respect of which it is issued.

63. No person shall be entitled to a licence under by-law 62, unless the premises to be used as any eating-house, restaurant or tea or coffee boutique are in conformity with the following requirements—

- (a) the premises must be well ventilated and well lighted.
- (b) the walls must be plastered with lime-mortar and white-washed.
- (c) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof, and
- (d) the floor must be cemented.

64. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause—

- (a) all refuse and dirt in or about the premises of the eating-house, restaurant, or tea or coffee boutique to be removed twice daily;
- (b) all cakes, sweets, and other food exposed for sale on such premises to be kept in clean and properly constructed fly-proof glass cases;
- (c) all waste tea, coffee, milk, and all remnants of food to be deposited in an impervious and covered receptacle, and to be removed from such premises daily; and
- (d) all utensils, furniture and other equipment used in, or belonging to the eating-house, restaurant, or tea or coffee boutique to be kept in a clean and sanitary condition.

65. No person who is suffering or has suffered from any contagious, cutaneous, or infectious disease, or has been recently in attendance on any person suffering from such disease, shall be permitted by the licensee or by any person who is in charge



of any eating-house, restaurant, or tea or coffee boutique to enter such place, or to take part in the preparation or sale of any article of food or drink kept in such place until the periods of infection and incubation have elapsed.

66. It shall be lawful for the Chairman, or any person duly authorised by him in writing, to enter and inspect, at all reasonable times, any eating-house, restaurant or tea or coffee boutique, and the licensee, or the person in charge thereof, shall render him all such assistance as may be necessary.

67. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of a breach of any of these by-laws relating to eating-houses, restaurants, or tea or coffee boutiques; and the licensee shall not be entitled to any compensation in respect of such cancellation.

68. The licensee of any eating-house, restaurant, or tea or coffee boutique shall cause a copy in Sinhalese of these by-laws relating to eating-houses, restaurants or tea or coffee boutiques to be exhibited in a conspicuous part of the licensed premises.

#### *Diaries and sale of milk*

69. (1) No person shall at any time offer for sale, sell, hawk, deliver, expose or carry for sale within the village area any milk which has been produced within that area unless he is at that time—

- (a) the licensee of a dairy of three or more cows or a vendor of milk to whom a card of registration has been issued under by-law 84; or
- (b) a registered supplier of milk or the holder of a card of identity under by-law 90.

(2) No person shall at any time offer for sale, sell, hawk, deliver, expose or carry for sale within the village area, any milk which has been produced outside that area, unless he is at that time a registered purveyor of milk, or is a vendor of milk to whom a card of registration has been issued under by-law 93.

70. No person shall keep a dairy of three or more cows unless he is the holder of a licence issued by the Chairman.

71. No licence to keep a dairy of three or more cows shall be issued, to any person unless the premises in respect of which the licence is to be issued are in conformity with the following requirements:—

- (1) Every building or shed on the premises intended for the accommodation of cattle must—
  - (a) be built of brick, stone, cabook, or wood;
  - (b) have its walls and pillars lime-washed;
  - (c) have a roof constructed of durable material;
  - (d) have its floor paved with brick or stone rendered in cement, cement concrete or asphalt;
  - (e) have drains for the purpose of conveying urine, washings, and waste water into one or more receptacles, such drains paved with bricks or stones rendered in cement, cement concrete or asphalt; and
  - (f) be proportionate in size to the number of cows to be kept in the dairy, allowing for each cow a floor space of not less than eight feet in length and five feet in width and a minimum air space of four hundred cubic feet.

(2) the building or shed on the premises, intended for use as a milk room must—

- (a) be in a suitable position, at a distance of not less than twenty-five feet from the cowshed or other buildings, and

not less than one hundred feet from any latrine, cesspit, ashpit, permanent manure heap or open sewer;

- (b) have walls not less than seven feet in height, built of stone, brick, or cabook, and plastered or lime-washed on the inside;
- (c) have at least two opposite walls abutting on the open air;
- (d) have its floor cemented, and the junction of the floor with the walls rounded off with cement;
- (e) have a ceiling which is constructed of grooved and oil-painted boards capable of preventing the ingress of dust;
- (f) have the eaves of the roof at least six feet above the level of the ground;
- (g) have at least one window and one door, the area of the window space being not less than one-fifteenth of the floor space of the room; and have each window and door covered with fly-proof netting, and one window facing at least one door; and
- (h) be provided with a table covered with marble, slate, zinc or other impermeable substance approved by the Chairman, and with a sanitary dustbin and a suitable rack for storing clean bottles.

72. The licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which the phrase "Licensed Dairy" and its Sinhalese equivalent are clearly printed.

73. The licensee of a dairy shall keep in the dairy, so as to be available for inspection at any time, a list of the names and addresses of all employees (including the vendors of milk), and a register containing the names and addresses of all persons to whom he supplies milk—

74. The licensee of a dairy shall cause—

- (a) the walls of every room forming part of the dairy to be lime-washed and the wood-work to be washed with hot water and soap at least twice a year in the months of June and December, and at such other times as may be ordered by the Chairman in writing;
- (b) the floors and top of the milk room table to be washed at least once every day;
- (c) every part of the dairy, its surroundings and drains to be kept clean and in good repair;
- (d) all dung, refuse, urine and washings to be removed from the dairy at least once a day and disposed of at a suitable distance from the dairy in such manner as to cause no nuisance;
- (e) all cattle food, other than grass or straw, to be stored in suitable rat proof receptacles; and
- (f) all utensils, furniture, and other requisites used in or belonging to a dairy to be kept clean.

75. The licensee of a dairy shall not cause or permit—

- (a) milk to be poured into any vessel which is not thoroughly cleaned;
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, procelain, glazed earthenware, or enamelled or galvanized iron;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room;
- (d) milk for the purposes of sale to be drawn from any cow unless, immediately before the time of milking, the udder and teats of the cow are thoroughly cleaned and wiped with a clean, damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned;

- (e) milk intended for sale to be kept in any place other than the milk room; and
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

76. The licensee of a dairy shall provide for the purposes of the dairy only water obtained from a source approved by the Chairman.

77. (1) The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator, or other article used in the dairy to be used for any purpose other than for the purposes of the dairy, and shall cause each such vessel, churn, separator or other article to be washed after each occasion on which it is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

(2) The licensee of a dairy shall cause the brushes used in cleaning vessels, and other dairy requisites to be boiled for ten minutes each time after use.

78. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid and shall take all precautions to prevent the milk from being contaminated during transit.

79. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

80. No person who is suffering or has recently suffered from any infectious, contagious or cutaneous disease or has been recently in attendance on any person suffering from such disease shall be permitted by the licensee of any dairy or any person in charge of the dairy or the milk room to enter the dairy or milk room or take part in the preparation, sale, or transport of milk until the periods of infection and incubation have elapsed.

81. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of infectious, contagious or cutaneous disease, which may occur among the persons employed in the dairy.

82. The licensee of a dairy shall not sell, or cause or permit to be sold, the milk of any cow suffering from tuberculosis, acute mastitis, foot and mouth disease, anthrax, or actinomycosis of the udder, or add such milk or cause or permit it to be added to any milk of other animals which is intended for sale for human consumption.

83. The licensee of a dairy shall not sell or supply to any person, milk obtained from any cow other than a cow kept in the licensed dairy.

84. The Chairman shall issue annually to every licensee of a dairy in respect of each vendor of milk, a card of registration bearing the name and thumb impression of the vendor, and the name of the licensee of the dairy and the registered number of the dairy. No such card of registration shall be issued until a Medical Officer, authorised in writing by the Chairman, has examined and found such vendor to be free from any infectious, contagious or cutaneous disease. Such card of registration shall not be transferable.

85. (1) The Chairman, or any officer authorised in writing by the Chairman, may at any time demand and take a sample of milk for analysis, on payment of the value thereof, from the licensee of a dairy or from any person selling, exposing, hawking, or delivering milk from a licensed dairy.

(2) No licensee of a dairy or registered vendor or other person shall refuse to comply with a demand lawfully made under paragraph (1).

86. Every person who desires to sell or offer for sale milk from a dairy of less than three cows shall cause himself to be registered in the books of the Committee as a registered supplier of milk.

87. The Chairman may refuse to register any person as a supplier of milk, if a Medical Officer authorised in writing by the Chairman after inspection of the cows, premises, and utensils, recommends that such person should not be so registered.

88. Every registered supplier of milk shall take all such measures and precautions as may be necessary to ensure that—

- (a) the cowshed, utensils and other requisites are kept clean; and
- (b) the person milking the cow and the person distributing the milk are free from disease.

89. No registered supplier of milk shall cause or permit any cow to be milked for the purpose of obtaining milk for sale unless, at the time of milking the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned.

90. No person shall distribute milk for a registered supplier of milk, unless he is the holder of a card of identity which is obtainable free of charge on the application of the registered supplier.

91. (1) Every registered supplier of milk shall cause the milk to be collected, stored, and distributed in vessels which are—

- (a) made of impervious material;
- (b) provided with proper covers, stoppers, or corks; and
- (c) capable of being cleaned daily with boiling water.

(2) Every registered supplier of milk shall cause every vessel used for collecting, storing or distributing milk, to be washed after each occasion on which the vessel is used, first with cold water, then with boiling water and soda, and finally with water which has been boiled and cooled.

92. (1) Every person who desires to sell in any place within the village area any milk produced outside that area shall cause himself to be registered in the books of the Committee as a purveyor of milk.

(2) No fee shall be charged by the Committee for the registration of any person as a purveyor of milk.

93. Every registered purveyor of milk shall cause registration cards to be issued annually by the Chairman to each vendor employed by such purveyor, in the work of selling and delivering milk.

94. (1) The Chairman may, in his discretion, refuse to register any person as a purveyor of milk under by-law 92 if the Chairman of the duly constituted local authority for the area within which the milk was produced, after inspection of the cattle, the premises and the utensils, recommends that such person should not be so registered.

(2) The Chairman may likewise refuse to issue a registration card to any vendor under by-law 93, until a Medical Officer authorised by such Chairman has examined and found such vendor to be free from any infectious, contagious or cutaneous disease.

95. Every registration card issued to a vendor under by-law 93 by the Chairman shall include the following particulars:—

- (a) Name and registered number of the employee;
- (b) Name and thumb impression of the vendor.

96. Every registered vendor and every holder of a card of identity issued under these by-laws shall carry the registration card or card of identity, as the case may be, on his person, when carrying, delivering, hawking, or exposing milk for sale, and shall produce such card whenever called upon to do so by any person, duly appointed in that behalf by the Chairman in writing.

97. No person shall sell, hawk, deliver, expose, carry, or offer for sale, within the village area—

- (a) Any milk from which the cream has been removed unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "Skimmed Milk" and its Sinhalese and Tamil equivalent, and is declared at the time of sale to be skimmed milk; or
- (b) Any milk adulterated with water or any other foreign substance or liquid; or

- (c) Any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material :

Provided that milk to which tea, coffee, or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house, shall not be deemed to be adulterated for the purpose of this by-law.

98. The licensee of a dairy shall cause a copy of these by-laws (relating to dairies and the sale of milk) in Sinhalese and the licence to be framed and hung in a conspicuous position in the dairy.

#### *Sale of provisions*

99. No person shall keep any shop or place (other than the market) for the sale of meat, poultry, fish, vegetables or other perishable articles of food, except on a licence duly obtained on that behalf from the Chairman. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

100. The owner or seller of meat, poultry, fish, vegetables or other perishable articles of food in any shop, or place (other than a market) shall keep the meat, poultry and fish apart from the vegetable, and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

101. The Chairman or any person duly authorised by him in writing may inspect any shop, or place (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables, or perishable article of food for human consumption.

102. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where the meat is sold except in a box which satisfies the following conditions :—

- (a) Where a box is used, the box must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid;
- (b) Where a vehicle is used, the vehicle must be provided with—
  - (i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust ;
  - (ii) the covering at each open end to screen the meat from public view ; and
  - (iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material, for storing the meat.

(2) Where any meat is transported in contravention of paragraph (1) the person liable for such contravention shall be the person on whose behalf or at whose direction the meat was so transported.

#### *Offensive and dangerous trades*

103. The following trades shall be deemed to be offensive or dangerous trades :—

Storing or manufacturing artificial manure, boiling blood or offal, keeping a tannery, fat-melting, fat extracting, manufacturing soap, dyeing fibre, manufacturing coconut oil by machinery, manufacturing or storing fibre, storing hides, storing bones or bone meal, artificial manure, or any material for the manufacture of artificial manure in quantity over three bags, storing maldive fish in quantity over five hundredweight ; storing lime, manufacturing bricks and tiles, burning lime, storing or curing plumbago, storing timber or fire-wood.

104. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman.

(2) Every licence shall, unless it is earlier cancelled under by-law 114, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

105. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

- (1) the place at which the trade is to be carried on is approved by the Medical Officer of Health ; and

- (2) the building or buildings if any, to be used for the purposes of that trade, are in conformity with the following requirements—

- (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation ;
- (b) the roof of such building must be made of some permanent material and the floors must be cemented ;
- (c) the eaves of such building must be not less than six feet from the ground ;
- (d) every room in such building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space.
- (e) the walls of every room in such building must not be less than seven feet in height and must be built of brick, stone or cabook ;
- (f) the internal surface of such walls to a height of at least four feet from the floor, must be plastered in cement and the rest of the walls must be lime-plastered and lime-washed ; and
- (g) the woodwork of such building must be oil-painted or lime-washed.

106. (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade, any building used for the purpose of that trade ceases to conform to the provisions of by-law 105, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice in writing to be served on the licensee requiring him to do before a day to be specified in the notice all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) of this by-law shall fail to comply with the requirements of such notice within the time specified therein.

107. Any notice under by-law 106 shall be deemed to have been served on the licensee if it is affixed to the premises at which the licensee carries on the offensive or dangerous trade, or if it is left with any person employed in such premises by the licensee.

108. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floors of every building used for the purpose of the offensive or dangerous trade to be swept and cleaned daily ;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months ;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean ; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products, which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

109. The holder of a licence to carry on any offensive or dangerous trade shall not pollute or contaminate any well or tank, or river, stream, canal, channel, lake or other inland water.

110. The holder of a licence to carry on any offensive or dangerous trade shall not carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of persons in the neighbourhood.

111. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on any such trade—

- (a) to be discharged into the external air in such manner and at such a height as to admit of their diffusion without injurious or offensive effect; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

112. The provisions of by-laws 105 to 111 shall not apply to brick, tile or lime kilns or to timber or firewood depots.

113. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman, at all reasonable times, to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit such inspection to be made.

114. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel any licence issued under by-law 104 upon the second or subsequent conviction of the holder of the licence for a breach of any of the by-laws relating to offensive or dangerous trades, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Brick, tile or lime kilns*

115. No person shall be entitled to a licence in respect of a brick, tile or lime kiln unless—

- (a) the site on which the kiln is to be established is approved by the Chairman;
- (b) the roof of the building which is to be used as a kiln is made of some permanent material;
- (c) such building is at least one hundred and fifty feet distant from any dwelling house;
- (d) such building is provided with outlets to convey any noxious or offensive effluvia, vapours, or gases, that may be emitted, in a manner that is not prejudicial to the health or comfort of persons in the neighbourhood;
- (e) the premises are provided with adequate latrine accommodation;
- (f) the premises are provided with an adequate supply of water for washing and drinking purposes; and
- (g) there is a separate room made of permanent materials and with a floor area of at least one hundred and twenty square feet for the storing of burnt lime, bricks or tiles.

116. Every licensee of a brick, tile or lime kiln shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name in English, Sinhalese and Tamil, and the phrase "Licensed Lime Kiln" "Licensed Brick Kiln", or "Licensed Tile Kiln", as the case may be, and its Sinhalese and Tamil equivalents are clearly painted.

117. Every licensee of a brick, tile or lime kiln shall take all necessary steps to ensure that the premises are kept in a clean and sanitary condition.

118. Every licensee of a brick, tile or lime kiln shall produce his licence whenever he is called upon to do so by the Chairman or by any person duly authorised by him in writing.

119. No licensee of a brick, tile or lime kiln shall burn lime, tiles or bricks in such a manner as to be a nuisance to or injurious to the health or comfort of persons in the neighbourhood.

120. Every licensee of a brick, tile or lime kiln shall cause a copy of these by-laws relating to brick, tile or lime kilns in English, Sinhalese and Tamil to be exhibited in a prominent place in the licensed premises.

#### *Timber or firewood depots*

121. No person shall be entitled to a licence for keeping a timber or firewood depot unless the premises to be licensed comply with the following conditions—

- (a) Such premises must not be less than fifty yards distant from the nearest dwelling house and must not be structurally connected to it;
- (b) The site must be approved by the Chairman;
- (c) In the case of a timber or firewood depot which is to be surrounded by walls or is to be erected on pillars of concrete, brick, cabook, iron or wooden posts, the average height of such depot must be not less than 10 feet and the height must not be less than seven feet in any place; and
- (d) The roof must be constructed of durable materials.

122. Every licensee of a timber or firewood depot shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Timber Depot" or "Licensed Firewood Depot", as the case may be, legibly painted in English.

123. Every licensee of a timber, or firewood depot shall maintain on the licensed premises such number of sand buckets or fire extinguishers or both as may be specified by the Chairman for the purposes of dealing with any outbreak of fire.

124. (1) In the case of any timber or firewood depot which is surrounded by walls—

- (a) No timber or firewood shall be stacked to a height within three feet of any wall plate of the building; and
- (b) The roof shall be ceiled and no lifts or similar structures made under the roof.

(2) In the case of any timber or firewood depot which is not surrounded by walls no timber or firewood shall be stacked or stored in such depot except in a platform approved by the Chairman.

125. The provisions of paragraphs (a), (b) and (c) of by-law 121 shall not apply to timber or firewood depots which are in existence on the date on which these by-laws come into force.

#### *Breweries and aerated water manufactories*

126. No person shall establish or keep any brewery or aerated water manufactory except on a licence duly obtained on that behalf from the Chairman. Every such licence shall, unless earlier cancelled under by-law 133, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

127. No person shall be entitled to a licence to keep a brewery or aerated water manufactory unless the building to be used for the purpose is in conformity with the following requirements:—

- (a) the building must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime-mortar and white washed;
- (c) the floors must be cemented;
- (d) the building must be provided with sufficient drains;
- (e) ceilings of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof; and
- (f) the building must not be situated within one hundred feet of any cesspit, latrine, or permanent manure heap.

128. Every licensee of a brewery or an aerated water manufactory shall take all necessary steps to ensure that—

- (a) no part of the building is used as a sleeping place;

- (b) no article other than an article necessary for the purpose of the brewery or the aerated water manufactory is kept in any part of the brewery or aerated water manufactory;
- (c) all utensils, furniture and other requisites used in or belonging to the brewery or the aerated water manufactory are kept in a clean and sanitary condition;
- (d) the furniture and equipment are such as are capable of being removed about for the purpose of cleaning the floor;
- (e) the floors are carefully swept at least once in every twenty-four hours;
- (f) the sweepings are placed immediately in an impervious and covered receptacle and are removed from the building daily;
- (g) all refuse about the premises of such brewery or aerated water manufactory is removed daily; and
- (h) no person employed by him in the brewery or aerated water manufactory uses any water or other materials which are not good and wholesome.

129. The licensee or any person in charge of a brewery or an aerated water manufactory shall not allow any gambling or disorderly conduct in that brewery or aerated water manufactory.

130. Every person employed in the brewery or aerated water manufactory shall wash his hands before engaging in his work, and shall wear a clean white apron covering his chest, armpits, and body and also a white cap or turban.

131. No person who is suffering or who has recently suffered from any contagious, cutaneous, or infectious disease or has been recently in attendance on any person suffering from such disease shall be permitted by any licensee or by any person in charge of a brewery or an aerated water manufactory to enter such brewery or an aerated water manufactory until the periods of infection and incubation have elapsed.

132. It shall be lawful for the Chairman or any officer authorized by him in writing to enter and inspect any brewery or aerated water manufactory at all reasonable times, and the licensee or the person in charge of such brewery or aerated water manufactory shall render him all assistance as may be necessary.

133. It shall be lawful for the Rural Court, in addition to any other punishment it may impose, to cancel the licence of any brewery or an aerated water manufactory on a second or subsequent conviction of such licensee by such Court for a breach of any of the by-laws relating to breweries or aerated water manufactories; and the licensee shall not be entitled to any compensation in respect of such cancellation.

134. The licensee shall cause a copy in Sinhalese of these by-laws relating to breweries and aerated water manufactories to be exhibited in a conspicuous part of the brewery or aerated water manufactory.

#### *Undergrowth and rubbish*

135. The owner or occupier of any land within the village area shall keep such land free of undergrowth and rubbish and his dwelling compound in a clean and sanitary condition.

#### *Prevention of malaria*

136. The owner or occupier of any land shall remove or cause to be removed from such land all receptacles likely to be breeding places for mosquitoes or disease-bearing insects.

#### *The drainage of ponds, pools, open ditches and sewers*

137. The owner or occupier of any land shall cause every pond, open ditch, sewer, drain, or other place containing or used for the collection of any drainage, filth, water, matter, or thing of an offensive nature or likely to be prejudicial to health, and situated on that land within a distance of sixty yards from any dwelling house to be drained, cleaned, covered or filled up.

#### *Epidemic, endemic or contagious diseases*

138. (1) It shall be lawful for the Chairman or any person authorized by him in writing to place or cause to be placed a mark in a conspicuous part of the exterior of any house or building where a person is suffering from a disease of an epidemic or endemic or contagious nature, and to keep such mark affixed for such time as he may deem necessary.

(2) No person shall, without the permission of the Chairman, remove or obliterate any mark referred to in paragraph (1).

139. No person who is suffering from any of the diseases referred to in by-law 138 shall wilfully go abroad into any road, path or public place.

140. No person shall wilfully expose in, or take into any road, path, or public place, any child or other person who is suffering from any disease referred to in by-law 138.

141. Where any person suffering from any of the diseases referred to in by-law 138 dies, the owner or occupier of the premises where the death took place, or the nearest adult male relative of the deceased shall be responsible for the speedy burial or cremation of such person; and in the absence or default of such owner, occupier or relative, the Committee shall cause the dead body to be buried or cremated, and the expenses incurred thereby may be recovered as a debt due to the Committee from such owner, occupier or male relative.

#### *Washing and bathing*

142. No person of one sex shall enter any enclosure at a public bathing place, set apart by the Committee for the exclusive use of persons of the other sex.

143. (1) No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease shall bathe or wash at any public place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty feet away, from any public well or bathing place.

144. No person shall—

- (1) wash or cause to be washed any animal or any article whatsoever at or near any public well, or at any place set apart as a public bathing place;
- (2) lead or drive or take any animal into any bathing place for any purpose whatsoever; or
- (3) in any manner pollute the water, or the precincts, of any public well or bathing place.

145. It shall be lawful for the Committee by resolution, to prohibit washing or bathing at any public well, spout or other watering place.

146. (1) The Committee may set apart special places in any tank or other watering place for washing, bathing or taking water for human consumption and for the bathing of animals. Nothing in this paragraph shall apply to any irrigation work in regard to which rules have been made under the Irrigation Ordinance.

(2) No person shall use a place, which has been set apart by the Committee under paragraph (1), for any purpose other than the purpose for which it has been so set apart.

147. When the Committee has declared that there is a shortage of water in the village area, no person shall, during such time as may be specified by the Committee, remove any water from any public well, tank or other watering place in any cart or barrel, or cause to be removed from such well, tank or watering place, without the written permission of the Chairman, any quantity of water exceeding such quantity as may be specified from time to time by the Chairman.

148. (1) The Chairman may, whenever, such a course is deemed to be necessary, cause a notice to be given in writing under the hand of the Chairman

to the owner, lessee, or occupier of any land in which there is a well supplying water used for drinking or domestic purposes, to bail out the water and clean the well and to execute such repairs as the Committee may, in the interest of the health, consider necessary.

(2) Every person to whom notice is given under paragraph (1) shall comply with the requirements of the notice within fourteen days from the date on which the notice was given.

149. The owner, occupier or lessee of any land in which any well, artificial pit, or quarry is situated, shall cause such well, artificial pit or quarry to be surrounded with a wall or other suitable structure to be maintained in good repair.

150. Every abandoned well, quarry or pit shall be filled up by the owner, occupier or lessee of the land in which such well, quarry or pit is situated within seven days of the Chairman giving notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

151. The owner, occupier or lessee of any land in which any well other than a well which is fed by a spring is situated, shall provide that well with a suitable shade to prevent sunlight entering the well.

*The housing and penning of cattle, &c.*

152. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing, at all reasonable times to enter and inspect any cattle shed, stable or enclosure for sheep or goats or pig-sty.

153. The owner or lessee of any cattle shed, stable, enclosure for sheep or goats or pigsty shall take all necessary steps to ensure (1) that such shed, stable, enclosure or sty is kept at all times in a sanitary condition; and (2) that dung and other refuse are removed daily from the premises, and are so disposed of that no nuisance is caused thereby.

*Stray cattle, &c.*

154. (1) All cattle, sheep and goats straying on any public road or path within the village area, shall on seizure be placed in the pound established by the Committee for the purpose.

(2) The charges payable before the removal of any animal so impounded shall be calculated at the following rates:—

For occupation 50 cents per head for a day or part of a day.

For food (if supplied) 25 cents per head for a day or part of a day.

*Cattle-sheds, galas and halting places*

155. (1) No person shall establish or keep a cattle shed, gala or halting place for public use except on a licence duly obtained in that behalf from the Chairman.

(2) Every such licence shall, unless it is earlier cancelled under by-law 161, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

156. Every licensee of a cattle shed, gala or halting place shall cause a table of the fees leviable at the cattle-shed, gala or halting place, to be written in Sinhalese and to be exhibited on a conspicuous part of the cattle-shed, gala or halting place.

157. Every licensee of a cattle-shed, gala or halting place shall—

(a) Keep the premises of the cattle-shed, gala, or halting place in a sanitary condition; and

(b) Allow no gambling or disorderly conduct to take place in the cattle shed, gala or halting place.

158. The licensee of every gala or halting place shall provide a separate portion of the land for the parking of carts.

159. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing, to enter and inspect at all reasonable times, the cattle-shed,

gala or halting place and the licensee or the person in charge thereof shall render him all such assistance as may be necessary.

160. It shall be lawful for the Chairman to suspend the licence issued in respect of any cattle-shed, gala or halting place during the continuance of an epidemic if such suspension is essential in the public interest.

161. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee on a second or subsequent conviction of such licensee by such court for the breach of any of these by-laws relating to cattle sheds, galas or halting-places, and the licensee shall not be entitled to any compensation in respect of such cancellation.

*Disposal of the bodies of dead animals*

162. It shall be the duty of the owner or the person in charge of any dead animal to bury its carcase within a reasonable time of its death. In the absence of or default of the owner or person in charge, the Committee shall cause the carcase to be buried and the expenses incurred thereby may be recovered from such owner or person in charge as a debt due to the Committee.

163. No person shall deposit the carcase of any animal on any land or premises belonging to or occupied by any other person without the permission of the owner or occupier of such premises.

*Meat stalls*

164. Every licensee of a meat stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name and the phrase "Licensed Meat Stall" and its Sinhalese and Tamil equivalents are clearly painted.

165. Every licensee of a meat stall shall cause—

(a) a list of the names and addresses of all employees (including vendors of meat) to be kept on the premises so as to be available for inspection at all reasonable times by the Chairman or any person authorised by him in writing;

(b) the walls of every room, except such parts as are covered with glazed tiles, or are plastered in cement, to be lime-washed in the months of March, June, September, and December in every year and at such other times as the Chairman may order in writing;

(c) the wood work to be lime-washed or if oil-painted to be washed with hot water and soap in the months of March, June, September, and December in every year and at such other times as the Chairman may order in writing;

(d) the floor, the tiled or cemented portions of the walls, the tables, and the chopping blocks to be scrubbed and washed once every day at the hour specified in the licence;

(e) all hooks used in the meat stall to be kept polished and free from rust;

(f) every part of the premises, and all furniture, utensils, and equipment to be kept clean and in good repair;

(g) a sanitary dust-bin to be kept in the premises;

(h) at least one spittoon to be kept in the premises at a place easily accessible to any employee;

(i) all refuse to be placed in a covered receptacle made of zinc or galvanized iron, which shall be removed from the premises and cleaned once a day;

(j) an ample supply of water suitable for drinking purposes to be kept on the premises; and

(k) a copy of these by-laws in English, Sinhalese, and Tamil to be framed and hung in a conspicuous position in the premises.

166. No person shall spit within a meat stall except into a spittoon provided for that purpose.

167. Every licensee of a meat stall shall take all necessary steps to ensure that the stall is kept free from rats, and that any places in such stall that may harbour rats are suitably filled up.

168. No licensee of a meat stall shall allow the stall to be used as a place for keeping any animal or bird, or any article other than an article necessary for the purpose of such stall.

169. No person who is suffering or who has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from any such disease shall enter a meat stall or take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

170. No licensee or person in charge of a meat stall shall permit any person who is suffering or has recently suffered from any cutaneous, contagious, or infectious disease, or has been recently in attendance on any person suffering from such disease, to enter the meat stall to take part in any activity connected with such stall, including the transport of meat from or to such stall, until the periods of infection and incubation have elapsed.

171. It shall be lawful for the Chairman or any person authorised by him in writing to enter and inspect any meat stall at all reasonable times and the licensee or the person in charge of such stall shall render him all such assistance as may be necessary.

172. No licensee of a meat stall shall sell or expose for sale in the stall any meat except the meat of animals slaughtered in the village slaughter-house or by a licensed butcher or by a person who has obtained a permit under section 14 of the Butchers' Ordinance (Chapter 201).

173. Every licensee of a meat stall shall keep the stall open daily for the sale of meat between the hours of 7 a.m. and 11 a.m. and the hours of 3 p.m. and 7 p.m.

#### *Fish stalls*

174. No person shall establish or keep a fish stall, except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

175. No person shall be entitled to a licence to keep a fish stall unless the premises to be used as a fish stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open shall be not less than one-fifteenth of the floor space;
- (b) the walls of every room in every part must be not less than seven feet in height and must be lime-plastered and lime-washed, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) all eaves must be at least six feet from the ground;
- (d) all the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented smooth and must have a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;

(f) every table provided on the premises for the purpose of keeping the fish must be covered with zinc or other impermeable material;

(g) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap, or open sewer; and

(h) there must be no cesspit, latrine, or ashpit within or directly communicating with the premises.

176. Every licensee of a fish stall shall keep affixed in a conspicuous position on the outside of his premises a board with his name and the words "Licensed Fish Stall" legibly painted thereon in English, Sinhalese and Tamil.

177. Every licensee of a fish stall shall cause the walls of every room forming part of the fish stall, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be lime-washed, and all the wood-work to be lime-washed, or if oil-painted, to be washed with hot water and soap at least four times a year in the months of March, June, September, and December, and at such other times as may be ordered by the Chairman in writing.

178. Every licensee of a fish stall shall cause the floor, the tiled or cemented portions of the walls, the tops of the tables, and the chopping blocks to be scrubbed and washed every day at such hour as is specified in the licence. He shall cause all hooks for hanging fish to be kept polished and free from rust.

179. Every licensee of a fish stall shall keep every part of the fish stall, its surroundings, drains, furniture, utensils, and equipment used in connection with the storing, preparation, or sale of fish in good repair, clean, and free from effluvia arising from any drain latrine, cesspit or other nuisance.

180. Every licensee of a fish stall shall cause a sanitary dust-bin and at least one spittoon to be kept on the licensed premises so that those employed on the premises may have easy access to them.

181. Every licensee of a fish stall shall keep the licensed premises free from rats and shall fill up all rat-holes with broken glass and plaster them with cement.

182. No person shall keep any animal or bird on the licensed premises on any pretext whatsoever.

183. No person shall spit within a fish stall except into a spittoon provided for the purpose.

184. No person who is suffering or who has recently suffered from any infectious, contagious or cutaneous disease, or who has been recently in attendance on any person suffering from such disease shall enter a fish stall or take part in the storing, preparation or sale of fish therein, or in the transport of any fish thereto or therefrom.

185. No licensee of a fish stall shall permit the contravention by any person of by-laws 182, 183 and 184.

186. No person shall keep in the licensed premises any furniture, clothes, sleeping mat, or other article which is not used for the purposes of the storing, preparation or sale of fish.

187. No licensee of a fish stall shall allow any place on the same level with the fish stall and forming part of the same building to be used as a sleeping place unless it is effectually separated from the fish stall by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open shall be not less than one-fifteenth of the area of the floor.

188. Every licensee of a fish stall shall keep in the licensed premises an ample supply of potable water.

189. Every licensee of a fish stall shall keep the licensed premises open daily for the sale of fish.

*Fresh fruit or vegetable stall*

190. No person shall establish or keep a fresh fruit or vegetable stall except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

191. No person shall be entitled to a licence to keep a fresh fruit or vegetable stall unless the premises to be used as a fresh fruit or vegetable stall are in conformity with the following requirements:—

- (a) The premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-washed and lime-plastered except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil-painted or lime-washed;
- (e) the floor must be cemented throughout;
- (f) every table on which fruit or vegetables are kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust-bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer; and
- (i) there must be no cesspit, latrine or ashpit within or directly communicating with, the premises.

*Poultry stall*

192. No person shall establish, or keep a poultry stall, except on a licence duly obtained from the Chairman in that behalf. Every such licence shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

193. No person shall be entitled to a licence to keep a poultry stall unless the premises to be used as a poultry stall are in conformity with the following requirements:—

- (a) the premises must be in good repair, well ventilated and well lighted, and every room must be provided with windows capable of being opened, the area of which when open must not be less than one-fifteenth of the superficial floor space;
- (b) the walls in every room must not be less than seven feet in height and must be lime-plastered and lime-washed, except such parts as are covered with glazed tiles or are plastered in cement;
- (c) the eaves must be at least six feet from the ground;
- (d) the wood-work must be oil painted or lime-washed;
- (e) the floor must be of smooth cement having a proper fall leading to a masonry drain built in cement and cement rendered and emptying into a bucket;
- (f) every table on which poultry is kept must be covered with zinc or other impermeable material;
- (g) the premises must be provided with a sanitary dust-bin and with sufficient latrine accommodation;
- (h) the premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer;

- (i) there must be no cesspit, latrine or ashpit within, or directly communicating with the premises;
- (j) there must be a yard, cemented and properly drained, for a poultry run, and such yard must be detached from any building; and
- (k) for live poultry, such number of crates or other receptacles must be provided so as not to cause injury or unnecessary suffering to poultry confined therein. Such crates or other receptacles must be mounted on legs, or must be capable of being moved about for the purpose of cleaning.

*Markets and fairs*

194. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

195. No private market or fair shall be established or held within any market area.

196. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in the Schedule hereto;
- (b) be subject to the conditions specified therein; and
- (c) unless it is earlier cancelled under by-law 198, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) the fee for each licence under paragraph (1) shall be one hundred rupees.

197. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

198. A licence issued under by-law 196 may be cancelled by a Rural Court on the second or subsequent conviction of the holder of the licence for the breach of any of these by-laws or of the conditions of the licence, and the licensee shall not be entitled to any compensation in respect of such cancellation.

199. The Chairman may refuse to issue a licence under by-law 196 to any person whose previous licence has been cancelled by a Rural Court.

200. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorised in writing by the Chairman at all reasonable times to enter and inspect any private market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

*Water supply*

201. No person shall sink a well for the supply of water for domestic purposes within a distance of fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle shed, leaking drain, neglected privy, or from any permanent refuse or manure heap, or from any land which is regularly manured every season.

202. No person shall within a distance of fifty feet from any well for the supply of water for domestic purposes—

- (a) construct any cesspit, cesspool, privy, pigsty, gala or cattle shed, or
- (b) deposit any manure or decaying animal or vegetable matter.

203. (1) No person shall wash or cause to be washed any animal or any article whatsoever at or near any public well for the supply of water for domestic purposes.

(2) No person shall draw any water from a public well used for the purposes of supplying water for domestic purposes except in a clean receptacle.

204. Where any tree or branch or other part of a tree, overhangs a well, the Chairman may, by notice in writing, require the owner or occupier of the land



on which such tree stands to tie up, cut down, or remove as the case may be, such tree or the branch or other part of the tree.

205. Where any person on whom a notice is served under by-law 204 fails to comply with the requirements of such notice within the time specified in the notice, the Chairman may cause the work to be done and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

*The measure or dimension of bread, &c.*

206. The flour, water and other materials used in the manufacture of bread shall be good and wholesome, and it shall be lawful for the Chairman or any person authorised by him in writing from time to time to demand and obtain samples thereof.

*Prevention of accidents connected with toddy drawing*

207. Every owner or lessee of trees from which toddy is drawn shall, for the purpose of coupling such trees, use or cause to be used, not less than six separate good or sound ropes for the feet, and not less than three separate good and sound ropes for the hands.

208. Each rope used by such owner or lessee for such purpose, shall consist of not less than twelve strands, and at the end of every three months such owner or lessee shall replace each such rope by a new rope of the kind specified herein.

209. Every rope used for the purpose specified in by-law 207 shall be tested by the owner or lessee once in every two-weeks.

210. The owner or lessee of every kitul, coconut, or palmyrah tree which is tapped for toddy shall cause any pole that may be used for climbing such tree to be renewed at intervals of not more than four months.

211. It shall be lawful for the Chairman, or any person duly authorised by him in writing, at any time to enter any land whereon trees are being tapped for toddy, and to inspect the ropes and other appliances used for that purpose.

*Spring guns and traps*

212. (1) No person shall set any spring gun, trap or bow, or dig any pitfall, without the written permission of the Chairman.

(2) The grant of permission under paragraph (1) shall be proclaimed by the Chairman by beat of tom-tom.

*Gambling, &c.*

213. No person shall gamble, with discs or cards, play games of chance for money or stakes or take part in betting of any kind.

214. No person shall allow any other person to gamble with discs or cards or to play any game of chance for money or stakes, in any house or premises occupied by him or belonging to him or under his control.

215. No person shall knowingly enter or remain in any room, building, boat, vehicle or other place in which gambling with disc or cards, or any game of chance for money or stakes, or betting, is being carried on.

216. No person shall engage in cart-racing in any public thoroughfare.

217. No person shall train cocks for fighting, or take part in cock-fighting in any place whatsoever within the village area.

*Disorderly conduct*

218. No person shall loiter in any public path or road or in a public place after 9 o'clock at night, without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device without the light being actually put on, shall not be deemed to be sufficient for the purpose of this by-law.

219. No person shall use abusive or indecent language with intent to annoy or to provoke any person or persons or to cause annoyance to the public or to cause a breach of the peace.

220. No person shall disturb the public after 9 o'clock at night by shouting, singing songs or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the existing rights of the people in the matter of religious ceremonies and other orderly gatherings.

*Sale of spirits*

221. No person shall sell to any boy under sixteen years of age, or to any female, any description of spirits or other intoxicating liquor, or any toddy drawn from any species of palm or any fermented juice of the sugar-cane.

222. In respect of any ferry established by the Committee, all tolls levied at that ferry shall be collected by the person appointed in writing for the purpose by the Chairman.

223. No person other than a duly appointed ferryman, shall carry by any boat or other vessel any passenger, goods, vehicle, or animal, for fee or for reward across any river, whether at or within a distance of half a mile above or below any ferry established by the Committee across that river.

*Rescission of by-laws*

224. By-laws passed by certain Village Committees in the Ratnapura District, published in *Gazette* No. 7,741 of October 18, 1929, and therein called "Rules" are hereby amended by the rescission of all those by-laws in so far as they relate to the Meda Pattu village area in Kukul Korale.

*Interpretation*

225. In these by-laws—

"Chairman" means the Chairman of the Committee;

"Committee" means the Village Committee of the Meda Pattu village area in Kukul Korale; and

"village area" means the Meda Pattu village area in Kukul Korale.

SCHEDULE

(by-law 196)

*Form of licence*

Licence to establish and hold a private\*/fair \_\_\_\_\_ of \_\_\_\_\_ is hereby licensed to establish and hold a private market\*/fair on the land called \_\_\_\_\_ situated at \_\_\_\_\_ in the \_\_\_\_\_ village area from the date hereof until the thirty-first day of December, 19\_\_\_\_, subject always to the subjoined conditions.

\_\_\_\_\_,  
Chairman,

\_\_\_\_\_  
Village Committee.

Date: \_\_\_\_\_.

*Conditions of the above licence*

1. A table in English, Sinhalese and Tamil of the rents and fees leviable at the private market\*/fair shall be exhibited in a conspicuous place in the market\*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the private market\*/fair any article the keeping or sale of which is prohibited by or under any by-law made by the Committee.

3. The licensee of every private market\*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not allow any person to expose for sale any article of cooked food, otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering from any contagious, infectious or cutaneous disease or has been recently in attendance on any persons suffering from such disease, to use or occupy any stall, seat or place in the market\*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market\*/fair clean and free from filth and rubbish and shall cause all refuse from the premises to be burnt, buried, or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall maintain order within the premises of the market\*/fair.

8. The licensee shall provide a separate portion of land in or near the premises of the market\*/fair for the parking of vehicles.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market\*/fair a sufficient number of latrines of the type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman, on the recommendation of the Medical Officer of Health, during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of such suspension.

\* Strike out whichever is inapplicable.

L. D.—B. 101/46—L. G. D.—GE. 14/4.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Mampe-Kesbewa village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 10, 1952.

#### BY-LAWS

##### *Land and property*

1. No person shall destroy, damage, or interfere with the use of any ambalam, madam, open space, or place for public recreation.

2. No person shall destroy, or damage, or encroach upon, any waste or public land vested in, or under the control of the Committee.

3. No person shall remove any sand, earth, stone, or growing plants or trees from or in any way alter or deface the surface of, any waste or public land without the authority of the Chairman.

4. No horse, cattle, sheep, goat or swine shall be tethered or grazed upon any public land vested in the Committee without a permit from the Chairman. Every such permit shall be valid for a year or such shorter period as the Chairman may determine.

5. Any person thereto authorised in writing by the Chairman may seize any horse, cattle, sheep, goat or swine which he may find tethered or grazing on any public land without a permit under by-law 4.

6. Where any common pasture land has been set apart by the Committee for the use of any specified village, no person who is not resident in any such village shall tether any cattle, or permit any cattle to stray upon that pasture land without the written permission of the Chairman.

7. No person shall damage any fence, or obstruct any gateway, or befoul or poison any pond, situated on any land set apart as a communal pasture.

8. Cattle (with the exception of buffaloes, brought into the village area (temporarily for the purpose of cultivation) belonging to persons outside the village area may, with the written permission of the Chairman, be pastured on any common pasture land under the control of the Committee on payment of a fee calculated at the rate of fifty cents for a month for each head of cattle.

9. The owner or occupier of every private land shall cause the boundaries of such land to be marked by live fences or ditches or stones firmly embedded in the ground, or in such other manner as may be approved by the Committee.

10. In the case of two adjoining lands, the owner or the occupiers of such lands shall be jointly responsible for seeing that a suitable boundary is marked or erected between such lands and that boundary is maintained in good order.

11. (1) The owner or occupier of any land shall, on receipt of a written notice from the Chairman to that effect, mark or erect the boundaries in his land in such manner, and within such time, as may be specified in the notice.

(2) If the boundary is not marked or erected in the manner, or within the time specified in the notice referred to in paragraph (1), the Chairman may cause the boundary to be defined by a surveyor and the costs thereof may be recovered from the person making default as a debt due to the Committee.

12. No person shall knowingly or wilfully alter or deface, or do any act likely to damage, any fence or boundary on any land, or remove any landmark therefrom.

13. Any person may, with the written authority of the Chairman, enter upon any private land within the village area for the purpose of preventing any damage to, or for repairing or remedying defects, in any wires or apparatus or the supports thereof maintained for the purpose of any public service.

##### *Roads and paths*

14. Every public road or path shall be constructed or reconstructed and maintained in accordance with a resolution of the Committee made in that behalf as to the width of such road or path and the course which it is to take.

15. No person shall—

(a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path whether constructed or in the course of construction; or

(b) except with the permission of the Committee, divert the line of any public road or path, whether constructed or in the course of construction.

16. (1) It shall be the duty of the proprietors and cultivators of paddy fields through which any public path runs, to maintain such path at its customary width.

(2) No person shall cut or encroach upon any public path so as to reduce its width to less than its customary width.

17. When a range of paddy fields through which any public road or path passes is under cultivation, the cultivators of such range shall be entitled, with the previous permission of the Chairman and subject to such terms and conditions as he may impose, to put up a suitable gate across such road or path during the period of cultivation in order to prevent cattle from trespassing on the paddy fields.

18. Whenever any work of construction or of repair is commenced on any public road or path, the Chairman shall have the power to prohibit the use of such road or path by the public, for such time as may be necessary after giving at least three days notice by beat of tom-tom or otherwise.

19. It shall also be lawful for the Committee, by a resolution in that behalf, to restrict or to prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

20. Any officer of the Committee authorised in writing by the Chairman shall have the power to make, scour, clean, and keep open, all ditches, gutters, and drains, or water-courses, and also to make and lay such trunks, tunnels, plates, or bridges as he may deem necessary for the protection, preservation, improvement, repair, or construction of any road or path in and through any lands or grounds adjoining or lying near such road or path.

21. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter between the hours of 7 a.m. and 5 p.m., with all the necessary workmen, carts, animals and other implements, upon any land adjacent to or near any existing or proposed public road or path within the village area and there severally to do and perform all acts, matters and things, authorised by the Committee in connection with the improvement, alignment, level, width, or construction of that road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials, as it may be necessary to remove from the place of any such work;
- (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work in connection with such road or path; or
- (4) to enter upon any land for the purpose of constructing, repairing or cleaning such drains or water-courses or culverts, as it may be necessary for the preservation, improvement, repair or construction of any public road or path:

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) shall be removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) shall not run over any ground whereon any building stands, or over any enclosed garden or yard.

*The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary conveniences*

22. It shall be lawful for the Chairman, the Medical Officer of Health or the Sanitary Inspector, or for any person authorised by the Chairman in writing, to inspect any drain, privy, cesspit, ashpit, or sanitary convenience in any premises within the village area, and for the purpose of the inspection to enter such premises at any reasonable time; and the owner or occupier of such premises shall render him all such assistance as may be necessary.

23. The Chairman may, by notice in writing require the owner or occupier of any premises forthwith, or within a specified time, to carry out such measures as may be specified in such notice, being measures necessary to maintain any drain, privy, cesspit, ashpit, or sanitary convenience in the premises in a sanitary condition.

24. It shall be lawful for the Chairman, on the recommendation of the Medical Officer of Health or otherwise, by notice in writing to require the owner or occupier of any premises, within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in such premises or to cause the contents to be removed to such other place, for disposal in such manner as may be so specified.

*Undergrowth and rubbish*

25. The owner or occupier of any land within the village area shall keep such land free of undergrowth and rubbish and his dwelling compound in a clean and sanitary condition.

*Prevention of malaria*

26. The owner or occupier of any land shall remove or cause to be removed from such land all receptacles likely to be breeding places for mosquitoes or disease-bearing insects.

*The drainage of ponds, pools, open ditches and sewers*

27. The owner or occupier of any land shall cause every pond, open ditch, sewer, drain or other place containing or used for the collection of any drainage, filth, water, matter or thing of an offensive nature or likely to be prejudicial to health, and situated on that land within a distance of sixty yards from any dwelling house to be drained, cleaned, covered or filled up.

*Epidemic, endemic or contagious diseases*

28. (1) It shall be lawful for the Chairman or any person authorised by him in writing to place or cause to be placed a mark in a conspicuous part of the exterior of any house or building where a person is suffering from a disease of an epidemic or endemic or contagious nature and to keep such mark affixed for such time as he may deem necessary.

(2) No person shall, without the permission of the Chairman remove or obliterate any mark referred to in paragraph (1).

29. No person who is suffering from any of the diseases referred to in by-law 28 shall wilfully go abroad into any road, path or public place.

30. No person shall wilfully expose or take into any road, path, or public place any child or other person who is suffering from any disease referred to in by-law 28.

31. Where any person suffering from any of the diseases referred to in by-law 28 dies, the owner or occupier of the premises where the death took place, or the nearest adult male relative of the deceased shall be responsible for the speedy burial or cremation of such person, and in the absence or default of such owner, occupier or relative, the Committee shall cause the dead body to be buried or cremated, and the expenses incurred thereby may be recovered as a debt due to the Committee from such owner, occupier or male relative.

*Washing and bathing*

32. No person of one sex shall enter any enclosure at a public bathing place, set apart by the Committee for the exclusive use of persons of the other sex.

33. (1) No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease shall bathe or wash at any public bathing place, until the periods of infection and incubation have elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty feet away, from any public well or bathing place.

34. No person shall—

- (1) Wash or cause to be washed any animal or any article whatsoever at or near any public well, or at any place set apart as a public bathing place;
- (2) lead or drive or take any animal into any bathing place for any purpose whatsoever; or
- (3) in any manner pollute the water, or the precincts, of any public well or bathing place.

35. It shall be lawful for the Committee by resolution to prohibit washing or bathing at any public well, spout or other watering place.

36. (1) The Committee may in its discretion set apart special places in any tank or other watering place for washing, bathing or taking water for human consumption and for bathing of animals.

Nothing in this paragraph shall apply to any irrigation work in regard to which rules have been made under the Irrigation Ordinance.

(2) No person shall use any place, which has been set apart by the Committee under paragraph (1), for any purpose other than the purpose for which it has been so set apart.

37. When the Committee has declared that there is a shortage of water in the village area, no person shall, during such time as may be specified by the Committee, remove any water from any public well, tank or other watering place in any cart or barrel, or cause to be removed from such well, tank or watering place without the written permission of the Chairman, any quantity of water exceeding such quantity as may be specified from time to time by the Chairman.

38. (1) The Chairman may, whenever, such a course is deemed to be necessary, cause a notice to be given in writing under the hand of the Chairman to the owner, lessee, or occupier of any land in which there is a well supplying water used for drinking or domestic purposes, to bail out the water and clean the well and to execute such repairs as the Committee may, in the interest of health, consider necessary.

(2) Every person to whom a notice is served under paragraph (1) shall comply with the requirements of the notice within 14 days from the date on which the notice was served.

39. The owner, occupier or lessee of any land in which any well, artificial pit, or quarry is situated, shall cause such well, artificial pit or quarry to be surrounded with a wall or other suitable structure to a height of at least three feet above the level of the ground, and shall cause such wall or other structure to be maintained in good repair.

40. Every abandoned well, quarry or pit shall be filled up by the owner, occupier or lessee of the land in which such well, quarry or pit is situated within seven days of the Chairman giving notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

41. The owner, occupier or lessee of any land in which any well other than a well which is fed by a spring is situated, shall provide that well with a suitable shade to prevent sunlight entering the well.

#### *The housing and penning of cattle, &c.*

42. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing, at all reasonable times to enter and inspect any cattle-shed, stable or enclosure for sheep or goats or pigsty.

43. The owner or lessee of any cattle-shed, stable, enclosure for sheep or goats or pigsty shall take all necessary steps to ensure—(1) that such shed, stable, enclosure or sty is kept at all times in a sanitary condition; and (2) that dung or other refuse is removed daily from the premises, and is so disposed of that no nuisance is caused thereby.

#### *Stray cattle, &c.*

44. (1) All cattle, sheep and goats straying on any public road or path within the village area, shall on seizure be placed in the pound established by the Committee for the purpose.

(2) The charges payable before the removal of any animal so impounded shall be calculated at the following rates:—

For occupation 50 cents per head for a day or part of a day.

For food (if supplied) 25 cents per head for a day or part of a day.

#### *Disposal of the bodies of dead animals*

45. It shall be the duty of the owner or the person in charge of any dead animal to bury its carcase within a reasonable time of its death. In the absence or default of the owner or person in charge,

the Committee shall cause the carcase to be buried and the expenses incurred thereby may be recovered from such owner or person in charge as a debt due to the Committee.

46. No person shall deposit the carcase of any animal on any land or premises belonging to or occupied by any other person without the permission of the owner or occupier of such land or premises.

#### *Water supply*

47. No person shall sink a well for the supply of water for domestic purposes within a distance of fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle shed, leaking drain, neglected privy, or from any permanent refuse or manure heap, or from any land which is regularly manured every season.

48. No person shall within a distance of fifty feet from any well for the supply of water for domestic purposes—

(a) construct any cesspit, cesspool, privy, pigsty, gala or cattle shed, or

(b) deposit any manure or decaying animal or vegetable matter.

49. (1) No person shall wash or cause to be washed any animal or any article whatsoever at or near any public well for the supply of water for domestic purposes.

(2) No person shall draw any water from a public well used for the purposes of supplying water for domestic purposes except in a clean receptacle.

50. Where any tree or branch or other part of a tree, overhangs a well, the Chairman may, by notice in writing, require the owner or occupier of the land on which such tree stands to tie up, cut down, or remove as the case may be, such tree or the branch or other part of the tree.

51. Where any person on whom a notice is served under by-law 50 fails to comply with the requirements of such notice within the time specified in the notice, the Chairman may cause the work to be done and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

#### *Gambling, &c.*

52. No person shall gamble with dice or cards, play games of chance for money or stakes or take part in betting of any kind.

53. No person shall allow any other person to gamble with dice or cards or to, play any games of chance for money or stakes, in any house or premises occupied by him or belonging to him or under his control.

54. No person shall knowingly enter or remain in any room, building, boat, vehicle or other place in which gambling with dice or cards, or any game of chance for money or stakes, or betting, is being carried on.

55. No person shall engage in cart-racing in any public thoroughfare.

56. No person shall train cocks for fighting, or take part in cock-fighting in any place whatsoever within the village area.

#### *Disorderly conduct*

57. No person shall loiter in any public path or road or in a public place after 9 o'clock at night, without a light and without lawful cause. The mere possession of an electric torch or other lighting device without the light being actually put on, shall not be deemed to be sufficient for the purposes of this by-law.

58. No person shall use abusive or indecent language with intent to annoy or to provoke any person or persons, or knowing or having reason to believe that it is likely to annoy or provoke any person or persons or to cause annoyance to the public or to cause a breach of the peace.

59. No person shall disturb the public after 9 o'clock at night by shouting, singing songs, or making any other noise: Provided that nothing in this by-law

shall be deemed to affect the existing rights of the people in the matter of religious ceremonies and other orderly gatherings.

*The abatement of nuisances*

60. Where any building, or wall, or anything affixed thereon is in such a condition as to be dangerous to a neighbouring building or to an occupier thereof or to a passer-by, the Chairman may give notice in writing to the owner thereof requiring him—

- (a) in any case of urgency, to cause within twenty-four hours after the service of the notice, a proper board or fence to be put up for the protection of any passer-by; and
- (b) In every case, within three days after the service of the notice, to cause such building or wall or anything affixed thereon to be secured or repaired.

61. (1) Every person served with a notice under by-law 60, shall comply with the requirements of such notice within the time specified therein.

(2) In any case of failure or refusal to comply with the requirements of a notice served under by-law 60, the Chairman may authorise any specified person to do the work which ought to have been done and the expenses thereby incurred may be recovered from the person on whom the notice was served as a debt due to the Committee.

62. (1) Whenever any house or building appears to be in an insanitary condition or in such a state of disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of that house or building requiring him to comply with the requirements of such notice within the time specified therein.

(2) Every owner or occupier served with a notice under paragraph (1) shall comply with the requirements of such notice within the time specified therein and in the event of the failure or refusal to comply with the requirements of such notice, the Chairman may cause the work to be done, and the expenses thereby incurred may be recovered as a debt due to the Committee.

63. Every owner or occupier of any house within the village area shall cause his house to be white-washed with lime or other suitable substance at least once a year and at any other time specified by notice in writing by the Chairman, if by reason of an outbreak of any epidemic such steps appear to the Committee to be necessary.

64. No person shall dispose of the milk of coconuts split for other than domestic purposes, within a distance of one hundred yards of any public road or path or public place or any dwelling house.

65. No person shall wantonly deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

66. (1) Where any tree or branch or fruit or any other part of a tree is causing or is likely to cause damage to any house or building or cultivated paddy field or is in a condition dangerous to any occupant thereof, or to the safety of any passer-by along any public road or path, the Chairman shall give notice in writing to the owner or occupier of the land on which the tree stands, to tie up and make secure, or to cut down and remove such tree or branch or fruit or other part of the tree within such time as may be specified in the notice.

(2) Every owner or occupier on whom a notice under paragraph (1) is served shall comply with the requirements of such notice within such time as may be specified in the notice, and in case of any failure or refusal to comply with the requirements of such notice, the Chairman may either authorise any officer or workman in writing to enter upon such land and at the expense of such owner or occupier, to do what such owner or occupier was required to

do by the notice and to recover the expenses incurred thereby as a debt due to the Committee or enter prosecution against such owner or occupier.

67. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods into or unloading goods from such cart.

68. No person shall place or bury any charmed plate, leaf, or paper, or a charm in any form, on the land of any other person.

69. No person shall—

- (a) draw any caricature or indecent picture, or write any insulting or offensive expression on any building or conspicuous place, or do any other act by which any member of the public is likely to be insulted or public decency outraged; or
- (b) ease himself on his own land, or on another's land or on any public road or path, or in any place other than a place specially provided for such a purpose, in such a way as to offend other people's feelings of decency; or
- (c) throw rubbish, or noisome matter, or unserviceable articles, or any other things on land belonging to any other person or any public place or public road or path; or
- (d) pelt stones or throw filth at the house of any other person; or
- (e) expose any mat, cloth, or other article on, or on the side of, any public path, road thoroughfare or public place in such manner as to terrify animals or cause annoyance to the public; or
- (f) allow children of tender years to play, or stray about, on any public path, road, thoroughfare or public place or to commit a nuisance thereon.

70. The by-laws made by the Mampe-Kesbewa Village Committee and published in *Gazette* No. 6,077 of September 29, 1905, are hereby rescinded.

*Interpretation*

71. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the Mampe-Kesbewa village area; and

“village area” means the Mampe-Kesbewa village area in the Colombo District.

L. D.—B. 101/46/L. G. D—GE 14/4.

**The Village Communities Ordinance**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Mampe-Kesbewa village area in the Colombo District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENE,  
Permanent Secretary,

Ministry of Local Government.

Colombo, July 10, 1952.

**BY-LAWS**

*Deltara Fish Market*

1. There shall be established by the Committee a market for the sale of fish by public auction at Bakinigahawala, owned by Mrs. M. O. Silpina Silva within the Deltara village headman's division, such market being hereinafter referred to as the “Deltara Fish Market”.

2. The area within the boundaries of the village of Deltara is hereby declared to be the market area for the Deltara Fish Market.

3. No person shall, within the market area referred to in by-law 2, sell, auction, or otherwise dispose of any fish at any place other than the Deltara Fish Market: Provided, however, that the preceding provisions of this by-law shall not apply to the sale of fish by retail by itinerant vendors who do not sell at fixed places.

4. (1) The fees payable for the use of the Deltara Fish Market for the sale of fish shall be four per centum of the proceeds of each sale and such fees shall be paid to the officer or person appointed by the Committee to collect the fees, or where the right to collect the fees has been leased by the Committee, to the person or the agent of the person to whom such right has been leased.

(2) The Committee may lease the right to collect or recover fees at the fish market to any person by public auction, tender or by private treaty.

#### Interpretation

5. In these by-laws, "Committee" means the Village Committee of the Mampe-Kesbewa village area.

L. D.—B. 68/46/L. G. D.—GC. 14/26/2.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Polgahawela village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 4, 1952.

#### BY-LAWS

1. The by-laws relating to the tax on vehicles and animals published in *Gazette* No. 8,744 of May 9, 1941, are hereby amended as follows:—

(1) in by-law 6 thereof, by the substitution for all the words from "at the office" to "in each year", of the words "on or before the thirty-first day of March in each year at the office of the Committee or to any person employed by the Committee to collect the tax";

(2) by the re-numbering of by-law 12 as by-law 13; and

(3) by the insertion, immediately after by-law 11 of the following new by-law:—

"12. It shall be lawful for the Chairman or any officer authorized by him in writing to stop and detain any vehicle proceeding on any road or path for the purpose of inspecting the metal plate referred to in by-law 9; and the driver or person in charge of any such vehicle shall stop the vehicle and permit the Chairman or such officer to make such inspection and shall render him all assistance as may be necessary."

2. The by-laws relating to bakeries, eating-houses restaurants and tea and coffee boutiques published in *Gazette* No. 9,574 of July 5, 1946, are hereby amended by the insertion, immediately after by-law 19, of the following new by-law:—

"20. The licence duty which may be imposed under section 46 of the Village Communities Ordinance in respect of any licence issued under by-law 2 or by-law 11 shall be paid at the office of the Village Committee on or before the thirty-first day of March in each year".

3. The by-laws published in *Gazette* No. 9,900 of September 3, 1948, are hereby amended as follows:—

(1) by the insertion, immediately after by-law 2, of the following new by-law:—

"2A. No person shall destroy or damage or interfere with the use of any building or any other village work defined in section 52 of the Village Communities Ordinance, which is constructed, established, maintained, protected or regulated and controlled by the Committee"; and

(2) by the insertion, immediately after by-law 60, of the following new by-law:—

"60A. The licence duty which may be imposed under section 46 of the Village Communities Ordinance in respect of any licence issued under by-law 32 shall be paid at the office of the Committee on or before the thirty-first day of March in each year".

4. The by-laws relating to offensive and dangerous trades published in *Gazette* No. 10,043 of November 11, 1949, are hereby amended as follows:—

(1) by the re-numbering of by-law 15 as by-law 16; and

(2) by the insertion, immediately after by-law 14, of the following new by-law:—

"15. The licence duty which may be imposed under section 46 of the Village Communities Ordinance in respect of any licence issued under by-law 2 shall be paid at the office of the Committee on or before the thirty-first day of March in each year."

5. The by-laws relating to conservancy and scavenging published in *Gazette* No. 10,043 of November 11, 1949, are hereby amended in by-law 42 thereof, by the substitution, for the words "at the rate of one rupee for a bucket", of the words "at the rate of twenty-five cents for a bucket."

L. D.—B. 9/52/L. G. D.—GC. 14/77/1.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committees of the Karunavelpattu South, Melpattu North, Melpattu South, Melpattu East, Mulliavallai, Puthukudirruppu, Karikaddumulai South, Udaiyavoor, Kilakkumulai South, (T. D.) Naducheddy Kulam, Sinnacheddy Kulam West, Sinnacheddy Kulam East village areas in the Vavuniya District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by the section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, July 4, 1952.

#### BY-LAWS

##### Tax on vehicles and animals

1. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Village Communities Ordinance, every person who has possession or custody or control of any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars relating to such vehicle or animal in such form as may be provided for the purpose by the Committee.

(2) The schedule shall be filled up and returned to the Chairman within seven days of its receipt by the persons to whom such schedule is delivered.

2. If any person, after having furnished the schedule referred to in by-law 1, acquire, keeps or uses any vehicle or animal, not mentioned in such schedule, he shall, within one month of acquiring any such vehicle or animal, notify the Chairman in writing of the fact of such acquisition, and further furnish true and correct information in respect of every such vehicle or animal so acquired, kept or used.

3. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 1 shall without further notice be liable, in respect of vehicles or animals entered in such schedule, to pay the tax for the year for which such schedule is furnished and every person who has sent the written notice required by by-law 2 shall be liable to pay the tax on vehicles or animals referred to in such notice for the year in which such vehicles or animals are acquired by him or otherwise came into his possession.

4. Every person who, having furnished the schedule referred to in by-law 1 or the written notice referred to in by-law 2, claims to be exempt under section 47 (3) of the Ordinance from the liability to pay the tax in respect of any vehicle or animal which is entered in or referred to in such schedule or notice shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption specifying the grounds on which such claim is made.

5. The annual tax payable under the provisions of section 47 of the Ordinance shall be paid at the office of the Committee on or before the thirty-first day of March in each year.

Provided that in any case where the schedule referred to in by-law 1 or the written notice referred to in by-law 2 is furnished to the Chairman after the thirty-first day of March in any year, the tax in respect of each vehicle or animal referred to in such schedule or notice shall be payable within one month of the date on which such schedule or notice is so furnished.

6. On payment of the annual tax by any person, the Chairman shall issue to the person in respect of every vehicle for which such tax is paid, a metal plate with such distinguishing letters for the several kinds of vehicles as specified in the Schedule hereto and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate, becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on making a payment of 25 cents to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of such owner and on payment by such owner of 50 cents.

7. The owner or person in charge of every vehicle shall affix the plate referred to in by-law 6 on a conspicuous part of the vehicle in respect of which such plate was issued.

#### Schedule

For every carriage of whatever description other than a cart, hackery or jinricksha ..	C
For every double-bullock cart or hackery of whatever description ..	D
For every jinricksha ..	N
For every single-bullock cart or hackery ..	S
For every bicycle ..	B

The colour and shape of the plate shall be determined by the Chairman.

L. D.—B. 5/52/L. G. D.—GC. 14/77.

#### The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made severally by the Village Committees of the village areas of Mel-pattu North and Karunavalpattu South in the Vavuniya District and approved by the Minister of Local Government by virtue of powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,

Permanent Secretary,

Ministry of Local Government.

Colombo, July 4, 1952.

#### BY-LAWS

##### Bakeries

1. (1) No person shall establish or carry on the business of a bakery except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

2. No person shall be entitled to a licence under by-law 1 unless the premises to be used as a bakery are in conformity with the following requirements:—

- the premises must be well ventilated and well lighted;
- the walls must be plastered with lime mortar and white-washed;
- the floor must be cemented;
- the premises must be provided with sufficient latrine accommodation and sufficient drains;
- a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof;
- the premises must not be situated within fifty feet of any cesspit, permanent manure heap, latrine or open-sewer;
- the premises must be provided with a separate kneading room having a superficial floor space of not less than twelve feet by ten feet;
- there must be a free external air space, not less than seven feet wide, on at least two of these sides of the kneading room which contain doors or windows; and
- the door of the oven must not open directly into the kneading room.

3. The licensee of a bakery shall cause—

- all utensils, furniture and other requisites used in or belonging to the bakery, to be kept clean;
- the tops of the tables in the bakery to be made of well seasoned, closely-fitting planks, or of some non-harmful impervious materials, and the tables to be scraped and cleaned daily;
- the floor of the bakery to be swept at least once in every twenty-four hours, and the sweepings to be placed immediately in an impervious and covered receptacle and removed from the bakery daily;
- the premises of the bakery to be kept clean and free from effluvia arising from any drain, privy or cesspit and from any other similar nuisance;
- the flour which is used in the bakery to be kept on a platform raised at least three feet above the ground;
- all refuse from the premises of the bakery to be removed and the drains to be flushed daily;
- at least two spittoons to be kept in some part of the premises other than the kneading room, but so as to be easily accessible to those engaged in the manufacture of bread

- (h) clean water, clean towels, nail brushes and soap to be provided on the premises for the use of those engaged in the manufacture of bread; and
- (i) a copy in Tamil of these by-laws relating to bakeries to be exhibited in a conspicuous part of the bakery.

4. The licensee of a bakery shall not—

- (a) allow the bakery to be used as a place for sleeping or for keeping any animal or any article other than an article necessary for the purposes of the bakery;
- (b) allow any bread, biscuit or confectionery to be exposed for sale otherwise than in clean and properly constructed fly-proof glass cases;
- (c) allow any person engaged in the manufacture of bread, biscuit or confectionery to use any flour, water or other materials which are not good and wholesome;
- (d) use or keep in the bakery any furniture or equipment which cannot be moved about for the purpose of cleaning the floor; or
- (e) allow any gambling or disorderly conduct to take place on the premises of the bakery.

5. Every person employed in the preparation or baking of bread, biscuit or confectionery shall wash his hands before engaging in that process and shall wear a clean white apron covering the chest, armpits and body, and also a white cap or turban.

6. No person shall spit within the premises of the bakery except into a spittoon provided for the purpose.

7. No person who is suffering or who has suffered from any contagious cutaneous or infectious disease, or who has been in attendance on any person suffering from any such disease, shall be permitted by any person in charge of a bakery to enter the bakery or to take part in the manufacture or sale of bread, biscuit or confectionery, until the periods of infection and incubation have elapsed.

8. (1) It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing at all reasonable times when the process of kneading or baking is being carried on, to enter and inspect the bakery.

(2) The licensee, or the person in charge of a bakery shall permit the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any other officer authorised by the Chairman in writing, to enter and inspect the bakery, and shall render the Chairman, or such officer or Inspector all such assistance as may be necessary.

9. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to bakeries; and the licence shall not be entitled to any compensation in respect of the cancellation.

#### *Eating-houses, restaurants and tea and coffee boutiques*

10. (1) No person shall establish or carry on the business of any eating-house restaurant, or tea or coffee boutique, except on a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under this by-law shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

11. No person shall be entitled to a licence under by-law 10, unless the premises to be used as any eating-house, restaurant, or tea or coffee boutique are in conformity with the following requirements—

- (a) the premises must be well ventilated and well lighted;
- (b) the walls must be plastered with lime mortar and whitewashed.
- (c) the floor must be cemented; and

(d) a ceiling of suitable materials must be provided so as to prevent dirt and dust falling from the roof.

12. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause—

- (a) the premises thereof to be kept in a clean and sanitary condition;
- (b) all utensils, furniture or other equipment used in or belonging to the eating-house, restaurant or tea or coffee boutique to be swept and removed twice daily;
- (c) all refuse and dirt in or about the premises of the eating-house restaurant, or tea or coffee boutique to be swept and removed twice daily;
- (d) all cakes, sweets and other food exposed for sale on such premises to be kept in clean and properly constructed fly-proof glass cases;
- (e) all waste tea, coffee or milk and all remnants of food to be collected in a fly-proof receptacle with a closely fitting lid or cover and removed from such premises twice daily;
- (f) all utensils used in the preparation, sale and consumption of food or drink to be washed with soap and water at least once in every twenty-four hours;
- (g) every utensil or receptacle to be washed immediately after it is used by a customer and before it is used by another customer; and
- (h) a list of the names and addresses of all employees to be kept at all times in the premises so as to be available for inspection.

13. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall not permit—

- (a) any waste tea, coffee or milk, or any remnants of food to be thrown on the floor of the licensed premises; or
- (b) any gambling or disorderly conduct to take place on the licensed premises.

14. The licensee of any eating-house, restaurant or tea or coffee boutique shall cause at least two spittoons to be kept at all times on the licensed premises so as to be readily available to the visitors to the premises, as well as to the employees.

15. No person shall spit within the premises of any eating-house, restaurant or tea or coffee boutique except into a spittoons provided for the purpose.

16. No person who is suffering or who has suffered from any contagious, cutaneous or infectious disease, or who has been in attendance on any person suffering from such disease, shall be permitted by any person in charge of any eating-house, restaurant, or tea or coffee boutique to enter such place or to take part in the preparation or sale of any food or drink therein until the periods of infection and incubation have elapsed.

17. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer authorised by the Chairman in writing at all responsible times to enter and inspect any eating-house, restaurant or tea or coffee boutique and the licensee or the person in charge of any eating-house, restaurant or tea or coffee boutique shall permit the Chairman or such officer or inspector to enter and inspect the premises, and shall render him all such assistance as may be necessary.

18. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to eating-houses, restaurants or tea or coffee boutiques and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

19. In these by-laws, "Chairman" means the Chairman of the Village Committee of the Melpattu North or Karunavelpattu South village area, as the case may be.



## Posts — Vacant

### LOCAL GOVERNMENT SERVICE

#### Appointments—May, 1952

THE Local Government Service Commission has been pleased to make the following appointments during the month of May, 1952 :

#### Municipal Councils

- Mr. D. H. Swan, Engineer, Grade II, Municipal Engineer's Department, Colombo.  
 Mr. L. V. G. Abeysekera, Inspector, Municipal Engineer's Department, Colombo.  
 Mr. Earl F. de Fonseka, Inspector, Municipal Engineer's Department, Colombo.  
 Mr. P. L. Perera, Inspector, Municipal Engineer's Department, Colombo.  
 Mr. I. D. W. Jayasiriwardena, Inspector, Municipal Engineer's Department, Colombo.  
 Mr. W. D. M. Tillekeratne, Draughtsman, Municipal Engineer's Department, Colombo.  
 Mr. B. Don Victor, Lorry Driver, Municipal Engineer's Department, Colombo.  
 Mr. M. D. C. Perera, Timekeeper, Municipal Council Workshop, Colombo.  
 Mr. L. V. M. Karunaratne, Overseer, Grade II, Waterworks Department, Colombo.  
 Mr. G. Benjamin, Lorry Driver, Waterworks Department, Colombo.  
 Mr. A. G. Goonewardena, Market Supervisor, Grade II, P. H. Department, Colombo.  
 \* Mr. K. K. A. J. Kumarasinghe, Clerk, Grade II, Colombo.  
 Mr. W. A. Goonetilleke, Municipal Commissioner, Kandy.

#### Urban Councils

- Mr. P. K. Ariyaratne, Linesman, Grade I, Tangalle.  
 Mr. S. K. A. de Silva, Clerk, Grade II, Moratuwa.  
 Mr. Romanis Fernando, Linesman, Grade II, Moratuwa.  
 \* Mr. S. A. D. Karunasena, Clerk, Grade II, Panadura.  
 Mr. C. Mahulpotha, Cashier, Grade II, Bandara-wela.  
 Mr. D. S. Wijayaweera, Asst. Engine Driver, Batticaloa.  
 Mr. S. Don Albert, Asst. Linesman, Beruwala.  
 Mr. B. A. Jayasena, Typist-Clerk, Grade II, Horana.

#### Town Councils

- Mr. A. R. K. Fernando, Asst. Clerk, Madampe.  
 Mr. W. H. Karunaratne, Engine Driver, Passara.  
 Mr. P. Kanagasabapathy, Linesman's Mate, Mannar.  
 Mr. W. V. Selvaratnam, Secretary, Grade II, Kayts.

#### Village Committees

- Mr. D. R. Wickremaarachchi, Revenue & Works Overseer, Grade I, Bogoda, (Badulla District).  
 Mr. S. Sooriyapperuma, Sanitary Overseer, Grade I, Hanwella-Udugahapattu, (Colombo District).  
 Mr. W. W. Gunaratna, Works Overseer, Grade I, Horawala-Dodangoda-Matugama, (Kalutara District).  
 † Mr. E. A. Samarasinghe, Clerk, Grade II, Kammal Pattu, (Chilaw District).  
 Mr. S. M. H. Edwin, Revenue Overseer, Grade II, Meda Palata, (Chilaw District).

M. E. FONSEKA,  
 Secretary,

Local Government Service Commission.

P. O. Box 530,  
 Colombo, July 21, 1952.

\* These appointments have been made from the results of the L. G. C. S. Grade II Examination.

† This appointment has been made from the results of the V. C. C. S. Grade II Examination.

### LOCAL GOVERNMENT SERVICE

#### Post of Municipal Assessor, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 13,800 per annum, rising by 3 annual increments of Rs. 600 to Rs. 15,600 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. Pension rights of officers holding pensionable appointment will be safeguarded if released under section 21 of the Government Minutes on Pensions. The selected candidate may be placed at a step in the scale according to qualifications and experience.

3. Applicants should have passed the Final Examination of the Chartered Surveyor's Institution in the Valuation Division or possess equivalent or higher qualifications in valuation and rating, and should possess at least 5 years' experience as a responsible surveyor in rating of urban properties.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. The candidate selected will be debarred from private practice and may be required to reside within the city of Colombo.

8. Applications should be made substantially in the form appended and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 25, 1952.

9. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
 Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
 Colombo, July 17, 1952,

#### Application for the post of Municipal Assessor, Municipal Council, Colombo

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
 (In block capitals).
3. Full postal address : \_\_\_\_\_.
4. Whether married or single : \_\_\_\_\_.
5. Professional qualifications in valuation and rating : \_\_\_\_\_.
6. (a) Employment since leaving college with dates and full particulars of service : \_\_\_\_\_.
- (b) If employed under the Government now or previously, give details : \_\_\_\_\_.
- (i) Designation, salary and salary scale of the post : \_\_\_\_\_.
- (ii) Record of employment in Local Bodies, if any : \_\_\_\_\_.
- (c) Present post, salary and salary scale : \_\_\_\_\_.
7. Particulars of practical experience : \_\_\_\_\_.
- (a) In valuation and rating : \_\_\_\_\_.
- (b) As a responsible surveyor in rating of urban properties : \_\_\_\_\_.

8. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : \_\_\_\_\_.
9. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case, and nature of the offence : \_\_\_\_\_.
10. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant).

Date : \_\_\_\_\_.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Overseer-Van Driver, Veterinary Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 840 per annum, rising by ten annual increments of Rs. 72 to Rs. 1,560 per annum, with an efficiency bar before Rs. 1,200 per annum. A rent allowance and temporary cost of living allowance at Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese \* and should not be over 45 years of age on August 1, 1952, and should have passed the 7th Standard in English or a higher examination, and should be able to converse fluently in Sinhalese and Tamil and be able to read one of the national languages. They should also possess a certificate of competence from the Commissioner of Motor Transport to drive motor lorries and should possess experience in lorry driving and a good record. Experience in veterinary work will be considered as an additional qualification. Birth certificates will have to be produced. The selected candidate will be required to attend to some clerical work and duties connected with rabies and seizure of dogs.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before August 8, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, July 22, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

Application for the post of Overseer-Van Driver,  
Veterinary Department, M. C., Colombo

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_  
(In block capitals.)  
Nationality : \_\_\_\_\_  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.

6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) In English : \_\_\_\_\_.  
(b) In Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held; and date of appointment thereto : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) Present employment : \_\_\_\_\_.  
(e) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. (i) Whether in possession of the certificate of competence to drive motor lorries, annexing copy of certificate : \_\_\_\_\_.  
(ii) Endorsements on driving licence : \_\_\_\_\_.
12. Experience in veterinary work, if any : \_\_\_\_\_.
13. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : \_\_\_\_\_.
14. Details of employment as lorry driver, indicating period of such employment and annexing copies of certificates in proof thereof : \_\_\_\_\_.
15. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
16. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant).

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Linesman, Grade I, Municipal Council, Galle

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 786 per annum, rising by 17 annual increments of Rs. 42 to Rs. 1,500 per annum with an efficiency bar before Rs. 1,164 per annum. A rent allowance at Government rates and conditions, a temporary cost of living allowance and a special living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants should be not less than 20 years of age nor more than 40 years of age on August 11, 1952, and should be able to read and write either Sinhalese, Tamil or English. They should have at least 10 years' experience in the erection and maintenance of high tension and low tension overhead or underground transmission and distribution line work including service lines and house wiring, test installations, read meters, and be well conversant with the Regulations and the Safety Rules for overhead line work and have a working knowledge of the I.E.E. Regulations.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially on the form given below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than August 11, 1952.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, July 23, 1952.

#### LOCAL GOVERNMENT SERVICE

##### Application for the Post of Linesman, Grade I, Municipal Council, Galle

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
\* Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.

10. Details of technical experience : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

Signature of Applicant.

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

#### LOCAL GOVERNMENT SERVICE

##### Post of Sanitary Inspector, Grade II, Urban Council, Balangoda

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 960 per annum, rising by annual increments of Rs. 120 to Rs. 2,520 per annum, with efficiency bars before Rs. 1,320 and Rs. 2,040 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants should be Ceylonese and not less than 25 years of age nor more than 35 years of age on August 1, 1952. They should possess the Certificate of the Royal Sanitary Institute or the Certificate of the Director, Medical and Sanitary Services.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than August 8, 1952.

8. Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,  
Colombo, July 22, 1952.

LOCAL GOVERNMENT SERVICE.

*Application for the post of Sanitary Inspector,  
Grade II, Urban Council, Balangoda*

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals).  
Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under the Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and Grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of Unit, Rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant).

Date : \_\_\_\_\_.

To : The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Linesman's Mate, Electricity Scheme,  
Town Council, Vavuniya**

APPLICATIONS are invited by the Chairman, Town Council, Vavuniya, for the above post.

2. The post carries a salary of Rs. 444 per annum, rising by annual increments of Rs. 12 to Rs. 660 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants should be Ceylonese and not less than 20 years of age nor more than 40 years of age on August 1, 1952, and should be able to read and write either Sinhalese, Tamil or English. They should possess at least 3 years' experience on distribution line work. Preference will be given to those who have worked in Town Lighting Schemes.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form given below and should reach the Chairman, Town Council, Vavuniya, not later than August 8, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

P. THARMALINGAM,  
Chairman.

Office of the Town Council,  
Vavuniya, July 17, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Linesman's Mate,  
Electricity Scheme, Town Council, Vavuniya*

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals).  
\* Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.

(ii) Present salary and scale of salary :

(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached.)
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

Signature of Applicant.

Date : \_\_\_\_\_.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

## Post of Lorry Driver, Urban Council, Puttalam

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 828 per annum, rising by 12 annual increments of Rs. 42 to Rs. 1,332 per annum. A rent allowance and a temporary cost of living allowance and special living allowance in accordance with the Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese and should not be over 45 years of age on August 15, 1952. They should possess a certificate of competence from the Commissioner of Motor Transport to drive motor lorries and have a good record. Only lorry drivers with 7 years' experience need apply. Birth certificates will have to be produced.

4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder. They will be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognized guarantee association approved by the Commission.

5. Applications should be made substantially in the form appended below, and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than August 15, 1952.

6. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

7. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, July 22, 1952.

F 8

## LOCAL GOVERNMENT SERVICE

## Application for the Post of Lorry Driver, Urban Council, Puttalam

1. Reference to the advertisement: \_\_\_\_\_.
2. Full name: \_\_\_\_\_.  
(In block capitals.)  
\*Nationality: \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant: \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English: \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school: \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service: \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service: \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held: \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary: \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies: \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge: \_\_\_\_\_.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g. professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a court of law ; if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

(Signature of Applicant.)

Date : \_\_\_\_\_.

To: The Chairman,  
Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo 1.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

## Post of Works Overseer, Grade II, Village Committee, Buttala and Kandukara (Badulla District)

APPLICATIONS are invited by the Chairman, Village Committee, Buttala, for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applicants must be Ceylonese\* and they should be not less than 25 years of age nor more than 40 years of age on August 10, 1952. They should have passed the 7th Standard in Sinhalese and should possess a working knowledge of English. They should also possess a knowledge and experience in road making, construction of small bridges and culverts, estimating and preparation of plans and specifications.

4. Applications will also be considered from members of the Local Government Service irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Village Committee, Buttala, not later than August 10, 1952.

8. Applications should be addressed to the Chairman and NOT personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

P. B. JAYASINGHE,  
Chairman,  
Village Committee, Buttala.

V. C. Office,  
Buttala, July 17, 1952.

## LOCAL GOVERNMENT SERVICE

## Application for the Post of Works Overseer, Grade II, Village Committee, Buttala (Badulla District)

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
\* Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.

9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.
- (b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.
- (c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, not originals, of such certificates should be attached) : \_\_\_\_\_.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
14. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
15. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.

Date : \_\_\_\_\_ (Signature of Applicant.)

To : The Chairman,  
Village Committee, Buttala,  
Okkampitiya, Buttala.

Note.—\* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

## LOCAL GOVERNMENT SERVICE

## Village Committee Clerical Service, Grade II Examination

FURTHER to the notification published in the *Government Gazette* of July 13, 1951, it is hereby notified that on the results of the Examination held on March 3, 1951, the following candidates have also been selected for appointment to Grade II of the Village Committee Clerical Service :—

AREA B			
Index No.	Name	Address	
BD. 5	R. Kirihata	Kandegedera Junior School, Hali-ela	
KU. 17	W. D. Piyadasa	Katuwattewela, Vevagama, via Kurunegala	
KU. 16	M. P. Piyadasa	Wewagama, Kuliypitiya	
AREA C			
J. 6	K. Thambithurai	Alaveddy North, Alaveddy	
J. 7	A. Thillamathan	Kaddappirai, Jaffna	

2. The Commission does not undertake to provide these candidates with posts immediately, but they will be given appointments as and when vacancies occur.

By Order,  
M. E. FONSEKA,  
Secretary,

Local Government Service Commission,  
P. O. Box 530,  
Colombo, July 14, 1952.

## Notices under the Local Authorities Elections Ordinance

### MINUWANGODA TOWN COUNCIL

#### Preparation of Electoral Lists, 1952

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946 (as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949), that the preparation of the electoral lists of the Minuwangoda Town Council Ward Nos. 1-6 has been completed.

Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Minuwangoda Town Council, Minuwangoda, and at this office.

Any person—

- who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,
- who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
- who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,

should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the Minuwangoda Town Council, Minuwangoda, and at this office.

K. G. PERERA,  
Assistant Elections Officer,  
Colombo District.

Office of the Commissioner of Elections  
(Local Bodies),  
15, Barnes Place,  
Colombo, July 25, 1952.

### KOCHCHIKADE TOWN COUNCIL

#### Preparation of Electoral Lists, 1952

NOTICE is hereby given under section 17 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946 (as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949), that the preparation of the electoral lists of the Kochchikade Town Council Ward Nos. 1-3 has been completed.

Copies of the electoral lists will be available for inspection, free of charge, during office hours at the office of the Kochchikade Town Council, Kochchikade, and at this office.

Any person—

- who claims to be entitled to have his name entered in the electoral lists but whose name has not been so entered,
  - who claims that his name has not been entered in the correct list and should be transferred to any other list,
  - who, being a person whose name has been entered in the above lists, objects to the name of any other person appearing therein,
- should forward his claim or objection in writing to me within 14 days of the publication of this notice. Claims and objections may be made either by letter or on forms available at the office of the Kochchikade Town Council, Kochchikade, and at this office.

K. G. PERERA,  
Assistant Elections Officer,  
Colombo District.

Office of the Commissioner of Elections  
(Local Bodies),  
15, Barnes Place,  
Colombo, July 25, 1952.

### KALAGAM KORALE SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections

(Amendment) Act, No. 5 of 1949, that Naurunne Palliyaguruge Diyoni Thilakewardena has been elected to represent Ward No. 2 of Kalagam Korale South Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 16, 1952.

### MEDAPALATA (U.N.) VILLAGE COMMITTEE

IT is hereby notified for general information that K. S. Mohamadu Ismail has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Medapalata (U.N.) Village Committee to represent Ward No. 10.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 18, 1952.

### GOKERELLA VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Samarakoon Mudryanselage Panchirala has been nominated by the Minister of Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Gokerella Village Committee to represent Ward No. 4.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 18, 1952.

### WAGAPANAHA PALLESYAPATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Dugganna Walawwe Ekanayake has been elected to represent Ward No. 15, Pallegama of the Wagapanaha Pallesiyapattu Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 17, 1952.

### ATULUGAM & PANAWAL KORALE VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Rajapaksa Pathirannehelage Peiris Appuhamy has been elected to represent Ward No. 15 Batangala of the Atulugam & Panawal Korales Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 17, 1952.

### UDUBADDAWA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Wijenecka Mudryanselage Sundara Appuhamy has been elected to represent Ward No. 12 Palugamuwa of the Udubaddawa Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections.  
(Local Bodies).

Colombo, July 17, 1952.

**LAGGALA UDASIYAPATTU VILLAGE  
COMMITTEE.**

IT is hereby notified for general information that Pallekumburegedara Kiriwastu Herath has been nominated by the Minister of Local Government, under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Laggala Udasiyapattu Village Committee to represent Ward No. 3.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections.  
(Local Bodies).

Colombo, July 18, 1952.

**UDAGAMPAHA VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Helarawe Mudiyanselege Tikiri Banda has been elected to represent Ward No. 10 Wellagiriya of the Udagam-paha Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 21, 1952.

**YATIGAHA VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that the following candidates have been elected to represent the wards of the Yatigaha Village Committee as stated in the schedule below.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies).

Colombo, July 21, 1952.

**SCHEDULE**

**YATIGAHA VILLAGE COMMITTEE**

Ward No. and Name	Name of Candidate
5 Rassapana, Hangawatta and Naranapitiya.	Rassapana Appuhamillage Simon Appuhamy.
16 Bokalagama Ambalanwatta, Bokalagama Panawallanda, and Bokalagama Dolehena.	Nigalpedige Podiya.
20 Gaspe.	Kitalawalana Kanamamalage Ariyadasa.

**TISPANE VILLAGE COMMITTEE**

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Yakoob Lebbe Noor Mohamed has been elected to represent Ward No. 18 of the Tispene Village Committee.

S. AMARASINGHE,  
Acting Commissioner of Elections  
(Local Bodies.)

Colombo, July 22, 1952.

**Budgets**

**VALVETTITURAI TOWN COUNCIL**

**Second Supplementary Budget, 1952**

*Head of Expenditure*

	Rs.	c.
A.—(2) Assessor's fees	500	0

Settled and adopted by the Council at its meeting held on June 14, 1952.

Town Council Office,  
Valvettiturai, July 8, 1952.  
Sanctioned.

A. THIRUPATHY,  
Chairman.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.  
Colombo, July 19, 1952.

**GAMPAHA URBAN COUNCIL**

**The Third Supplementary Budget for the  
Year 1951**

A—General Expenditure—

(1) Salaries of officers (not otherwise charged)

(e) Pensions .. .. . Rs. c.  
.. 2,000 0

(2) Establishment Expenses  
(d) Assessors Fees .. 1,000 0

E—Public Health—

(3) Conservancy  
(a) Wages .. .. . 90 58

(7) Market and Galas  
(h) War Allowance .. .. . 80

J—Electricity Department—

(5) Loan Charges  
(a) Interest .. .. . 830 40

J—6 Extensions and Improvements .. 1,787 80

Settled and adopted at meetings of Council held on 17.4.51, 28.6.51 and 31.3.52, by Resolution Nos. 2, 25 and 26, and 20 respectively.

P. P. JAYAWARDENA,  
Chairman.

Urban Council Office,  
Gampaha, July 14, 1952.

**WELIGAMA URBAN COUNCIL**

**1st Supplementary Budget for 1952**

*EXPENDITURE*

J.—Electricity Department— .. .. . Rs. c.

(2) Repairs and maintenance—  
(b) Engines, boilers, machinery and plant .. 1,621 58

Total .. 1,621 58

Settled and adopted at a meeting of the Council held on March 8, 1952, by resolution No. 3 (a).

Office of the Urban Council,  
Weligama, July 21, 1952.

A. P. DALUWATTE,  
Chairman.

**WELIGAMA URBAN COUNCIL**

**2nd Supplementary Budget for 1952**

*EXPENDITURE*

C.—Resthouses and ambalams.— .. .. . Rs. c.

(2) Maintenance .. .. . 970 51

Total .. 970 51

Settled and adopted at a meeting of the Council held on June 14, 1952, by resolution No. 11.

Office of the Urban Council,  
Weligama, July 21, 1952.

A. P. DALUWATTE  
Chairman.

**WELIGAMA URBAN COUNCIL**

**3rd Supplementary Budget for 1952**

*EXPENDITURE*

A.—General expenditure— .. .. . Rs. c.

(2) Establishment expenses—  
(f) Office expenses .. .. . 12 50

(4) Contributions and grants .. .. . 250 0

B.—Thoroughfares—

(1) Salaries and wages—  
(a) Superintendent of works .. .. . 300 0

J.—Electricity Department—

(4) Management and general expenses—  
(b) Salaries and wages .. .. . 31 50

Total .. 594 0

Settled and adopted at a meeting of the Council held on July 16, 1952, by resolution No. 8 (j).

Office of the Urban Council,  
Weligama, July 21, 1952.

A. P. DALUWATTE,  
Chairman.



## HAMBANTOTA URBAN COUNCIL

## Application under F. R. 12 (ii)—Budget for 1952

THE utilization of savings from votes to meet corresponding excesses on other votes as shown below was settled and adopted by the Council at its meeting held on July 4, 1952, by resolution 12.

SAVINGS		EXCESSES	
Head, Sub-head and Item	Amount Rs. c.	Head, Sub-head and Item	Amount Rs. c.
A.—(1) (a) Secretary ..	740 0	A.—(4) Contributions and grants ..	35 0
		D.—(5) Furniture ..	265 0
		D.—(9) Housing scheme staff salaries ..	440 0
Total ..	740 0	Total ..	740 0

Urban Council Office,  
Hambantota, July 16, 1952.

I. D. USUPPE,  
Chairman.

## Sale of Properties

## AMBALANGODA URBAN COUNCIL

NOTICE is hereby given that the movable properties found in the premises and in the absence of movable properties liable to seizure, (1) rents and profits from 1 to 3 years, (2) timber and produce, (3) materials of house, and for the under-mentioned properties themselves seized in virtue of a warrant issued by the Special Commissioner, Ambalangoda Town, in terms of section 252 of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 183 (1) of the Urban Councils Ordinance, No. 61 of 1939, for arrears of assessment tax due on the premises mentioned in the schedule appended below for 1st and 2nd half year 1949, as stated therein, will be sold by public auction on the spot at the time mentioned therein unless in the meantime the amount of assessment tax and costs be duly paid.

M. W. S. GUNARATNE,  
Special Commissioner,  
Ambalangoda Town.

Urban Council Office,  
Ambalangoda, July 14, 1952.

## SCHEDULE

TIME OF SALE : TO COMMENCE AT THE FIRST-NAMED  
AT 9.30 A.M. EACH DAY  
(1st half year 1949)

Monday, August 18, 1952

Ward No. 1

Sea Beach Road: Nos. 51, 53B, 77, 77/5, 77/6, 77/7, 77/8, 81/2, 54.

Ward No. 2

Sea Beach Road: Nos. 52; Wickramasooriya Road: No. 6.

Ward No. 3

Main Street: No. 288.

Ward No. 4

Main Street: No. 11; Maha-Ambalangoda Road: No. 16/3.

Tuesday, August 19, 1952

Ward No. 5

Hiriketiya Lane: No. 23/6; Maha-Ambalangoda Road: Nos. 114, 120/1.  
Manimulla Road: No. 30/3.

Ward No. 6

Enderamulla Road: Nos. 16/6, 16/7, 16/14, 16/15; Maha-Ambalangoda Road: Nos. 37/2, 61/2, 115A, 115B, 115C, 129, 135/3.

Wednesday, August 20, 1952

Ward No. 6

Paniyanduwa Lane: Nos. 25, 25/2, 25/3, 41/2, 47/1, 68/6; Polwatte Road: No. 72.

Ward No. 7

5th Cross Road: Nos. 62A, 64; Heen Ela Passage: Nos. 20/5, 22/3, 22/4, 22/5.

Kaluwadumulla Road: Nos. 8/2; Polwatte Road: Nos. 33/10.

Ward No. 8

Polwatte Road: Nos. 79/7, 110/3, 152/1.

Thursday, August 21, 1952

Ward No. 9

Deduwassa Road: No. 24/7; Kandegoda Lane: No. 6; Nugetuduwa Lane: No. 12.

Polwatte Road: Nos. 195/8, 172; Talgasgoda Road: No. 15/8.

Ward No. 10

Polwatte Road: Nos. 183, 183/1, 183/2, 251.

(2nd Half Year 1949)

Friday, August 22, 1952

Ward No. 1

Main Street: No. 369; Sea Beach Road; Nos. 53B, 53D, 53E, 53H, 90.

Ward No. 2

Patabendigedarawatte Passage: No. 10; Sea Beach Road: No. 52.

Wickramasooriya Road: Nos. 11/3, 23.

Ward No. 4

Maha-Ambalangoda Road: No. 16/4.

Ward No. 5

Delduwa Road: No. 70; Hiriketiyala Lane: No. 23/6; Maha-Ambalangoda Road: Nos. 114, 120/1; Manimulla Road: Nos. 30/3, 62/4.

Monday, August 25, 1952

Ward No. 6

Enderamulla Road: Nos. 16/6, 16/13, 16/15; Maha-Ambalangoda Road: Nos. 37/2, 93/4, 113/1, 115A, 115B, 115C; Paniyanduwa Lane: Nos. 25/2, 25/3.  
Polwatte Road: No. 78.

Ward No. 7

5th Cross Road: Nos. 62, 62A, 64; Heen Ela Passage: Nos. 17/2, 22/4, 22/5; Polwatte Road: No. 20.

Tuesday, August 26, 1952

Ward No. 8

Polwatte Road: Nos. 79/11, 84, 136/3.

Ward No. 9

Deduwassa Road: Nos. 24/7, 34/1; Nugetuduwa Road: Nos. 19, 12; Polwatte Road: Nos. 162, 164, 238; Talgasgoda Road: No. 15/8.

Ward No. 10

Polwatte Road: Nos. 183, 251; Sri Wijayarama Road: No. 28/11.

## Miscellaneous

## COLOMBO MUNICIPAL COUNCIL

## Supplemental Budget, 1952-1953 (No. 3)

NOTICE is hereby given in terms of section 214 (2) (b) of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Supplemental Budget of the Colombo Municipal Council for the year 1952-1953 (No. 3) will be open to public inspection for seven days commencing from July 26, 1952, at the office of the Municipal Treasurer, Colombo.

C. T. GRERO,  
Mayor of Colombo.

Town Hall,  
Colombo, July 23, 1952.

## JAFFNA MUNICIPAL COUNCIL

## Supplementary Budget No. 1 of 1952

NOTICE is hereby given in terms of section 214 (2) (b) of the Municipal Councils Ordinance, No. 29 of 1947, that the Supplementary Budget of the Jaffna Municipal Council for the year 1952 (No. 1) will be open to public inspection for seven days commencing from July 28, 1952, at the office of the Municipal Council.

S. A. SABAPATHY,  
Mayor,  
Municipal Office,  
Jaffna, July 22, 1952.

## GALLE MUNICIPAL COUNCIL

## Rabies

WHEREAS there is danger of rabies within the Municipal Council limits of Galle, it is hereby notified under section 11 of Rabies Ordinance (Chapter 333) that any dog found in any public place or road, or any place other than a private building, compound, or garden, and not tied up or led, shall be liable to be destroyed forthwith.

2. This proclamation shall take effect from August 1, 1952, and shall be in force till December 31, 1952.

A. V. CHINNIAM,  
Municipal Commissioner.  
The Municipal Office,  
Galle, July 10, 1952.

## NUWARA ELIYA MUNICIPAL COUNCIL

## Rabies

WHEREAS there is danger of rabies within the Municipal Council limits of Nuwara Eliya, it is hereby notified under section 11 of the Rabies Ordinance (Chapter 333) that any dog found in any public place or road, or any place other than a private building, compound or garden, and not tied or led, shall be liable to be destroyed forthwith.

This proclamation shall take effect from today and shall be in force till December 31, 1952.

K. J. FELIX FERNANDO,  
Acting Municipal Commissioner.  
Municipal Office,  
Nuwara Eliya, July 16, 1952.

## RATNAPURA URBAN COUNCIL

## Danger of Rabies

NOTICE is hereby given in terms of section 11 of the Rabies Ordinance, Chapter 333 of the Legislative Enactments of Ceylon, that there is danger of rabies within the administrative limits of this Council.

Any dog found in any public place or road or in any place other than a private building, compound or garden, within the limits of this Council, and not tied up or led, shall be liable to be destroyed forthwith by any person authorized by me in writing.

This proclamation shall be in force up to December 31, 1952.

V. H. ABEYRATNE,  
Chairman.  
Urban Council Office,  
Ratnapura, July 9, 1952.

## BALANGODA URBAN COUNCIL

## Danger of Rabies

IN terms of section 11 of the Rabies Ordinance (Chapter 333), notice is hereby given that there is danger of rabies within the administrative limits of the Balangoda Urban Council.

Any dog found in any public place or road or in any place other than a private building, compound or garden, within the said limits and not tied up or led, shall be liable to be destroyed forthwith by any person authorized for the purpose.

This proclamation shall be in force for six months from July 16, 1952.

C. W. DANGOMUWA,  
Acting Chairman.  
Urban Council Office,  
Balangoda, July 16, 1952.

## PILIYANDALA TOWN COUNCIL

## The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, for the period July 1 to December 31, 1952.

Any person residing within the limits of the Piliyandala Town Council, who desires to object to the issue of the licence, should furnish me in duplicate before August 5, 1952, a written statement of the grounds of his objection for the issue of the licence.

## SCHEDULE

Name of Applicant	Name of Premises
G. S. S. Yusoof	Beef Stall at Public Market at Piliyandala.

H. D. C. WIJENANDANA,  
Chairman.

Office of the Town Council,  
Piliyandala, July 22, 1952.

## KANKESANTURAI TOWN COUNCIL

## The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance No. 44 of 1947, that the person mentioned in the schedule hereto has made application to me for carrying on the trade of butcher in the premises situated against his name in the aforesaid schedule during the year 1952.

Any person residing within the limits of the Kankesanturai Town Council area who desires to object to the issue of the licence should furnish me in duplicate, within 14 days from the date of this Gazette, a written statement of the grounds of his objections.

## SCHEDULE

Name of Applicant	Premises at which the trade is to be carried on
S. A. Azeez	Mutton Stall, Kankesanturai Market

A. V. SATHASIVAM,  
Chairman.

Town Council Office,  
Kankesanturai, July 22, 1952.

## YATAKALAM PATTUWA VILLAGE COMMITTEE

## The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers (Amendment) Ordinance, No. 44 of 1947 (Chapter 201), that the person undermentioned in the schedule hereunder has made application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule during the year 1952.

Any person residing within the limits of the Village area of Yatakalam Pattuwa, Chilaw District, who desires to object to the issue of any of the licences should furnish to me in duplicate within 14 days from the date of this Gazette a written statement of the grounds of his objection.

## SCHEDULE

Name of Applicant	Name of Premises
W. E. Fernando	Mahawewa

A. R. PANDITSEKERE,  
Chairman.

V. C. Office, Walahapitiya,  
Nattandiya, July 21, 1952.



7. කිසිවකු විසින් මිනිසුන් පරිවහන සිටින්නාවූ ඕනෑම ගොඩනැගිලි සිට 50ක් ඇතුළත කුණු පෝරණුවක් හෝ ගබඩා පෝරණුවක් පවත්වාගෙන යායුතු නැත.

8. යම් අයුතු හෝ අන්තර්ගතයකට කම්මන්තයක් සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් කිසියම් ශ්‍රීදක්, වැවක්, ගොවිත්, මගක්, ඇලක්, දොලක්, දිවුරක්, විලක් හෝ ගොඩනැගිලි පිහිටි ජලසම්පන්න අවස්ථාවකට හෝ නොකළ යුතුයි.

9. යම් අයුතු හෝ අන්තර්ගතයකට කම්මන්තයක් සඳහා බලපත්‍රයක් ලත් කිසිවකු විසින් අපේක්ෂිත අවට කරදරයක් සිදු වැනි යම් පරිද්දකින් හෝ බලවත් ගෝඨාවාසයට හෝ පහසුකම් මිලට අහඹුරක් විය හැකි පරිද්දකින් හෝ ඒ කම්මන්තය කරගෙන යායුතු නැත.

10. යම් අයුතු හෝ අන්තර්ගතයකට කම්මන්තයක් කර ගෙන යාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කම්මන්තය කරගෙන යන අවස්ථාවේදී එයින් නිකුත්වන අයුතු වාහය හා ගැස්—

- (අ) අන්තර්ගතයකට හෝ අයුතු විපාකයක් ඇති නොවී සුදුසු අදාළවලට ගොස් උඩුහුලනයට සම්මිශ්‍ර වීමට සූදානම් වනු ලැබීමට; හෝ
- (ආ) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළුව හෝ යවනු ලැබීමට; හෝ සැලැස්විය යුතුය.

11. සෑම සුදුසු මේලාවලදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කාර්ය සහාය මිනුම නිලධාරීන්ට අයුතු හෝ අන්තර්ගතයකට මිනුම කම්මන්තයක් කරගෙන යන්නාවූ මිනුම සහායකට ඇතුළු පරීක්ෂකයා බැලීමට නිර්වෘත්ත බලය තිබේ. නවද බලපත්‍ර කාර්ය විසින් හෝ ඒ සහායක භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

සුද්ගලික වෙළඳමිලවල් හා කඩපලවල්

12. යම්කිසි (ප්‍රබල) වෙළඳමිලපලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම සුද්ගලික වෙළඳමිලපලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

13. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරන ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (ප්‍රබල වෙළඳමිලපලකට අයිතිවූ ප්‍රදේශයකින් බාහිරවූ) වෙනත් කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම සුද්ගලික වෙළඳමිලපලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති පෝරණයේ ප්‍රකාරයට විය යුතුයි;
- (ආ) එහි දක්වන කොන්දේසිවලට යටත්විය යුතුයි;
- (ඇ) 15 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්වූ භාණ්ඩ රුපියල් තිහකි.

(4) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලැබූ බලපත්‍රයක් ලබාගත් කිසිවකු විසින් එහි දක්වා තිබෙන කිසිම කොන්දේසියක් උලංගනය නොකළ යුතුයි.

14. සුද්ගලික වෙළඳමිලපලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ අනුමතකරනු ලබන අතරු එහි සුද්ගලික වෙළඳමිලපලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

15. සුද්ගලික වෙළඳමිලපලවල් හා කඩපලවල් පිළිබඳව මේ අතරු ව්‍යවස්ථාවලින් යම් අතරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා, ගම්බද උපායවිසින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චයකරනු ලැබූ විට 13 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද බලපත්‍රයේ ඒ උපායවිසින් මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගුකිරීම හේතුකොට ගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අසකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

16. ගම්බද උපායවිසින් කලින් කිසි බලපත්‍රය අවලංගුකරනු ලැබූ කිසිවකුට ප්‍රධානතමා විසින් 13 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.

17. සුදුසු හැම කල්කිම ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලපත්‍රයක් වෙනත් මිනුම කොනකු විසින් මිනුම සුද්ගලික වෙළඳමිලපලකට හෝ කඩපලකට ඇතුළු වී වෙළඳමිලපල හෝ කඩපල හෝ එහි වෙළඳමිල කඩා තිබෙන නොහොත් ප්‍රදේශයකර තිබෙන මිනුම

අභාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නිසා අනුකූල වන්නේය. නවද මේ අතරු ව්‍යවස්ථාව යටතේ නම රජකාරිය ඉටුකිරීමේදී ප්‍රධාන තමාට හෝ එහි නිලධාරීන්ට හෝ කිසිවකු විසින් බාධාකිරීම හෝ මිරිකීමක් පෑම හෝ නොකළ යුතුයි.

ගබඩාල්, උර් හා කුණු පෝරණු

- 18. (a) පෝරණුව පිහිටුවීමට අදහස්කරණ ස්භාගය ප්‍රධාන තමා විසින් අනුමත කරණු ලැබේ;
- (b) පෝරණුව සඳහා පාරිච්ඡිකිරීමට අදහස්කරණ ගොඩනැගිල්ලේ වහල කල්පවිනිත යම් ද්‍රව්‍යයකින් සාදනු ලැබේ;
- (c) ඒ ගොඩනැගිල්ල යම් නිවසක සිට අඩුගණනේ අඩි එකසියපනහකට අදාළ පිහිටාය;
- (d) එයින් පිටවන අයුතු හෝ අප්‍රසන්නවූ දුර්ඛය වාසය හෝ ගැස් අහල පහල අයගේ සෞඛ්‍යයට හෝ පහසුකම් වලට අහිතකරී නොවන විධියකට පිටකරලීමට ඒ ගොඩනැගිල්ලෙහි කවුළු සපයන ලදුවද;
- (e) ඒ ස්භාගයෙහි සෑහෙන තරම් මැයිකිලි පහසුකම් සපයන ලදුවද;
- (f) සේදීමේ කටයුතු සඳහා සහ බීමට සෑහෙන තරම් ජලය සපයන ලදුවද; හා
- (g) සුවිචනලද කුණු, ගබඩාල් හෝ උර් ගබඩාකර තැබීම පිණිස අඩුගණනේ හතරැස් අඩි එකසියවිස්සක වඩිප්‍රමාණය ඇත්තාවූ හා කල්පවිනිත ද්‍රව්‍යයකින් සාදන ලද්දු වීගෙස කාමරයක් ඇතුළුව;

නිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක් සඳහා ලිසන් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

19. ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම නම පෝරණුවෙන් පිටකරන කාටන් පෙනෙන තැනක ඉංග්‍රීසි සිංහල හා දෙමළ භාෂාවලින් ලියන ලද සවිකිය නමක් කාරණයේ හැරීමට “Licenced Lime-Kiln” (බලපත්‍රලත් කුණු පෝරණුව) “Licensed Brick Kiln” (බලපත්‍රලත් ගබඩාල් පෝරණුව) “Licensed Tile Kiln” (බලපත්‍රලත් උර් පෝරණුව) යන පදය හා එහි සිංහල හා දෙමළ අනුරාදන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තැබිය යුතුයි.

20. ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්භාගය ගැවිපවිනිත හා සෞඛ්‍යය සම්පන්න තත්වයක තබාගැනීමට අවශ්‍ය සියලු විධිවිධාන යෙදිය යුතුයි.

21. ප්‍රධානතමා විසින් හෝ එතුමා විසින් විහිටු පරිදි ලියවිල්ලකින් බලය පවර තිබෙන යම් කොනකු විසින් හෝ පෙන්වා සිටින්නට නියමිතල විට ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම නම බලපත්‍රය පෙන්වා සිටිය යුතුයි.

22. ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක කිසිම බලපත්‍රකාරයකු විසින් අ-ල්වැසියන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට බාධාවක් හෝ පිඩාවක් හෝ වන යම් විධියකට කුණු, උර් හෝ ගබඩාල් පිවිසිය යුතු නැත.

23. ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍රලත් ස්භාගයෙහි ප්‍රමුඛ තැනක ගබඩාල්, උර් හා කුණු පෝරණු පිළිබඳව මේ අතරු ව්‍යවස්ථාවලින් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් ප්‍රදානය කරවිය යුතුයි.

24. 3 සිට 11 දක්වා වූ අතරු ව්‍යවස්ථාව සඳහන් කිසිවක් ගබඩාල්, උර් හෝ කුණු පෝරණුවක් සඳහා අදාළ නොවේ.

අභාර ද්‍රව්‍ය වෙළඳමි

25. (1) ඒ සඳහා ප්‍රධානතමා විසින් නිකුත්කරණ ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරු ආදී පස්සින්, අරන් මාර්, එලවලු, හාල් කුර්බු හෝ නරක්වී යන වෙනත් අභාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩසක, හෝ (වෙළඳ මිලපලකින් බාහිරවූ) ස්භාගයක් පවත්වාගෙන යායුතු නැත.

(2) මේ අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරණ ලද සෑම බලපත්‍රයක්ම, 30 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරණ ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වැනිදිට අවසාන වන්නේය.

26. ගම්බද කඩසක හෝ (වෙළඳමිලපලකින් බාහිරවූ) යම් ස්භාගයක් මස්, කුකුළු, තාරු ආදී පස්සින්, අරන් මාර්, එලවලු, හාල්, කුර්බු හෝ වෙනත් අභාර ද්‍රව්‍ය විකිණීම සඳහා බලපත්‍ර ලත් අය විසින් මස්, කුකුළු තාරු ආදී පස්සින් හා අරන් මාර්න් එලවර් හාල් කුර්බු යන මේවායින් වෙන්කර තබාගත යුතුයි. නවද කුකුළු තාරු ආදී පස්සින්ට අනවශ්‍ය අපහසුකම් මිදින්නට සිදු නොවන සේ සාදන ලද කුඩු වලදී ඒ පස්සින් තබාගත යුතුයි.

27. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විහිටු පරිදි බලපත්‍රලත් මිනුම කොනකු විසින් හෝ මිනුම අභාරය පිණිස මස්, කුකුළු, තාරු ආදී පස්සින්, අරන් මාර්, එලවලු, හාල්, කුර්බු හා වෙනත් අභාර වැනි විකිණීම සඳහා පාරිච්ඡිකරණ මිනුම කඩසක හෝ (වෙළඳමිලපලකින් බාහිරවූ) ස්භාගයක් පරීක්ෂාකර බැලිය හැකිය.



- මිරන් විශ්වාස කැපවීම හෝ ගබඩාකිරීම ;
  - ක්ෂුණික ලබාගැනීම පිණිස වළක් කැණීම ;
  - ක්ෂුණ පිවිසීම හෝ ගබඩාකිරීම ;
  - කෙළි වැනි නොලීම හෝ ගබඩාකිරීම ;
  - කුසුම් (හුල් ආදිය) ගබඩාකිරීම ;
  - ගිණිපෙට්ටි සෑදීම ;
  - යන්ත්‍ර සුදුසු මගින් පොල්තෙල් නිෂ්පාදනය ;
  - අම්ලකර වායුව යොදා ලෝහකර වැඩකිරීම ;
  - යකඩ පවිටලයක් පවත්වාගෙන යාම ;
- (2) පහත දැක්වෙන කම්හත්ත අප්‍රියවූ කම්හත්ත වශයෙන් සලකනු ලැබේ :—
- ජෛව කර්මය ගබඩාකිරීම ;
  - නොග ගණනේ මිනිසුන් සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම ;
  - කොමිස්සාරි පොහොර නොගොස් කාමුම් පොහොර සෑදීම ;
  - විනාකිරී සෑදීම ;
  - කෝඩා සෑදීම ;
  - දුමකොළ විශ්ලේෂණ හා සකස්කිරීම ;
  - සුරැව්දු හෝ බිඳි හෝ එනිඹ ;
  - රබර් මිශ්‍රණ හෝ සෑදීම ;
  - සබන් සෑදීම ;
  - හම් පදම්කරන ස්ථානයක් කඩාගැනීම ;
  - සුවක් විශ්ලේෂණ ;
  - සතුන්ගේ ලේ හෝ මලාශුණු උණුකිරීම ;
  - සතුන්ගේ හම් ගබඩාකිරීම ;
  - සතුන්ගේ ඇටකඩු ගබඩාකිරීම ;
  - මාර් අයිස්දම් ;
  - දූවදු පොහොර සකස්කිරීම ;
  - පොල්ලෙලි පෙහෙවීම පිණිස වළක් කඩාගැනීම ;
  - රබර් ශීට් හෝ ක්‍රෙප් දුම්ගැස්සීම හෝ සෑදීම ;
  - කෘතීම පොහොර හෝ කෘතීම පොහොර සෑදීමට යන්ත්‍ර ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වැඩි ප්‍රමාණයක් ගබඩාකිරීම ;

(3) පහත දැක්වෙන කම්හත්ත අප්‍රියවූද අන්තර්ගතයකටද කම්හත්ත වශයෙන් සලකනු ලැබේ :—

- කෙළි සාගම්කිරීම ;
- ගබොල් හෝ උඵ පිවිසීම ;
- බැට්ටි වාප් කිරීම ;

(1) සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරිතමාගේ රෙකමන පිට ප්‍රධානතමා විසින් ඒ සඳහා නිකුත්කරන ලද බලපත්‍රයක් දරන්නකු විසින් හැර වෙන කිසිවකු විසින් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කිසියම් කම්හත්තයක් කරගෙන යායුතු නැත.

(2) සෑම බලපත්‍රයක්ම එය 4 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසන් වන්නේය.

(3) කිසිම බලපත්‍රයක් වෙනත් කෙනෙකු වෙත පැවරිය නොහැකිය.

3. (1) අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කිසියම් කම්හත්තයක් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්ථානය සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරිතමා විසින් අනුමත කරනු ලැබූද,

(2) ඒ සඳහා ප්‍රයෝජනය හැකිමට බලාපොරොත්තුවන සම්පූර්ණව පහත සඳහන් කිසියම්වලට එකඟවද, නිවැරදිව මිස නැත්නම් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට ඉඩ නි වාසිකමක් නැත. ඒ නියමයන් කවරේද යත්—

- (a) ගොඩනැගිල්ලට ගොඩනැගිලි සෑදී තිබිය යුතුවන්නට එය ඇතුළත ගොදුරු හුලා වැදෙනලෙසින් හොදට එළිය වැටෙන ලෙසත් සෑහෙන තරම් කාණු හා වැසිකිලි පහසුකම් ආදිය ඇතුළත් තිබිය යුතුයි ;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සෑදූ එකී බිම් සීමන්ති දමා තිබිය යුතුයි ;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල පල පොළවේ සිට අඩි හයකට නොඅඩු මිස යුතුයි ;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනෙල් තිබිය යුතුයි. හමිද ඒ ජනෙල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එකපංගුවකට අඩුනොවිය යුතුයි ;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උඩින් අඩි හතකට නොඅඩුව ගබොල්, ගල් හෝ කබොක්කල් වලින් සෑදෙනලද්දී තිබිය යුතුයි ;

(f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩුගණනේ අඩි හතරකට අඩුනොවූ උසට සිමෙන්තියෙන් කපුලාටු කොට අවශ්‍ය කොටස් ක්ෂුණ බඳුමෙන් කපුලාටු කරනුලැබී සුදුසුකම ගානලද්දී තිබිය යුතුයි ;

(g) ඒ ගොඩනැගිල්ලේ ශ්‍රී වැඩ නෙල් සායම් කරන ලද්දේ හෝ සුදුසුකම ගාන ලද්දේ හෝ තිබිය යුතුයි ;

4. (1) අප්‍රියවූ හෝ අන්තර්ගතයකට යම් කම්හත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත්කරනලද කාලසීමාවක් ඇතුළතකදී ඕනෑම වේලාවක, ඒ කම්හත්තයේ කටයුතු සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අතරු ව්‍යවස්ථාව යටතේදී විවිධානවලට එකඟව නොපමින්නේ නම්, සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරිතමාගේ රෙකමන පිට ප්‍රධාන තමා විසින් බලපත්‍රකාරයා වෙත භාරකරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දිනයකට ප්‍රථමයෙන් ඒ ගොඩ නැගිල්ල එකී විවිධානවලට එකඟවන පරිද්දෙන් කළ යුතුවූ සෑම දෙයක්ම කරන්නට ඕනෑම කිසි බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) මේ අතරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් ලැබූ යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍රලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ටකිරීම පැහැර හැරිය යුතු නැත.

5. 4 වැනි අතරු ව්‍යවස්ථාව යටතේදී ඕනෑම දැන්වීමක් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කරගෙන යන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්නම් විටෙක හෝ අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් සඳහා බලපත්‍රයක් දරන්නකු විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාර කරනලද්දී විටෙක හෝ එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

6. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින්—

- (a) ඒ කම්හත්තය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම් දිනපතා අතුරු ශුචිපවිත්‍ර කිරීමටද ;
- (b) අඩුගණනේ දෙලොස් මාසකට එක් වරක් බැගින්වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු කුණු ගැවීමටද ;
- (c) ඒ කම්හත්තය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුචිපවිත්‍ර කැබීමටද ;
- (d) සියළුම කුණු, භූමිභාගය අතුරු ඉවත දමන කැලීකසලු, රෙඹු බොවු හා කැටකැබ්ලිද ඒ කම්හත්තයේ වෙනත්, යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියළුම ද්‍රව්‍යද අවරණය කරනු ලැබූ භාජනවල දමා දිනපතා ඒ කම්හත්තය කරගෙන යන ස්ථානයේ ඉවත්කර විමටද ;

ඇලැස්විය යුතුයි.

7. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කිරීම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලිදුක් හෝ වැඩක් හෝ ගංගාවක්, මගක්, ඇලක්, දොලක්, දියපාරක්, විලක් හෝ ගොඩ බිමක පිහිටි වෙනත් ජලස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දූෂණකිරීම නොකළ යුතුයි.

8. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කිරීම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් අපවිච්චි අයට කොයි අංශවකින්වත් කරදරයක් විසඳා පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අහතරක් විසඳා පරිද්දෙකින් ඒ කම්හත්තය කරගෙන යායුතු නැත.

9. යම් අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්තයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් ඒ කම්හත්තය කරගෙන යන අවස්ථාවේදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

- (a) අන්තර්ගතයකට හෝ අප්‍රියවූ විෂාකයක් ඇති නොවී සුදුසු අංශුකට ඉහළට ගොස් උඩු හුලසටම සම්මිශ්‍රවී විෂපාචී යනු ලැබීමට ; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උසුකරණ උපකරණයක් ඇතුළත හෝ යවනු ලැබීමට ; හෝ සැලැස්විය යුතුයි.

10. සෑම සුදුසු වේලාවකදීම ප්‍රධානතමාට හෝ සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිර්ධාරිතමාට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කායික සහායේ ඕනෑම නිර්ධාරිතකුට අප්‍රියවූ හෝ අන්තර්ගතයකට යම් කිසි කම්හත්තයක් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීමට නිතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍ර ලත් අය විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

11. අප්‍රියවූ හෝ අන්තර්ගතයකට කම්හත්ත පිලිබඳවූ යම් අතරු ව්‍යවස්ථාවලින් යම් අතරු ව්‍යවස්ථාවක් කඩ කිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් හෝ අප්‍රියවූ හෝ අන්ත



කිසිදු නොහොත් ප්‍රදේශීය කර කිසිදු ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරිච්ඡාදනය කිරීමේ නීතියක් පිළිබඳව වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රජකාරිය ඉටුකිරීමේදී ප්‍රවේණික කවර නිලධාරියෙකුටවත් කිසිවකු විසින් බාධාකාරීව හෝ විරුධිතවත් පැමිණෙන ලෙස සලකා බැලිය යුතුය.

වෙනානම් නිරූපනය

- 33. මේ අතුරු ව්‍යවස්ථාවල—
- “ප්‍රධානතුමා” යනුවෙන් කායානිසභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- “කායානිසභාව” යනුවෙන් හෙතරත්ගොඩ ගම්ප්‍රදේශයේ ගම් කායානිසභාව දෙපාර්තමේන්තු ලැබේ;
- “කීර්තිමය” යනුවෙන් එළඳෙහුන් දෙදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් විකිණීම සඳහා කීර්ති දෙවන ඕනෑම ස්ථානයක් අදහස් කරනු ලැබේ;
- “ගම්ප්‍රදේශය” යනුවෙන් හෙතරත්ගොඩ ගම්ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

රජයේ වෙනම

පුද්ගලික වෙළඳාම පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාම පිණිස බලපත්‍රයක්

පදිංචි තමාහි අයට මෙහි සඳහන් දින සිට 19—දෙසැම්බර් මස නිස්එක්වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව හෙතරත්ගොඩ ගම් ප්‍රදේශයේ පිහිටා තිබෙන කිසිදු ඉඩමේ පුද්ගලික වෙළඳාම පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙහිත් බලය දෙනු ලැබේ.

ප්‍රධානතුමා, හෙතරත්ගොඩ ගම් කායානිසභාව.

19—ක්‍රි—මස—වැනි දිනදීය.

ප්‍රවේණික බලපත්‍රය පිළිබඳ කොන්දේසි

1. පුද්ගලික වෙළඳාම පලක්/\*කඩපලක් අයකලහැකි ගාස්තු හා කුලීවල ලැබිය යුත්තේ සංචල හා දේශීය භාණ්ඩවලින් පිළියෙලා කොට වෙළඳාම පලක්/\*කඩපලක් කාටත් පෙනෙන ස්ථානයක ප්‍රදේශීය කර තැබිය යුතුය.
2. කායානිසභාව විසින් හෝ කායානිසභාව විසින් සමාදානය කරනු ලැබූ ගම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ කඩාගැනීමේ නගනමිය කියා ප්‍රකාශ කරනු ලැබූ කිසිදු ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳාම පලක්/\*කඩපලක් කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස කඩාගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුය.
3. සෑම බලපත්‍රකාරයා විසින්ම පලතුරු, එලව්ව, එළු, අලුත් මාර් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදු වූ හෝ අනවශ්‍ය සම්පන්න නොවූ ස්ථානයක නොතබන ලෙසට අවශ්‍ය වූ සියලුම විධිවිධාන සැලැස්විය යුතුය.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූද මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස හොඳින් පිරිසිදු කර ගත යුතු වූ පෙට්ටිවල තොදමා පිසනු ලැබූ හෝ නොලැබූ හෝ කිසිදු ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස කැබිමට කිසිවකුට ඉඩනොදිය යුතුය.
5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින්, හෝ සම රෝගයකින් පෙළුන්නාවූ හෝ පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළුන කෙනෙකුට ළමාදී සාත්තූකීර්මයේ යෙදී සිටියාවූ හෝ කිසිදු කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝගකීර්මය මෝරුණු ලැබීමට හා වෙන කාලසීමාවන් පසුමහනෙක් වෙළඳාම පලක්/\*කඩපලක් කිසිදු කඩබැසියෙකු, කාමරයක, බංකුවක හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි තැන්පත් කිරීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක්වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍ර කාරයා විසින් ඉඩනොදිය යුතුය.
6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම පලක්/\*කඩපලක් භූමිභාගය ඉඩපිහිටුවන බව, කැලී කැපවූ ලීන් හා කුණු රෙඳුම්බලින් හෝ වෙනත් කඩාගනු ලබන වැර මැස්සන්ගේ මෝවීම හෝ එබඳු වෙනත් අවහිරයක් ඇතිවීම හෝ වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අනුනා ඉවත දමන කුණු රෙඳුම්බා සියලුම කුණු කැපූ පුළුච්චා දැමීමට වලලාදැමීමට හෝ වෙනත් විධියකින් සුදුස්සක්කර ඉවත් කිරීමට සැලැස්විය යුතුය.
7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම පලක්/\*කඩපලක් භූමිභාගය ඇතුළත සාමය ආරක්‍ෂා කළ යුතුය.
8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම පලක්/\*කඩපල ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුය.
9. කුණු කැපූ ගාස්තු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හෝන්තුවී වැලෙන්තාවූ මුද්ස්සන්ට ඇතුළුවිය නොහැකි වූ භාජන සෑහෙන තරම් ගණනක් සැපයිය යුතුය.
10. බලපත්‍රකාරයා විසින් අනවශ්‍ය පිළිබඳ බෙදාහැරීමට වැඩි ගණනක් වෙළඳාම පලක්/\*කඩපලක් භූමිභාගය තුළ සෑදී තිබිය යුතුය.
11. සමස්ත වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී අනවශ්‍ය පිළිබඳ බෙදාහැරීමට වැඩි ගණනක් වෙළඳාම පලක්/\*කඩපලක් විසින් මේ බලපත්‍රය නාවකාලීන වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් ගැන බලපත්‍රකාරයාට අලාභයක් ඉල්ලා අයකර ගැනීමට අයිතියක් නැත.

\*වුවමනා නැති වුවහොත් කපාදමනු.

L. G. D.—GC 14/26/2.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගඟවෙල ගම් ප්‍රදේශයේ ගම් කායානිසභාව විසින් සම්පාදිතව 1947 ක්‍රි.පූ. සැප්තැම්බර් මස 24 වැනි දින අඟික 9,773 දරණ ගැසට් අනිවේශයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සීර කරණලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන, ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරයා.

මේ 1952 ක්‍රි.පූ. මස 4 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා.

1. මේ 1941 ක්‍රි.පූ. මස 9 වැනි දින අඟික 8,744 දරණ ගැසට් පත්‍රයේ පළමු රථවාහන හා සතුන් පිළිබඳ සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථා පහක දැක්වෙන පරිදි මෙහිත් සංශෝධනය කරනු ලැබේ:—

- (1) එහි 6 වැනි අතුරු ව්‍යවස්ථාවේ “එක් එක් අවුරුද්දේ පෙබරවාරි මස අන්තිම දිනයේදී හෝ ඊට මහත්තන් හෝ කායානිසභා කාර්යාලයට ගෙවිය යුතුය” යන වචන සමඟ “එ වෙනුවට “සෑම අවුරුද්දේදීම මාර්තු මාසයේ නිස්එක්වැනි දිනට හෝ ඊට ප්‍රථමයෙන් හෝ කායානිසභාවේ කාර්යාලයට හෝ ඒ බද්ද එකතුකිරීමට කායානිසභාව විසින් රක්‍ෂාවේ යොදා සිටින යම් කිසිවෙකුට හෝ ගෙවිය යුතුය” යන වචන යෙදීමෙන්ද;
- (2) 12 වැනි අතුරු ව්‍යවස්ථාවට 13 වැනි අතුරු ව්‍යවස්ථාව කියා හැචන අංක යෙදීමෙන් හා;
- (3) 11 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙනි, එනම්:—  
“12 ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම නිලධාරියෙකු විසින් හෝ ඕනෑම මාවතක හෝ පාරක ගමනාගමනයෙහි යෙදී තිබෙන ඕනෑම රථවාහනයක් ඒ රථවාහනයෙහි 9 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද නහවුට පරිච්ඡාදක බැලීම පිණිස නවත්වා තැන්පත් කිරීම නීත්‍යානුකූල වන්නේය; තවද එබඳු ඕනෑම රථයක් පදවන්නා විසින් හෝ එබඳු රථයක හාරකාරයා විසින් හෝ ඒ රථය නවත්වා ප්‍රධානතුමාට හෝ එහි නිලධාරියාට හෝ එසේ පරිච්ඡාදක බැලීමට ඉඩදී ඒ සඳහා අවශ්‍ය සියලුම ආධාර දිය යුතු වන්නේය.”

2. 1946 ක්‍රි.පූ. මස 5 වැනි දින අඟික 9,574 දරණ ගැසට් පත්‍රයේ පළකරණ ලද්ද වූ බේකර්, බන්කඩ, රෙස්ටෝරන්ට් හා ශාලා සහ හේ හෝ කෝපිකඩ පිළිබඳ අතුරු ව්‍යවස්ථා, එහි 19 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙන් මෙහිත් සංශෝධනය කරනු ලැබේ.

- “20 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ හෝ 11 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ හෝ කිසිත්කරණ ලබන යළි බලපත්‍රයක් වෙනුවෙන් ගම්සභා ආඥාපනතේ 46 වැනි වගන්තිය යටතේ පනවනු ලබන බලපත්‍ර ගාස්තුව එක් එක් අවුරුද්දේ මාර්තු මස 31 වැනි දිනට හෝ ඊට මහත්තන් හෝ ගම් කායානිසභාවේ කාර්යාලයට ගෙවිය යුතුය.”
- 1948 සැප්තැම්බර් මස 3 වැනි දින අඟික 9,900 දරණ ගැසට් පත්‍රයේ පළකරණ ලද්ද වූ අතුරු ව්‍යවස්ථා පහක දැක්වෙන පරිදි මෙහිත් සංශෝධනය කරනු ලැබේ:—  
(1) එහි 2 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙනි:—  
“2A. කිසිවකු විසින් ගම්සභා ආඥාපනතේ 52 වැනි වගන්තියේ විභාග කරන ලද කායානිසභාව විසින් සාදනු ලබන්නාවූ පිහිටුවනු ලබන්නාවූ නඩත්තුකරනු ලබන්නාවූ, ආරක්‍ෂාකරනු ලබන්නාවූ හෝ විධිමත්කරනු ලබන්නාවූ හා පාලනයකරනු ලබන්නාවූ යම් ගොඩනැගිල්ලක් හෝ වෙනත් යම් ගම් කමානායකයන් විනයකිරීමේ හෝ ඊට අනතුරුකිරීම හෝ එය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් අවහිර කිරීම හෝ නොකට යුතුය.”  
(2) එහි 60 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙනි:—

60A. 32 වැනි අතුරු ව්‍යවස්ථාව වෙනුවෙන් නිකුත්කරනු ලබන යළි බලපත්‍රයක් වෙනුවෙන් ගම්සභා ආඥාපනතේ 46 වැනි වගන්තිය යටතේ පනවනු ලබන බලපත්‍ර ගාස්තුව එක් එක් අවුරුද්දේ මාර්තු මස 31 වැනි දිනට හෝ ඊට මහත්තන් හෝ ගම්සභා කාර්යාලයේදී ගෙවිය යුතුය.

4. 1949 නොවැම්බර් මස 11 වැනි දින අංක 10,043 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලද අලුත් ගාස්තු සහ අහඹු අයවැය කමිණි පිළිබඳ අතුරු ව්‍යවස්ථා පහක දැක්වෙන පරිදි මෙහිත් සංශෝධනය කරනු ලැබේ:—  
(1) එහි 15 වැනි අතුරු ව්‍යවස්ථාව 16 වැනි අතුරු ව්‍යවස්ථාව වශයෙන් නැවත අංක යෙදීමෙනි.



(2) 14 වෙනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙනි, එනම්:—

“ 15 වෙනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන යම් බලපත්‍රයක් වෙනුවෙන් ගම්පහා අඥපනතේ 46 වෙනි වගන්තිය යටතේ පනවනු ලබන බලපත්‍ර ගාස්තුව එක් එක් අවුරුද්දේ වාර්ෂිකව මහජන බැංකුවෙන් ඊට මෙන්මෙන් හෝ ගම්පහා කාර්යාලයේදී ගෙවිය යුතුය.”

5. 1949 නොවැම්බර් මස 11 වෙනි දින අංක 10,043 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද අඥවි ඉවත්කිරීම හා කසල යෝධනය පිළිබඳ අතුරු ව්‍යවස්ථා එහි 42 වෙනි අතුරු ව්‍යවස්ථාවේ “ බාල්දියකට රුපියල බැගින්වූ ” යන වචන අස්කොට ඒ වෙනුවට “ බාල්දියකට යන 25 බැගින්වූ ” යන වචන යෙදීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

L. G. D.—GE 14/4.

ගම්පහා ආඥාපනත

ගම්පහා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947 ක්‍රි.පූ සැප්තැම්බර් මස 24 වැනි දින අඟහල 9,773 දරණ ගැසට් අනියමයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථිර කරන ලද අතුරු ව්‍යවස්ථා.

සී. සී. ආර්. ගුණවර්ණ,  
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ  
සාමාන්‍ය ලේකම්තුමා.

මේ 1952 ක්‍රි.පූ ජූලි මස 10 වෙනි දින  
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා  
දැල්වන අලුත් මාලු වෙළඳපොළ

1. දැල්වන ගම්බලාදැන කොට්ඨාශය තුළ වූ, ඇම්. ජී. සෙල්පිතා මහත්මියට අයත් බඩනිගමවත්තේ නමැති ඉඩමේ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලුත් මාලු විකිණීම සඳහා වෙළඳපොළක් කාර්ය සභාව විසින් පිහිටුවනු ලැබේ. මෙහි මිත්පසු එකී වෙළඳපොළ “ දැල්වන අලුත් මාලු වෙළඳපොළ ” යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. දැල්වන ගම්බලාදැන අලුත් මාලු වෙළඳපොළට අයත් මාලු වෙළඳපොළට අයත් ප්‍රදේශය වශයෙන් මෙයින් ප්‍රකාශකරනු ලැබේ.

3. 2 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් වෙළඳපොළට අයත් ප්‍රදේශය තුළ කිසිවකු විසින් එකී දැල්වන අලුත් මාලු වෙළඳපොළට පල කඩා මිස වෙනත් කිසිම සාහායක තබා අලුත් මාලු විකිණීම හෝ වෙන්දේසි කිරීම හෝ වෙනත් අඥමකින් සුදුස්සන් කිරීම හෝ නොකට යුතුයි: ඒ කොසට වුව වෙනත් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් විධිවිධාන ස්ථිර සාහායක පිහිටුවා ගෙන නැති පදික වෙළඳපොළ විසින් සිල්ලටට අලුත් මාලු විකිණීම සහතිකයෙන් අදාළ නොවේ.

4. (1) දැල්වන අලුත් මාලු වෙළඳපොළ අලුත් මාලු විකිණීම පිණිස පාවිච්චි කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තුව එක් එක් වෙන්දේසියෙන් ලැබෙන මුදලින් සියයට හතරකි. එකී ගාස්තුව කාර්ය සභාව විසින් ගාස්තු එකතු කිරීමට පත්කරන ලද නිලධාරියාට හෝ අයට හෝ ගාස්තු එකතු කිරීමේ අයිතිය කාර්ය සභාව විසින් බදුදී තිබේ නම් එකී අයිතිය බදුගන්. අයට හෝ ඔහුගේ නියෝජිතයාට හෝ ගෙවිය යුතුයි.

(2) අලුත් මාලු වෙළඳපොළේ ගාස්තු එකතු කිරීමේ හෝ අය කිරීමේ අයිතිය ප්‍රසිද්ධ වෙන්දේසියෙන් හෝ ටෙන්ඩර් ඉල්ලුම් කිරීමෙන් හෝ පුද්ගලික ගිවිසුමකින් හෝ කාර්ය සභාව විසින් ඕනෑම කෙනෙකුට බදුදී හැකිය.

වමසාහි නිරූපණය

5. මේ අතුරු ව්‍යවස්ථාවට—  
“ කාර්ය සභාව ” යනුවෙන් මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශයේ ගම්කාර්ය සභාව අදහස් කරනු ලැබේ.

L. G. D.—GE 14/4/2.

ගම්පහා ආඥාපනත

ගම්පහා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශයේ ගම් කාර්ය සභාව විසින් සම්පාදිතව, 1947 ක්‍රි.පූ සැප්තැම්බර් මස 24 වැනි දින අඟහල 9,773 දරණ ගැසට් අනියමයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එහි වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් ස්ථිර කරන ලද අතුරු ව්‍යවස්ථා.

සී. සී. ආර්. ගුණවර්ණ,  
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ  
සාමාන්‍ය ලේකම්තුමා.

මේ 1952 ක්‍රි.පූ ජූලි මස 14 වැනි දින  
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා  
නිලධාරීන් හා මෙහෙකරුවෝ

1. කාර්ය සභාවට එන්ට තිබෙන සියලුම අයබදු හා ගාස්තු එකතුකොට කාර්ය සභාවේ මුද්‍රාව හා ප්‍රධානතුමාගේ අත්සනෙන් නිවැරදි පිටපත ඇති මුද්‍රිත කුසිනාත්සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

2. කිසිවකු විසින්—

(a) ගම්පහා ආඥාපනතෙන් හෝ ඒ ආඥාපනතේ හෝ එය යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවලට හෝ යම් විධි විධානයක් යටතේ හෝ ප්‍රධානතුමාට හෝ කාර්ය සභාවේ වෙනත් යම් නිලධාරියකුට පවරා ඇති යම් බලයක් පාවිච්චි කිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉටු කිරීමේදී හෝ නියමකොට ඇති යම් කාර්යයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට; හෝ

(b) කාර්ය සභාවෙන් හෝ කාර්ය සභාව වෙනුවෙන් රකාරවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරු වෙකුට ප්‍රධානතුමා විසින් හෝ කාර්ය සභාවේ වෙනත් යම් නිලධාරියකු විසින් හෝ නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉටුකිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට; හෝ නැතමිත් බාධා නොකළ යුතුයි.

රථවාහන ගමනාගමනය පිහිටි කිරීම

3. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි ගම්කිසි මාවතක හෝ අභිපාරක කිසිම පංතතියක නොහොත් වර්ධක රථවාහනයක් රුක්‍රියා කලයේදී ඒ රථවාහනයේ ඉස්සරහ එක් එක් පැත්තේ දල්වන ලද ලන්තැරුම්ක් සවිනොසකට ඇදගෙනයාම, කල්ලකරගෙනයාම හෝ එලවීම, හෝ දක්කිම නොකට යුතුයි.

4. ඉර බැහීම හා ඉර පෑයීම අතර කාලය තුළ ප්‍රදේශයේ නැතුව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක හෝ අභිපාරක කිසිම සහකු ගෙනයාම හෝ දක්කාගෙන යාම හෝ නොකට යුතුයි.

පොදු දැන්වීම

5. කිසිවකු විසින් කාර්ය සභාවේ අණපරිදි ප්‍රදේශයකර තිබෙන කිසිම දැන්වීමක් නොගැසීම හෝ විරූපිකිරීම හෝ නොකට යුතුයි.

ගෙවිල්ල

6. ගම් ප්‍රදේශය ඇතුළත වූ ඕනෑම ගෙයක පදිංචිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු නැත්නම් ඒ ගෙය අයිතිකාරයා විසින් එකී ගේ අවට ශුචිපවිත්‍ර ලෙස හා දේශගත සම්පන්න ලෙසත් කුණු රෙඬු හා වල් පැලෑටිවලින් හොරවත් තබාගත යුතුයි.

ගෙවල් ශුචිපවිත්‍ර කිරීම

7. ගම්කිසි ගෙයක් බොහෝ අපිරිසිදු තත්වයක හෝ එහි පදිංචිම් සිටින අයගේ නොහොත් අප්‍රේමාසිත්ගේ දේශගතයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්වයක තිබෙන්නාමේ සේ පෙනෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙය අයිතිකාරයා වෙත ලියවිල්ලකින් දැන්වීමක් භාරකරවා ඒ දැන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඔහු විසින් කළ යුතු කටයුතු මේ මේ යැයි සඳහන් කරන හැකිය.

8. (1) 7 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම ගෙයකිසිවකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතු වන්නේය.

(2) 7 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකර හෝ ඉෂ්ට කිරීම පැහැරහරිනු ලැබුවහොත් ප්‍රධානතුමා විසින් ඒ වැඩ කරවා ඒ සඳහා දරන්නට යෙදුන විශදම කාර්ය සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් ඒ ගෙය අයිතිකාරයාගෙන් අයකරගත හැකිය.

9. (1) ගම්කිසි රැස්වීම් ශාලාවක හෝ පූජනීය සාහායක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් එකී සාහාය ප්‍රමාණවත් පරිද්දෙන් වාතාශ්‍රය ඇතුළුව සතිපාරකක තත්වයක හා ශුචිපවිත්‍රවද තබාගත යුතුයි

(2) එසේ කිරීමට අවශ්‍ය වන්නාවූ ඕනෑම විටෙක ප්‍රධානතුමා විසින් ගම්කිසි රැස්වීම් ශාලාවක හෝ පූජනීය සාහායක අයිතිකාරයා වෙත, පදිංචිකාරයා වෙත හෝ භාරකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දැන්වීමක් ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන යම් කාලසීමාවක් ඇතුළතදී එකී රැස්වීම් ශාලාව නොහොත් පූජනීය සාහාය ශුචිපවිත්‍රකරන්නට හෝ එහි සුදුසුකු ගාමිත්තට හෝ ඕනෑම කාර්ය සභාවට හෝ පදිංචිකාරයාට හෝ භාරකාරයාට හෝ නියමකළ හැකිය.

(3) 2 වැනි ප්‍රදේශ යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයකු විසින්ම එකී දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි.

(4) ගම් කිසිවකු විසින් 2 වැනි ප්‍රදේශ යටතේ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ට කිරීම පැහැර හරින ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්නට යෙදුන විශදම කාර්ය සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකරගත හැකිය.

10. ඕනෑම ඉඩම් කා අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තම ඉඩම කැමැත්තක් සහ සුදුසුකම්වලින් තොරව කඩාහක සුදුසුකම් හැර මැස්සන් බෝවීම හෝ යම් කන්දෙස්කිරීමකින් පැනීම හෝ වැළැක්වෙන යම් පරිද්දකට එක් කැමැත්තක් හෝ සුදුසුකම් පුළුල්වීමට හෝ වලංගුකිරීමට හෝ වෙනත් යම් අදාළ කටයුත්තක් කිරීමට හෝ සැලැස්විය යුතුයි.

11. පාත් සෑදීම පිණිස පාවිච්චිකරන පිරි, වතුර හා වෙනත් ද්‍රව්‍ය සහ පත්වූද පරිවෘද්ධ ඒවා විසඳුමක් හැර ප්‍රධානතමා විසින් හෝ කලින් කල එකමා විසින් බලය පවරනලද යම්කිසි වතු විසින් හෝ ඒවායින් සැම්පල් ඉල්ලා ලබාගැනීම නීත්‍යානුකූල වන්නේය.

මරුවැල් තුවක්කු හා උගුල්  
12. (1) ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතුව කිසිවකු විසින් වෙනම මරුවැල් තුවක්කුවක් හෝ උගුලක් හෝ දුන්නක් ඇවිවීම හෝ යම්කිසි බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ අවසරයක් දෙනලද බව ප්‍රධානතමා විසින් අණබෙර ගැස්වීමෙන් ප්‍රතිබාධ කළ යුතු වන්නේය.

මත්පැන් වෙළඳම  
13. කිසිවකු විසින් කිසිම මත්පිම් වර්ගයක් හෝ ආසන්නයක් හෝ කාලවර්ගයේ යම්කිසි ගසකින් ගන්නාලද ර හෝ පැමිණෙන ලද උක් යුග අඩුරුදු දහසයෙන් පහළ පිරිමි ලිමකයකුට හෝ කිසිම ස්ත්‍රියකට හෝ විකිණීම යුතු නැත.

අපර්‍ය ආහාර පාන  
14. කිසිවකු විසින් අපර්‍යවූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසු හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳමට කැබීම හෝ ඉදිරිපත්කිරීමට හෝ නොකළ යුතුයි.

15. වෙළඳම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත්කොට තිබෙන්නාවූ හෝ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපර්‍ය බව හෝ පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍ය හෝ බීම වර්ග අල්ලා තහනම්කිරීම නීත්‍යානුකූලය.

16. සෞඛ්‍යය පිලිබද වෛද්‍ය නිලධාරීන්ගේ නොවූ මේනත් යම් නිලධාරීන්ගේ හෝ අයකු විසින් 15 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම්කරනවිට බහු විසින් ඒ ද්‍රව්‍ය අල්ලා තහනම්කරනු යම් කෙනෙකු හා රේ නිවිසදිද, බහු ඉදිරිපිටදී ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, එය වැසෙනසේ සිල් තබා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍ය පිලිබද වෛද්‍ය නිලධාරීන්ගේ ඉදිරියේ හෝ වෙනත් යම් අණුවේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉදිරියේ හෝ පෙන්වීම කළ යුතුයි.

17. 15 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම්කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදී ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල්තබා තමාට ඕනෑම කිසිදු අල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින් තහනම්කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේ දීම සිල්තබා ඒ අයට දිය යුතුයි.

18. 15 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරීන්ගේ හෝ 16 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තමා වෙත ඉදිරිපත්කරනු ලැබ සිටින අණුවේ වෛද්‍ය නිලධාරීන්ගේ හෝ එකී ද්‍රව්‍යය අපර්‍ය කිසි නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කිසි සහතික කරයි නම්, ප්‍රධානතමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දීමට නොහොත් එය වෙළඳම පිණිස කැබීම නැතහොත් මනුෂ්‍ය ආහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මිනාපයක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපර්‍ය නොවේ යන කිසි නොහොත් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කිසි වෛද්‍ය නිලධාරීන්ගේ හෝ සහතික කරනොත්, තහනම්කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අයිතිකාරයා ව අපසු දිය යුතුයි.

19. සවිභාෂිත හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලියාමෙන් හෝ සජීයකු විසින් දුෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බිල්ලෙකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාට්‍රි නොහොත් වනභෞතයකු විසින් මරු ලැබූවූ සහකුගේ මස් විකිණීම හෝ වෙළඳමට කැබීම හෝ කිසිවකු විසින් නොකළ යුතුයි.

20. සෞඛ්‍යය පිලිබද වෛද්‍ය නිලධාරීන්ගේ කිසිවට මිනා ජනයා විසින් යම්කිසි විශේෂ ආහාරයක් හෝ බීමක් පාවිච්චිකිරීම නොහොත් පරිභෝගකරීම් සහිතව සහතිකයක් නිසා හෝ යම් විෂංගතයක් පැතිර පවත්නා සමයක යම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් පාවිච්චිකිරීම නොහොත් පරිභෝගකරීම් උපද්‍රව සහිතව කිසි නොහොත් සහතිකයක් සහිතව සහතික කරගෙන තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතමා විසින් අණ බෙරයක් ගැස්වීමෙන් හෝ වෙනත් අන්දමකින් හෝ කායාරී සහා ව නිරණය කරනු ලබන යම් කාලසීමාවකට එකී ද්‍රව්‍යය කොතැනක තබා වෙළඳම කළත් හෝ වෙළඳමට තබා තිබුණත් එසේ දුන්නක කළාට පසු එය තහනම් කරවා එකමාට සුදුසුකම් හැරගෙන යම් අන්දමකට විනාශකර දීමට සැලැස්විය යුතුයි.

21. 20 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ තහනම් කරනු ලැබ විනාශකරන ලද්දවූ මොනම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් සබ්බකයෙන් එක් ඒ ද්‍රව්‍යය ලබා තබාගෙන සිටි අයට කිසිම අලාභයක් වෙමින් යුතු නැත.

සතුන්ට වැළඳෙන රෝග

22. යම් ගව විෂංගතයකින් හෝ වෙනත් පැතිර පවත්නා සුළු නොහොත් සැරැස්සන් බෝවෙන්නාවූ රෝගයකින් හෝ පෙළෙන යම් සනකු අයිතිව හෝ භාරව සිටින අය විසින්—

- (1) ඒ සනා වෙන්නොට තබා මහාම ඒ රෝගය පිලිබද තොරතුරු ප්‍රධානතමාට දැනුම්දීම;
- (2) ප්‍රධානතමා විසින් දක්වනු ලබන යම් සානකයකට ඒ සනා ගෙනගොස් ඒ සානකයෙහි උගට සාන්තුවීමට හෝ පිලියම්කිරීමට ප්‍රධානතමා විසින් බලය පවර තිබෙන යම් කෙනෙකු භාරයේ කැබීමද;
- (3) ඒ සනාගේ අගුම්, උග ලැග සිටි කොළරෙහි අදිය හා උග මැරුණත් උගේ මලකුණද පුළුබා හෝ ගැඹුරින් අඹි සයකට අඩුගොවූ වළක වළලා දමා ඒ සනා උග සිටි මඩුවේ හෝ සානගේ රෝග බිජු විනාශකර දීමද;
- (4) නිරෝගි ගවයන් ලගට යන්නට මත්කෙන් තම යරියෙන් ඇද පැලද සිටි වකුත් සුබ පරිත්‍රකොට ඒවාගේ රෝග බිජු විනාශකර දීම; හා
- (5) ඒ සනාට සම්පූර්ණ සුවය ලැබී දවස් දහහතරකින් ඉකුක්වී යන තුරු වෙනත් යම් නිරෝගි සනකු සමඟ හැසිරීමෙන් උග පිලිකම්වීමට අවශ්‍ය සියලුම කටයුතු විධිවිධාන සැලැස්වීමද;

23. 22 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ තොරතුරු දැනුම්දෙනු ලැබූ ප්‍රධානතමා විසින් අණබෙරයක් නිකුත්කර විමෙන් හෝ එකමාට මැනවිසි හැරගෙන වෙනත් යම් අන්දමකින් හෝ මුඛ ගම් ප්‍රදේශයට හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බව ප්‍රකාශකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ ගම් ප්‍රදේශය හෝ එයින් යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් යැයි ප්‍රකාශකරනු ලැබ තිබෙනවිට, ප්‍රධානතමා විසින් ඒ රෝගයෙන් පෙළෙන්නේයයි අවසාන වරට දැනගත්ම ලැබුණු සනාට සුවය ලැබුණදින සිට හෝ උග මැරුණදින සිට හෝ දවස් දහහතරකින් ඉකුක්වී ගිය පසු (1) වැනි ඡේදයේ සඳහන් කරන ලද ප්‍රකාරයටම ඒ ගම් ප්‍රදේශය හෝ එහි කොටස හෝ එකී රෝගයෙන් නිදහස් යැයි ප්‍රකාශ කළ යුතුයි.

24. 23 (1) වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ගම් ප්‍රදේශය හෝ එහි යම් විශේෂ කොටසක් හෝ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයක් බවට ප්‍රකාශකර තිබෙන කල්හි—

- (1) කිසිවකු විසින් ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළට යම් ගවයකු ගෙන ඒම හෝ ඒ ප්‍රදේශයෙන් පිටතට යම් ගවයකු ගෙන යෑම හෝ නොකව යුතුයි;
- (2) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළද, රෝගය පැතිර පවත්නා ප්‍රදේශය ගම් ප්‍රදේශයෙන් කොටසක්ව පවත්නා කල්හි ඒ රෝගය පැතිර පවත්නා ප්‍රදේශයේ සිටි සැනපුම් එකක අඹි විෂ්කම්බනයක ප්‍රදේශය තුළද, පදිංචි සියලුම ගවකිමියන් විසින් හා ගවයන් භාරව සිටින අය විසින් තම ගවයන් දඩාවෙන් යෑමෙන් වළක්වාලීම පිණිස බැඳ හෝ හොදට කොටුකර හෝ තබාගත යුතුයි;
- (3) රෝගය පැතිර පවත්නා ප්‍රදේශය තුළ යම් සනකුගේ නොවලඟ උද මලකුණක් තිබෙනවා දක්නට ලැබෙන සෑම අයකු විසින්ම ඒ වග ප්‍රධානතමාට දැනුම් දිය යුතුයි, ප්‍රධානතමා විසින් එය 22 (3) වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරන ලද ප්‍රකාරයට, වළලා දීමට සැලැස්විය යුතුයි;
- (4) කිසිවකු විසින් ඒ රෝගයෙන් මලාට්‍රි කෙනෙකුගේ මල කුණක් කපා කොටා බැලීම හෝ ඒ සනාගේ මස්, ගම්, අං, කුර හෝ වෙනත් කොටස්, ඉවත්කිරීම හෝ මොනම කාරණයක් සඳහාමත් තබාගැනීම හෝ නොකට යුතුයි.
- (5) රෝගයෙන් පෙළෙන සනකු සිටි සෑම ගවපිරි කිමියකු විසින්ම ප්‍රධානතමා අණකරන කවර විටෙකදී වුවත් තම ගවයන් යම් යම් ප්‍රතිකාරවලට භාජනයකරවීම හෝ ප්‍රධානතමා විසින් නියමකරනු ලබන යම් යම් අභවර්ථන් ලවා ඒ ගවයන්ගේ යම් යම් සානවලට බෙහෙත් විද්දවීම හෝ කටයුතුයි.

විවහාරී නිරූපනය

- 25. මේ අතරු ව්‍යවස්ථාවට—  
“ප්‍රධානතමා” යනුවෙන් කායාරී සහා වේ ප්‍රධානතමා අදහස් කරනු ලැබේ;  
“කායාරී සහා ව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායාරී සහා ව අදහස් කරනු ලැබේ;  
“ගම් ප්‍රදේශය” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ කැස්බෑව ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L.G.D.—G.B.—14/59/1.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුල් කෝරළේ මැද පන්තූ ගම් ප්‍රදේශයේ ගම් කායඹි සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් සෞඛ්‍යය හා ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සඳහන් කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,  
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය  
කායාර්ථයෙන් සභාවර ලේකම්වරයා.

විඹි 1952ක්වූ ජූලි මස 11 වැනි දින  
කොළඹදිස්.

අතුරු ව්‍යවස්ථා  
ඉඩම් හා දේපල

1. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක් හෝ මහ ජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එළිමහන් භූමියක් හෝ සභානයක් විනාශකිරීම, ඊට අලාභහානි කිරීම, හෝ එය ප්‍රයෝජනගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කායඹි සභාව කෙරෙහි පවරා තිබෙන නඩු හෝ කායඹි සභාවේ පාලනය යටතේ පවත්නා වූ හෝ කිසිම මුද්‍රා බිමක් හෝ පොදු භූමිභාගයක් විනාශකිරීම, ඊට අලාභහානි කිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ නොකට යුතුයි.

3. ප්‍රධානතුමාගේ බලය නැතිව කිසිවකු විසින් කිසිම මුද්‍රා ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන ගස් නොහොත් පැලෑටි ඉවත්කිරීම, හෝ ඒ ඉඩමේ නොහොත් භූමිභාගයේ පොළව මොනම විධියකින්වත් විරූපිකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකට යුතුයි.

4. (1) ප්‍රධානතුමාගේ අවසර පත්‍රයක් නැතුව කායඹි සභාව සතු මොනම පොදු ඉඩමකවත් කිසිම අශ්වයකු, ගවයකු, බැටලුවකු, එළුවකු, හෝ උරුකු දිගේ ලිකිරීම හෝ තණ කැවීමෙහි යෙදවීම හෝ නොකට යුතුයි.

(2) එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගුවන්නේය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන ඕනෑම කෙනෙකුට, 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවසරපත්‍රයක් නැතුව යම් පොදු ඉඩමක දිගේ ලිකිර තිබෙන හෝ තණ කැවීමෙහි යෙදී සිටිනු දක්නට ලැබෙන ඕනෑම අශ්වයකු, ගවයකු, බැටලුවකු, එළුවකු, හෝ උරුකු බැඳ තහනම් කළ හැකිය.

6. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායඹි සභාව විසින් යම් පොදු තණබිමක් වෙන්කර තිබෙන විට, එබඳු යම් ගමක පදිංචි කැනි කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින්වූ අවසරයක් නැතුව ඒ තණබිමෙහි ගවයන් දිගේ ලිකිරීම හෝ ගවයන්ට දඩාවතේ යාමට ඉඩ හැරීම හෝ නොකට යුතුයි.

7. කිසිවකු විසින්, පොදු තණබිමක් වශයෙන් වෙන් කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටකක් විනාශකර දැමීම හෝ යම් දොරටුවකට අවහිරකිරීම හෝ යම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහොත් දුෂ්‍යකිරීම හෝ නොකට යුතුයි.

8. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින්වූ අවසරය ඇතුව, එක් ගවයකුට මසකකට ගත පණහ බැගින් ගණන් බලනලද්දී ගාස්තුවක් ගෙවා, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අශ්ව අසිති ගවයන් (වැවිලි කටයුතු සඳහා භාවකාලික වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද මීගවයන් හැරයි) කායඹි සභාවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු තණබිමක තණ (උලා) කෑම පිණිස දිගේ ලිකිර තහනම් කළ හැකිය.

9. පෞද්ගලිකවූ සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුනි වැටවලින් හෝ කාණුවලින් හෝ පොළවේ තදින් සවිකරනලද්දී ගල් වලින් හෝ කායඹි සභාව විසින් අනුමතකරනු ලබන වෙනත් යම් අනුමතයක් හෝ සලකුණු කරවිය යුතුයි.

10. එකිනෙකට යාව පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධයෙන්වූ විට ඒ ඉඩම් දෙක අතරේ සුදුසු පොදු මායිමක් සලකුණුකොට හෝ සාදා එය මනාලෙස පවත්වාගෙනයාම ගැන එකී ඉඩම්වල අයිතිකාරයන් හෝ පදිංචිකාරයන් එක් වි වග බලාගත යුතුයි.

11. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින්වූ දැන් විමක් ලැබුණු විට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලය තුළ හා එහි සඳහන් ප්‍රකාරයට තම ඉඩමේ මායිම් සලකුණු කිරීම හෝ සෑදීම හෝ කළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් දැන්වීමේ දක්වා තිබෙන අනුමත හෝ කාලසීමාව ඇතුළතදී මායිම් සලකුණුකිරීම හෝ සෑදීම නොකරන ලද්දේ නම්, ප්‍රධානතුමා විසින් මිනිත් දෝරුවකු ලවා ඒ මායිම් සලකුණු කරවිය හැකිවන විට ඒ සඳහා වියදම ඒ දැන්වීමේ නියමයන් ඉෂ්ටනොකිළ අයගෙන් කායඹි සභාවට එන විට තිබෙන ණයක් පරිද්දෙන් අය කරගතද හැකිය.

12. කිසිවකු විසින් යම් ඉඩමක වැටකක් හෝ මායිමක් දැනුවත් කමින් හෝ ඕනෑකමින් වෙනස්කිරීම හෝ විරූපි කිරීම හෝ ඊට අන්තරාවසභාකී කිසිම ක්‍රියාවක් කිරීම හෝ එහි තිබෙන යම් ඉඩම් සලකුණක් ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

13. යම් පොදු සේවයක කටයුතු සඳහා නඩත්තුකර ගෙන යන යම් යම් කම්බි, යන්ත්‍ර සූත්‍ර, කරු යන මේවා සිත් යමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒ වාගේ කැඩී බිදී ගිය නැත් හරිගැස්සීම නොහොත් අලුත් වැඩියා කිරීම පිණිස හෝ ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට ගම් ප්‍රදේශය තුළ ඕනෑම පෞද්ගලික ඉඩමකට ඇතුල්විය හැකිය.

මංමාවත් හා අඩිපාරවල්

14. එක් එක් මාවත හෝ අඩිපාර මේ මේ ප්‍රදේශය ඔස්සේ වැටියා යුතුයයි කියාද එහි පළල මෙතෙක් විය යුතුයයි කියාද කායඹි සභාවේ යෝජනාවකින් සම්මත කර ගන්නාලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අඩිපාරක්ම සාදා හෝ නැවත සාදා හෝ පවත්වාගෙන යා යුතුයි.

15. කිසිවකු විසින්—

(a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අඩිපාරකට අනතුරුකිරීම, අලාභකිරීම, හානිකිරීම, අවහිරකිරීම, හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චි කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ

(b) කායඹි සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන් කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අඩිපාරක් වෙත අතකට හැරවීම; හෝ නොකළ යුතුයි.

16. (1) කුඹුරු මැදින් වැටි තිබෙන යම්කිසි පොදු අඩිපාරක් සිරින් පරිදි එහි කිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ යුතුකමය.

(2) සිරින් පරිදි පොදු අඩිපාරකට වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

17. මැදින් වැටුණාවූ කිසියම් පොදු මාවතක් හෝ අඩිපාරක් ඇති යම්කිසි කුඹුරු යායක් අස්වද්දී තිබෙන කල්හි, ප්‍රධානතුමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව, එතුමා විසින් නියමකරනු ලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාලය

ඇතුළත් වී ඒ කුඹුරුවලට ගවයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා එකී මාවත හෝ අඩිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුඹුරුවලට වහාම නිවැරදිව ගොවීන්ට අයිතිවාසිකම සිටියේ.

18. යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් සෑදීමේ හෝ අලුත් වැඩියාකිරීමේ වැඩක් ආරම්භ කර තිබෙන විට අණබෙර යක් නිකුත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩු ගණනේ තුන් දවසක් වත් කල් තියා දැනුම් දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනා කරන තරම්වූ කාලයක් තුළ මහා ජනයා විසින් එකී මාවත හෝ අඩිපාර පාවිච්චි කරනු ලැබීම තහනම් කිරීමට ප්‍රධානතුමාට බලය තිබේ.

19. කායභී සහ ව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවකින් කිසියම් පොදු මාවතක් හෝ අඩිපාරක් ඕනෑම වර්ගයක හෝ පංතියක අධික රථවාහන ගමනාගමනය සීමා කිරීම හෝ තහනම් කිරීම නීත්‍යානුකූල වන්නේය.

20. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද කායභී සහ ව විසින් ඕනෑම නිලධාරියකුට යම් මාවතක් හෝ අඩි පාරක් ආරක්‍ෂා කිරීම, ප්‍රවේසම් කිරීම, වැඩිදියුණු කිරීම, අලුත් වැඩියාකිරීම හෝ සෑදීම සඳහා ඒ මාවත හෝ අඩිපාර අසල හෝ ඒ එක් කම හෝ පිහිටි යම් යම් ඉඩම්වල හෝ භූමි භාගවල හෝ ඒවා හරහා හෝ අවශ්‍යයයි නම් කල්පනාවෙන් පරිදි සියලුම අගල්, නොවහසු කාණු, දියනල හෝ වතුර බස්නා වල් සෑදීමට, සෝද දැමීමට, පිරිසිදු කිරීමට හා ඇර තැබීමටත්, යම් යම් කාණු, උමගවල්, තව්වු හෝ පාලම් සාද සකස් කිරීමටත් බලය තිබේ.

21. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසි පරිදි ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

- (1) ගම් ප්‍රදේශය තුළ සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණු කොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් යාව හෝ ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ වුවමනා කරන සියලුම වැඩකාරයින්, කරන්නා, සතුන් හා වෙනත් උපකරණ ඇතිව ඇතුල් වී ඒ මාවත හෝ අඩිපාර වැඩිදියුණු කිරීම, සාප්පු කිරීම, මව්වම් කිරීම, පළල් කිරීම හෝ සෑදීම සම්බන්ධ යෙන් කායභී සහ ව විසින් බලය පවරන ලද කට යුතු, කාරණ හා දේවල් යථා පරිදි ඉෂ්ට කිරීමද;
- (2) එකී මාවත හෝ අඩිපාර සම්බන්ධයෙන් වූ යම් කමිණිත්තයක් කරන සභානයෙන් ඉවත් කිරීමට වුවමනා පස්, කුණුකසල හෝ ද්‍රව්‍ය සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණු කොට ඇත්තාවූ මාවතක් හෝ අඩිපාරක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩම කට විසි කිරීමද;
- (3) සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණු කොට ඇත්තාවූ යම් පොදු මාවතක් හෝ අඩිපාරක් සම්බන්ධ යෙන් මොන අයුරේ කමිණිත්තයක් වුවත් කර ගෙන යන කාලය තුළදී ඒ කමිණිත්තය කරගෙන යෑම සඳහා එකී මාවත හෝ අඩිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;
- (4) යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් ආරක්‍ෂා කිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත් වැඩියා කිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අගල් හෝ බෝක්කු සෑදීම අලුත් වැඩියාකිරීම හෝ ශුඛ කිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල් වීමද;

නීත්‍යානුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරන ලද පස්, කුණු කසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත් කර දැමිය යුතුවන්නා වූ (3) වැනි ඡේදයේ සඳහන් කරන ලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යා යුතු නොවන්නේය.

කාණු, කුණු වළවල්, අඟු වළවල්, හා සනීපාරක්‍ෂාව සඳහා නවත්තු කරන දේවල් පරීක්‍ෂාකර බැලීම හා ශුඛ පවිත්‍ර කිරීම

22. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් විසින් හෝ සෞඛ්‍ය පරීක්‍ෂකතුමා විසින් හෝ ප්‍රධාන තුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක් කුණු වළක්, අඟු වළක්, අලු වළක් හෝ සනීපාරක්‍ෂා සඳහා නවත්තු කරනු ලබන යම් දෙයක් පරීක්‍ෂා කිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්‍ෂා කිරීම සඳහා එබඳු සභානයකට ඇතුල් වීමත් නීත්‍යානුකූලය; තවද එකී සභානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය විශ්වාසී සියලුම ආධාර ඔහුට දිය යුතුයි.

23. ප්‍රධානතුමා විසින් ගම් ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන ලියවිල්ලකින් වූ දන්වීමකින් වහාම හෝ ඒ දන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළතදී ඒ දන්වීමේ සඳහන් කරනු ලබන ඒ දේපලේ පිහිටි යම් කාණුවක් කුණු වළක්, අඟු වළක්, අලු වළක් හෝ සනීපාරක්‍ෂාව සඳහා නවත්තු කරනු ලබන දෙයක් සනීපාරක්‍ෂා කුල තත්ත්වයක තබා ගැනීමට වුවමනාව සහිතව ඒ දන්වීමේ සඳහන් කොට ඇති යම් යම් දේවල් කරන්ට ඕනෑම කිසි නියම කරන හැකියි.

24. ප්‍රධානතුමා විසින් සෞඛ්‍ය පිළිබඳ නිලධාරීන්ගෙන් රෙකමන පිට හෝ නොඑසේව හෝ ගම් ප්‍රදේශය තුළ වූ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ දක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණු වළක්, අඟු වළක්, අලු වළක් හෝ සනීපාරක්‍ෂාව සඳහා නවත්තු කරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත් කර දමන්ට හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් සුදුස්සක් කිරීම පිණිස ඉවත් කිරීමට සලස්වන්ට හෝ ඕනෑම කිසි නියම කරන හැකියි.

ලැගුම් හල්

25. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලබන ලිපි සන්ස් පත්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ලැගුම් හල් පවත්වා ගෙන යා යුතු නැත.

(2) (a) මහෙස්ත්‍රාත්තුමකු විසින් හෝ සමාදාන විනිශ්චයකාරතුමකු විසින් හෝ අත්සන් කරන ලද යහපත් වර්තයක් ඇත්තකු බවට වූ සහතිකයක් ප්‍රධානතුමාවෙත ඉදිරිපත් කරනු ලැබ හෝ තමා යහපත් වර්තයක් ඇත්තකු බව ප්‍රධානතුමාට ඒත්තුගත හැකි ලෙස වෙනත් අන්දමකින් ඔප්පු කරනු ලැබේ;

(b) ලිපි සන්ස් බලපත්‍රය ලබා ගැනීමට අදහස් කරන සභානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබේ නොහොත් මිස නැත්නම් කිසිවෙකුට ලැගුම් හල් පවත්වා ගෙන යාම සඳහා ලිපි සන්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය; ඒ කොන්දේසි කවරහුද යත්:—

- (i) ගොඩනැගිලි ශක්තිමත් ලෙස සාදනු ලැබ යහපත් තත්ත්වයක තිබිය යුතුයි. සෑම කාමරයක්ම මනා වාතාශ්‍රයක් ඇතිව ඇතුළට හොඳට එළිය වැටෙන ලෙස සාද තිබිය යුතුයි. තවද ඒවාට විවෘත කළු, හැකි ජනෙල් සවිකොට තිබිය යුතුයි. ඒ ජනෙල් විවෘත කළ විට මතුපිට බිම වර්ෂාපත සේන පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි. සෑම කාමරයකම සාමාන්‍ය වර්ෂාපත අඩු ගණනේ වර්ෂා අඩි 120ක් වත් විය යුතුයි;
- (ii) සෑම කාමරයකම බිත්ති හැම එකක්ම උසින් අඩි දහසකට නොඅඩු විය යුතුයි, ඒවායේ සුදුහුණු ගා තිබිය යුතුයි;
- (iii) වහල් පල පොළොව මට්ටමේ සිට අඩි හයක් වත් උස් විය යුතුයි;
- (iv) වහල යම් සර්පි ද්‍රව්‍යයකින් සාද තිබිය යුතුයි;
- (v) ලී වැඩ කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි.
- (vi) බිම හැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;

(vii) ඒ ස්ථානයේ ප්‍රමාණවත් පරිදි ජලය බැස යාමේ පහසුකම් සලස්වා තිබිය යුතුයි;

(viii) ගෙඩි අතුගා ඉවත දමන රොඩු දැමීමට ඒ ස්ථානයෙහි සැහෙන උස මහන ඇති සෞඛ්‍ය සම්පන්න ලෙස සාදන ලද කුණු බාල්දි සැහෙන ගණනක්ද, ස්නාන පහසුකම් හා වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි. බලපත්‍රයක් ලබා ගැනීමට අරමුණුකොට තිබෙන ගොඩනැගිල්ලේ නේවාසිකයන් දහ දෙනෙකුට එක් වැසිකිළියකට අඩු නැති ගණනක් බැගින් වූ වැසිකිළි ප්‍රමාණයක් තිබිය යුතුයි;

(ix) ඒ ගොඩනැගිල්ලේ සැහෙන තරමේ ජලය ලබා ගැනීමේ පහසුකම් තිබිය යුතුයි. බිමට ගැනීමට හොඳ වතුර සැහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි. ස්නාන පහසුකම් සැපයිය යුත්තේ ස්නානය කරන විට බිමට ගන්නා ජලය අපවිත්‍ර නොවන පරිද්දෙනි;

(x) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුළුතැන්ගෙයක් තිබිය යුතුයි. එහි දුම පිටවී යාමට පහසුකම් සලස්වා තිබිය යුතුයි.

26. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තමාගේ නමත් "Licensed Lodging House" (බලපත්‍ර ලත් ලැගුම්හල) යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස අදින ලද ලැල්ලක් තම ලැගුම්හලෙන් පිටත කාටත් පෙනෙන තැනක එල්ලා තබාගත යුතුයි.

27. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ලැගුම් හලවල් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද, බලපත්‍රයද රාමුකොට බලපත්‍ර ලත් ස්ථානයෙහි ප්‍රමුඛ ස්ථානයක එල්ලා තැබීමට සැලස්විය යුතුයි. තවද සුදුසු දිනට කල්ගිම ප්‍රධානතුමාට හෝ එතුමා විසින් බලය පවරනලද යම් කෙනෙකුට හෝ පරීක්ෂකර බැලීමට හැකිවනසේ සියලුම සේවකයන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළවල් අඩංගු ලැයිස්තුවක් තබා ගැනීමට සැලස්විය යුතුයි.

28. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් ලැගුම් හලේ ජලානෙහි විශේෂයෙන් නිදන කාමර වශයෙන් වෙන් කර තිබෙන කාමරවල මිස වෙනත් යම් කාමරයක කිසිවෙකුට නිදහසට ඉඩදිය යුතු නැත. ඒ ජලාන ලයිසන්ස් බලපත්‍රයට අමුණා එහි ප්‍රධානතුමා විසින් අත්සන්කළ යුතුයි.

29. (1) ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් යම් කාමරයක නිදහැනීමට ප්‍රධානතුමා විසින් ජලානේ නියම කර තිබෙන අයගේ ගනණට වඩා වැඩි දෙනෙකුට ඒ කාමරයෙහි නිදහැනීමට ඉඩදිය යුතු නැත. යම් කාමරයක නිදහැනීමට නියමකර තිබෙන අයවලුන්ගේ ගණන ඒ කාමරයේ සාමාන්‍ය වළිප්‍රමාණයෙන් එක් එක් හතරැස් අඩි 36කට එක් අයෙකුට වඩා වැඩි නොවනසේ විය යුතුයි. මේ අතුරු ව්‍යවස්ථාව සඳහා වයස අවුරුදු දහයට අඩු ළමයි දෙදෙනෙකු එක් අයෙකු වශයෙන් ගණන්ගනු ලැබේ.

(2) ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින් එක් එක් කාමරයෙහි දිග පළල හා එහි නිදහැනීමට ඉඩදෙනලද අයගේ වැඩිම ගණන දක්වන ලැල්ලක් ඒ ඒ කාමරයේ එල්ලා තැබිය යුතුයි.

30. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් සමූහ පුරුෂයා හා සායනිවල කල්හි සහ දෙමව්පියන් හා දුදරුවන් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී වයස අවුරුදු 10ට වැඩි ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට එකම නිදන කාමරයක නතරවී ඉදීමට ඉඩදිය යුතු නැත.

31. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අඹිසිඳින කටයුතු සඳහා පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත. ඔහු විසින් ඒ ලැගුම්හල ඇතුළේ ඝාමය හා චිතිත භාවය ආරක්ෂාකට යුතුයි.

32. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම ලැගුම් හල පාවිච්චිකරන එක් එක් අයගේ නම, රක්ෂාව හා උපන් ගමන්, ඔහු එහි නවාතැන් ගැනීමට පෙර නාවකාලික වශයෙන් හෝ සිරි වශයෙන් සිටි ස්ථානයන් සටහන්කිරීමට ලේඛන පොතක් තබාගත යුතුයි.

33. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදන කාමරයේ ජනෙල් දිනපතා දවසකට පැ හතරක් වත් සම්පූර්ණයෙන් විවෘතකර තැබීමට සැලස්විය යුතුයි. එහෙත් කාලගුණයේ හැටියට යම් ජනෙල්ලයක් වසාතැබීම ආවශ්‍යකව පවත්නේ නම් එකල්හි බලපත්‍රකාරයා විසින් ඒ ජනෙල්ලය විවෘතකිරීම හෝ විවෘතව තබාගැනීම හෝ අවශ්‍ය නැත.

34. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම අවුරුද්දකටම හතර වරක් මාර්තු, ජූනි, සැප්තැම්බර්, හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුළු බිත්තිවල හා සිලිමේ සුදුහුණු ගැවීමටත් ලී වැඩ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ ඒවායේ තෙල් සායම් ගා තිබේ නම් සබන් හා උණු වතුරෙන් සේදවීමටත් වග බලාගත යුතුයි.

35. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැගුම් හලේ සියළුම කොටස් හා එහි පරිසරයන් කාණුන් මනා තත්ත්වයකින් ශුඛපවිත්‍ර ලෙසත් බලපත්‍ර ලත් ස්ථානයේ යම් කාණුවකින්, වැසිකිළියකින්, අශුචි වළකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් පැනනගින දුර්ගන්ධයෙන් තොරවත් තබාගැනීමට සැලස්විය යුතුයි. සියළුම ලී බඩු, උපකරණ හා මෙවලම් ශුඛපවිත්‍ර ලෙස හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගැනීමටද සැලස්විය යුතුයි.

36. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සියලුම කාමර, සොල්දර, බරාද, ඉස්තෝප්පු, කාණු සහ ඒ ස්ථානයට අයත් ඉඩමත්, අඩු ගණනේ දවසකට එක වරක් බැගින් මඩ්‍යාන්තයට ප්‍රථමයෙන් අතුගා දැමීමට සැලස්විය යුතුයි.

37. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම පිසනු ලැබූ සියලුම ආහාර මැස්සන්ට හෝ වෙනත් ක්ෂුද්‍රජාණීන්ට පැමිණිය නොහැකි යම් පරිද්දකට තබා තිබීමට සැලස්විය යුතුයි.

38. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැළිකසල, ගේ අතුගා ඉවත දමන රොඩුබොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් වහාම තුත්තනාගම්වලින් හෝ ගැල්ව නයිස් යකඩවලින් සාදනලද ආවරණයක් සහිත භාජනයකට දමීමට දිනපතා ඒ භූමිභාගයෙන් ඉවත් කරවිය යුතුයි. කුණු රොඩු එය ඇතුළට දමන වේලාවේදී හැර හැම කල්හිම ඒ භාජනය වසා තිබිය යුතුයි.

39. කිසිම ලැගුම්හලක බලපත්‍රකාරයකු විසින් තම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන කවරකුවත් ඇතුළුකරගත යුතු නැත.

40. (1) ලැගුම්හලක යම්කිසිවකු යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළී සිටින්නේ නම් ඒ ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ඒ බව ඒ ලැගුම්හල පිහිටා තිබෙන කොමසියන් සෞඛ්‍ය පරීක්ෂක තුමාට හෝ ප්‍රධානතුමාට හෝ වහාම දැනුම්දිය යුතුයි. එකී ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ප්‍රධානතුමා නියමකරන යම් විදියකට පොදු වියදමින් ඒ ගෙයි බෙහෙත් දුම් ගස්සවා, විෂබීජ නාසක උපක්‍රමයක් කොට සුදුහුණු ගැවීමටද ඉඩදිය යුතුයි.

(2) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් පරීක්ෂකර බලනු ලැබ රෝගීජවලින් නිදහස්යැයි සහතිකකරනු ලබනතුරු (1) වැනි ඡේදයේ සඳහන්කරනලද යම් ලැගුම්හලකට බලපත්‍රකාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

41. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙයි ඇතුළේ ගවයන්, එළවන් හෝ කුකුළන් තබාගැනීමට ඉඩ දියයුතු නැත.

42. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ලැගුම් හලේ පාවිච්චිකරනු ලබන පැදුරු, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය ශුඛපවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තැබීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතරතුර එකී සියලුම පැදුරු, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය ශුඛපවිත්‍ර කරවිය යුතුයි.

43. ලැබුණු ආදායම බලපත්‍රකාරයක විසින්ම ඒ ගෙව අයිති සියලුම වැසිකිලි, කෙසෙකිලි ආදියේ වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ශුචිපවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතරතුර එකී සියලුම වාඩිගන්නා තැන්, බිම හා බිත්ති ශුචිපවිත්‍ර කරවිය යුතුයි.

මහජන හිරිහැර අඩුකිරීම

44. යම් ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ එහි සවිකරනලද යම් දෙයක් ඒ අසල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයකට හෝ ඒ අසලින් යන එන අයකුට හෝ අනතුරු එල්ලවී හැකි යම් තත්ත්වයකට පවත්නේ නම් එවිට ප්‍රධානතුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ලියවිල්ලකින් භාරකරවනු ලබන දන්වීමකින්—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේනම් දන්වීම භාරදී පැය විසිහතරක් ඇතුළතදී අහළු පහළ යන එන ඕනෑම අයකුගේ ආරක්‍ෂාව සඳහා සුදුසු (දන්වීම්) ලැල්ලක් හෝ වැටක් සාදවිය යුතුය කියාත්;
- (b) සෑම අවස්ථාවකදීම දන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ එහි සවිකරනලද දෙය ශක්තිමත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

නියමකළ හැකිය.

45. (1) 44 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි.

(2) 44 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දන්වීමක නියමයන් ඉෂ්ටකිරීම පැහැරහැර තිබේනම් දන්වීමේ ඉෂ්ටකිරීමට බැරියයි කියා ප්‍රකාශකර තිබේනම් දන්වීමේ කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින්, යම්කිසි විශේෂ කෙනෙකුට ඒ දන්වීමෙන් කළයුතුව තිබේනම් ඒ කටයුතු කරන මෙන් බලය පැවරිය හැකිවන්නා වූ ඒ සඳහා දරන්නට යෙදුන වියදම් ඒ දන්වීම භාරකරනු ලැබූ අයගෙන් කායාරී සභාවට එන්ට තිබුණ ණයක් පරිද්දෙන් අයකරගත හැකිද එන්නේය.

46. (1) යම්කිසි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ හෝ අසල්වැසිගේ හෝ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩිබිඳී ගිය තත්ත්වයක තිබේනම් හෝ පෙනෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙය හෝ ගොඩනැගිල්ලේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ එහි සඳහන් නියමයන් ඉෂ්ටකරන්නට ඕනෑම කියා නියම කරන හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය. යමෙකු ඒ දන්වීමේ නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ට කිරීම පැහැර හරි නම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩ කරවා ඒ සඳහා දරන්නට යෙදුන වියදම් කායාරී සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකරගත හැකිය.

47. ගම්ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තමාගේ ගෙය අඩුගණනේ අවුරුද්දකට එක වරක් බැගින් හා යම්කිසි වසංගතයක් හෝ රෝගයක් පැතිර පැවතීම හේතුකොටගෙන එසේ කිරීම අවශ්‍යයි කායාරී සභාවට පෙනීගියොත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් වෙනත් යම් වේලාවකදීද හුණු හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ ගා සුදු කරවිය යුතුයි.

48. කිසිවකු විසින්, ගෙදරදෙරේ වැඩවලට හැර වෙනත් කටයුතු සඳහා බිඳිනලද පොල්ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකසියයක් ඇතුළත හෝ විසි නොකළ යුතුයි.

49. කිසිවකු විසින් මැරුණු කිසිම සතකුගේ මළ කුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවිචාර අනුමැත්ත තැන්පත් නොකළ යුතුයි.

50. (1) යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ ගෙඩියක් හෝ වෙන යම් කොටසක් යම්කිසි ගෙයකට හෝ ගොඩ නැගිල්ලකට හෝ වහාකරනලද කුණුරකට අලාභනීතියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන වන හැටියට පවත්නා කල්හි හෝ එහි පදිංචිව සිටින යම්කිසිවකුට හෝ යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක ගමනාගමනය කරන යම් අය කුගේ ආරක්‍ෂාවට හෝ අනතුරු එල්ලවියහැකි තත්ත්වයක පවත්නා කල්හි ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් දන්වීමකින්, ඒ දන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ඒ ගසේ වෙනයම් කොටස බැඳ ශක්ති මත් කරන්නට හෝ කපා ඉවත්කර දමන්නට ඕනෑම කියා නියමකළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ට කරන්නට බැරියයි කියා සිටි විටකදී නොහොත් ඉෂ්ටකිරීම පැහැර හැරිය විටකදී ප්‍රධානතුමා විසින් ඒ වැඩේ කරවා එසේ කිරීමෙන් දරන්නට සිදුවූ වියදම් කායාරී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකි වන්නේය.

51. කරත්තයක් අබලන්වී ගිය විටෙක මිස තැන්නම් ඒ කරත්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාලයට වඩා දීර්ඝ කාලයක් තුළ කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක නතරකිරීම හෝ තබාගැනීම නොකට යුතුයි.

52. කිසිවකු විසින්, කිසියම් ජප තහවුරක්, කොලයක් හෝ කඩදසියක් හෝ වෙන අනුමත ජපකිරීමක් වෙත අයකුගේ ඉඩමක තැන්පත් කිරීම හෝ වැළලීම හෝ නොකළ යුතුයි.

53. කිසිවකු විසින්—

- (a) යම් ගොඩනැගිල්ලක හෝ කාටන් පෙනෙන තැනක කිසිම අසහන පින්තූරයක් හෝ විහිළු රූපයක් ඇදීම හෝ නිසැසහගතවූ හෝ අප්‍රියවූ වාක්‍යයක් ලිවීම හෝ මහජනයාගෙන් යමකුට අපහාසයක් වියහැකිවූ හෝ මහජන සහන්වය කෙලෙසක් නාවූ වෙනත් යම් ක්‍රියාවක් කිරීම; හෝ
- (b) අන්‍යයන්ගේ සද්වාර හැඟීමවලට හානිවනසේ තමාගේ ඉඩමේ හෝ වෙන කෙනෙකුගේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ගරීරකෘත්‍ය කිරීම; හෝ
- (c) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමකට හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට හෝ අභි පාරකට කුණු කසල හෝ සනීපයට බාධාවන දේවල් හෝ ප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දේවල් විසිකිරීම; හෝ
- (d) වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට ගල් ගැසීම හෝ කැළිකසල විසිකිරීම; හෝ
- (e) සතුන් හය ගැන්වෙන්නාවූ යම් විධියකට හෝ මහ ජනයාට හිරිහැරයක් ඇතිකරන්නාවූ යම් විදියකට යම් පොදු මාවතක පාරක, මාගීයක, ප්‍රසිඛ ස්ථානයක හෝ ඒ අසල හෝ යම් පැදුරක්, රෙද්දක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ප්‍රදාන කිරීම; හෝ
- (f) යම් පොදු මාවතක, පාරක, මාගීයක හෝ ප්‍රසිඛ ස්ථානයක ලාබාල වයස්වූ දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට හෝ එහි මහජනයාට හිරිහැර ගෙනදෙන යමක් කිරීමට ඉඩහැරීම; හෝ නොකට යුතුයි.

අපදාය ආහාර පාන

54. කිසිවකු විසින් අපදාය වූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසු වූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳාමට තැබීම හෝ ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතුයි.

55. වෙළඳාම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපදාය බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අල්ලා තහනම් කිරීම නීත්‍යානුකූලය.

56. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමකු නොවූ වෙනත් යම් නිලධාරියකු විසින් හෝ අයකු විසින් 55 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම් කරන විට ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම් කෙළේ යම් කෙනෙකු හාදේ තිබියදීද, ඔහු ඉදිරිපිට දීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, එය වැසෙනාදේ සිල් තබා අප්‍රමාදව ඒ සැම්පලය. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා ඉදිරියේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරිතුමකු ඉදිරියේ හෝ පෙන්වුම් කළ යුතුයි.

57. 55 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම් කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල් තබා තමාට ඕනෑය කියා ඉල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍ය අයිතිව සිටින අය ඉදිරියේම සිල් තබා ඒ අයට දිය යුතුයි.

58. 55 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරිතුමා හෝ 56 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරිතුමා හෝ එකී ද්‍රව්‍යය අපදාය කියා හෝ මනුෂ්‍යාහාරයට නුසුදුසු කියා හෝ සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම පිණිස තැබීම නැත හොත් මනුෂ්‍යාහාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම-වැළැක් වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපදාය, නොවේය කියා හෝ මනුෂ්‍යාහාරයට නුසුදුසු කියා, වෛද්‍ය නිලධාරිතුමා සහතික කරනොත්, තහනම්කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අයිතිකරයාට ආපසු දිය යුතුයි.

59. සවාභාවික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දියේ ගිලී යාමෙන් හෝ සර්පයකු විසින් දෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සුබල්ලකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාවූ නොහොත් වන මෘගයකු විසින් මරණු ලැබුවාවූ සතකුගේ මස් විකිණීම හෝ වෙළඳාමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

60. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමාගේ නියමය පිට මහජනයා විසින් යම්කිසි විශේෂ ආහාරයක් හෝ බීමක් පාවිච්චිකිරීම හෝ පරිභෝගකිරීම සනිපාරක්ෂාවට හිංසා දයකය කියා හෝ යම් වසංගතයක් පැතිර පවත්නා සමයක යම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් පාවිච්චිකිරීම හෝ පරිභෝග කිරීම උපද්‍රව සහිතය කියා හෝ කායසී සහාවේ යෝජනාවකින් සම්මත කරගෙන තිබෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් අණබෙරයක් ගැස්වීමෙන් හෝ වෙනත් අන්දමකින් හෝ කායසී සහාව තීරණය කරනු ලබන යම් කාලසීමාවකට එකී ද්‍රව්‍ය කොතැනක තබා වෙළඳාම කළත් හෝ වෙළඳාමට තබා තිබුනත් එසේ දැන්වීමක් කළාට පසු එය තහනම් කරවා එතුමාට නුසුදුසු සැහෙන යම් අන්දමකට විනාශකර දැමිය හැකිය.

61. 60 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ තහනම් කරනු ලැබ විනාශකරන ලද්දවූ මොනම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් සම්බන්ධයෙන්වත් ඒ ද්‍රව්‍යය ලභ තබාගෙන සිටි අයට කිසිම අලාභයක් ගෙවිය යුතු නැත.

බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා සහ තේ හා කෝපි කඩ

62. (1) ඒ සඳහා සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) මේ අතරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම 67 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ එය කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

63. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් සඳහා පාවිච්චිකිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ල පහත සඳහන් නියමයන්ට අනුකූලව නොමැති නම් 62වෙනි අතරු ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවියිනි. නැත, එනම්:—

- (a) ඒ ගොඩනැගිලි හොඳට වාතාශ්‍රය ඇතිවන ලෙසත් හොඳට එලිය වැටෙන ලෙසත් පිහිටා තිබිය යුතුයි;
- (b) බිත්ති හුණු බඳුමෙන් කප්පාදුකොට ඒවායේ සුදු හුණු ගා තිබිය යුතුයි;
- (c) වහලින් කුණු හා දුම්බිලි වැටීම වළක්වාලීමට සුදුසු ද්‍රව්‍යවලින් සාදනලද සිවිලිමක් පසයා තිබිය යුතුයි;
- (d) බිම සිමෙන්ති දමා තිබිය යුතුයි.

64. බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් බලපත්‍රකාරයා විසින්—

- (a) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ තේ හෝ කෝපි කඩේ ඇතුළත හෝ ඊට අයිති භූමිභාගයේ ඇති සියලුම කුණු රොඩු හා දුම්බිලි දිනපතා දවසට දෙවරක් බැගින් ඉවත්කරවන්නටද;
- (b) ඒ ස්ථානයේ වෙළඳාමට තබා තිබෙන සියලුම කෝක්, රස කැවිලි හා වෙනත් ආහාර පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස නිසි පරිදි සාදන ලද්දවූ විදුරු පෙට්ටිවල තැන්පත් කරවන්නටද;
- (c) සියලුම අහක දමන තේ රොඩු කෝපි රොඩු හෝ කිරි හා කෑමවලින් ඉතිරිවන කොටස් දියසිරුව නොමැති වසනලද භාජනයකට එකතුකරවා දිනපතා එකී භූමිභාගයෙන් ඉවත්කරවන්නටද;
- (d) බත් කඩේ, රෙස්ටෝරන්ට් ශාලාවේ හෝ තේ හෝ කෝපි කඩේ පාවිච්චිකරන හෝ ඊට අයිති සියලුම උපකරණ ලී බඩු හෝ වෙනත් බඩු බාහිරාදිය පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීමට සලස්වන්නටද;

ඕනෑය.

65. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට ලභදී සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට වුවමනා කාලසීමාවන් පසු වනතෙක් බත් කඩයක්, රෙස්ටෝරන්ට් ශාලාවක් හෝ තේ හෝ කෝපි කඩයක් සඳහා බලපත්‍ර දරන්නා විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් හෝ එබඳු ස්ථානයකට ඇතුල්වීමට හෝ එහි කිසියම් කැමක් හෝ බීමක් සෑදීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ ඉඩ නොදිය යුතුයි.

66. සුදුසු සෑම විටෙකදීම ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඕනෑම අයෙකුට ඕනෑම බත් කඩයකට, රෙස්ටෝරන්ට් ශාලාවකට හෝ තේ හෝ කෝපි කඩයකට ඇතුල්වීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටිය අය විසින් ඔහුට ඒ භූමිභාගයට ඇතුල්වී පරීක්ෂාකිරීමට ඉඩදී ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දිය යුතුයි.

67. බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හෝ තේ හෝ කෝපි කඩ පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගම්බද උසාවියකදී වරදකාරයා කරනු ලැබූ කිසියම් බලපත්‍රකාරයකට ඒ උසාවිය මගින් නියමකරන වෙනත් ඕනෑම දණුවමකට අමතර වසයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමටද නීතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

68. බත් කඩයක, රෙස්ටෝරන්ට් ශාලාවක හෝ තේ හෝ කෝපි කඩයක බලපත්‍රකාරයා විසින් බත් කඩ, රෙස්ටෝරන්ට් ශාලා හා තේ හෝ කෝපි කඩ පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිටපතක් බලපත්‍ර ලත් ස්ථානයේ කාටත් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනයකර තැබීමට සැලැස් විය යුතුයි.

කිරිපව්ව හා කිරිවිකිණීම

69. (1) කිසිවකු විසින් නමා—

- (a) එළදෙනුන් නිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් හෝ යුක්තවූ කිරිපව්වියක බලපත්‍රකාරයා හෝ 84 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාර්ය පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළෙන්දකු හෝ;
- (b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ 90 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ හැඳින්වීමේ කාර්ය පත්‍රයක් දරන්නකු හෝ;

වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ ගෙන ගොස් දීම හෝ, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් නමා ඒ අවස්ථාවේදී ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකු හෝ 93 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ කාර්ය පත්‍රයක් නිකුත්කරනු ලබන කිරි වෙළෙන්දකු හෝ වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශයෙන් පිටතදී නිපදවන ලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත විකිණීමට ඉදිරිපත්කිරීම, විකිණීම, ඇවිද විකිණීම, ගෙන ගොස් හාරදීම, විකිණීමට තැබීම හෝ විකිණීම සඳහා ගෙනයාම හෝ නොකළයුතුයි.

70. ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එළදෙනුන් නිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් හෝ යුත් කිරි පව්වියක් පවත්වාගෙන යායුතු නොවේ.

71. බලපත්‍රයක් නිකුත්කිරීමට අදහස්කරනු ලබන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් එළදෙනුන් නිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් යුත් කිරි පව්වියක් තබාගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

- (1) ඒ ස්ථානයේ එළදෙනුන් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක් හෝ මඩුවක්ම :—
  - (a) ගඩොල්, ගල්, කබොක් හෝ ලී යන මේවායින් සාද තිබිය යුතුයි;
  - (b) එහි බිත්තිවල සහ කුළුණුවල සුදුහුණු ගා තිබිය යුතුයි;
  - (c) එහි වහල කලින් පවතින ද්‍රව්‍යයකින් සාද තිබිය යුතුයි;
  - (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හෝ හල්තාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
  - (e) මුත්‍රා සෝදන චක්‍ර හා වෙනත් කුණු වතුර වසනලද භාජන එකකිම හෝ ඊට වැඩි ගණනක් ඇතුළුව ගලා යාමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාරවලින් සකස්කරනු ලැබූ ගල් හෝ ගඩොල් අල්ලනලද කාණු ඇතුළු තිබියයුතුයි;
  - (f) කිරි පව්වියේ තබාගැනීමට අදහස්කරන එළදෙනුන්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එළදෙනෙකුට අඩු ගණනේ දිගින් අඩි අවක හා පළලින් අඩි පහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරසියයක වාතාශ්‍රයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්ථානයේ කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ල හෝ මඩුව :—

- (a) හරක් මඩුවේ සිට හෝ වෙනත් ගොඩනැගිල්ලවල සිට අඩි විසිපහකට අඩුනොවූ දුරකින් හා කිසියම් වැසි කිලියක, වැසිකිලි වළක, අලුවළක, සදාකාලික පෝරගොඩක හෝ පොළොව යට කණිනලද අනා වරණ කාණුවක සිට අඩි එක සියයකට අඩු නැති දුරකින්ද සුදුසු ස්ථානයක පිහිටුවා තිබිය යුතුයි;
- (b) ගල්වලින්, ගඩොල්වලින් හෝ කබුක්වලින් සාද කපලාරකොට ඇතුළේ සුදුහුණු ගානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතිව තිබිය යුතුයි;
- (c) ඵලිමහනකට නොවන නිබෙනසේ අඩුගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්ති දමනලදුවද, බිත්ති පොළොවට සමිබන්ධවන ස්ථාන සිමෙන්තියෙන් වටකුරා කරන ලදුවද තිබිය යුතුයි;
- (e) ඇතුළට දුම්බි වැටීම වළක්වාලීමට හැකි පුළුඟු වද්ද තෙල් සායම් කරනලද ලැලිවලින් සාදනලද සිලි මක් ඇතුළු තිබිය යුතුයි;
- (f) පොළොව මට්ටමේ සිට අඩු ගණනේ අඩි හයක්වත් උසින් පිහිටි වහල්පලක් ඇතුළු තිබිය යුතුයි;
- (g) අඩු ගණනේ ජනෝලයක් හා දොරක්ද, බිම වර්ෂි ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන ජනෝල වර්ෂි ප්‍රමාණයක්ද මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස ආවරණය කරනලද ජනෝල හා දොරවල්ද අඩුගණනේ එක දොරකට වත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනෝලයක්ද ඇතුළු තිබිය යුතුයි;
- (h) කිරිගරුඬ, ගල්ලැලි, තුත්තනාගම් හෝ ප්‍රධානතුමා විසින් පිළිගන්නාලද නොපෙරෙන සව්භාවයකින් යුත් වෙන යම් ද්‍රව්‍යයකින් ආවරණය කරනලද මේසයක්ද, ශුඬ පවිත්‍රව තබාගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල තැබීමට සුදුසු රාක් කයක්ද ඇතුළු තිබිය යුතුයි.

72. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන ස්ථානයක “Licensed Dairy” යන වාසගමන් එහි සිංහල අනුවාදයන් (බලපත්‍ර ලත් කිරි පව්විය) පැහැදිලි ලෙස අදින ලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

73. ඕනෑම චේලාවකදී පරික්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම (කිරි විකුණන්නේ නම්ද ඇතුළුව) එහි සේවයෙහි නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළවල් සඳහන් ලැයිස්තුවක්ද, නමා කිරි සපයන සියලුම අයවලුන්ගේ නම් හා ලියුම් ලැබෙන පිළිවෙළවල් සහිත ලේඛනයක්ද කිරි පව්විය තුළ තබාගත යුතුයි.

74. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින්—

- (a) අවුරුද්දකට දෙවරක් එනම් ජූනි හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් කාලවේලාවලදීත් කිරි පව්වියේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල සුදුහුණු ගැවීමටත් එහි ලී වැඩ සබන් ගා උණුවතුරෙන් සේදවීමටත්;
- (b) අඩුගණනේ දිනකට වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ තට්ටුව සේදවීමටත්;
- (c) කිරි පව්වියේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කුණුන් ශුඬ පවිත්‍රව හා මනා තත්ත්වයක තබා ගැනීමටත්;
- (d) අඩු ගණනේ දවසකට එක වරක් බැගින්වත්, සියලුම ගොම, කුණුකසල, මුත්‍ර හා සේදියන චතුර මහජනයාට අවහිරයක් නොවන යම් පරිද්දෙකින් කිරි පව්වියෙන් ඉවත්කොට සුදුසු තරම් ඇතට ගෙනගොස් සුදුස්සක් කරවීමටත්;
- (e) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණට ඇතුළුවිය නොහැකි සුදුසු භාජන වල තැන්පත් කරවීමටත්;



(f) කිරි පවිටියේ පාවිච්චිකරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමටත්;

ඕනෑකරන සියලුම විධිවිධාන සැලැස්වීමට වග බලාගත යුතුයි.

75. කිරිපවිටියක බලපත්‍රකාරයා විසින්--

- (a) ඉතා හොඳට ශුඛපවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට;
- (b) විදුරු, පිහන් මැටි ඔපදමනලද පිහන් මැටි ඇනමල් හෝ ගැල්වනයිස්කරපු යකඩ යන මේ වාඩිත් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර තැබීමට;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
- (d) කිරිදෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළ දෙනගේ බුරුල්ල හා තනපුඩු හොඳට ශුඛපවිත්‍ර කොට පිරිසිදුකිරී තෙතරෙද්දකින් පිසදමන ලදුවද, කිරි දෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදු කරන ලදුවද තිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට;
- (e) විකිණීමට අදහස්කරණ කිරි, කිරි කාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට; හා
- (f) මොනම කාරණයක් සදහාවත් කිසිමසතකුට හෝ කුරුල්ලකුට කිරිකාමරයට ඇතුල්වීමට හෝ එහි නතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම නොකළ යුතුයි.

76. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් කිරි පවිටියේ කටයුතු සදහා සැපයිය යුත්තේ ප්‍රධානතුමා විසින් අනුමත කරනලද යම් ජල සම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

77. (1) කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් කිරි පවිටියේ පාවිච්චිකරන කිසිම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදා වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරි පවිටියේ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චි කිරීමට ඉඩ නොදිය යුතුවත් හැර, එබඳු සෑම භාජනයක්, වෙබරු සාදන යන්ත්‍රයක්, යොදා වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩාවලින්ද, අවසානයේදී උණු කර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් භාජන ශුඛපවිත්‍ර කිරීමට යොදන බුරුල්ල හා කිරිපවිටියේ වෙනත් උපකරණ පාවිච්චි කළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැම්බීමට සැලැස්විය යුතුයි.

78. කිරිපවිටියක බලපත්‍රකාරයා විසින් කිරි පවිටියේ තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පියනකින් සුදුසු පරිදි ආරක්‍ෂා කිරීමට සැලැස්විය යුතු වත් හැර, කිරි ගෙනයාමේදී එය නරක්වීම වළක්වාලීමට සියලු විධිවිධාන යෙදිය යුතුයි.

79. කිරිපවිටියක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිළියෙළ කිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සදහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චිකිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

80. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලිහිදි පෙළුනාවූ කිසිවකුට හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට ලහදි සාත්තුකිරීමෙහි යෙදී සිටි කිසිම කෙනෙකුට ඒ රෝගය බෝ වීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් කිරිපවිටියට හෝ කිරි කාමරයට ඇතුල් වීමටත්, කිරි පිළියෙළකිරීමේ, විකිණීමේ, හෝ ගෙනයාමේ කටයුත්තකට සහභාගිවීමටත් බලපත්‍රකාරයා විසින් හෝ කිරි පවිටිය හෝ කිරි කාමරය භාරව සිටින කිසිවකු විසින් ඉඩනොදිය යුතුයි.

81. කිරි පවිටියේ රක්‍ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැණනැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි.

82. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් ක්ෂය රෝගයෙන්, දරුණු ලෙස බුරුල්ල දැවීලැත්, කුර හා කට ලෙඩින් ඇත්තැක්ස් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සාදෙන "ඇක්ටිනොමිකෝසිස්" නම් රෝගයෙන් හෝ පෙළෙන කිසිම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය සදහා විකිණීමට අදහස්කරන වෙනත් සතුන්ගෙන් ලබාගත් කිරිවලට එවැනි කිරි එකතුකිරීම හෝ එකතු කිරීමට සැලැස්වීම හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

83. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් කිරි පවිටියේ තබා නැති යම් එළදෙනකුගෙන් ලත් කිරි කිසිම කෙනෙකුට විකිණීම හෝ සැපයීම හෝ නොකට යුතුයි.

84. ප්‍රධානතුමා විසින් අවුරුදුපතා සෑම කිරි පවිටියකම බලපත්‍රකාරයා වෙත ඔහු යටතේ රක්‍ෂාවෙහි නියුක්ත එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ඒ අයගේ නම හා මාපට ඇඟිල්ලේ සලකුණත් බලපත්‍රකාරයාගේ නමත් කිරිපවිටියේ ලියාපදිංචි කිරීමේ අඛණ්ඩ අඩකයන් අඩංගු ලියාපදිංචිකිරීමේ කාඩ්පත් සහිතව තිබුණේ කල යුතුයි. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් ඒ අය පරීක්‍ෂාකර බලනු ලැබ ඔහු බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් නොපෙළෙන්නෙකු යයි සහතික කරනු ලබනතුරු එබඳු ලියාපදිංචිකිරීමේ කාඩ්පත් සහිතව තිබුණේ කල යුතුයි. එබඳු ලියාපදිංචි කිරීමේ කාඩ්පත් සහිතව වෙන කෙනෙකුට පැවරිය නොහැකිය.

85. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද ඕනෑම නිලධාරියකු විසින් ඕනෑම කිරි පවිටියක බලපත්‍රකාරයකුගෙන් හෝ බලපත්‍ර ලත් කිරිපවිටියක කිරි විකුණන්නාවූ, කිරි විකිණීමට තබන්නාවූ හෝ ඇවිදීමින් කිරි විකුණන්නාවූ හෝ කිරි බාරදෙන්නට ගෙනයන්නාවූ ඕනෑම කෙනෙකුගෙන් විග්‍රහකර බැලීම පිණිස කිරි සෑම්පලයක් ඕනෑම වේලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිසිම කිරි පවිටියක බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචි කරනු ලැබූ කිරි වෙළෙන්දකු විසින්, හෝ වෙනත් අයකු විසින් නීතිප්‍රකාර (1) වැනි ඡේදය යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

86. එළදෙනුන් තිදෙනෙකුට අඩු කිරි පවිටියකින් ලත් කිරි විකිණීමට හෝ වෙළඳාම පිණිස ඉදිරිපත්කිරීමට කැමති සෑම අයකු විසින්ම තමා ලියාපදිංචි කළ කිරි සපයන්නකු වශයෙන් කායභී සභාවේ පොත්වල සටහන්කරවා ගත යුතුයි.

87. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් එළදෙනුන් ස්භානය හි උපකරණ පරීක්‍ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළයුතු යයි යෝජනා කරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අය කිරි සපයන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කරන හැකිය.

88. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම--

- (a) ගවමඩුව, එහි පාවිච්චිකරණ උපකරණ හා වෙනත් දේවල් ශුඛපවිත්‍රව තබාගැනීමටත්;
  - (b) කිරි දෙවන අය හා කිරි බෙදහරින අය රෝගයකින් නොපෙළෙන අයවන බවටත්;
- අනවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වත් බලාගත යුතුයි.

89. කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ බුරුල්ල හා තනපුඩු හොඳට ශුඛපවිත්‍රකොට ගෙන රෙද්දකින් සෝදද කිරි දෙවන අයගේ අත් හොඳට සෝද පිරිසිදු කරගෙනද තිබෙනම් මිස නැත්නම් ලියාපදිංචිකරන ලද කිසිම කිරි සපයන්නෙකු විසින් කිසිම එළදෙනෙකුගේ කිරි දෙවීමට සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

90. ලියාපදිංචි කරන ලද කිරි සපයන්නකු විසින් ඉල්ලීමක් කොට ප්‍රධානතුමාගෙන් තොම්ලයේ ලබාගත් හඳුනා ගැනීමේ කාඩ්පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් ලියා පදිංචිකළ කිරි සපයන්නකු වෙනුවෙන් කිරි බෙදාහැරිය යුතු නැත.

91. (1) ලියාපදිංචි කරනලද සෑම කිරි සපයන්නකු විසින්ම—

- (a) ස්ඵලික ද්‍රව්‍යයකින් සාදන ලද්දවූද;
- (b) සුදුසු වූ වැස්මක්, මුසියක් හෝ ඇඹයක් සපයා ඇත්තාවූද;
- (c) දිනපතා පැහෙන උණුවතුරෙන් සේදිය හැක්කාවූද, භාජනවල කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදාහැරීමට සැලැස්විය යුතුයි.

(2) ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදාහැරීමට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චිකරන එක් එක් වාරයට පසුව පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකර තිබෙනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

92. (1) ගම් ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක තබා, ඒ ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි විකිණීමට බලා පොරොන්දු වන සෑම අයකු විසින්ම, කිරි බෙදාහරින්නකු වශයෙන් තමා කායභී සභාවේ පොත්වල ලියාපදිංචිකරවා ගත යුතුයි.

(2) යම්කිසිවකු කිරි බෙදාහරින්නකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා කායභී සභාව විසින් කිසිම ගාස්තුවක් අය නොකළ යුතුයි.

93. ලියාපදිංචිකළ සෑම කිරි බෙදාහරින්නකු විසින්ම ඒ බෙදාහරින්නා යටතේ කිරි විකිණීම සඳහා හෝ ගෙනගොස් භාරදීම සඳහා හෝ රක්‍ෂාවේ යොදවාගෙන තිබෙන එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ප්‍රධානතුමා ලවා අවුරුදු පතා ලියා පදිංචිකිරීමේ කාඩ්පත්‍ර නිකුත්කරවා ගත යුතුයි.

94. (1) කිරි නිපදවනු ලබන කිරි පවටිය පිහිටා ඇති ප්‍රදේශයෙහි විධිවිධ ප්‍රකාර සංස්ථාපිත ප්‍රදේශාධිකාරී සභාවේ ප්‍රධානතුමා විසින් ගවයන්, ගොඩනැගිලි හා එහි පාවිච්චියට ගන්නා දේ පරීක්‍ෂාකර බැලීමෙන් පසුව යම් අයකු පිටතින් ගෙනෙනු ලබන කිරි බෙදාහරින්නකු වශයෙන් ලියාපදිංචි කිරීමට නුසුදුසු යයි සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු 92 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ලියා පදිංචිකිරීමට ප්‍රතික්‍ෂේප කළ හැකියි.

(2) යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් තොරව සිටින්නේය කියා ප්‍රධාන තුමා විසින් බලය පවරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්‍ෂාකර බලා සහතික කරනු ලබනතුරු 93 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමාට යම් කිරි වෙළෙන්දෙකු ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් නිකුත්කිරීමද එලෙසම ප්‍රතික්‍ෂේප කළ හැකියි.

95. 93 වැනි අතරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන සෑම ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයකම පහත සඳහන් කරුණු අඩංගුවිය යුතුයි.

- (a) ස්වාමියාගේ නම හා ලියාපදිංචිකිරීමේ අඩකය;
- (b) වෙළෙන්දාගේ නම හා ඔහුගේ මහපට ඇඟිල්ලේ සලකුණ.

96. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරි වෙළෙන්දෙකු විසින් හා මේ අතරු ව්‍යවස්ථාව යටතේ හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරණ සෑම අයකු විසින්ම විකිණීමට කිරිගෙනයාමේදී ඉදිරිපත්කිරීමේදී භාරදෙන්නට යාමේදී හෝ ඇවිද විකිණීමේදී හෝ විකිණීමට තැබීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ පත්‍රය හෝ අඳුනාගැනීමේ කාඩ්පත්‍රය තමා ලෙස තබාගත යුතු වන්නේ හැර ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි ඒ සඳහා බලය පවරනලද නිලධාරියකු විසින් එය පෙන්වීමකරන්නට ඕනෑය කියා ඉල්ලා සිටීමට එය ඉදිරිපත්කළ යුතුද වන්නේය.

97. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) "Skimmed milk" යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල දෙමළ පරිවර්තනයන් ලියනලද ලේඛලයක් පිට අලවනලද භාජනයක වත්කරනු ලැබූ විකුණන අවස්ථාවේදී එය යොදාගත ඉවත්කරනලද කිරි යනු වෙන් ප්‍රකාශ කරනු ලැබූ තිබෙන්නේ මිස නැත් නම් යොදාගත ඉවත්කරන ලද කිරි; හෝ
- (b) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් ද්‍රව්‍යක් මිශ්‍ර කරන ලද්දවූ කිරි; හෝ
- (c) දියසිරාව නොපවත්නා සුළු යම්කිසි ස්ඵලික ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසන ලද කට්ටල් ඇති බෝතලවල දමන ලද කිරි;

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් හෝ හෝ කෝපි කඩයක හෝ බත්කඩයක ඒ ස්ථානයේදීම පාවිච්චිකිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍රකරනලද කිරි මේ අතරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍රකිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

98. කිරිපවටියක බලපත්‍රකාරයා විසින් කිරිපවටි හා කිරි විකිණීම සම්බන්ධව මේ අතරු ව්‍යවස්ථාවල සිංහල පිට පතකුත්, බලපත්‍රයක් රාමුකොට කිරිපවටියේ කාටත් පෙනෙන ස්ථානයක් එල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

ආහාර ද්‍රව්‍ය වෙළඳාම

99. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට. මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අළුත් මාළු, එල්ලලු හෝ නරක් වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යා යුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

100. යම්කිසි කඩයක හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අලුත් මාළු, එල්ලලු හෝ නරක්වන සුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා නොහොත් වෙළඳාම්කරන්නා විසින් මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන් හා අලුත් මාළුන් එල්ලවලවලින් වෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, තාරා ආදී පක්‍ෂීන්ට අනවශ්‍ය අපහසු කම් විදින්නට සිදුනොවනසේ සාදන ලද කුඩුවල දමා ඒ පක්‍ෂීන් තබාගත යුතුයි.

101. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවිධ පරිදි බලය ලත් ඕනෑම කෙනෙකු විසින් මනුෂ්‍ය ආහාරය පිණිස මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අලුත් මාළු, පලතුරු, එල්ලලු හා නරක්වන සුළු වෙනත් ආහාර වැනි විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳාම් පලකින් බාහිරවූ) ස්ථානයක් පරීක්‍ෂාකර බැලිය හැකිය.

102. (1) පහත සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙට්ටියක දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මඩුවක සිට යම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට ගෙන යා යුතු නොවේ.

- (a) ශුච්චියක් පාවිච්චිකරන්නේ නම් ඒ පෙට්ටිය ඇතුල් පැත්තේ තුන්තනාගම් හෝ පෙරෙන සවහාව නොමැති ද්‍රව්‍ය වැනියක් අල්ලන ලදුව හා පියනක් ඇතුළුව තිබිය යුතුය.
- (b) රථයක් පාවිච්චිකරන්නේ නම් ඒ රථය—
  - (i) අවිවෙන් හෝ වම්බෙන් හෝ මැස්සන්ගෙන් හෝ යුම්ලේන් අපිරිසිදුවීමෙන් හෝ ආරක්‍ෂාවීමට වහලක්ද;
  - (ii) මහජනයාට නොපෙනෙන සේ ආවරණයවීමට රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද;
  - (iii) මස් රැස්කිරීම සඳහා ඇතුල්පැත්තේ තුන්තනාගම් හෝ දියසිරාව උරානොගන්නා වෙනත් යම් ද්‍රව්‍යයක් හෝ අල්ලන ලද කාමරයක්ද;

ඇතුළු තිබිය යුතුයි.

(2) 1 වැනි ඡේදයේ විධිවිධාන උල්ලංඝනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උල්ලංඝනය කිරීම ගැන වග කියයුතු වන්නේ ඒ මස ගෙනයාමට නියම කළාවූ අයය. එසේ නැත්නම් ඒ මස ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලැබෙන්නේ ඒ අයය.

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිණිත

103. පහත දැක්වෙන කමිණිත අප්‍රියවූ හෝ අන්තරාය දයකවූ කමිණිත වශයෙන් සලකනු ලැබේ :—

කෘතීම පෝර ගබඩාකිරීම හෝ සෑදීම, සතුන්ගේ ලේ හෝ මලකුණු උණුකිරීම, හම් පදම් කරන ස්ථානයක් තබා ගැනීම, සත්ව තෙල් උණුකිරීම, සත්ව තෙල් හිඳීම, සබන් සෑදීම, කෙඳි සායම්කිරීම, යන්ත්‍ර සූත්‍ර මාගී යෙන් පොල් තෙල් සිඳීම, කෙඳි වගී තෙලීම හෝ ගබඩා කිරීම, සතුන්ගේ හම් ගබඩා කිරීම, ඇටකටු, ඇටකටු පෝර, කෘත්‍රීම පෝර හෝ කෘත්‍රීම පෝර සෑදීමට ගන්නා යම් ද්‍රව්‍යයක් ගෝනි තුනකට වැඩි යම් ප්‍රමාණයක් ගබඩාකර තබාගැනීම, හොණබර 5කට වැඩි යම් ප්‍රමාණයක් උම්බලකඩ ගබඩාකිරීම, හුණු ගබඩාකිරීම, ගඩොල් හා උළු සෑදීම, හුණු පිටි වීම, මිරන් ගබඩාකිරීම හෝ විශලා සකස් කිරීම, ලී හෝ දවදණු ගබඩාකිරීම.

104. (1) ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ යම් කමිණිතයක් කරගෙන යායුතු නොවේ.

(2) සෑම බලපත්‍රයක්ම එය 114 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

105. අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කිසියම් කමිණිත යක් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්ථානය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා විසින් අනුමත කරනු ලැබේ ;

(2) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තු වන යම්කිසි ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ඇත්නම් එය හෝ ඒවා පහත සඳහන් නියමයන්ට එකඟවද, තිබෙනොත් මිස නැත්නම් බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත්—

- (a) ගොඩනැගිල්ල හොඳනවි සාදා තිබිය යුතුවන විට භාර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිළි ආදිය ඇතුළත් තිබිය යුතුයි ;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදා එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි ;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළොවේ සිට අඩි හයකට නොඅඩු විය යුතුයි ;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකි වූ ජනේල තිබිය යුතුයි ; තවද ඒ ජනේල විවෘත කළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි ;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව, ගඩොල්, ගල් හෝ කබොක් ගල්වලින් සාදන ලදුව තිබිය යුතුයි ;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැති බිම සිට අඩි හතරකට අඩු නොවූ උසට සිමෙන්තියෙන් කපලැරැකොට අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලැරැ කරනුලැබ සුදුහුණු ගාතලදුව තිබිය යුතුයි ;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු ගාත ලදුව තිබිය යුතුයි.

106. (1) අප්‍රියවූ හෝ අන්තරායදයකවූ යම් කමිණිත යක් කර ගෙනයාම සඳහා බලපත්‍රයක් නිකුත්කරනලද කාල සීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක ඒ කමිණිතයේ කටයුතු සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 105 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේවූ විධිවිධානවලට එකඟව

නොපවත්නේනම්, සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරි තුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් බලපත්‍රකාරයා වෙත භාරකරවනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ සඳහන්කර තිබෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොනැගිල්ල එකී විධිවිධාන වලට එකඟ වන පරිද්දෙන් කළ යුතුවූ සෑම දෙයක්ම කරනට ඕනෑම කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව (1) වැනි ඡේදය යටතේ දැන් විමක් භාරකරනු ලැබූ අප්‍රියවූ හෝ අන්තරායදයකවූ යම් කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍රයක් දරන කිසිවකු විසින් ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ට කිරීම පැහැර හැරිය යුතු නැත.

107. 106 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේවූ ඕනෑම දැන් විමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමිණිතයක් කරගෙන යන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්නාවූ විටක හෝ බලපත්‍රකාරයා විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නා ලද යම් කිසිවකුට භාරකරන ලද්දවූ විටෙක හෝ එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක් මෙන් සැලකිය යුතුයි.

108. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමිණිතයක් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් :—

- (a) අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමිණිතය සඳහා පාවිච්චි කරන සෑම ගොඩනැගිල්ලකම බිම දින පහා අතුගා ශුච්චිත කිරීමටද ;
- (b) අඩු ගණනේ දෙළොස් මාසයකට එක වරක් බැගින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද ;
- (c) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුච්චිතව තැබීමටද ;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුගා ඉවත දමන කැලී කසළ, රොඩු බොඩු හා කැට කැබලිද ඒ කමිණිතයේ වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණය කරනු ලැබූ භාජන වල දමා දිනපහා ඒ කමිණිතය කරගෙන යන භූමි භාගයෙන් ඉවත්කරවීමටද ;

සැලැස්විය යුතුයි.

109. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමිණිතයක් කිරීම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් කිසියම් ලීදක්, හෝ වැවක් හෝ ගංගාවක්, ඔයක්, ඇලක්, දොලක්, දියපාරක්, විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් ජලස්ථානයක් අපවිත්‍ර කිරීම හෝ දූෂ්‍යකිරීම හෝ නොකළ යුතුයි.

110. යම් අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමිණිතයක් කරගෙනයාම සඳහා බලපත්‍ර ලත් කිසිවකු විසින් අසල්වැසි අයට කොසි අන්දමකින්වත් කරදරයක් විය හැකි පරිද්දේ දෙන් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අහතුරක් වියහැකි පරිද්දේකින් ඒ කමිණිතය කරගෙන යා යුතු නැත.

111. යම් අප්‍රිය වූහෝ අන්තරායදයකවූ කමිණිතයක් කරගෙනයාම සඳහා බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කමිණිතය කරගෙන යන අවස්ථාවේදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

(a) අන්තරායදයකවූ හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසුවූ අයුමකට ඉහළට ගොස් උඩුහුළුවටම සම්මිශ්‍රවී ව්‍යාප්තවී යනු ලැබීමට ; හෝ

(b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරණ උපකරණයක් ඇතුළට හෝ යවනු ලැබීමට ; හෝ

සැලැස්විය යුතුයි.

112. 105 වැනි අතුරු ව්‍යවස්ථාවේ සිට 111 වැනි අතුරු ව්‍යවස්ථාව දක්වාවූ අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන ගඩොල්, උළු හෝ හුණු පෝරණු සම්බන්ධයෙන් හෝ ලී හෝ දර මඩු සම්බන්ධයෙන් හෝ අදාළ නොවේ.

113. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ට හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කාර්ය සහවේ ඕනෑම නිලධාරියකුට අප්‍රියවූ හෝ අන්තරාය දයකවූ ඕනෑම කමින්නයක් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

114. අප්‍රියවූ හෝ අන්තරායදයකවූ කමින්න පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකදී දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයා කරනු ලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියෙන් නියම කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් 104 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරන ලද ඕනෑම බලපත්‍රයක් අවලංගුකිරීමටද ඒ ගම්බද උසාවියට නීති ප්‍රකාර බලය ඇත්තේය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත.

ගඩොල්, උළු හා හුණු පෝරණු

- 115. (a) පෝරණුව පිහිටුවීමට අදහස්කරන ස්ථානය ප්‍රධානතුමා විසින් අනුමතකරණු ලැබේ;
- (b) පෝරණුව සඳහා පාවිච්චිකිරීමට අදහස්කරන ගොඩනැගිල්ලේ වහල කල්පවතින යම් ද්‍රව්‍යයකින් සාදනු ලැබේ;
- (c) ඒ ගොඩනැගිල්ල යම් නිවසක සිට අඩුගණනේ අඩි එකසියපණහකට ඇතින් පිහිටාද;
- (d) එයින් පිටවන අප්‍රියවූ හෝ අප්‍රසන්නවූ දුර්ගන්ධය වාෂ්ප හෝ ගැස් අහල පහල අයගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට අහිතදායී නොවන විධියකට පිටකරලීමට ඒ ගොඩනැගිල්ලෙහි කවුළු සපයන ලදුවද;
- (e) ඒ ස්ථානයෙහි සැහෙන තරම් වැසිකිළි පහසුකම් සපයන ලදුවද;
- (f) සේදීමේ කටයුතු සඳහා සහ බීමට සැහෙන තරම් ජලය සපයන ලදුව; හා
- (g) ප්‍රච්චිතලද හුණු, ගඩොල් හෝ උළු ගබඩාකර තැබීම පිණිස අඩුගණනේ හතරැස් අඩි එකසියවිස්සක වැඩි ප්‍රමාණය ඇත්තාවූ හා කල් පවතින ද්‍රව්‍යයකින් සාදන ලද්දේ වූ විශේෂ කාමරයක් ඇතුළුව;

116. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම පෝරණුවෙන් පිටත කාටත් පෙනෙන තැනක ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ලියන ලද සවිකිය නමත් කාරණයේ හැටියට "Licensed Lime Kiln" (බලපත්‍රලත් හුණු පෝරණුව), "Licensed Brick Kiln" (බලපත්‍රලත් ගඩොල් පෝරණුව), "Licensed Tile Kiln" (බලපත්‍රලත් උළු පෝරණුව) යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදයන් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තැබිය යුතුයි.

117. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානය ශුච්චිතව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගැනීමට අවශ්‍ය සියලුම විධි විධාන සෑදිය යුතුයි.

118. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් විධිවූ පරිදි ලියවිල්ලකින් බලය පවරා තිබෙන යම් කෙනෙකු විසින් හෝ පෙනුණා සිටින්නා නියමකළ විට ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම බලපත්‍රය පෙන්වා සිටිය යුතුයි.

119. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක කිසිම බලපත්‍රකාරයකු විසින් අසල්වැසියන්ගේ සෞඛ්‍යයට හෝ පහසු ක්‍රමවලට බාධාවක් හෝ පිඩාවක් හෝ වන යම් විධියකට හුණු, උළු හෝ ගඩොල් පිවිටිය යුතු නැත.

120. ගඩොල්, උළු හෝ හුණු පෝරණුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම බලපත්‍ර ලත් ස්ථානයෙහි ප්‍රමුඛ තැනක ගඩොල්, උළු සහ හුණු පෝරණු පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක් ප්‍රදර්ශනය කරවිය යුතුයි.

ලී මඩු හෝ දරමඩු

121. ලී මඩුවක් හෝ දර මඩුවක් සඳහා බලපත්‍ර ලබා ගැනීමට අදහස්කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසි වලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ලී මඩුවක් හෝ දර මඩුවක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

- (a) ලිහිම පිහිටි මිනිසුන් පදිංචි නිවසක සිට යාර පණහකට අඩුනොවූ දුරකින් ඒ ස්ථානය පිහිටා තිබිය යුතුය;
- (b) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් අනුමතකර තිබිය යුතුය;
- (c) බිත්තිවලින් වටකිරීමට හෝ කොන්ක්‍රීට්, ගඩොල, කබුක්ගල් හෝ යකඩ ලී කණු මත සෑදීමට අදහස් කරන ලී හෝ දර මඩුවක් සම්බන්ධයෙන් වූ විට එකී මඩුවේ සාමාන්‍ය උස අඩි දහයකට අඩු නොවිය යුතුවන හැර එකී කිසිම තැනක් උස අඩි 7කට අඩු නොවිය යුතුයි;
- (d) වහල කල් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි.

122. ලී මඩුවක හෝ දර මඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයිති ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම සහ ඒ ඒ අවස්ථාවේ හැටියට "Licensed Timber Depot" හෝ "Licensed Firewood Depot" යන ඉංග්‍රීසි වචන පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

123. ලී මඩුවක හෝ දරමඩුවක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ යම් ගින්නක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රධානතුමා විසින් නියමකරනු ලබන වැලි බාල්දි හෝ ගිනි නිවීමේ උපකරණ යම්කිසි ගණනක් හෝ ඒ දෙවැනියම හෝ ඒ බලපත්‍ර ලත් ස්ථානයෙහි තබාගත යුතුය.

124. (1) බිත්තිවලින් වටකරනලද යම් ලීමඩුවක් හෝ දර මඩුවක් වූවිට—

- (a) ගොඩනැගිල්ලේ යම් බිත්ති මූණතක සිට අඩි තුනක් ඇතුළත දැවදණු හෝ දර අඩුක්කු නොකළ යුතුයි;
- (b) වහලට සිවිලිමක් සවිකර තිබිය යුතුවන හැර වහලට යටින් තව්ලිවක් හෝ වෙනත් එබඳු දෙයක් හෝ සවි නොකළ යුතුයි.

(2) බිත්තිවලින් වටනොකරනලද යම් ලීමඩුවක් හෝ දර මඩුවක් වූ විට ප්‍රධානතුමා විසින් අනුමත කරනලද වේදිකාවක් උඩ මිස නැත්නම් ඒ මඩුවේ ලී හෝ දර අඩුක්කු කිරීම හෝ ගබඩා කිරීම හෝ නොකට යුතුයි.

125. මේ අතුරු ව්‍යවස්ථා වලංගුවෙන දිනයේදී පිහිටුවා තිබුණ දර මඩු හෝ ලී මඩු සම්බන්ධයෙන් 121 වැනි අතුරු ව්‍යවස්ථාවේ (a), (b) සහ (c) යන ඡේදවල විධිවිධාන අදාළ නොවෙති.

මද්‍ය පෙරන ස්ථාන හා සෝඩා ලැමනඩි ආදී සිසිල් බීම කමින්නාලා

126. ප්‍රධානතුමාගෙන් ඒ සඳහා විධිවූ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කිසියම් මද්‍ය පෙරණ ස්ථානයක් හෝ සෝඩා ලැමනඩි ආදී සිසිල් බීම කමින්නාලාවක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුය. එබඳු සෑම බලපත්‍රයක්ම, 133 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක් වෙනිදාට අවසාන වන්නේය.

127. බලපත්‍රය ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව පවත්නේ නම් මිස නැත්නම් කිසිවකුට මදය පෙරන ස්ථානයක් හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලාවක් සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත :-

- (a) ගොඩනැගිල්ල ඇතුළට හොඳට හුළං වැදෙන ලෙස හා හොඳට එළිය වැටෙන ලෙස සාදා තිබිය යුතුය ;
- (b) බිත්ති හුණු බඳමෙන් කපලාලකොට සුදුහුණු ගා තිබිය යුතුය ;
- (c) බිම සිමෙන්ති දමා තිබිය යුතුය ;
- (d) ගොඩනැගිල්ලේ සැහෙන තරම් කාණු සපයා තිබිය යුතුය ;
- (e) වහලින් කුණු හා දුටිලි වැටීම වළක්වාලීම සඳහා සුදුසු ද්‍රව්‍යවලින් සාදන ලද සිවිලින් සපයා තිබිය යුතුය ;
- (f) ගොඩනැගිල්ල යම්කිසි අශුච්චලක සිට, වැසිකිළියක සිට හෝ සදකාලික පොහොර ගොඩක සිට අඩි එක සියයක් ඈතුළන පිහිටිය යුතු නැත.

128. මදය පෙරන ස්ථානයක සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී සාදන කමිණිත ශාලාවක සෑම බලපත්‍රකාරයකු විසින්ම :-

- (a) ගොඩනැගිල්ලේ කිසිම කොටසක් නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි නොකිරීමටත් ;
- (b) මදය පෙරන ස්ථානයේ හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී සාදන කමිණිත ශාලාවේ හෝ කිසිම කොටසක මදය පෙරන ස්ථානයට හෝ සෝඩා ලැමනඩ් කමිණිතයට අවශ්‍ය නොවන කිසිම ද්‍රව්‍යයක් නොතැබීමටත් ;
- (c) මදය පෙරන ස්ථානයේ හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී කමිණිත ශාලාවේ පාවිච්චිකරන හෝ ඒවාට අයිති සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් සියලු දේ පිරිසිදුව හා සතිපාරක්ක තත්ත්වයක තබාගැනීමටත් ;
- (d) ලී බඩු උපකරණ බිම ශුඛපවිත්‍ර කිරීම සඳහා එහා මෙහා ගෙන යා හැකි දෙවල් වීමටත් ;
- (e) බිම අඩුගණනේ සෑම පැය විසිහතරකට එකවරක් බැගින්වත් මනාව අතුගැවීමටත් ;
- (f) අතුගා දමන කුණු රොඩු වහාම දිය සිරාව බී නොගන්නා හා වසනලද භාජනයක නැත්පත්කොට ගොඩනැගිල්ලෙන් දිනපතා ඉවත්කරවීමටත් ;
- (g) ඒ මදය පෙරන ස්ථානයේ හෝ සිසිල් බීම කමිණිත ශාලාවේ භූමිභාගය අවට තිබෙන සියලුම කුණු රොඩු දිනපතා ඉවත්කරවීමටත් ;
- (h) මදය පෙරන ස්ථානයෙහි හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී කමිණිත ශාලාවෙහි තමා ලඟ රක්ෂාවේ යොදවාගෙන සිටින කිසිවකු විසින් අපවිත්‍රවූ හෝ අපථයවූ වතුර හෝ වෙන යම් යම් ද්‍රව්‍ය පාවිච්චි නොකිරීමටත්,

අවශ්‍ය සියලු විධිවිධාන යෙදිය යුතුයි.

129. මදය පෙරෙන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී කමිණිත ශාලාවක බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් මදය පෙරෙන ස්ථානය හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී කමිණිත ශාලාවල ඇතුළත කිසිම සුදුසුකමට හෝ නොමනා හැසිරීමකට ඉඩදිය යුතු නැත.

130. මදය පෙරන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වගී කමිණිත ශාලාවක රක්ෂාවෙහි නියුක්ත සෑම අය විකුසින්ම ඔහුගේ කටයුතුවල යෙදීමට පුළුම තමන්ගේ අත් සෝදගෙන පසුව කිහිලි හා ශරීරයත් වැසෙන පරිදි දෙත් පිරිසිදු වැස්මක් ඇද (හිසෙහි) තොප්පියක් හෝ තලප්පාවක්ද පැළදිය යුතුයි.

131. බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහිදි පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු

කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට එම රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් මදය පෙරෙන ස්ථානයක හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලාවක බලපත්‍රකාරයා විසින් හෝ එඋය භාරව සිටින කිසිවකු විසින් එබඳු මදය පෙරන ස්ථානයට හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලාවට ඇතුල්වීමට ඉඩ නොදිය යුතුයි.

132. ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් වූ පරිදි බලය පවරනලද ඕනෑම නිලධාරියකුට සුදුසු හැම කල්හිම ඕනෑම මදය පෙරන ස්ථානයකට හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලාවකට ඇතුල්වී පරීක්ෂා කිරීමට හිතී ප්‍රකාර බලය තිබේ. තවද එබඳු මදය පෙරන ස්ථානයෙහි හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලාවෙහි බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඒ සඳහා ඔහුට වුවමනා සෑම උපකාරයක්ම දීහ යුතුයි.

133. මදය පෙරන ස්ථාන හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලා පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවල යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවෙනි වරට හෝ ඊට අනතුරුව හෝ ගම්බද උසාවියකින් වරදකාරයා කරනු ලැබූ යම්කිසි බලපත්‍රකාරයෙකුට නියමකරන වෙනත් ඕනෑම දණ්ඩුවකට අමතර වශයෙන් මදය පෙරන ස්ථාන හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලා පිළිබඳ බලපත්‍ර කාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට හිතී ප්‍රකාර බලය තිබේ. තවද එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අස්කර ගැනීමට අයිතිවාසිකමක් නැත.

134. බලපත්‍රකාරයා විසින් මදය පෙරන ස්ථාන හෝ සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම කමිණිත ශාලා සම්බන්ධවූ මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිටපතක් බලපත්‍ර ලත් ස්ථානයේ කාටත් පෙනෙන තැනක ප්‍රදර්ශනය කරවිය යුතුයි.

වල් පැලෑටි හා කැලිකසල

135. ගම් ප්‍රදේශය ඇතුළත යම්කිසි ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩම වල් පැලෑටිවලින් හා කැලි කසලවලින් තොරවද ඔහුගේ ගෙමිදුල පිරිසිදුව හා සතිපදයක තත්ත්වයකද තබාගත යුතුයි.

මැලේටියා උණ වැළැක්වීම

136. ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, මදුරුවන්ගෙන් හෝ රෝගවාහක ක්ෂුද්‍ර ප්‍රාණීන්ගේ වැඩිම ඇති විය හැකි සියලුම භාජන එකී ඉඩමෙන් ඉවත් කළ යුතුය. නැතහොත් ඉවත්කරවිය යුතුයි.

පොකුණු, වතුර වළවල්, වසානැති අගල් හා වැසිකිලි කාණු යන මේවායින් වතුර බැසයාමට සැලැස්වීම

137. ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ ඉඩමේ යම් නිවසක සිට යාර හැටක දුර ප්‍රමාණයක් ඇතුළත පිහිටා තිබෙන සියලුම පොකුණු, වතුර වළවල්, වසානැති අගල්, වැසිකිලි කාණු හෝ කාණුවලින් බැස යන දේවල්, කුණු වතුර, අපවිණු ද්‍රව්‍ය හෝ අප්‍රියකරවූ අනුමත නැතහොත් සතිපයට බාධා ගෙනදිය හැකිවූ යම් ද්‍රව්‍යයක් එකතු වී තිබෙන්නාවූ හෝ එකතුකිරීම පිණිස පාවිච්චිකලාවූ වෙනත් ස්ථාන යන මේවාට කාණු දැමීමට, ඒවා ශුඛපවිත්‍ර කිරීමට, වැසීමට හෝ ගොඩකිරීමට සැලැස් විය යුතුයි.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ රෝග

138. (1) ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කිසිවකු විසින් හෝ කලකිරි පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ සවභාවය ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා නොහොත් නැබීමට සලස්වා ඒ සලකුණ එතුමාට සුදුසුයයි හැඟෙන යම් කාලයකට සවිකර තැබීම. නීත්‍යානුකූල වන්නේය.

(2) ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් (1) වැනි ඡේදයේ සඳහන් කිසිම ලකුණක් ඉවත්කිරීම හෝ මකාදැමීම හෝ නොකට යුතුයි.

139. 138 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහජනකට, අභිජාතකට, හෝ පොදු ස්ථානයකට ඕනෑකමින් පැමිණිය යුතු නැත.

140. කිසිවකු විසින් 138 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් ලදරුවකු හෝ කෙනෙකු ඕනෑකමින් යම්කිසි පාරකට, අභිජාතකට, හෝ පොදු ස්ථානයකට ගෙනඒම හෝ එබඳු තැනකට පැමිණීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

141. 138 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණවිට ඒ මරණය සිදුවූ ස්ථානයේ අධිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණු අයගේ කිවිටුම වැඩිහිටි පිරිමි නැදූයා විසින් ඒ අය වහාම භූමදනකිරීම ගැන හෝ ආදහන කිරීම ගැන වගකිය යුතු වන්නේය. එකී අධිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නැදූයා විසින් හෝ එසේ භූමදනකිරීම නොහොත් ආදහන කිරීම පැහැර හැරියෙන් හෝ එසේ කිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කායඝ්‍රී සභාව විසින් ඒ මෘත ශරීරය භූමදනකිරීමට නොහොත් ආදහනකිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්ට යෙදුන වියදම එකී අධිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිරිමි නැදූයාගෙන් කායඝ්‍රී සභාවට එක්ව තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකියි.

නැම හා සේදීම

142. පොදු ස්නාන ස්ථානයක පිරිමි, ගැණු දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහා යැයි කායඝ්‍රී සභාව විසින් වෙන්කොට කොටුකරනලද කිසිම ස්ථානයකට අතික් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

143. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින්, පෙළෙන්නාවූ හෝ ලහදි පෙළනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරනු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ස්නාන ස්ථානයක නැම හෝ සේදීම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා වූ ජලය සෞඛ්‍ය සම්පන්නවූ කිසිවකු විසින් යම් පොදු ලිදකින් හෝ ස්නාන ස්ථානයකින් ලබා ගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විස්සක් වත් ඇතට ගෙන යා යුතුයි.

144. කිසිවකු විසින්—

- (1) පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක හෝ ඒ අසල කිසිම සතුකු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් හෝ සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි;
- (2) මොනම කාරණයක් සඳහා වත් කිසිම ස්නාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම, එලවීම හෝ ගෙනයාම හෝ නොකළ යුතුයි;
- (3) කිසිම පොදු ලිදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අප විත්‍ර නොකළ යුතුයි.

145. කායඝ්‍රී සභාවේ යෝජනාවකින් යම්කිසි පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් ජලස්ථානයක නැම හෝ සේදීම තහනම්කිරීම නීත්‍යානුකූලය.

146. (1) කායඝ්‍රී සභාව විසින් ඊට අභිමත පරිදි යම් වැවක හෝ වෙනත් ජලස්ථානයක විශේෂ ස්ථාන නැම සඳහා හෝ මනුෂ්‍යයන්ගේ බීම සඳහා හෝ සතුන් නැවීම සඳහා හෝ කියා වෙන්කළ හැකිය. වාරිමානී පිළිබඳ ආඥාපනත යටතේ නියෝග සම්පාදනය කොට ඇති යම් වැව අමුණු කමිණිත්තයක් සම්බන්ධයෙන් මේ ඡේදයේ සඳහන් කිසි ආකාරයකට අදාළ නොවේ.

(2) කිසිවකු විසින් (1) වැනි ඡේදය යටතේ කායඝ්‍රී සභාව විසින් වෙන්කොට ඇති කිසිම ස්ථානයක්, එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

147. ගම් ප්‍රදේශයේ වතුර හිඟකමක් පවතිය කියා කායඝ්‍රී සභාව විසින් ප්‍රකාශකර තිබෙන විට කායඝ්‍රී සභාවෙන් නියම කරනලද කාලයේදී කිසිවකු විසින් කිසිම ප්‍රසිඛ ලිදක, වැවක හෝ ජලස්ථානයක වතුර කරත්තයකින් හෝ පීප්පයකින් හෝ ගෙනයාම හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව එබඳු ලිදකින්, වැවකින් හෝ ජල ස්ථානයකින් ප්‍රධානතුමා විසින් කලින්කළ ගොඟයාමට නියමකරනු ලබන ප්‍රමාණයට වඩා වතුර ගෙනයාම හෝ ගෙනයාමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

148. (1) එබඳු ක්‍රියා පිළිවෙලක් නියමකිරීම ආවශ්‍යක යයි හැඟෙන කවර විටකදී වුවත් කායඝ්‍රී සභාව විසින් ප්‍රධාන තුමාගෙන් අත්සන යටතේ වූ ලියවිල්ලකින් බීම සඳහා හෝ ගෙදර දෙපේ වැඩ කටයුතු සඳහා හෝ ජලය සපයන ලිදක පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අධිතිකාරයාට, බදුකාරයාට හෝ පදිංචිකාරයාට ඒ ලිදේ වතුර ඉහදමා ශුඛපවිත්‍රකරන මෙන් හා කායඝ්‍රී සභාව විසින් සනීපාරක්ෂාව සඳහා කළයුතු යයි කියනු ලබන යම් යම් අලුත්වැසියාවල කරනමෙන් නිවේදනය කරවිය හැකියි.

(2) (1) වැනි ඡේදය යටතේ නිවේදනයක් ලැබුවා වූ සෑම අයකු විසින්ම ඒ දැන්වීම භාරදෙනු ලබන දින සිට දවස් දස හතරක් ඇතුළතදී ඒ දැන්වීමේ සඳහන් නියමයන් ඉෂ්ට කළ යුතුයි.

149. යම් ලිදක, පතහක් හෝ ගල්වලක් පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අධිතිකාරයා විසින් පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් එකී ලිද, පතහ හෝ ගල්වල වටේට පොළොව මට්ටමේ සිට අඩුගණනේ අඩි තුනක්වත් උසට තාප්පයක් හෝ සුදුසු බැම්මක් බන්දවා ඒ තාප්පය හෝ බැම්ම මනා අන්දමකට පවත්වාගෙන යාමට සැලැස්විය යුතුයි.

150. ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙරයක් ගැවීමෙන් හෝ වෙනත් යම් සුදුසු අන්දමකින් දැනුම්දෙනු ලබන දින සිට දවස් හතක් ඇතුළතදී, පාවිච්චියට නොගෙන තිබෙන සෑම ලිදක, ගල්වලක් හෝ පතහක්ම, ඒ ලිද ගල් වල හෝ පතහ පිහිටා තිබෙන ඉඩමේ අධිතිකාරයා විසින් පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් පුරවා දමිය යුතුයි.

151. දිය පිල්ලකින් පෝෂිත ලිදක නොවූ යම් ලිදක පිහිටා තිබෙන ඉඩමක අධිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ ලිදට ඉරු එළිය වැටීම වැළැක්වීම සඳහා සුදුසු සෙවනක් සැපයීමට සැලැස්විය යුතුයි.

ගවයන් ආදී සතුන් ගාල්කිරීම හා බැඳ තැබීම

152. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විධිවූ පරිදි ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසුවූ ගැම කල්හිම ඕනෑම ගවමඩුවකට, ස්ථාලයකට, එළුවන් හෝ බැටළුවන් දමා ඇති කොටුවකට හෝ උරු කොටුවකට ඇතුල්වී පරික්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය.

153. ඕනෑම ගවමඩුවක, ස්ථාලයක, එළුවන් හෝ බැටළුවන් දමන කොටුවක හෝ උරු කොටුවක අධිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ—

- (1) හැම කල්හිම එකී මඩුව, ස්ථාලය, කොටුව හෝ කොටුව සෞඛ්‍ය සම්පන්න තත්වයක තබා ගැනීමටත්;
- (2) ඒ සතුන්ගේ අශුචි හා ඒ ස්ථානයේ තිබෙන වෙනත් කැළි කසල දිනපතා ඒ ස්ථානයෙන් ඉවත්කොට මහජනයාට කරදරයක් නොවන යම් පරිද්දකින් ඒවාට සුදුස්සක් කිරීමටත්;

අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට වග බලාගත යුතුයි.

දඩාවතෝ යන ගවයන්

154. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අසී පාරක දඩාවතෝ හැසිරෙන සියලුම ගවයන්, බැටළුවන් හා එළුවන් අල්ලා බැඳගත්විට ඒ සඳහා කායභී සහාව විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දමිය යුතුයි.

(2) දඩාවතෝ යන සතුන් දමන, කොටුවේ බඳිනලද යම් සතකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකළ යුතු වූ හාස්තුව පහත දැක්වෙන සේ ගණන් බැලිය යුතුයි:—

දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට, ගත පණහකි.

(කැම සපයන ලද්දේනම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කැම සඳහා එක් සතකුට ගත විසිපහකි.

ගවමඩු, ගාල් හා නැවතුම්පලවල්

155. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් මහජනයාගේ ප්‍රයෝජනය සඳහා ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම් පලක් පිහිටුවාගෙන යාම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 161 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගුකරනු නොලැබුවහොත් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස 15 වැනිදා වෙනිදාට අවසාන වන්නේය.

156. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ අයකළ හැකි හාස්තුවල සටහනක් සිංහලෙන් ලියවා ගව මඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ කාටත් පෙනෙන ස්ථාන යක ප්‍රදේශනය කරවීමට සැලැස්විය යුතුයි.

157. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බලපත්‍ර කාරයකු විසින්ම—

(a) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ භූමිභාගය සෞඛ්‍ය සම්පන්න තත්වයක තබාගත යුතුවන්නේ හැර;

(b) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුසුකම් හෝ නොමනා හැසිරීමක් හෝ ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

158. සෑම ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍රකාරයා විසින් එහි කරත්ත නතරකර තැබීම සඳහා විශේෂ ඉඩම් කැබෙල්ලක් සපයා තිබිය යුතුයි.

159. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් නිසිපරිදි බලය පවරනලද ඕනෑම අයකු විසින් සෑම සුදුසු වේලාවලදීම ගවමඩුවට, ගාලට හෝ නැවතුම්පලට ඇතුල්වී පරීක්ෂාකර බැලීම නීත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍ර කාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සියලුම ආධාර දිය යුතුයි.

160. වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහජනයා ගේ හිත පිණිස යම් බලපත්‍රයක් තහනම් කිරීම අවශ්‍ය වන්නේ නම් ප්‍රධානතුමා විසින් ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහා වූ ඕනෑම බලපත්‍රයක් යම්කිසි කාල සීමාවකට අවලංගුකිරීම නීත්‍යානුකූල වන්නේය.

161. ඕනෑම බලපත්‍රකාරයකු ගවමඩු, ගාල් හා නැවතුම්පලවල් සම්බන්ධවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම ගැන දෙවෙනි වරට හෝ ඊට පසු වාරයක ගම්බද උසාවියක් මගින් වරදකාරයාකරනු ලැබුවොත් ඒ උසාවියෙන් නියමකරනු ලබන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගුකිරීමද නීත්‍යානුකූල වන්නේය.

තවද එසේ අවලංගු කිරීම ගැන මොනම අලාභයක්වත් අයකර ගැනීමට බලපත්‍රකාරයාට අයිතිවාසිකමක් නැත.

මැරුණාවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

162. යම්කිසි සතකු මැරුණවිට, උඹ මැරුණු වේලාවේ සිට සැහෙන කාලසීමාවක් ඇතුළතදී උගේ මළකුණ වළලා දමීම ඒ සඳහා අයිතිකාරයාගේ හෝ උඹ භාරව සිටි අයගේ හෝ යුතුකම වන්නේය. අයිතිකාරයා හෝ භාරකාරයා නොමැති වූ විට හෝ අයිතිකාරයා විසින් හෝ භාරකාරයා විසින් වළලා නොදමූවිට කායභී සහාව විසින් ඒ මළකුණ වළලා දමීමට

සැලැස්විය යුතුයි. ඒ සඳහා දරන්ට සිදුවූ වියදම එහි අයිති කාරයාගෙන් හෝ භාරකාරයාගෙන් කායභී සහාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

163. කිසිවෙකු විසින් වෙනකෙනෙකුට අයිති හෝ වෙන කෙනෙකු පදිංචිව සිටින ඉඩමක ඒ ඉඩමේ අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ අවසරය නැතුව කිසිම සතෙකුගේ මළ කුණක් තැන්පත්කිරීම නොකළ යුතුයි.

මස් කඩ

164. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නමත්, "Licensed Meat's Stall" යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදත් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

165. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

(a) ප්‍රධානතුමාට හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකුට සුදුසු වූ හැම කල්හිම පරීක්ෂාකර බැලිය හැකිවන පරිද්දෙන්, තමා ලඟ රකෂාවේ තිබුණත් (මස් වෙළෙන්දානුත් ඇතුළුව) සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියූ ලැබෙන පිළිවෙළවල් දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබා තිබීමටද;

(b) සෑම කාර්යකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා තිබෙන්නාවූ හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබ තිබෙන්නාවූ හෝ යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් සුදුසු ආකාරයටද;

(c) එක් එක් අවුරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත්, ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාල වලදීත් එහි ලියෙන් කළ වැඩ කොටස්වල සුදුසු ආකාරයට හෝ ඒ කොටස්වල තෙල් සායම් ගා තිබේ නම් ඒවා සබත් ගා උණුවනුරෙන් සේදවීමටද;

(d) සෑම දවසකට එක් වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගඩොල් අල්ලා තිබෙන හෝ සිමෙන්ති දමා තිබෙන කොටස්, මේස හා මස් කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටන් උලා සේද දමීමටද;

(e) මස්කඩේ පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අයුමට හොඳට ඔප දමා තබාගැනීමටද;

(f) ඒ ස්ථානයේ සෑම කොටසක්ම හා සියලුම ලී බඩු උපකරණ හා මෙවලම් ශුඛපවිත්‍රවත් මනා තත්ත්වය කන් තබා ගැනීමටද;

(g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අඩුව සාදනලද කුණු බාල්දියක් තබා තිබීමටද;

(h) ඒ ස්ථානය තුළ ඕනෑම සේවකයකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩුගණනේ එක පවික්කමක්වත් තබා තිබීමටද;

(i) සියලුම කුණු කසළ තුත්තනාගම්වලින් හෝ ගැල්ව නයිස් යකඩවලින් හෝ සාදනලද්ද වූ මූලිකයක් සහිතවූද භාජනයකට දමීමට දවසකට එක වරක් බැගින් එය ඒ ස්ථානයෙන් ඉවත්කරවා ශුඛපවිත්‍ර කිරීමටද;

(j) ඒ ස්ථානයෙහි බිමට සුදුසු ජලය සැහෙන තරම් සැප සීමට; හා

(k) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිට පතක් රාමුකරවා ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක එල්ලා තැබීමටද; සැලැස්විය යුතු වන්නේය.

166. කිසිවකු විසින් මස්කඩයක් තුළ කෙළඟසීමට සපයා තිබෙන පවික්කමකට මිස වෙන තැනකට කෙළ ඟසිය යුතු නැත.

167. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ මියන්ගෙන් තොරව තබාගත යුතුවන්නේ හැර එහි මියන්ගේ වාසය ඇතිවිය හැකි යම් ස්ථාන තිබේ නම් ඒවා සුදුසු ලෙස පිරවිය යුතුයි.

168. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය කිදුගැනීමේ හෝ යම් සතකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේ කටයුතු සඳහා අවශ්‍ය නොවූ යම් බඩුවක් තබාගැනීමේ හෝ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමටද ඉඩදිය යුතු නැත.

169. යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනකුට ලහදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝගභීෂයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් පසුවනතෙක් බලපත්‍ර ලත් මස් කඩයකට ඇතුළුවීම හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේ මස් ගෙවීමටද ඇතුළුව ඒ මස් කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

170. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින් යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකුට ලහදී සාන්තුකිරීමෙහි යෙදී සිටියාවූ කිසිවෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග භීෂයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් මස් කඩයට ඇතුළුවීමට හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේ මස් ගෙවීමටද ඇතුළුව ඒ මස් කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගි වීමට හෝ ඉඩ නොදිය යුතුයි.

171. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු වූ සෑම කල්හිම ඕනෑම මස් කඩයකට ඇතුළු පරීක්ෂාකිරීම නීත්‍යානුකූලය. ඒ මස් කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

172. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ගම්බද මස් මඩුවකදී හෝ බලපත්‍ර ලත් මස් මරන්නකු විසින් හෝ මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපණතේ (201 වැනි ඡේදයේ) 14 වැනි වගන්තිය යටතේ අවසරයක් ලබා ගත් අයකු විසින් හෝ මරණලද සතුන්ගේ මස් නොවූ කිසිම මස්කට ඒ මස් කඩේ තුළ විකිණීම හෝ වෙළඳාමට තැබීම හෝ නොකට යුතුයි.

173. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 11 දක්වාත් සවස 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

අළුත් මාළු කඩ

174. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මාළු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනු ලබන අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන වන්නේය.

175. යම් මාළු කඩයක් පවත්වාගෙන යාමට බලා පොරොත්තු වන ස්ථානය පහත දක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. එනම්:—

- (a) ඒ ස්ථානය මනා තත්ත්වයකින් හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළු තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම, විවෘතකළවිට එක් එක් කාමරයේ මතුපිට බිම ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගු වකට අඩුනොවන වර්ෂි ප්‍රමාණයක් ඇති විවෘත කළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි හතකට අඩුනොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලා රු කොට හෝ වීදුරු ගබොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදමෙන් කපලා රු කොට සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) සියලුම වහල්පල පොළවේ සිට අඩුගණනේ අඩි හයක්වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සෑදූ තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ හා තිබිය යුතුයි;

(e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සෑදූ සිමෙන්තියෙන් කපලා රු කොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍ර වන ලෙස එහි බිම සුදුසු වූ පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;

(f) ඒ ස්ථානයේ අලුත් මාළු තැබීම සඳහා තිබෙන සෑම මේසයක්ම තුන්තනාගම්වලින් හෝ වෙනත් දිය සිරුව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;

(g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට, අශුචි වළක සිට, පෝර හොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පහහත්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;

(h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එක එල්ලේම සම්බන්ධවන පරිද්දෙන් හෝ කිසිම අශුචි වළක්, වැසිකිලියක් හෝ අළු වළක් පිහිටා තිබිය යුතු නැත.

176. අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටන් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Fish Stall" (බලපත්‍ර ලත් අළුත් මාළු කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

177. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් අළුත් මාළු කඩයක සෑම බලපත්‍ර කාරයකු විසින්ම ඒ මාලුකඩේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල වීදුරු ගබොල් අල්ලා නොහොත් සිමෙන්තියෙන් කපලා රු කරනු ලැබූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස්වල හා එහි තිබෙන සියලුම ලී වැඩවල සුදු හුණු ගැවීමටද, ඒ ලී වැඩවල තෙල් සායම් හා තිබේ නම් එකී වකවාණුවලදී සබන් හා උණුවතුරෙන් සේදීමටද සැලැස්විය යුතුයි.

178. අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එක වරක් බැගින් බලපත්‍රයක් සඳහන් කාල වේලාවේදී එහි බිමද, බිත්තිවල වීදුරු ගබොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලා රු කරනු ලැබූ කොටස්ද, මේසවල මතුපිට හා මාලු කැපීමට ආධාර වශයෙන් පාවිච්චි කරන ලී කොටන් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස් විය යුතු වන්නේය. තවද ඔහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අනුමට හොඳට ඔපදමා තබාගත යුතු වන්නේය.

179. අලුත් මාළු කඩයක් සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාලු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනා තත්ත්වයක ශුචි පවිත්‍ර ලෙසත්, යම් කාණුවකින්, වැසිකිලියකින්, අශුචි වළකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුගීන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

180. අලුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවේ නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සෑදෙනලද කුණු බාල්දියක් හා අඩුගණනේ එක පඩික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

181. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානය මියන්ගෙන් තොරව තබාගත යුතුවත් හැර සියලුම මිගුල් වීදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලා රු කොට වසා දමිය යුතුයි.

182. මොනම කාරණයක් සඳහාම කිසිවකු විසින් බලපත්‍රලත් ස්ථානයෙහි මොනම සතකුවත්, කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

183. කිසිවකු විසින් මාලු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පඩික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.



184. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලන්දී පෙළි සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලන්දී සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ හෝ කිසිවකු විසින් මාලු කඩයකට ඇතුළුවීම හෝ එහි මාලු ගබඩාකිරීමේ, සකස් කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සම්බන්ධවීම හෝ ඒ මාලු කඩයට මාළු ගෙනඒමට හෝ මාලු කඩේ සිට මාලු ගෙන යාමට සම්බන්ධවීම හෝ නොකට යුතුයි.

185. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොසි කෙනෙකුටවත් 182, 183 හා 184 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩදිය යුතු නැත.

186. කිසිවකු විසින් බලපත්‍ර ලත් ස්ථානයෙහි මාලු ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චි නොකරන කිසිම ලී බඩුවක්, රෙදිපිළි ආදියක්, නිදගන්නා පැඳුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබානොගත යුතුයි.

187. අලුත් මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාලු කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලිම දක්වාම පාවිච්චි බිත්තියකින් පුළුල ලෙස වෙන්කරනු ලැබ හා එහි ස්ථානයේ බිම මතුපිට වගී ප්‍රමාණයෙන් පහළො වෙන් එක පංගුවකට නොඅඩුවන තරමේ වගීප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළ හැකි ජනේලයක් සපයනු ලැබූ තිබෙනොත් මිස නැත්නම්, නිදගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නොවේ.

188. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාලු කඩේ තුළ බිමට ඔබින වතුර හොඳටම සැහෙන තරම් තබාගත යුතු වන්නේය.

189. අලුත් මාලු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාලු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හෝ එලවලු කඩ

190. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගත් බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එලවලු කඩයක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

191. පලතුරු හෝ එලවලු කඩයක් වශයෙන් පාවිච්චි කිරීමට අදහස්කරන ස්ථානය පහත සඳහන් කොඳේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි පලතුරු හෝ එලවලු කඩයක් පවත්වාගෙන යාමට බල පත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදයත් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබියයුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු විය යුතුවන හැර ඒවායේ පිහන් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරු කොට හෝ තිබෙන නැත් හැර අනිකුත් සියලුම කොටස් හුණු බදමෙන් කපලාරු කරනු ලැබ සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි හයක්වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරන ලදුව හෝ සුදුහුණු ගෘහ ලදුව හෝ තිබිය යුතුයි;
- (e) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (f) පලතුරු හෝ එලවලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරුව බි නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණයකර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සැහෙන තරම් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;

- (h) ඒ ස්ථානය යම් වැසිකිළියක සිට, වැසිකිළිවලක සිට පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි පණහක් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළිවලක්, වැසිකිළියක් හෝ අලුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

කුකුල් කඩ

192. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් කුකුල් කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

193. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන ස්ථානය පහත සඳහන් කොඳේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි කුකුල් කඩයක් පවත්වාගෙනයාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

ඒ කොන්දේසි කවරේදයත් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳහැටි සාදා තිබිය යුතුවන හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල් පිහිටුවා ඒ ජනේල් විවෘතකළවිට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩු විය යුතුවන හැර ඒවායේ පිහන් ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාරු කොට හෝ තිබෙන නැත් හැර අනිකුත් සියලුම කොටස් හුණු බදමෙන් කපලාරු කරනු ලැබ සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) වහල්පල අඩුගණනේ පොළොවේ සිට අඩි හයක්වත් විය යුතුයි;
- (d) ලී වැඩ තෙල් සායම් කරනු ලදුව හෝ සුදුහුණු ගෘහ ලදුව හෝ තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද, සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාරු කොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවෙන ලෙස එහි බිම සුදුසු පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මෘදුකර තිබිය යුතුයි;
- (f) කුකුල්, තාරා ආදී පක්ෂීන් තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් හෝ දියසිරුව බි නොගන්නා වෙනයම් ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සැහෙන තරම් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය යම් වැසිකිළියක සිට වැසිකිළිවලක සිට, පෝරගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩු ගණනේ අඩි පණහක් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (i) කිසිම වැසිකිළිවලක්, වැසිකිළියක් හෝ අලුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව නොතිබිය යුතුයි;
- (j) කුකුල් කොටුවක් සඳහා සිමෙන්ති දමන ලද්දවූද, තිස පරිදි කාණු සපයන ලද්දවූද විශාල මිදුලක් තිබිය යුතුයි. එහි මිදුල යම් ගොඩනැගිල්ලකින් වෙන්ව පිහිටා තිබිය යුතුයි;
- (k) හිංසාවක් හෝ අයුතු පිඩාවක් ඇතිනොවන ලෙස කුකුල්, තාරා ආදී පක්ෂීන් දමා තැබීම සඳහා ලැලි මුට්ටු කොට සාදනලද ලොකු පෙට්ටි හෝ වෙනත් භාජන සැහෙන ගණනක් සපයා තිබිය යුතුයි. එබඳු ලී පෙට්ටි හෝ වෙනත් භාජන ලියෝන් සාදන ලද කුකුල් මත සවිකරන ලදුව හෝ ශුඛපවිත්‍රකිරීම පිණිස එහා මෙහා ගෙනයා හැකිව හෝ තිබිය යුතුයි.

වෙළඳාම්පලවල් හා කඩපලවල්

194. (1) ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැනැප්ම එකක අඩු විස්තරිතයක් ඇතුළත්වූ ප්‍රදේශය ඒ වෙළඳාම් පලව අදාළ වෙළඳ ප්‍රදේශයක් බව මෙයින් ප්‍රකාශකරනු ලැබේ.

195. යම්කිසි වෙළඳ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

196. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් (වෙළඳ ප්‍රදේශයකින් බාහිරවූ) වෙනත් මොනම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන සෑම බල පත්‍රයක්ම—

(a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති උප ලේඛනයේ ප්‍රකාරයට විය යුතුයි;

(b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි;

(c) 198 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදිනට අවසානයේ යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්වූ ගාස්තුව රුපියල් එකසියයකි.

197. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

198. මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, දෙවෙනි වරට හෝ ඊට අනතුරුව බල පත්‍රකාරයා වරදකාරයකු බව ඔප්පුවූ විට 196 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනලද බලපත්‍රයක් ගම්බද උසාවියකට අවලංගු කළ හැකිය. එසේ අවලංගුකිරීම හේතු කොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

199. ගම්බද උසාවියකින් කලින් තිබූ බලපත්‍රය අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 196 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නැවත නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කළ හැකිය.

200. සුදුසුදු හැම කල්හිම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම පුද්ගලික වෙළඳාම්පලකට හෝ කඩපලකට ඇතුල්වී ඒ වෙළඳාම්පල හෝ කඩපල හෝ එහි වෙළඳාමට තබා තිබෙන නොහොත් පුද්ගලික කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර නිලධාරියකුට වත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුධකමක් පෑම හෝ නොකළ යුතුයි.

ජලසම්පාදනය

201. කිසිවකු විසින් යම්කිසි කුණු වලක්, කුණුවතුර වලක් උතුරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දියසිරාව පිටවී යන කාණුවක්, වැසිකිලියක් හෝ සැමදම පවත්නා පෝර ගොඩක් නොහොත් කුණුකසල ගොඩක් හෝ සෑම මෝස මේදීම පිට පිට පෝර දමා ගොවිතැන් කරනු ලබන ඉඩමක්, යන කොයි එකකින් වුවත් අඩි පණහක් ඇතුළත ගෙදර දෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැණිය යුතු නැත.

202. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලීදක සිට අඩි පණහක් ඇතුළත කිසිවකු විසින්—

(a) කුණු වලක්, කුණුවතුර වලක්, වැසිකිලියක්, උතුරු කොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම; හෝ

(b) යම් පොහොරක්, දිරාගිය සත්ව ද්‍රව්‍යයක් නොහොත් තරක්වූ වෘක්ෂ ද්‍රව්‍යයක් තැන්පත් කිරීම, හෝ නොකට යුතුයි.

203. (1) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදක හෝ ඒ අසල කිසිම සතකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ සේදවීමට සැලැස්වීම නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදකින් පිරිසිදු කළ භාජනයකින් හැර කිසිම වතුර ප්‍රමාණයක් ලබා නොගත යුතුයි.

204. යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ වෙනයම් කොටසක් ලීදක් උඩට නැමී තිබෙන විට ඒ ඒ අවස්ථාවේ භාවයට ඒ ගස හෝ අත්ත හෝ වෙනයම් කොටස බැඳීමට, කපා දැමීමට හෝ ඉවත්කිරීමට වුවමනායයි ප්‍රධානතුමා විසින් අත්සන් කරනලද ලියවිල්ලකින් වූ දැන්වීමක් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකරු වෙත හෝ පදිංචිකරු වෙත භාරදිය හැකිය.

205. කිසිවකු විසින්, 204 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දැන්වීමක නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ටකිරීම පැහැර හැරියෙන් ප්‍රධාන තුමා විසින් ඒ වැඩස කරවා ඒ සඳහා දරන්නට සිදුවූ වියදම කායඞී සභාවට ඒ අයගෙන් එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

පාන්වල මිම් හෝ මහන

206. පාන් සෑදීම පිණිස පාවිච්චිකරන පිටි, වතුර හා වෙනත් ද්‍රව්‍ය යහපත්වූද පථායවූද ඒවා වියයුතුවත් හැර ප්‍රධානතුමා විසින් හෝ කලින් කල එතුමා විසින් බලය පවරනලද යම්කිසිවකු විසින් හෝ ඒවායින් සෑම්පල් ඉල්ලා ලබාගැනීම නීත්‍යානුකූල වන්නේය.

රා මැදීම සම්බන්ධයෙන්වූ අනතුරු වැළැක්වීම

207. රා ලබාගැනීම පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම් සඳහා පයට ශක්තිමත්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කඩ පොටවල් හයකට නොඅඩු ගණනක් හා අතට ශක්තිමත්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද කඩ පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාවිච්චිකළ යුතුයි.

208. එකී අයිතිකරයා විසින් නොහොත් බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාවිච්චිකරණ එක් එක් කඩය ලඝුපටවල් දෙළහකට නොඅඩු ගණනකින් යුක්තවිය යුතුයි. තවද එකී අයිතිකරයා විසින් නොහොත් බදු කාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදී ඒ එක් එක් කඩය වෙනුවට මෙහි සඳහන් ඒ වගියේම අලුත් කඩයක් බැගින් යෙදිය යුතුයි.

209. 207 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාරණයකට පාවිච්චිකරනු ලබන සෑම කඩයක්ම සෑම සුමාන-දෙකකට එකවරක් බැගින් අයිතිකරයා විසින් හෝ බදුකාරයා විසින් පරීක්ෂාකර බැලිය යුතුයි.

210. රා ලබාගැනීමට මදිනු ලබන සෑම කිතුල්ගහක හෝ පොල්ගහක තල්ගහක අයිතිකරයා විසින් හෝ බදු කාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරණ හැරලිය හැර මාසයකට වැඩි නොවූ කාලයක් අතරතුරදී අළුත්වැඩියා කරවිය යුතුයි.

211. රා ලබාගැනීමට ගස් මදින ඕනෑම වත්තකට ඕනෑම වේලාවක ඇතුල්වී අතුරු ඇඳා තිබෙන කඩ හා ඒ සඳහා පාවිච්චිකරණ වෙනත් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

මරුවාලේ තුවක්කු හා උගුල්

212. (1) ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම මරුවාලේ, තුවක්කුවක් උගුලක් හෝ දුන්නක් ඇටවීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ අවසර දෙනලද බව ප්‍රධාන තුමා විසින් අණබෙරයක් යැවීමෙන් ප්‍රකාශකළ යුතුයි.

සුදුකෙළීම

213. කිසිවකු විසින් දඳුවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළීම හෝ මුදල් ඔට්ටුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ වෙනත් ඔට්ටු ඇල්ලීම් වලට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

214. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන හෝ තමා භාරයේ තිබෙන ගෙයක හෝ දේපලක දඳුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් ඔට්ටු කිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

215. කිසිවකු විසින් දඳුවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළිනු ලබන හෝ මුදල් ඔට්ටුකිරීමෙන් හෝ ඔට්ටු ඇල්ලීමෙන් හෝ යම් ක්‍රීඩාවක් කරනු ලබන කිසිම කාමරයකට, ගොඩනැගිල්ලකට, බෝට්ටුවකට, වාහනයකට හෝ වෙන යම් ස්ථානයකට තමා දනුවන්නමින් ඇතුල්වීම හෝ එහි නැවතී සිටීම හෝ නොකළ යුතුයි.

216. කිසිවකු විසින් කිසිම ප්‍රසිද්ධ මාවතක කරන්න රේස් දුවවීමෙහි නොයෙදිය යුතුයි.

217. කිසිවකු විසින් ගම් ප්‍රදේශයකුළ මොනම ස්ථානයකවත් පොරකෙටීමට කුකුළන් පුරුදු කිරීම හෝ කුකුල් පොර කෙටීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

නොමනා හැසිරීම

218. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නිත්‍යනුකූල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක හෝ පොදු ස්ථානයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නියම වශයෙන් දැල්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දැල්විය හැකි යන්ත්‍ර සූත්‍රයක් හෝ ලඟ තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යැයි සලකනු නොලැබේ.

219. කිසිවකු විසින් යම්කිසි කෙනෙකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් හෝ කුපිත, විමක් ඇතිකරන අදහසින් හෝ එයින් කලකෝලනයක් ඇතිවන බව හෝ යම් කිසිවකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් හෝ කුපිතවීමක් සිදුවන බව දැනම හෝ මහජනයාට හිංසා කරවන අදහසින් හෝ සාමය කඩකරවන අදහසින් හෝ එබන්දක් සිදුවේයයි විශ්වාස කිරීමට හේතු සාධක ඇතුව හෝ අසහන වචන හෝ කැන වචන පාවිච්චි නොකළ යුතුයි.

220. කිසිවකු විසින් රාත්‍රී 9ත් පසුව කැහැසීමෙන් හෝ සින්දුකීමෙන් හෝ වෙනත් යම් ශබ්ද පැවැත්වීමෙන් හෝ මහජනයාට අවහිර නොකළ යුතුයි. එහෙත් තම ආගමික පුද පූජා පැවැත්වීම හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විධිමත්වූ රැස්වීම් හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

මත්පැන් වෙළඳාම

221. කිසිවකු විසින් කිසිම මද්‍ය වර්ගයක්, මත් බීම වර්ගයක් හෝ ආසවයක් හෝ තාලවර්ගයේ යම්කිසි ගසකින් ගන්නාලද රා හෝ පැසවන ලද උක්යුෂ අවුරුදු දහසයෙන් අඩු පිරිමි ලමයකුට හෝ කිසිම ජනිතයකට විකිණිය යුතු නැත.

222. කායභී සභාවෙන් පිහිටුවා තිබෙන ඕනෑම තොටු පලක් සම්බන්ධයෙන් අයකරනු ලබන සියලුම තොටුපල් ගාස්තු ප්‍රධානතුමා විසින් ඒ සඳහා ලියවිල්ලකින් පත්කරන ලද අය විසින් එකතුකළ යුතුයි.

223. විධිවූ පරිදි පත්කරනු ලැබූ තොටියකු නොවූ වෙනත් කිසිවකු විසින්, යම් ගහක කායභී සභාවෙන් පිහිටු වනලද යම් තොටුපලකින් හෝ යම් තොටුපලක සිට ගහ ඉහළට හෝ පහළට හෝ හැනැප්ම බාගයක් ඇතුළත යම් ඔරුවකින් හෝ වෙනත් ඔරු පාරු විශේෂයකින් හෝ කිසිම මගියකු, බඩු බාහිර, රථ වාහනයක් හෝ සතකු යම් ගාස්තු වකට හෝ පාරිතෝෂික මුදලකට හෝ එහෙබ මෙහෙබ කළ යුතු නැත

අතුරු ව්‍යවස්ථා අවලංගුකිරීම

224. 1929 ඔක්තෝම්බර් මස 18වෙනි දින අඩක 7,741 දරන ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරනලද රත්නපුර දිස්ත්‍රික් කයේ ඇතැම් ගම් කායභී සභාවන් විසින් සාදනලද්දවූද එහි නියෝග යනුවෙන් සඳහන් කරනලද්දවූද අතුරු ව්‍යවස්ථා, ඒ සියළුම අතුරු ව්‍යවස්ථා කුකුල් කෝරළේ මැද පත්තු ගම් ප්‍රදේශයට අදාළවන පරිද්දෙන් පමණක් අවලංගු කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

වචනාභි නිරූපනය

- 225. මේ අතුරු ව්‍යවස්ථාවල—
- “ප්‍රධානතුමා” යනුවෙන් කායභී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- “කායභී සභාව” යනුවෙන් කුකුල් කෝරළේ ගම් මැදපත්තු ගම් ප්‍රදේශයේ ගම් කායභී සභාව අදහස් කරනු ලැබේ;
- “ගම් ප්‍රදේශය” යනුවෙන් කුකුල් කෝරළේ මැදපත්තු ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

උපලේඛනය

බලපත්‍ර පෝර්මය [196 වැනි අතුරු ව්‍යවස්ථාව]

පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වාගෙන යාම පිණිසවූ බලපත්‍රයයි

පදිංචි ————— නමැති අයට මෙහි පහත සඳහන් දින සිට 10— දෙසැම්බර් මස තිස් එක් වැනි දින දක්වා සෑම අවස්ථාවලදීම මීට යාකොට ඇති කොන්දේසි වලට යටත්ව ————— ගම් ප්‍රදේශයේ ————— පිහිටා තිබෙන ————— කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම් පලක්/\*කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

————— ප්‍රධානතුමා,  
————— ගම් කායභී සභාව.

10— ක්වූ ————— මස ————— වැනි දින දීය.

පූර්වෝක්ත බලපත්‍රය පිළිබඳව කොන්දේසි

1. පුද්ගලික වෙළඳාම්පලේ/\*අයකළ හැකි ගාස්තු හා කුලීවල ලැයිස්තුවක් ඉංග්‍රීසි, සිංහල, හා දෙමළ භාෂාවලින් පිළියෙළකොට වෙළඳාම්පලේ/\*කඩපලේ කාටත් පෙනෙන ස්ථානයක ප්‍රදාශිතයකර තැබිය යුතුයි.
2. කායභී සභාව විසින් හෝ කායභී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ යම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ තබා ගැනීම තහනම් කියා ප්‍රකාශකරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් පුද්ගලික වෙළඳාම්පලේ/\*කඩපලේ කිසිවකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබා ගැනීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.
3. සෑම පුද්ගලික වෙළඳාම්පලකම/\*කඩපලකම බලපත්‍ර කාරයා විසින් පලතුරු, එලවළු, මස්, අලුත් මාළු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදුවූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ ස්ථානයක නොතබන ලෙසට අවශ්‍යවූ සියලුම විධි විධින සැලැස්විය යුතුයි.
4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ මැස්සන්ට ඇතුල්විය නොහැකි ලෙස හොඳ හැටියට සාදන ලද්දවූ විදුලි පෙට්ටිවල නොදමා පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස තැබීමට කිසිවකුට ඉඩනොදිය යුතුයි.

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින්, හෝ සමේ රෝගයකින් පෙළෙන හෝ ළහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ළහදී සාත්තුකිරීමෙහි යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකුට එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් වෙළදාම්පලේ/\*කඩපලේ කිසිම කඩබකිකියක්, කාමරයක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි කිරීමට හෝ එහි නතරවී සිටීමට හෝ එහි මොනම ද්‍රව්‍යයක් වත් විකිණීමට තැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩ නොදිය යුතුයි.

6. බලපත්‍රකාරයා විසින් වෙළදාම්පලේ/\*කඩපලේ භූමි භාගය ශුචිපවිත්‍ර කොට, කැලිකසලවලින් හා කුණුරොඩුවලින් තොරව තබාගතයුතුවාත් හැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු වෙනත්ම අවහිරයක් ඇතිවීම හෝ වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අතුගා ඉවත දමන කුණු රොඩු හා සියලුම කුණු කසළ පුවිවා දැමීමට වළලාදැමීමට හෝ වෙනත් විධියකින් සුදුස්සක්කර ඉවත්කිරීමට සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළදාම්පලේ/\*කඩපලේ භූමි භාගය ඇතුළත සාමය ආරක්ෂා කළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළදාම්පලේ/\*කඩපලේ ඇතුළේ හෝ එය අසල රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැල්ලක් වෙන්කර තැබිය යුතුයි.

9. කුණුකසළ හා රොඩු දැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේත්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකිවූ භාජන සැහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් වූයේ රෙකමනපිට ප්‍රධානතුමා විසින් අනුමත කරනලද වර්ගයක වැසිකිලි සැහෙන තරම් ගණනක් වෙළදාම්පලේ/\*කඩපලේ භූමිභාගය තුළ සාදා තිබිය යුතුයි.

11. යම්කිසි වසංගත රෝගයක් පැතිර පවත්නා කාලය කදී සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමනපිට ප්‍රධානතුමා විසින් මේ බලපත්‍රය තාවකාලික වශයෙන් අවලංගු කළ හැකිය. එබඳු අවලංගු කිරීමක් ගැන බලපත්‍ර කාරයාට අලාභයක් ඉල්ලා අයකරගැනීමට අයිතිවාසිකමක් නැත.

\*වුවමනා නැති වචනය කපාදමනු.

L. G. D.—GE. 14/4.

**ගම්සභා ආඥාපනත**

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශයේ ගම් කායරී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සවිච්චි කරනලද අතුරු ව්‍යවස්ථා

ඩී. සී. ආර්. ගුණවර්ධන,  
ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායරීගේ  
සභාවර ලේකම්තුමා.

වම් 1952ක්වූ ජූලි මස 10 වැනි දින  
කොළඹදිය.

අතුරු ව්‍යවස්ථා

ඉඩම් හා දේපල

1. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක් හෝ මහ ජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එළිමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශකිරීම, ඊට අලාභහානි කිරීම හෝ එය ප්‍රයෝජනගැනීම සම්බන්ධයේ අවහිරකිරීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කායරී සභාව කෙරෙහි පවරා තිබෙන්නාවූ හෝ කායරී සභාවේ පාලනය යටතේ පවත්නාවූ හෝ කිසිම මුදු බිමක් හෝ පොදු භූමිභාගයක් විනාශකිරීම, ඊට අලාභහානි කිරීම හෝ එය බලෙන් අල්ලා ගැනීම හෝ නොකට යුතුයි.

3. ප්‍රධානතුමාගේ බලය නැතිව කිසිවකු විසින් කිසිම මුදු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන ගස් නොහොත් පැලෑටි ඉවත්කිරීම හෝ ඒ ඉඩමේ නොහොත් භූමිභාගයේ පොළොව මොනම විධියකින්වත් විරූපිකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකට යුතුයි.

4. ප්‍රධානතුමාගේ අවසරපත්‍රයක් නැතුව කායරී සභාව සතු මොනම පොදු ඉඩමකවත් කිසිම අශවයකු, ගවයකු, බැටලුවකු, එළුවකු හෝ උෂරකු දිගේලිකිරීම හෝ තණ කැවීමෙහි යෙදවීම හෝ නොකට යුතුයි. — එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනු ලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගු වන්නේය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන ඕනෑම කෙනෙකුට, 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවසර පත්‍රයක් නැතුව යම් පොදු ඉඩමක දිගේලිකර තිබෙන හෝ තණ කැවීමෙහි යෙදී සිටිනු දක්නට ලැබෙන ඕනෑම අශවයකු, ගවයකු, බැටලුවකු, එළුවකු හෝ උෂරකු බාද තහනම් කළ හැකිය.

6. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායරී සභාව විසින් යම් පොදු තණබිමක් වෙන්කර තිබෙනවිට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින්වූ අවසරයක් නැතුව ඒ තණබිමෙහි ගවයන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවතේ ගැමට ඉඩහැරීම හෝ නොකට යුතුයි.

7. කිසිවකු විසින්, පොදු තණබිමක් වශයෙන් වෙන් කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටක් විනාශකර දැමීම හෝ යම් දෙරටුවකට අවහිරකිරීම හෝ යම් පොකුණක් අපවිත්‍ර කිරීම නොහොත් දුෂ්කරීම් හෝ නොකට යුතුයි.

8. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින්වූ අවසරය ඇතුව, එක් ගවයකුට මාසයකට ගත පණත බැගින් ගණන් බලනලද ගාස්තුවක් ගෙවා, ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතු සඳහා තාවකාලික වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙන එන ලද මීගවයන් හැරයි) කායරී සභාවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු තණබිමක තණ (උලා) කැම පිණිස දිගේලි කරන හැකිය.

9. පොදුගලිකවූ සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුනි වැටවලින් හෝ කාණුවලින් හෝ පොළවේ තදින් සවිකරනලද ගල් වලින් හෝ කායරී සභාව විසින් අනුමතකරනු ලබන වෙනත් යම් අඤ්චකින් හෝ සළකුණු කරවිය යුතුයි.

10. එකිනෙකට යාව පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධ යෙන්වූ විට ඒ ඉඩම් දෙක අතරේ සුදුසු පොදු මායිමක් සලකුණුකොට හෝ සාදා එය මනාලෙස පවත්වාගෙනයාම ගැන එකී ඉඩම්වල අයිතිකාරයන් හෝ පදිංචිකාරයන් එක්වී වග බලාගත යුතුයි.

11. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින්වූ දැන්වීමක් ලැබුණු විට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලය තුළ හා එහි සඳහන් ප්‍රකාරයට තම ඉඩමේ මායිම් සලකුණු කිරීම හෝ සෑදීම හෝ කළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් දැන්වීමේ දක්වා තිබෙන අඤ්චමට හෝ එහි සඳහන් කාලසීමාව ඇතුළතදී හෝ මායිම් සලකුණුකිරීම හෝ සෑදීම නොකරන ලද්දේ නම් ප්‍රධාන තුමා විසින් මිනින්දෝරුවෙකු වෙත ඒ මායිම් සලකුණු කරවිය හැකිවන හැර ඒ සඳහා වූ වියදම ඒ දැන්වීමේ නියමයන් ඉෂ්ටනොකළ අයගෙන් කායරී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගතද හැකිය.

12. කිසිවකු විසින් යම් ඉඩමක වැටක් හෝ මායිමක් දැනුවත්කමින් හෝ ඕනෑකමින්, වෙනස්කිරීම හෝ විරූපි කිරීම හෝ ඊට අත්තරාය වියහැකි කිසිම ක්‍රියාවක් කිරීම හෝ එහි තිබෙන යම් ඉඩම් සළකුණක් ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

13. යම් පොදු සේවයක කටයුතු සඳහා තබන්නාකරගෙන යන යම් යම් කම්බි, යන්ත්‍රසූත්‍ර, කරු යන මේවායින් යමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩීබිඳීගිය තැන් හරිගැස්සීම නොහොත් අලුත්වැඩියා කිරීම පිණිස හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට ගම් ප්‍රදේශයතුළ ඕනෑම පෞද්ගලික ඉඩමකට ඇතුල්විය හැකිය.

මංචාවන් හා අඩිපාරවල්

14. එක් එක් මාවත හෝ අඩිපාර මේ මේ ප්‍රදේශය ඔස්සේ වැටී යා යුතු යයි කියාද එහි පළල මෙනෙක් විය යුතුයයි කියාද කායරී සභාවේ යෝජනාවකින් සම්මත කර ගන්නාලද ප්‍රකාරයට භූමි පොදු මාවතක් හෝ අඩිපාරක්ම සාද හෝ නැවත සාද හෝ පවත්වාගෙන යා යුතුයි.

15. කිසිවකු විසින්—

(a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අඩිපාරකට අනතුරුකිරීම, අලාභකිරීම, හානිකිරීම, අවහිර කිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චිකරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධා කිරීම; හෝ

(b) කායරී සභාවේ අවසරය පිට මිස තැන්නම් එසේ තනා අවසන් කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අඩිපාරක් වෙත අනකට හැරවීම; හෝ

නොකළ යුතුයි.

16. (1) කුඹුරු මැදින් වැටී තිබෙන යම්කිසි පොදු අඩි පාරක් සිරින් පරිදි එහි නිසි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ ඒ කුඹුරු හිමියන්ගේ හා ගොවීන්ගේ යුතුකමය.

(2) සිරින් පරිදි පොදු අඩිපාරකට වුවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

17. මැදින් වැටුණාවූ කිසියම් පොදු මාවතක් හෝ අඩි පාරක් ඇති යම්කිසි කුඹුරු යායක් අස්වද්ද තිබෙන කල්හි, ප්‍රධානතමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව, එතුමා විසින් නියමකරනු ලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාලය ඇතුළතදී ඒ කුඹුරුවලට ගවයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා එකී මාවත හෝ අඩිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුඹුරුයාය වගාකර තිබෙන ගොවීන්ට අයිති වාසිකම තිබේ.

18. යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් සෑදීමේ හෝ අලුත්වැඩියාකිරීමේ වැඩක් ආරම්භකර තිබෙන විට අණ බෙරයක් නිකුත්කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ තුන් දවසක්වත් කල්හි යා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනා කරන තරම්වූ කාලයක් තුළ මහා ජනයා විසින් එකී මාවත හෝ අඩිපාර පාවිච්චිකරනු ලැබීම තහනම් කිරීමට ප්‍රධානතමාට බලය තිබේ.

19. කායරී සභාව විසින් ඒ සඳහා සම්මත කරගනු ලැබූ යෝජනාවකින් කිසියම් පොදු මාවතක හෝ අඩිපාරක ඕනෑම වර්ගයක හෝ පවකතියක අධික රථවාහන ගමනා ගමනය සීමා කිරීම හෝ නතර කිරීම නීත්‍යානුකූල වන්නේය.

20. ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කායරී සභාවේ ඕනෑම නිලධාරියකුට යම් මාවතක් හෝ අඩි පාරක් ආරක්ෂාකිරීම, ප්‍රවේශකිරීම, වැඩිදියුණුකිරීම, අලුත් වැඩියා කිරීම හෝ සෑදීම සඳහා අවශ්‍ය යයි තමාට කල්පනා වෙන පරිදි, සියලුම අගල්, නොවහාපු කාණු, දියනළ හෝ වතුර බස්නාවල් සෑදීමට, සෝද දැමීමට, පිරිසිදු කිරීමට හා ඈර තැබීමටත්, ඒ සෑදීමට අරමුණුකර තිබෙන මාවත හෝ අඩිපාර අසල හෝ ඒ එක්කම හෝ පිහිටි යම් යම් ඉඩම්වලට හෝ භූමිභාගවලට හෝ ඒවා හරහා හෝ යම් යම් කාණු, උගවල්, තට්ටු හෝ පාලම් සාද සකස්කිරීමටත් බලය තිබේ.

21. ඒ සඳහා ප්‍රධානතමා විසින් නිසි පරිදි ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කෙනෙකු විසින්—

(1) ගම් ප්‍රදේශය තුළ සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් යාව හෝ ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ වුවමනා කරන සියලුම වැඩකාරයින්, කරත්ත, සතුන් හා වෙනත් උපකරණ ඇතිව ඇතුල්වී ඒ මාවත හෝ අඩිපාර වැඩිදියුණුකිරීම, සෘජුකිරීම, මට්ටම්කිරීම, පළල්කිරීම හෝ සෑදීම සම්බන්ධ යෙන් කායරී සභාව විසින් බලය පවරනලද කටයුතු, කාරණා හා දේවල් යථාපරිදි ඉෂ්ටකිරීමද;

(2) එකී මාවත හෝ අඩිපාර සම්බන්ධයෙන්වූ යම් කමිණිත්තයක් කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණුකසල හෝ ද්‍රව්‍ය සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ මාවතක් හෝ අඩිපාරක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට පිසිකිරීමද;

(3) සාද තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ යම් පොදු මාවතක් හෝ අඩිපාරක් සම්බන්ධයෙන් මොන අන්දමේ කමිණිත්තයක් වුවත් කරගෙන යන කාලය තුළදී ඒ කමිණිත්තය කරගෙන යාම සඳහා එකී මාවත හෝ අඩිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් ආරක්ෂාකිරීම පිණිස, වැඩිදියුණු කිරීම පිණිස, අලුත්වැඩියාකිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු, දිය අගල් හෝ බෝක්කු සෑදීම අලුත්වැඩියාකිරීම හෝ ශුඛ කිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද;

නීත්‍යානුකූල වන්නේය,

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණු කසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුවන හැර (3) වැනි ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙනයා යුතු නොවන්නේය.

කාණු, කුණුවලවල්, අශුවි වලක් හා සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරන දේවල් පරීක්ෂාකර බැලීම හා ශුඛපවිත්‍ර කිරීම

22. ප්‍රධානතමා විසින් හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරියකු විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කුණුවලක්, අශුවිවලක්, අලුවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන යම් දෙයක් පරීක්ෂාකිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එළඳ ස්ථානයකට ඇතුල්වීමත් නීත්‍යානුකූලය; තවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා අවශ්‍ය වියහැකි සියලුම ආධාර ඔහුට දියයුතුයි.

23. ප්‍රධානතමා විසින් ගම් ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන ලියවිල්ලකින්වූ දැන්වීමකින් වහාම හෝ ඒ දැන්වීමේ දැක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළතදී ඒ දැන්වීමේ සඳහන් කරනුලබන ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණු වලක්, අශුවි වලක්, අලු වලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තු කරනු ලබන දෙයක් සනීපාරක්ෂානුකූල තත්ත්වයක තබාගැනීමට වුවමනා විය හැකිවූ ඒ දැන්වීමේ සඳහන්කොට ඇති යම් යම් දේවල් කරන්ට ඕනෑය කියා නියමකරන හැකිය.

24. ප්‍රධානතමා විසින් සෞඛ්‍යය පිළිබඳ නිලධාරියකුගේ රෙකමත පිට හෝ නොඑසේව හෝ ගම් ප්‍රදේශය තුළවූ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත් කරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ දැක්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණු වලක්, අශුවි වලක්, අලු වලක් හෝ සනීපාරක්ෂාව

සඳහා නඩත්තුකරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දමන විට හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් යම් ස්ථානයකට එහි සඳහන් කරනු ලබන යම් අනුමැතියක් සුදුසු සකස් කිරීමට පිණිස ඉවත්කිරීමට සලස්වන විට හෝ ඕනෑම කාරණයක් හෝ නියමකිරීම නිත්‍යානුකූලය.

වල් පැලෑටි හා කැලිකසල

25. ගම් ප්‍රදේශය ඇතුළත යම්කිසි ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩම වල් පැලෑටිවලින් හා කැලිකසලවලින් තොරවද ඔහුගේ ගෙවිලු පිරිසිදුව හා සනීපදායක තත්ත්වයකද තබාගත යුතුයි.

මැලේටියා උණ වැළැක්වීම

26. ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, මදුරුවන්ගේ හෝ රෝගවාහක ක්ෂුද්‍ර ජාණීන්ගේ වැඩිම ඇති විය හැකි සියලුම භාජන එකී ඉඩමෙන් ඉවත් කළ යුතුය. නැතහොත් ඉවත්කරවිය යුතුයි.

පොකුණු, වතුර වලවල්, වසානාති අගල් හා වැසිකිළි කාණු යන මේවායින් වතුර බැසයාමට සැලැස්වීම

27. ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ ඉඩමේ යම් නිවසක සිට යාර හැටක දුර ප්‍රමාණයක් ඇතුළත පිහිටා තිබෙන සියලුම පොකුණු, වතුර වලවල්, වසානාති අගල්, වැසිකිළි කාණු හෝ කාණුවලින් බැස යන දේවල් කුණු වතුර, අපවිත්‍ර ද්‍රව්‍ය හෝ අප්‍රියකරවූ අනුමත නැතහොත් සනීපයට බාධා ගෙනදිය හැකිවූ යම් ද්‍රව්‍යයක් එකතු වී තිබෙන්නාවූ හෝ එකතුකිරීම පිණිස පාවිච්චිකළාවූ වෙනත් ස්ථාන යන මේවාට කාණු දැමීමට, ඒවා ශුඛපවිත්‍ර කිරීමට, වැසීමට හෝ ගොඩකිරීමට සැලැස්විය යුතුයි.

කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ රෝග

28. (1) ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ හෝ සෑම කල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයෙන් බෝවෙන්නාවූ සව්භාවය ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින යම් ගෙයක නොහොත් ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා හෝ තැබීමට සලස්වා ඒ සලකුණ එතුමාට සුදුසු යයි හැඟෙන යම් කාලයකට සවිකර තැබීම නිත්‍යානුකූල වන්නේය.

(2) ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් (1) වැනි ඡේදය සඳහන් කිසිම ලකුණක් ඉවත්කිරීම හෝ මකා දැමීම හෝ නොකට යුතුයි.

29. 28 වැනි අතූරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථානයකට ඕනෑකමින් පැමිණිය යුතු නැත.

30. කිසිවකු විසින් 28 වැනි අතූරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් ලදුරුවකු හෝ කෙනෙකු ඕනෑකමින් යම්කිසි පාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථානයකට ගෙනඒම හෝ එබඳු තැනකට පැමිණීමට ඉඩදීම හෝ ඉනාකට යුතුයි.

31. 28 වැනි අතූරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණවිට ඒ මරණය සිදුවූ ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණවූ අයගේ කිවිටුම වැඩිහිටි පිරිමි නැදෑ යා විසින් ඒ අය වහාම භූමදාන කිරීම ගැන හෝ ආදාහනකිරීම ගැන වගකියුතු වන්නේය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නැදෑ යා විසින් හෝ එසේ භූමදාන කිරීම නොහොත් ආදාහනකිරීම පැහැර හැරියොත් හෝ එසේ කිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කායුරී සභාව විසින් ඒ මෘතශරීරය භූමදානකිරීමට ඉනාහොත් ආදාහනකිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්නට යෙදුණ විශ්‍යදම එකී අයිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිරිමි නැදෑ යාගෙන් කායුරී සභාවට එනට තිබෙන ණයක් පිරිදී දෙන්න අයකුරුගනු හැකියි.

නෑම හා සේදීම

32. පොදු ස්භාන ස්ථානයක පිරිමි, ගැණු දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහා යැයි කායුරී සභාව විසින් වෙන්කොට කොටුකරනලද කිසිම ස්ථානයකට අතින් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

33. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින්, පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බිජ් යන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ස්භාන ස්ථානයක නෑම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහාම ජලය සෞඛ්‍යසම්පන්නවූ කිසිවකු විසින් යම් පොදු ලිදකින් හෝ ස්භාන ස්ථානයකින් ලබා ගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විස්සක් වත් ඇතට ගෙනයා යුතුයි.

34. කිසිවකු විසින්—

- (1) පොදු ලිදක හෝ පොදු ස්භාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක හෝ ඒ අසල කිසිම සතකු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් හෝ සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි;
- (2) මොනම කාරණයක් සඳහාම කිසිම ස්භාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම, එල්වීම හෝ ගෙනයාම හෝ නොකළ යුතුයි;
- (3) කිසිම පොදු ලිදක හෝ ස්භාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

35. කායුරී සභාවේ යෝජනාවකින් යම්කිසි පොදු ලිදක, පිල්ලක හෝ වෙනත් ජලස්ථානයක නෑම හෝ සේදීම තහනම් කිරීම නිත්‍යානුකූලය.

36. (1) කායුරී සභාව විසින් ඊට අහිමත පරිදි යම් වැවක හෝ වෙනත් ජලස්ථානයක විශේෂ ස්ථාන නෑම සඳහා හෝ මනුෂ්‍යයන්ගේ බීම සඳහා හෝ සතුන් නෑවීම සඳහා හෝ ක්‍රියා වෙන්කළ හැකිය. වාරිමාලී පිළිබඳ ඇසුපනන යටතේ නිශ්‍යෝග සම්පාදනය කොට ඇති යම් වැව් අමුණු කමාන්තයක් සම්බන්ධයෙන් මේ ඡේදයේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

(2) කිසිවකු විසින් (1) වැනි ඡේදයේ යටතේ කායුරී සභාව විසින් වෙන්කොට ඇති කිසිම ස්ථානයක්, එය වෙන් කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

37. ගම් ප්‍රදේශයේ වතුර හිඟකමක් පවතිය කියා කායුරී සභාව විසින් ප්‍රකාශකර තිබෙන විට කායුරී සභාවෙන් නියම කරනලද කාලයේදී කිසිවකු විසින් කිසිම ප්‍රසිඛ ලිදක, වැවක හෝ ජලස්ථානයක වතුර කරත්තයකින් හෝ පිප්පයකින් හෝ ගෙනයාම හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව එබඳු ලිදකින්, වැවකින් හෝ ජලස්ථානයකින් ප්‍රධානතුමා විසින් කලින් කල ගෙනයාමට නියම කරනු ලබන ප්‍රමාණයට වඩා වතුර ගෙනයාම හෝ ගෙනයාමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

38. (1) එබඳු ක්‍රියා පිළිවෙළක් නියමකිරීම ආවශ්‍යකයයි හැඟෙන කවර විටකදී වූවත් කායුරී සභාව විසින් ප්‍රධාන තුමාගේ අත්සන සහිතව ලියවිල්ලකින් බීම සඳහා හෝ ගෙදරදෙවේ වැඩ කටයුතු සඳහා ජලය සපයන ලිදක පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අයිතිකාරයාට, බදුකාරයාට හෝ පදිංචිකාරයාට ඒ ලිදේ වතුර ඉහදම ශුඛපවිත්‍ර කරන මෙන් හා කායුරී සභාව විසින් සනීපාරක්ෂාව සඳහා කළ යුතුයයි කියනු ලබන යම් යම් අලුත්වැඩියාවල කරන මෙන් නිවේදනය කරවිය හැකියි.

(2) (1) වැනි ඡේදය යටතේ නිවේදනයක් ලැබුවා වූ සෑම අයකු විසින්ම ඒ දැන්වීම භාරදෙනු ලබන දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඒ දැන්වීමේ සඳහන් නියමයන් ඉෂ්ට කළ යුතුයි.

ජලසම්පාදනය

39. යම් ලීදක්, පතහක් හෝ ගල්වළක් පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් එකී ලීද, පතහ හෝ ගල්වළ වටේව පොළෝ මට්ටමේ සිට අඩුගණනේ අඩිතුනක්වත් උසට තාප්පයක් හෝ සුදුසු බැම්මක් බත්දවා ඒ තාප්පය හෝ බැම්ම මත අඤ්ඤාකට පවත්වාගෙන යාමට සැලැස්විය යුතුයි.

40. ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් හෝ වෙනත් යම් සුදුසු අඤ්ඤාකීන් දැනුම්දෙනු ලබන දින සිට දවස් හතක් ඇතුළතදී, පාවිච්චියට නොගෙන තිබෙන සෑම ලීදක්, ගල්වළක් හෝ පතහක්ම, ඒ ලීද, ගල්වළ හෝ පතහ පිහිටා තිබෙන ඉඩමේ අයිතිකාරයා විසින් පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් පුරවා දැමිය යුතුයි.

41. දිය පිල්ලකින් පෝෂිත ලීදක් නොවූ යම් ලීදක් පිහිටා තිබෙන ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ ලීදට ඉරු එළිය වැටීම වැළැක්වීම සඳහා සුදුසු සෙවනක් සැපයීමට සැලැස්විය යුතුයි.

ගවයන් ආදී සතුන් ගාල්කිරීම හා බැඳතැබීම

42. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විධිවිධ පරිදි ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසුදු හැම කල්හිම ඕනෑම ගවමඩුවකට, ස්ථාලයකට, එළවන් හෝ බැටළුවන් දමා ඇති කොරවුවකට හෝ උරුකොටුවකට ඇතුල්වී පරික්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය.

43. ඕනෑම ගවමඩුවක, ස්ථාලයක, එළවන් හෝ බැටළුවන් දමන කොරවුවකට හෝ උරුක කොරවුවක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ —

(1) හැම කල්හිම එකී මඩුව, ස්ථාලය, කොරවුව හෝ කොටුව සෞඛ්‍යසම්පන්න තත්ත්වයක තබා ගැනීමටත්;

(2) ඒ සතුන්ගේ අශුව හා ඒ ස්ථානයේ තිබෙන වෙනත් කැලී කසල දිනපතා ඒ ස්ථානයෙන් ඉවත්කොට මහජනයාට කරදරයක් නොවන යම් පරිද්දෙකින් ඒවාට සුදුස්සක් කිරීමටත්;

අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට වග බලාගත යුතුයි.

දඩාවතෝ යන ගවයන්

44. (1) ගම් ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක දඩාවතේ හැසිරෙන සියලුම ගවයන්, බැටළුවන් හා එළවන් අල්ලා බැඳගත්විට ඒ සඳහා කායඝී සහාය විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොටුවට දැමිය යුතුයි.

(2) දඩාවතේ යන සතුන් දමන, කොටුවේ බඳිනලද යම් සතකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකළ යුතුවූ ගස්තුව පහත දැක්වෙන සේ ගණන් බැලිය යුතුයි:—

දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොටුවට දමන එක් සතකුට; යන පණහකි.

(කෑම සපයන ලද්දේනම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කෑම සඳහා එක් සතකුට යන විසිපහකි.

මැරුණාවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

45. යම්කිසි සතකු මැරුණ විට, උභ්‍ය මැරුණු වේලාවේ සිට සැහෙන කාලසීමාවක් ඇතුළතදී උගේ මළකුණ වළලා දැමීම ඒ සතා අයිතිකාරයාගේ හෝ උභ්‍ය භාරව සිටි අයගේ හෝ යුතුකම වන්නේය. අයිතිකාරයා හෝ භාරකාරයා නොමැතිවූ විට හෝ අයිතිකාරයා විසින් හෝ භාරකාරයා විසින් වළලා නොදැමූවිට කායඝී සහාය විසින් ඒ මළකුණ වළලා දැමීමට සැලැස්විය යුතුයි. ඒ සඳහා දරන්නට සිදුවූ වියදම එකී අයිතිකාරයාගෙන් හෝ භාරකාරයාගෙන් කායඝී සහායට එන්ට තිබෙන, ණයක් පරිද්දෙන් අයගරගත හැකිය.

46. කිසිවෙකු විසින් වෙනකෙනෙකුට අයිති හෝ වෙන කෙනෙකු පදිංචිව සිටින ඉඩමක ඒ ඉඩමේ අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ අවසරය නැතුව කිසිම සතෙකුගේ මළ කුණක් තැන්පත් කිරීම නොකළ යුතුයි.

47. කිසිවකු විසින් යම්කිසි කුණු වළක්, කුණු වතුර වළක් උරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දියසිරාව පිටවී යන කාණුවක්, වැසිකිලියක් හෝ සැමදම පවත්නා පෝර ගොඩක් නොහොත් කුණු කසල ගොඩක් හෝ සෑම මෝසමේ දීම පිට පිට පෝර දමා ගොවිතැන් කරනු ලබන ඉඩමක්, යන කොටස එකකින්වුවත් අඩි පණහක් ඇතුළත ගෙදර දෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැණිය යුතු නැත.

48. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලීදක සිට අඩි පණහක් ඇතුළත කිසිවකු විසින්—

(a) කුණුවළක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, උරු කොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම; හෝ

(b) යම් පොහොරක්, දිරාගිය සත්ව ද්‍රව්‍යයක් නොහොත් නරක්වූ වෘක්ෂ ද්‍රව්‍යයක් තැන්පත් කිරීම, හෝ නොකට යුතුයි.

49. (1) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදක හෝ ඒ අසල කිසිම සතකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ සේදවීමට සැලැස් වීම හෝ නොකළ යුතුයි.

(2) කිසිවකු විසින් ගෙදරදෙරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලීදකින් පිරිසිදුවූ භාජනය කින් හැර කිසිම වතුර ප්‍රමාණයක් ලබා නොගත යුතුයි.

50. යම්කිසි ගසක් හෝ ගසක අන්තක් හෝ වෙනයම් කොටසක් ලීදක් උඩට නැමී තිබෙන විට ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ගස හෝ අන්ත හෝ වෙනයම් කොටස බැඳීමට, කපා දැමීමට හෝ ඉවත්කිරීමට වුවමනායයි ප්‍රධානතුමා විසින් අත්සන් කරනලද ලියවිල්ලකින් වූ දැන්වීමක් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකරු වෙත හෝ පදිංචිකරු වෙත භාරදිය හැකිය.

51. කිසිවකු විසින්, 50 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දැන්වීමක නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ටකිරීම පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ වැඩය කරවා ඒ සඳහා දරන්නට සිදුවූ වියදම කායඝී සහායට ඒ අයගෙන් එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අය කරගත හැකිය.

සුදු කෙළීම

52. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දැවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළීම හෝ මුදල් ඔර්වුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ වෙනත් ඔර්වු ඇල්ලීම වලට සම්බන්ධ වීම හෝ නොකළ යුතුයි.

53. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන, හෝ තමා භාරයේ තිබෙන ගෙයක හෝ දේපලක දැවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් ඔර්වු කිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

54. කිසිවකු විසින් දැවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළිනු ලබන හෝ මුදල් ඔර්වු කිරීමෙන් හෝ ඔර්වු ඇල්ලීමෙන් හෝ යම් ක්‍රීඩාවක් කරනු ලබන කිසිම කාමරයකට, ගොඩනැගිල්ලකට, බෝට්ටුවකට, වාහනයකට හෝ වෙන යම් ස්ථානයකට තමා දැනුවත්කමින් ඇතුල්වීම හෝ එහි නැවතී සිටීම හෝ නොකළ යුතුයි.

55. කිසිවකු විසින් කිසිම ප්‍රසිද්ධ මාවතක හෝ අභිපාරක කරන්න රේස් දුවවීමෙහි නොයෙදිය යුතුයි.

56. කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ මෝනම ස්ථානයක වත් පොරකෙටීමට කුකුළන් පුරුදුකිරීම හෝ කුකුල් පොර කෙටීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

නොමනා හැසිරීම

57. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නීත්‍යානුකූල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක හෝ පොදු ස්ථානයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නියම වශයෙන් දැල්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දැල්විය හැකි යන්ත්‍ර සූත්‍රයක් හෝ ලඟ තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යැයි සලකනු නොලැබේ.

58. කිසිවකු විසින් යම්කිසි කෙනෙකුට හෝ යම්කිසි අය වලින්ට හිංසාවක් හෝ කුපිත විමක් ඇතිකරන අදහසින් හෝ එයින් කලකෝලාභලයක් ඇතිවන බව හෝ යම් කිසි වකුට හෝ යම්කිසි අයවලින්ට හිංසාවක් හෝ කුපිතවීමක් සිදුවන බව දැන දැනම හෝ මහජනයාට හිංසා කරවන අදහසින් හෝ සාමය කඩකරවන අදහසින් හෝ එවන්දක් සිදුවේයයි විශ්වාස කිරීමට හේතු සාධක ඇතුළු හෝ අසහන වන හෝ කැන වන පාවිච්චි නොකළ යුතුයි

59. කිසිවකු විසින් රාත්‍රී 9න් පසුව කැහැසීමෙන් හෝ සින්දු කීමෙන් හෝ වෙනත් යම් ශබ්ද පැවැත්වීමෙන් හෝ මහජනයාට අවහිර නොකළ යුතුයි. එහෙත් තම ආගමික පුද පූජා පැවැත්වීම හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විධි මත්වූ රැස්වීම් හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

මහජන නිරිහාර අඩුකිරීම

60. යම් ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ එහි සවි කරන ලද යම් දෙයක් ඒ අසල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයකුට හෝ ඒ අසලින් යන එන අයකුට හෝ අනතුරු එල්ල විය හැකි යම් තත්ත්වයකට පවත්නේ නම් එවිට ප්‍රධානතුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචි කාරයා වෙත ලියවිල්ලකින් භාරකරවනු ලබන දන්වීමේ කිත්—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේනම් දන්වීම භාරදී පැය විසිහතරක් ඇතුළතදී අහල පහල යන එන මනාම අයකුගේ ආරක්ෂාව සඳහා සුදුසු (දන්වීම්) ලැල්ලක් හෝ වැටක් සැදවිය යුතුය කියාත්;
- (b) සෑම අවස්ථාවකදීම දන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ එහි සවිකරනලද දෙය ශක්තිමත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

නියමකළ හැකිය.

61. (1) 60 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි.

(2) 60 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දන්වීමක නියමයන් ඉෂ්ට කිරීම පැහැර හැර තිබෙන නොහොත් ඉෂ්ට කිරීමට බැරියයි කියා ප්‍රකාශකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින්, යම්කිසි විශේෂ කෙනෙකුට ඒ දන්වීමෙන් කළයුතුව තිබෙන ඒ කටයුතු කරන මෙන් බලය පැවරිය හැකිවන හැර ඒ සඳහා දරන්ට යෙදුන විදේම ඒ දන්වීම භාරකරනු ලැබූ අයගෙන් කායඝී සහාවට එන්ට තිබුණ ණයක් පරිද්දෙන් අයකරගතද හැකි වන්නේය.

62. (1) යම්කිසි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල්වැසින්ගේ සෞඛ්‍යයට බාධාවන හරිමි කැඩී බිදී ගිය තත්ත්වයක තිබේනනාසේ පෙනෙන කවර විටෙක දී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි හෝ ගොඩනැගිල්ලේ අයිතිකාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දන්වීමකින් ඒ දන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ එහි සඳහන් නියමයන් ඉෂ්ට කරන්ට මනාම කියා නියම කරන හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ ඈම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය. යමෙකු ඒ දන්වීමේ නියමයන් ඉෂ්ට නොකරයි නම් නැත හොත් ඉෂ්ට කිරීම පැහැර හරිනම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්ට යෙදුන විදේම කායඝී සහාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකරගත හැකිය.

63. ගම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තමාගේ ගෙයි අඩු ගණනේ අවුරුද්දකට එක වරක් බැගින් හා යම්කිසි වසංගතයක් හෝ රෝගයක් පැතිර පැවතීම හේතුවෙන් හෝ එසේ කිරීම

අවශ්‍යයයි කායඝී සහාවට පෙනී ගියොත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් වෙනත් යම් වේලාවකදීද හුණු හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ ගා සුදු කරවිය යුතුයි.

64. කිසිවකු විසින්, ගෙදරදෙරේ වැඩවලට හැර වෙනත් කටයුතු සඳහා බිදින ලද පොලී ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකසියයක් ඇතුළත විසිනොකළ යුතුයි.

65. කිසිවකු විසින් මැරුණාවූ කිසිම සතකුගේ මළ කුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවි වාර අත්දමින් තැන්පත් නොකළ යුතුයි.

66. (1) යම්කිසි ගසක් හෝ ගසක අත්තන් හෝ ගෙඩි යක් හෝ වෙන යම් කොටසක් යම්කිසි ගෙයකට හෝ ගොඩ නැගිල්ලකට හෝ වහාකරන ලද කුඹුරකට අලාභහානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්නා කල්හි හෝ එහි පදිංචිව සිටින යම් කිසිවකුට හෝ යම්කිසි පොදු මාවතක හෝ අභි පාරක ගමනාගමනය කරන යම් අයකුගේ ආරක්ෂාවට හෝ අනතුරු එල්ලවියහැකි තත්ත්වයක පවත්නා කල්හි ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් දන්වීමකින්, ඒ දන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ අත්ත හෝ ගෙඩිය හෝ ඒ ගසේ වෙනයම් කොටස බැඳ ශක්තිමත් කරන්ට හෝ කපා ඉවත්කරදමන්ට මනාම කියා නියමකළ හැකිය.

(2) 1 වැනි ඡේදය යටතේ දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එහි කාලසීමාව තුළ ඉෂ්ට කරන්ට බැරියයි කියා සිටි විටකදී නොහොත් ඉෂ්ටකිරීම පැහැර හැරිය විටකදී එකී ඉඩමට ඇතුල්වී එකී අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ විදේමින් ඔහු විසින් ඒ දන්වීමේ ප්‍රකාර කළයුතුව තිබුන වැඩ කරවා එසේ කිරීමෙන් දරන්ට සිදුවූ විදේම කායඝී සහාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගැනීමට හෝ එකී අයිති කාරයාට හෝ පදිංචිකාරයාට විරුඩව නඩු පැවරීමට හෝ ප්‍රධානතුමා විසින් යම්කිසි නිලධාරියකුට හෝ මෙහෙකරුවකුට හෝ ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

67. කරන්තයක් අබලන්වී ගිය විටෙක මිස නැත්නම් ඒ කරන්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාලයට වඩා දීර්ඝ කාලයක් තුළ කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක තනරකිරීම හෝ තබාගැනීම නොකට යුතුයි.

68. කිසිවකු විසින්, කිසියම් ජප තහවුරුවක්, කොලයක් හෝ කඩදසියක් හෝ වෙන අන්දමකට ජපකිරීමක් වෙත අයකුගේ ඉඩමක තැන්පත් කිරීම හෝ වැළඹීම නොකළ යුතුයි.

69. කිසිවකු විසින්—

- (a) යම් ගොඩනැගිල්ලක හෝ කාටත් පෙනෙන තැනක කිසිම අසහන පින්තූරයක් හෝ විහිළු රූපයක් ඇදීම හෝ නිසැසහගතවූ හෝ අප්‍රියවූ වාසායක් ලිවීම හෝ මහජනයාගෙන් යමකුට අපහාසයක් විය හැකිවූ හෝ මහජන සහායවය කෙළෙසන්නා වූ වෙනත් යම් ක්‍රියාවක් කිරීම; හෝ
- (b) අන්‍යයන්ගේ සද්වාර හැඟීම්වලට හානිවනසේ තමා ගේ ඉඩමේ හෝ වෙන කෙනෙකුගේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ශරීරකාන්‍ය කිරීම; හෝ
- (c) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමකට හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට හෝ අභි පාරකට කුණු කසල හෝ සනීපයට බාධාවන දේවල් හෝ ප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දේවල් විසිකිරීම; හෝ



(d) වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට ගල් ගැසීම හෝ කැළි කසල විසිකිරීම; හෝ

(e) සතුන් හය ගැන්වෙන්නාවූ යම් විධියකට හෝ මහ ජනයාට හිටි හැරයක් ඇති කරන්නාවූ යම් විධියකට යම් පොදු මාවතක, පාරක, මාර්ගයක, ප්‍රසිද්ධ ස්ථානයක හෝ ඒ අසල හෝ යම් පැදුරක්, රෙද්දක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ප්‍රදශීනය කිරීම; හෝ

(f) යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රසිද්ධ ස්ථානයක ලාබාල වයස්වූ දරුවන්ට සෛල්ලම් කිරීමට හෝ එහා මෙහා දුව පැන අවිදීමට හෝ එහි මහජනයාට හිටිහැර ගෙනදෙන යමක් කිරීමට ඉඩ හැරීම; හෝ

නොකට යුතුයි.

70. මාම්පෙ කැස්බෑව ගම්කයාහි සභාව විසින් වම් 1905ක්වූ සැප්තැම්බර් මස 19වෙනි දින අංක 6,077 දරණ ගැසට් පත්‍රයේ පළකරනලද අතුරු ව්‍යවස්ථාව මෙයින් අවලංගු කරනලදී.

වවනාර්ථ කිරුපනය

71. මේ අතුරු ව්‍යවස්ථාවල—

“ප්‍රධානතුමා” යනුවෙන් කායාහි සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කායාහි සභාව” යනුවෙන් මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශයේ ගම් කායාහි සභාව අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මාම්පේ-කැස්බෑව ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L.G.D.—G.B. 14/17.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිවෘත්තයේ) 49 වැනි වගන්තිය යටතේ ගාලු දිස්ත්‍රික්කයේ වදුරඹ ගම් ප්‍රදේශයේ ගම්කයාහි සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඟක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරනලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ගුණවර්ධන,

පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායාහි-ගෙයේ ස්ථාවර ලේකම්වරයා.

වම් 1952ක්වූ ජූලි මස 15 වැනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථාව

අන්තරාදයක ලෙස නැමි තිබෙන ගස්

1. යම්කිසි ගසක් හෝ ඒ ගසේ අන්තක්, ගෙඩියක් හෝ වෙනයම් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට හෝ වෙනත් කෘෂිකාර්මික දේපලකට අලාභහානියක් සිදුවන හැටියට හෝ සිදුවනට පුළුවන් හැටියට හෝ එසේ නැතහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයට අනතුරුදායක තත්වයක පවත්නාවූ කොටසක් වීමකට පත්වූ ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කරනුලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ගස හෝ ඒ ගසේ අන්ත, ගෙඩිය හෝ වෙනයම් කොටස කපා ඉවත්කරනමෙන් හෝ බැඳ ගසක් වීමත් කරනමෙන් හෝ එකී අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ නියම කළ හැකිය. එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ එකී දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාවතුළ ඉෂ්ටකිරීම පැහැර හරින්නේ නම් එවිට ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම මෙහෙකරුවෙකුට ඒ ඉඩමට ඇතුල්වී එකී අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ විශදමින් එකී අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ දැන්වීමේ ප්‍රකාර කළයුතුව තිබුණ කටයුතු ඉෂ්ට කළ හැකිය.

ඉඩම් හා දේපල

2. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක් හෝ මහජන යාගේ විනෝදය සඳහා පැවැත්වෙන එලිමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශ කිරීම, ඊට අලාභහානි කිරීම හෝ එය ප්‍රයෝජනය ගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

3. කිසිවකු විසින් කායාහි සභාව කෙරෙහි පවරා තිබෙන නාවූ හෝ කායාහි සභාවේ පාලනය යටතේ පවත්නාවූ හෝ කිසිම මුඩුබිමක් හෝ පොදු භූමිභාගයක් විනාශකිරීම, ඊට අලාභහානිකිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ නොකට යුතුයි.

4. ප්‍රධානතුමාගේ බලය නැතුව කිසිවකු විසින් කිසිම මුඩු ඉඩමකින් හෝ පොදු භූමිභාගයකින් වැලි, පස්, ගල්, වැවෙන ගස් හෝ පැලෑටි ඉවත්කිරීම, හෝ ඒ ඉඩමේ හෝ භූමි භාගයේ පොළොව මොනම විධියකින්වත් විරූපිකිරීම හෝ වෙනස්කිරීම හෝ නොකටයුතුයි.

5. ප්‍රධානතුමාගේ අවසරපත්‍රයක් නැතුව කායාහි සභාව සතු මොනම පොදු ඉඩමකට කිසිම අභවයකු, එළුවකු, බැටළුවකු, ගවයකු හෝ උෞරකු දිගේලිකිරීම හෝ තණ කැපීමෙහි යෙදවීම හෝ නොකටයුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම අවුරුද්දකට හෝ ප්‍රධානතුමා විසින් තීරණය කරනුලබන ඊට අඩු කාල පරිච්ඡේදයකට හෝ වලංගුවත් නොය.

6. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා තිබෙන ඕනෑම කෙනෙකුට, හි වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ අවසර පත්‍රයක් නැතිව යම් පොදු පාරක දිගේලිකර තිබෙනු හෝ තණ කැපීමෙහි යෙදී සිටිනු දැකීමට ලැබෙන ඕනෑම අභවයකු, ගවයකු, එළුවකු, බැටළුවකු හෝ උෞරකු බැඳ තහනම් කළ හැකිය.

7. යම්කිසි විශේෂ ගමක ප්‍රයෝජනය සඳහා කායාහි සභාව විසින් යම් පොදු තණබිමක් වෙන්කර තිබෙනවිට එබඳු යම් ගමක පදිංචි නැති කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරයක් නැතිව ඒ තණබිමෙහි ගවයන් දිගේලිකිරීම හෝ ගවයන්ට දඩාවතේ යෑමට ඉඩහැරීම හෝ නොකට යුතුයි.

8. කිසිවකු විසින්, පොදු තණබිමක් වශයෙන් වෙන් කොට ඇති යම් ඉඩමක පිහිටි යම් වැටකක් විනාශකරදැමීම හෝ යම් දෙරටුවකට අවහිරකිරීම හෝ යම් පොකුණක් අප විත්‍රකිරීම හෝ දුෂ්‍යකිරීම හෝ නොකට යුතුයි.

9. ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් වූ අවසරය ඇතුව එක් ගවයකුට මාසයකට ශත පණහ බැගින් ගණන් බලනලද ගාස්තුවක් ගෙවා ගම් ප්‍රදේශයෙන් පිටත පදිංචි අයට අයිති ගවයන් (වැවිලි කටයුතුසඳහා තාවකාලික වශයෙන් ගම් ප්‍රදේශය තුළට ගෙනඑනලද මී ගවයන් හැරයි). කායාහි සභාවේ පාලනය යටතේ පවත්නා ඕනෑම පොදු තණ බිමක තණ (උලා) කෑම පිණිස දිගේලිකරන හැකිය.

10. පෞද්ගලිකවූ සෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුම් වැටවලින් හෝ කාණුවලින් හෝ පොළවේ තදින් සවිකරනලද ගල්වලින් හෝ කායාහි සභාව විසින් අනුමත කරනුලබන වෙනත් යම් අන්දමකින් හෝ සලකුණු කරවිය යුතුයි.

11. එකිනෙකට යාව පිහිටි ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වූ විට ඒ ඉඩම් දෙක අතර වූ පොදු මායිම් සලකුණු කොට හෝ සෘදු එය මනාලෙස පවත්වාගෙන යෑම ගැන එකී ඉඩම් වල අයිතිකාරයන් හෝ පදිංචිකාරයන් එකී වි ග බලාගත යුතුයි.

12. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් වූ දැන්වීමක් ලැබුණවිට ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින්, ඒ දැන්වීමේ දක්වා තිබෙන කාලයතුළ හා එහි සඳහන් ප්‍රකාරයට තම ඉඩමේ මායිම් සලකුණුකිරීම හෝ සෑදීම හෝ කටයුතුයි.

13. (1) යම් ඉඩමක් වැට්ටක්, අගලක් හෝ මායිම් සලකුණක් සෑදීම සඳහා හෝ අළුත් වැඩියාකිරීම සඳහා හෝ උවමනාකරණ උපකරණ හා මෙවලම් ඇතුළු ඒ ඉඩමේ අයිති කාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකරයා විසින් හෝ භාරකාරයා විසින් හෝ ඔහු යටතේ වැඩකරන අය විසින් ඒ ඉඩම යාව පිහිටි අතින් ඉඩමවලින් ඕනෑම ඉඩමකට ඇතුල්වීම නීත්‍යානුකූලය.

(2) කිසිවකු විසින් යම් ඉඩමක වැට්ටක් හෝ මායිමක් දැනුවත්කමින් හෝ ඕනෑකමින් වෙනස්කිරීම හෝ විරුපි කිරීම හෝ ඊට අන්තරාය වියහැකි කිසිම ක්‍රියාවක්කිරීම හෝ එහි නිබන්ධන යම් ඉඩම් සලකුණක් ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

14. යම් පොදුසේවයක කටයුතු සඳහා තබන්නකරගෙන යන යම් යම් කම්බි, යන්ත්‍රසූත්‍ර, කරු යන මේවායින් යමකට අලාභයක් සිදුවීම වළක්වාලීම පිණිස හෝ ඒවායේ කැඩිබිඳී ගියතැන් හරිගැස්සීම පිණිස හෝ අලුත්වැඩියාකිරීම පිණිස හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් ඕනෑම කෙනෙකුට ගම් ප්‍රදේශය තුළ ඕනෑම පෞද්ගලික ඉඩමකට ඇතුල්විය හැකිය.

මංමාවන් හා අඩිපාරවල්

15. එක් එක් මාවත හෝ අඩිපාර මේ මේ ප්‍රදේශය ඔස්සේ වැටී යා යුතුයි කියාද එහි පළල මෙතෙක්විය යුතු යයි කියාද කායභී සභාව විසින් තීරණය කරනලද ප්‍රකාරයට සෑම පොදු මාවතක් හෝ අඩිපාරක්ම සාදා හෝ නැවත සාදා හෝ පවත්වාගෙන යායුතුයි.

16. කිසිවකු විසින්—

- (a) තනා අවසන්කරනලද හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතකට හෝ අඩිපාරකට අනතුරුකිරීම, අලාභකිරීම, හානිකිරීම, අවහිරකිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චි කරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම; හෝ
- (b) කායභී සභාවේ අවසරය පිට මිස නැත්නම් එසේ තනා අවසන් කරනලද්දවූ හෝ තනාගෙන යන්නාවූ හෝ කිසිම පොදු මාවතක් හෝ අඩිපාරක් වෙත අතකට හැරවීම; හෝ

නොකළ යුතුයි.

17. (1) කුඹුරු මැදින් වැටී තිබෙන යම්කිසි පොදු අඩිපාරක් සිරිත් පරිදි එහි නිසි පළල ප්‍රමාණය ඇතිව මැනවින් පාලනයකිරීම ඒ ඒ කුඹුරුහිමියන්ගේ යුතුකමයි.

(2) සිරිත් පරිදි පොදු අඩිපාරකට උවමනාතරම්වූ පළල ප්‍රමාණය අඩු වනලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිරකිරීම හෝ නොකළ යුතුයි.

18. මැදින් වැටුණාවූ කිසියම් පොදු මාවතක් හෝ අඩිපාරක් ඇති යම්කිසි කුඹුරුයාගේ අස්වද්ද තිබෙන කල්හි ප්‍රධානතුමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව, එතුමා විසින් නියමකරනු ලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාලය ඇතුළතදී ඒ කුඹුරුවලට හවයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා එකී මාවත හෝ අඩිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුඹුරුයාගේ වගකර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම තිබේ.

19. යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් සෑදීමේ හෝ අළුත්වැඩියාකිරීමේ වැඩක් ආරම්භකර තිබෙනවිට අණබෙර යක් නිකුත්කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩු ගණනේ තුන්දවසක්වත් කල්තියා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා උවමනාකරන තරම්වූ කාලයක් තුළ මහ ජනයා විසින් එකී මාවත හෝ අඩිපාර පාවිච්චිකරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතුමාට බලය තිබේ.

20. කායභී සභාව විසින් ඒ සඳහා සම්මතකරනු ලැබූ යෝජනාවකින් කිසියම් පොදු මාවතක හෝ අඩිපාරක ඕනෑම වර්ගයක හෝ පඩිකතියක අධික රථවාහන ගමනාගමනය සීමාකිරීම හෝ තහනම්කිරීම නීත්‍යානුකූල වන්නේය.

21. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද කායභී සභාවේ ඕනෑම නිලධාරියෙකුට සාදනිබෙන හෝ සෑදීමට අදහස්කර තිබෙන යම් මාවතක් හෝ අඩිපාරක් ආරක්‍ෂා කිරීම, ප්‍රවේසම්කිරීම වැඩිදියුණුකිරීම අළුත්වැඩියාකිරීම හෝ සෑදීම සඳහා නමට කල්පනාවන පරිදි, සියලුම අගල්, නොවහසු කාණු, දියනළු හෝ වතුර බස්නාවල් සෑදීමට, සෝදදම්මට, පිරිසිදුකිරීමට හා ඇරතැබීමටත්, යම් යම් කාණු උමගවල්, තට්ටු හෝ පාලම් සාදා සකස්කිරීමටත් බලය තිබේ.

22. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිසි පරිදි බලය පවරන ලද ඕනෑම කෙනෙකු විසින්—

(1) ගම්ප්‍රදේශය තුළ සාදා තිබන්නාවූ හෝ සෑදීමට පුරමුණුකොට ඇත්තාවූ යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට උවමනාකරන සියලුම වැඩකාරයන්, රථවාහන, සතුන් හා වෙනත් උපකරණ ඇතිව උදේ 7ටත් සවස 5ටත් අතර කාලයතුළ ඇතුල්වී එක් පාර හෝ මාවත වැඩිදියුණුකිරීම, සෘජුකිරීම, මවිටම් කිරීම, පළල්කිරීම හෝ සෑදීම සම්බන්ධයෙන්වූ කායභී සභාවෙන් බලය පවරනලද සියලුම කටයුතු, ක්‍රියා, සහ දේවල් ඉෂ්ටකිරීමද;

(2) සාදා තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ හෝ යම් මාවතක් හෝ අඩිපාරක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට ඒ කමිණිතය කරන ස්ථානයෙන් ඉවත්කිරීමට වුවමනා පස්, කුණුකසල හෝ ද්‍රව්‍ය විසිකිරීමද;

(3) සාදා තිබෙන්නාවූ හෝ සෑදීමට අරමුණුකොට ඇත්තාවූ හෝ යම් පොදු මාවතක් හෝ අඩිපාරක් සම්බන්ධයෙන්වූ ඕනෑම කමිණිතයක් කරගෙන යන කාලයතුළදී එකී මාවත හෝ අඩිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාවතක් හෝ අඩිපාරක් ආරක්‍ෂාකිරීම පිණිස, වැඩිදියුණුකිරීම පිණිස, අළුත්වැඩියාකිරීම පිණිස හෝ සෑදීම පිණිස, යම්කිසි කාණු හෝ දිය අගල් හෝ බෝක්කු සෑදීම, අළුත්වැඩියාකිරීම හෝ ශුඛකිරීම අවශ්‍ය වන්නේනම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමටද;

නීත්‍යානුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණුකසල හා වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දමිය යුතුවත් හැර (3) ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙනයා යුතුද නැත.

මහජන හිරිහැර අඩුකිරීම

23. යම් ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ එහි සවිකරනලද යම් දෙයක් ඒ අසල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකරයෙකුට හෝ ඒ අසලින් යනඑන අයකුට හෝ අනතුරු එලවිය හැකි යම් තත්ත්වයකට පවත්නේනම් එවිට ප්‍රධානතුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකරයා වෙත හෝ ලියවිල්ලකින් භාරකරනු ලබන දැන්වීමකින්—

(a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබේ නම් දැන්වීම භාරදී පැය 24 ක් ඇතුළතදී අහල පහල යන එන ඕනෑම කෙනෙකුගේ ආරක්‍ෂාව සඳහා සුදුසු (දැන්වීම්) ලැල්ලක් හෝ වැට්ටක් සෑදවිය යුතුය කියාත්;

(b) සෑම අවස්ථාවකදී දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ එහි සවිකරනලද දෙය ශක්තිමත් කිරීමට හෝ අලුත් වැඩියා කිරීමට හෝ සැලැස්විය යුතුය කියාත්;

නියමකළ හැකිය.

24. (1) 23 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ යම් දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචි කාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. (2) 23 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දැන්වීමක නියමයන් ඉෂ්ට කිරීම පැහැර තිබෙන්නාවූ හෝ ඉෂ්ටකිරීමට බැරිය කියා ප්‍රකාශකර තිබෙන්නාවූ කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින්, යම්කිසි විශේෂ කෙනෙකුට ඒ දැන්වීමෙන් කළ යුතුව තිබූ ඒ කටයුතු කරනමෙන් බලය පැවරිය හැකිවන පරිදි ඒ සඳහා දරන්නට යෙදුන විශදම් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් කායාර්භයට එන්නට තිබුන ණයක් පරිද්දෙන් අයකර ගතහැකිද වන්නේය.

25. (1) යම්කිසි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ හෝ අසල්වැසිවරුන්ගේ හෝ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර විටෙකදී වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගෙය හෝ ගොඩනැගිල්ලේ අයිතිකාරයාවෙත හෝ පදිංචිකාරයාවෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාලසීමාවක් තුළ ඒ ගෙය හෝ ගොඩනැගිල්ල සෞඛ්‍යාරක්ෂා තත්ත්වය පවත්වා ගැනීම පිණිස කරන්නට උවමනා යම් යම් කටයුතු කරන්නට ඕනෑම කියා නියම කරනහැකිය.

(2) (1) ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයෙකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළයුතු වන්නේය. යමෙකු ඒ දැන්වීමේ නියමයන් ඉෂ්ටනොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැර හරිනම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩකරවා ඒ සඳහා දරන්නට වන විශදම් කායාර්භ සහායට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් අයකර ගතහැකිය.

26. ගම්පුද්දේය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් තමාගේ ගෙය අඩුගණනේ අවුරුද්දකට එක වරක් බැහින් හා යම්කිසි වසංගත රෝගයක් පැතිර පැවතීම හේතුකොටගෙන එසේ කිරීම අවශ්‍ය යයි කායාර්භ සහායට හැඟෙනොත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දැන්වීමක සඳහන් වෙනත් යම්විලාවකදීද සුදුසුණු ගාවිය යුතුය.

27. කිසිවකු විසින්, ගෙදර දෙපර් වැඩවලට හැර වෙනත් කටයුතු සඳහා බිඳින ලද පොල් ගෙඩිවල වතුර යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක හෝ පොදු ස්ථානයක හෝ මිනිසුන් පදිංචි ගෙයක සිට යාර එකසියයක් ඇතුළත විසි නොකළ යුතුයි.

28. කිසිවකු විසින් මැරුණාවූ කිසිම සතෙකුගේ මළ කුණක් වෙත අයෙකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවිවාර අන්දමින් තැන්පත් නොකළ යුතුය.

29. කරත්තයක් අබලන්වී ගියවිටෙක මිස නැත්නම් ඒ කරත්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාලයට වඩා දීර්ඝ කාලයක් තුළ කිසිවකු විසින් කිසිම පොදු මාවතක හෝ අභිපාරක නතර කිරීම හෝ තබාගැනීම හෝ නොකට යුතුය.

30. කිසිවකු විසින්, කිසියම් ජප තහවුරක්, කොළයක් හෝ කඩදසියක් හෝ වෙන අන්දමක වූ ජපකිරීමක් වෙත අයෙකුගේ ඉඩමක තැන්පත් කිරීම හෝ වැළලීම හෝ නොකළ යුතුය.

31. කිසිවකු විසින්—
- (a) යම් ගොඩනැගිල්ලක හෝ පොදු ස්ථානයක කිසිම අසහාය පින්තූරයක් හෝ විහිලු රූපයක් ඇදීම, හෝ නින්දා සහගතවූ හෝ අප්‍රියවූ වාක්‍යයක් ලිවීම හෝ මහජනයාගෙන් යමෙකුට අපහාසයක් විය හැකිවූ හෝ මහජන සහායත්වය කෙළේ සන්නාවූ වෙනත් යම් ක්‍රියාවක් කිරීම; හෝ
  - (b) අන්‍යයන්ගේ සඳවාර හැඟීම්වලට හානිවනසේ භූමාගේ ඉඩමේ හෝ වෙනකෙනෙකුගේ ඉඩමක හෝ යම් පොදු මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ශරීරකෘත්‍යය කිරීම; හෝ

- (c) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමක හෝ යම් පොදු ස්ථානයකට හෝ පොදු මාවතකට හෝ අඩි පාරකට කුණුකසල හෝ සනීපයට බාධාවන දේ වල් හෝ ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දේවල් විසිකිරීම; හෝ
- (d) වෙනත් යම් කෙනෙකුගේ ගෙට ගල් ගැසීම හෝ කැළිකසල විසිකිරීම; හෝ
- (e) සතුන් හය ගැන්වෙන්නාවූ යම් විදියකට හෝ මහජනයාට හිරිහැරයක් වන්නාවූ යම් විදියකට හෝ, යම් පොදු මාවතක, පාරක, මාර්ගයක හෝ ප්‍රසිද්ධ ස්ථානයක හෝ ඒ අසල හෝ යම් පැදුරක්, රෙද්දක් හෝ වෙනත් ද්‍රව්‍යයක් ප්‍රදානිය කිරීම; හෝ
- (f) යම් පොදු මාවතක, මාර්ගයක හෝ ප්‍රසිද්ධ ස්ථානයක ලාබාල වයස්වූ දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට හෝ එහි මහජනයාට හිරිහැර ගෙනදෙන යමක් කිරීමට ඉඩහැරීම; හෝ නොකට යුතුයි.

කිරිපවිටි හා කිරි විකිණීම

32. කිසිවකු විසින් තමා—

- (a) එළදෙනුන් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින කිරිපවිටියක බලපත්‍රකාරයෙකු; හෝ
- (b) ලියා පදිංචිකරනලද කිරි සපයන්නකු; හෝ
- (c) බලපත්‍රලත් කිරිපවිටිකාරයකු විසින් හෝ ලියාපදිංචි කරනලද කිරිසපයන්නකු විසින් හෝ රක්ෂාවේ යොදගන්නා ලද්දවූ හා ප්‍රධානතුමා විසින් නිකුත් කරනු ලැබූ ලියාපදිංචි කිරීමේ කාඩ්පත්‍රයක් ඇත්තාවූ කිරි වෙළෙන්දෙකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ නිපදවන ලද කිරි ඒ ප්‍රදේශය තුළ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම හෝ ගෙන ගොස් දීම හෝ නොකළ යුතුය.

33. ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත් කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් එළදෙනුන් තුන්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් හෝ යුත් කිරිපවිටියක් පවත්වාගෙන යායුතු නොවේ. එබඳු සෑම බලපත්‍රයක්ම 184 වැනි අතූරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත් කරනලද අවුරුද්දේ දේසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

34. බලපත්‍රයක් නිකුත් කිරීමට අදහස්කරනු ලබන ස්ථානය පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් එළදෙනුන් තුන්දෙනෙකුගෙන් හෝ ඊට වැඩි ගණනකින් හෝ යුත් කිරිපවිටියක් තබාගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ.

- (1) ඒ ස්ථානයේ එළදෙනුන් නතරකිරීමට අරමුණුකර තිබෙන සෑම ගොඩනැගිල්ලක්ම :—
- (a) ගඩොල් වලින් හෝ ගල්වලින් හෝ කබොක්ගල් වලින් හෝ ලී වලින් හෝ සාදා තිබිය යුතුයි;
- (b) එහි බිත්ති සහ කුළුණු සුදුහුණු ගාත ලදව තිබිය යුතුයි;
- (c) එහි වහල කලක් පවතින ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (d) එහි බිම සිමෙන්තියෙන් හෝ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හෝ ගල්තාර වලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අල්ලා තිබිය යුතුයි;
- (e) මුත්‍රා, සෝදන වතුර හා වෙනත් කුණු වතුර වසන ලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ඇතුළට හෝ ගලායාමට සැලැස්වීම පිණිස සිමෙන්තියෙන්, සිමෙන්ති කොන්ක්‍රීට්වලින් හෝ ගල්තාර වලින් සකස්කරනු ලැබ ගල් හෝ ගඩොල් අල්ලන ලද කාණු ඇතුළු තිබිය යුතුයි;
- (f) කිරි පවිටියේ තබාගැනීමට අදහස්කරන එළදෙනුන්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එළදෙනෙකුට අඩු ගණනේ දිගින් අඩි අටක හා පළලින් අඩි පහකු බිම් ප්‍රමාණයක් බැහින්ද සන අඩි භාරසියයක වාතාශ්‍රයද ඇතුළු තිබිය යුතුයි.

(2) ඒ ස්ථානයේ කිරිකාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස් කරන ගොඩනැගිල්ල :—

- (a) හරක් මඩුවේ සිට හෝ වෙනත් ගොඩනැගිල්ලක සිට හෝ අඩි විසි පහකට අඩුනොවූ දුරකින් හා කිසි යම් වැසිකිළියක සිට, වැසිකිළි වළක සිට, අලු වළක සිට, සදකාලික පෝර ගොඩක සිට හෝ පොළව යට කණිනලද අණාවරන කාණුවක සිට අඩි එක සියයකට අඩුනැති දුරකින්ද පිහිටුවා තිබිය යුතුයි;
- (b) ගල්වලින් හෝ ගඩොල්වලින් හෝ කබුක් වලින් හෝ සාදා කපලාගැනීමට ඇතුළේ සුදුහුණු ගානලද උසින් අඩි හතකට නොඅඩු බිත්ති ඇතුළු තිබිය යුතුයි;
- (c) එළිමහනට තෙරුතිබෙනහේ අඩුගණනේ එකකට එකක් ඉදිරියෙන් පිහිටි බිත්ති දෙකක්වත් ඇතුළු තිබිය යුතුයි;
- (d) එහි බිම සීමෙන් දිගු වළවද, බිත්ති පොළවට සම්බන්ධවන ස්ථාන සීමෙන් තියෙන් වටකුරු කරන ලදුවද තිබිය යුතුයි;
- (e) ඇතුළට දුටු විට වැටීම වළක්වාලීමට පුළුල් වද්ද, තෙල් සායම් කරනලද ලැලිවලින් සාදනලද සිලිමක් ඇතිව තිබිය යුතුයි;
- (f) පොළෝ මට්ටමේ සිට අඩුගණනේ අඩි හයක්වත් උඩින් පිහිටි වහල් පලක් ඇතිව තිබිය යුතුයි;
- (g) අඩුගණනේ ජනෝලයක් හා දොරක්ද බිම වගී ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන ජනෝල වගීප්‍රමාණයක්ද මැස්සන්ට ඇතුළුවිය නොහැකි ලෙස ආවරණය කරන ලද ජනෝල හා දොරවල්ද අඩුගණනේ එක දොරකට වත් ප්‍රතිවිරුද්ධව පිහිටුවනලද ජනෝලයක්ද ඇතිව තිබිය යුතුයි;
- (h) කිරිගැඹ, ගල්ලැලි, තුන්තනාගම් හෝ ප්‍රධානතමා විසින් පිළිගන්නාලද නොපෙරෙන සවහාවයකින් යුත් වෙනසම් ද්‍රව්‍යයකින් ආවරණය කරනලද මේසයක්ද ඉඩ පවිත්‍රව තබාගනු ලබන කුණු පෙට්ටියක් හා පිරිසිදු බෝතල තැබීමට සුදුසු රාක් කයක්ද ඇතිව තිබිය යුතුයි.

35. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන ස්ථානයක ("Licensed Dairy") යන වාසගමන් එහි සිංහල අනුවාදයන්. (බලපත්‍රලත් කිරි පට්ටිය) පැහැදිලි ලෙස අදින ලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

36. ඕනෑම වේලාවකදී පරීක්ෂාකර බැලීමට හැකිවන පරිදි සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි සේවයෙහි නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙළ වල් සදහන් ලැයිස්තුවක්ද තමා කිරි සපයන සියලුම අයවලුන්ගේ නම් හා ලියුම් ලැබෙන පිළිවෙළවල් සහිත ලේඛණයක්ද කිරිපට්ටිය තුළ තබාගත යුතුයි.

- 37. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින්—
  - (a) අවුරුද්දකට දෙවරක් එනම් ජුනි හා දෙසැම්බර යන මාසවලදීත්, ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් කාලවේලාවලදීත් කිරිපට්ටියේ කොටසක් කොට ඇති සෑමකාමරයකම බිත්තිවල සුදුහුණු ගැවීමටත් එහි ලී වැඩ සබන් හා උණුවතුරෙන් සේදීමටත්;
  - (b) අඩුගණනේ දිනකට එක වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩ කවිටුව සේදීමටත්;
  - (c) කිරිපට්ටියේ සියලුම කොටස් හා එහි අවට ප්‍රදේශයන් කාණුත් ඉඩ පවිත්‍රව හා මනා තත්ත්වයක තබාගැනීමටත්;
  - (d) අඩුගණනේ දවසකට එක වරක් බැගින්වත් සියලුම ගොම, කුණුකසුළු, මුත්‍ර හා සේදියන වතුර කිරි පට්ටියෙන් ඉවත්කොට මහජනයාට අවහිරයක් නොවන- යම් පරිද්දෙකින් කිරිපට්ටියෙන් ඉවත් කොට සුදුසු තරම් ඈතට ගෙන ගොස් සුදුස්සක් කරවීමටත්;

(e) තණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ඉව ආහාර මිශ්‍රණට ඇතුළුවිය නොහැකි සුදුසු භාජන වල තැන්පත්කරවීමටත්;

(f) කිරිපට්ටියේ පාවිච්චිකරනු ලබන්නාවූ හෝ ඊට අයත්වූ හෝ සියලුම උපකරණ, ලීබඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබාගැනීමටත්;

- සැලැස්විය යුතුයි.
- 38. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින්—
  - (a) ඉතා හොඳට ඉඩ පවිත්‍ර නොකරන ලද කිසිම භාජනයකට කිරිවත් කිරීමට;
  - (b) වීදුරු, පිහන් මැටි, ඔපදමනලද පිහන් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ යන මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරිවත්කර තැබීමට;
  - (c) කිරිවත්කර තබා ගැනීමට පාවිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරිකාමරයෙන් පිට කිසිම තැනක තැබීමට;
  - (d) කිරිදෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එල්ලෙන ගේ බුරුල්ල හා තනපුඩු හොඳට ඉඩ පවිත්‍රකොට පිරිසිදු වූ තෙත රෙද්දකින් පිසදමන ලදුවද කිරි දෙවන අයගේ අත් හොඳට සෝදා පිරිසිදු කරන ලදුවද තිබෙනොත් මිස නැත්නම් කිසිම එල්ලෙනකු ගෙන් වෙළඳාම සදහා කිරි දෙවීමට;
  - (e) විකිණීමට අදහස්කරන කිරි කිරිකාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට, හෝ
  - (f) මොනම කාරණයක් සදහාමත් කිසිම සතෙකුට හෝ කුරුල්ලෙකුට කිරිකාමරයට ඇතුළුවීමට හෝ එහි තතරවී සිටීමට;

සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකට යුතුයි.  
39. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් කිරිපට්ටියේ කට යුතු සදහා සැපයිය යුත්තේ ප්‍රධානතමා විසින් අනුමත කරනලද ජල සම්පාදන ක්‍රමයකින් ලබාගත් වතුර පමණකි.

40. (1) කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් කිරිපට්ටියේ පාවිච්චිකරන කිසිම කිරිභාජනයක්, වෙඩරු සාදන යන්ත්‍රයක්, යොදය වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණයක් කිරිපට්ටියේ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චිකිරීමට ඉඩ නොදිය යුතුවාත් හැර, එබඳු සෑම භාජනයක්, වෙඩරු සාදන යන්ත්‍රයක්, යොදය වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙනත් උපකරණයක් එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව පළමුව ඇල් වතුරෙන්ද, දෙවන වුව උණු වතුරෙන් හා සෝඩාවලින්ද, අවසානයේදී උණු කර තිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

(2) කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් භාජන ඉඩපවිත්‍ර කිරීමට යොදන බුරුසු හා කිරිපට්ටියේ වෙනත් උපකරණ පාවිච්චිකළ සෑම වාරයකටම පසුව මිනිත්තු දහයක් තැම්බීමට සැලැස්විය යුතුයි.

41. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් කිරි පට්ටියේ තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පියනකින් සුදුසු පරිදි ආරක්ෂාකිරීමට සැලැස්විය යුතු වාත් හැර කිරිගෙන යෑමේදී එය තරක්වීම වළක්වාලීමට සියලු විධිවිධාන යෙදිය යුතුයි.

42. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩා කිරීමේ හා පිළියෙළ කිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කටයුත්තක් සදහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චි කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

43. කිරිපට්ටියක බලපත්‍රකාරයා විසින් හෝ කිරිපට්ටිය හෝ කිරිකාමරය භාරව සිටින කිසිවකු විසින් හෝ බෝ වේන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවකුට හාත්තූ කිරීමෙහි ලහදී යෙදී සිටියාවූ කිසිම කෙනෙකුට ඒ රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසු වනතෙක් කිරිපට්ටිය හෝ කිරිකාමරයට ඇතුළුවීමට හෝ කිරි පිළියෙළ කිරීමට, විකිණීමට හෝ ගෙනයාමට, සම්බන්ධ වීමට හෝ ඉඩ නොදිය යුතුයි.

44. කිරිපව්වියෝ රක්ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක් හෝ සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුණහොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැන නැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධාන තුමාට දැනුම්දිය යුතුයි.

45. කිරිපව්වියක බලපත්‍රකාරයා විසින් ක්ෂය රෝගයෙන් දැරුණු ලෙස බුරුල්ල දැවිල්ලෙන්, කුර හා කට ලෙඩින් ඇත්තූකස් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සෑදෙන “ඇක්ටිනොමිකෝසිස්” නම් රෝගයකින් පෙළෙන කිසිම එළදෙනෙකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට සැලැස්වීම හෝ විකිණීමට ඉඩදීම හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය සඳහා විකිණීමට අදහස් කරන කිරිවලට එවැනි කිරි එකතු කිරීම හෝ එකතුකිරීමට සැලැස්වීම හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

46. කිරි පව්වියක බලපත්‍රකාරයා විසින් බලපත්‍රලත් කිරි පව්වියේ තබා නැති යම් එළදෙනෙකුගෙන් ලත් කිරි කිසිම කෙනෙකුට විකිණීම හෝ සැපයීම හෝ නොකට යුතුයි.

47. කිරි සපයන්නකු මෙන් ප්‍රධානතුමා විසින් තමා ලියාපදිංචිකරනු ලැබ තිබෙනොත් මිස නැත්නම් කිසිවකු විසින් එළදෙනෙකුට දෙදෙනෙකුට වැඩිනොවූ ගණනකින් යුත් ගිරිපව්වියක් තබා නොගත යුතුයි.

48. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද වෛද්‍ය නිලධාරියෙකු විසින් යමකු තබාගැනීමට අදහස් කරන කිරිපව්විය පරීක්ෂාකර බලා එබඳු අයකු ලියාපදිංචි නොකළ යුතුයයි යෝජනාකරන්නේ නම් ප්‍රධානතුමාට ඒ අය ගිරිසපයන්නකු වශයෙන් ලියාපදිංචිකිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.

49. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරිසපයන්නකු විසින්ම :—

- (a) ගව මුඛ, එහි පාවිච්චිකරන උපකරණ හා වෙනත් දේවල් ශුඛපවිත්‍රව තබාගැනීමටත් ;
- (b) කිරි දෙවන අය හා කිරි බෙදා හරින අය රෝගයකින් නොපෙළෙන අය බවටත්,

අවශ්‍ය සියලුම විධිවිධාන හා පිළිවෙත් යොදාගැනීමට වග බලා ගතයුතුයි.

50. කිරි දෙවන වෙලාව එක්කම ඊට මත්තෙන් එළ දෙනගේ බුරුල්ල හා නානපුඬු හොදට ශුඛ පවිත්‍රකොට පිරිසිදු තෙත රෙද්දකින් සෝදාද කිරිදෙවන අයගේ අත් හොදට සෝදා පිරිසිදු කරගෙනද තිබේ නම් මිස නැත්නම් ලියාපදිංචි කරනලද කිසිම කිරි සපයන්නකු විසින් කිසිම එළදෙනෙකුගෙන් කිරි දෙවීමට සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

51. ලියාපදිංචිකරනලද සෑම කිරි සපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදා හැරීමට සැලැස්විය යුත්තේ :—

- (a) සුදුබඳ ද්‍රව්‍යයකින් සාදනලද්දමුදු ;
- (b) සුදුසු වූ වැස්මක්, මුසියක් හෝ ඇබයක් සපයා ඇත්නාමුදු ;
- (c) දිනපතා පැහෙන උණුවතුරෙන් සේදිය හැක්කාමුදු, භාජනවලය.

52. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරිසපයන්නකු විසින්ම කිරි එකතුකිරීමට, වත්කර තැබීමට හෝ බෙදා හැරීමට පාවිච්චිකරන සෑම භාජනයක්ම ඒ භාජනය පාවිච්චිකරන එක් එක් වාරයට පසුව පළමුව ඇල්වතුරෙන්ද, දෙවනුව උණුවතුරෙන් හා සෝඩාවලින්ද අවසාන වශයෙන් උණුකර නිවනලද වතුරෙන්ද සේදීමට සැලැස්විය යුතුයි.

53. කිසිවකු විසින් :—

- (a) තමා කිරි බෙදාහරින්නකු ලෙස ප්‍රධානතුමා විසින් ලියාපදිංචිකරන ලද්දේ නම් හෝ ;

(b) තමා ලියාපදිංචිකරනු ලැබූ කිරිබෙදාහරින්නකු යටතේ රක්ෂාවේ නියුක්ත කිරි විකුණන්නකු වශයෙන් ප්‍රධානතුමා විසින් ලියාපදිංචිකරන ලද්දේ නම් හෝ ; මිස නැත්නම් ගම්ප්‍රදේශයෙන් පිටතදී නිපදවනලද කිරි ගම්ප්‍රදේශය ඇතුළත විකිණීමට තැබීම, ඉදිරිපත් කිරීම හෝ ගෙනයාම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි.

54. (1) කිරි නිපදවනු ලබන කිරිපව්විය පිහිටා ඇති ප්‍රදේශයෙහි විධිවිධ ප්‍රකාර සංඝාපිත ප්‍රදේශාධිකාරී සහාවේ ප්‍රධානතුමා විසින් කිරි පව්විය පරීක්ෂාකර බැලීමෙන් පසුව යම් අයෙකු කිරි බෙදාහරින්නකු වශයෙන් ලියාපදිංචිකිරීමට නුසුදුසුයයි සැලකර සිටින්නේ නම් ප්‍රධානතුමා විසින් එබඳු අයකු එසේ ලියාපදිංචිකිරීමට නුපුළුවන්යයි ප්‍රකාශ කරනහැකිය.

(2) කිසිවකු කිරි බෙදාහරින්නකු ලෙස ලියාපදිංචිකිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

55. (1) කිසිම බලපත්‍රයක් ලත් කිරිපව්වියකරයකු විසින් හෝ ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු විසින් හෝ ලියාපදිංචිකරනලද කිරි බෙදාහරින්නකු විසින් කිරිවෙළෙන් දෙකු වශයෙන් කිසිම කෙනෙකු ඒ අය ප්‍රධානතුමා විසින් කිරිවෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචිකරන ලද්දේනම් මිස නැත්නම් එකී බලපත්‍රකාරයා හෝ සපයන්නා හෝ බෙදා හරින්නා ලඟ කිරිවෙළෙන්දෙකු වශයෙන් රක්ෂාවේ යොදවා ගතයුතු නැත.

(2) ප්‍රධානතුමා සිසින් කිරිවෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචිවූ සෑම අයකුටම :—

- (a) ඒ අයගේ නම, ලියාපදිංචිකිරීමේ අඩකය හා ඒ අයගේ මහපට ඇඟිල්ලේ සලකුණත්,
- (b) ඒ අය රක්ෂාවෙහි යොදවාගෙන සිටින කිරිපව්වියේ බලපත්‍රකාරයාගේ ලියාපදිංචිකරනු ලැබූ කිරි සපයන්නාගේ හෝ ලියාපදිංචිකරනලද කිරි බෙදා හරින්නාගේ නමත් බලපත්‍ර අඩකය හෝ ලියාපදිංචිකිරීමේ අඩකයත් සඳහන් ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් නිකුත් කළයුතුයි.

(3) ප්‍රධානතුමා විසින් නම නියම කරනලද වෛද්‍යනිල ධාරියෙකු විසින් ඒ අය පරීක්ෂාකර බලා ඔහු බෝවෙන රෝග යකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් නොපෙළෙන්නේයයි සහතික කරනතුරු ප්‍රධානතුමා විසින් මේ අතුරු ව්‍යවස්ථාව යටතේ යම්කිසිවකු කිරිවෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචි නොකර සිටිය හැකිය.

(4) කිරිවෙළෙන්දෙකු වශයෙන් කිසිවකු ලියාපදිංචිකිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

56. ලියාපදිංචිකරනු ලැබූ සෑම කිරිවෙළෙන්දෙකු විසින්ම කිරි විකිණීමට තැබීමේදී, ඉදිරිපත්කිරීමේදී හෝ ගෙනයා මේදී හෝ විකිණීමේදී හෝ ඇවිද විකිණීමේදී තමාගේ ලියාපදිංචිකිරීමේ පත්‍රය තමා ලඟ තබාගත යුතුවන්නේ හැර ප්‍රධාන තුමා විසින් හෝ විධිවිධ පරිදි ඒ සඳහා ප්‍රධානතුමාගෙන් බලය ලත් නිලධාරියකු විසින් හෝ එය පෙන්වනුමකරන්නට ඕනෑය කියා ඉල්ලා සිටිවිට එය ඉදිරිපත් කළයුතුද වන්නේය.

57. කිසිවකු විසින් ගම්ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල හා දෙමළ පරිවර්තන ලියනලද ලේබලයක් පිට අලවනලද භාජනයක වත්කරනු ලැබද, විකුණන අවස්ථාවේදී එය යොදා ඉවත්කරනලද කිරි යනුවෙන් ප්‍රකාශ කරනු ලැබද තිබෙනොත් මිස නැත්නම් යොදා ඉවත්කරන ලද කිරි හෝ ;
- (b) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් හෝ මිශ්‍ර කරනලද්දමු කිරි හෝ ;

(c) දියසිරාව නොපවත්නා සුළු යම්කිසි ස්ථාන ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසනලද කටවල් ඇති බෝතලවල දමනලද කිරි;

විකිණීමට තැබීම, ඉදිරිපත් කිරීම හෝ ගෙනයාම හෝ විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි: එහෙත් හෝ හෝ කෝපිකඩයක හෝ බත්කඩයක ඒ ස්ථානයේදීම පාවිච්චිකිරීම පිණිස හෝ, කෝපි හෝ කොකෝවා මිශ්‍රකරන ලද කිරි මේ අතුරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍රකිරීමක් වශයෙන් සලකණු නොලැබේ.

58. ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම නිලධාරියෙකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ ඕනෑම කිරිසපයන්නෙකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ ඕනෑම කිරි බෙදාහරින්නෙකුගෙන් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරිවෙළෙන්දෙකුගෙන් එයට නියම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සැම්පලයක් ඕනෑම වේලාවක ඉල්ලා ලබාගත හැකිය.

59. කිසිම කිරිපවිටියක බලපත්‍රකාරයකු විසින්, ලියාපදිංචිකරනු ලැබූ කිරිසපයන්නකු විසින් ලියාපදිංචිකරනු ලැබූ කිරි බෙදාහරින්නකු විසින් හෝ ලියාපදිංචිකරනු ලැබූ කිරි වෙළෙන්දෙකු විසින් නීතිප්‍රකාර 58 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කරන ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප නොකළ යුතුයි.

60. කිරිපවිටියක බලපත්‍රකාරයා විසින් (කිරිපවිටිය හා කිරි විකිණීම සම්බන්ධවූ) මේ අතුරු ව්‍යවස්ථාවල සිංහල පිටපතකුත් බලපත්‍රයත් රාමුකොට කිරිපවිටියේ කාටත් පෙනෙන ස්ථානයක එල්ලාතැබීමට සැලැස්විය යුතුයි.

ආහාරද්‍රව්‍ය වෙළඳාම

61. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අලුත්මාළු, එලවළු, පලතුරු හෝ නරක්වී යන වෙනත් ආහාරද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳාම් පලකින් බාහිරවූ) ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 184 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදාට අවසාන වන්නේය.

62. යම්කිසි කඩයක හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් ස්ථානයක මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අළුත්මාළු, එළවළු හෝ නරක්වනසුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා විසින් හෝ වෙළඳාම්කරන්නා විසින් හෝ මස්,කුකුලු, තාරා ආදී පක්‍ෂීන් හා අළුත් මාළුන්, එළවලුන් වෙන්කර තබාගත යුතුයි. තවද කුකුළු, තාරා ආදීන් පක්‍ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විඳිනට සිදුනොවනසේ සාදනලද කුඩුවල දමා ඒ පක්‍ෂීන් තබාගත යුතුයි.

63. ප්‍රධානතුමා විසින් හෝ ඵතුමාගේ ලියවිල්ලකින් විධිවූ පරිදි බලයලත් ඕනෑම කෙනෙකු විසින් හෝ මද්‍රැෂ් ආහාරය පිණිස මස්, කුකුළු, තාරා ආදී පක්‍ෂීන්, අළුත්මාළු, පලතුරු, එලවළු හා නරක්වන සුළු වෙනත් ආහාර වර්ග විකිණීම සඳහා පාවිච්චිකරන ඕනෑම කඩයක් හෝ (වෙළඳාම් පලකින් බාහිරවූ) ස්ථානයක් හෝ පරීක්ෂාකර බැලිය හැකිය.

64. (1) පහත සඳහන් කෝන්දේසිවලට අනුකූලවන පෙට්ටියක හෝ රථයක හෝ දමා මිස නැත්නම් කිසිම මසක් යම් මස් මඩුවක සිට යම් කඩයකට හෝ මස් විකුණන ස්ථානයකට හෝ ගෙන යායුතු නොවේ—

- (a) පෙට්ටියක් පාවිච්චිකරන්නේ නම් ඒ පෙට්ටිය ඇතුළු පැත්තේ තුත්තනාගනම් හෝ පෙරෙන සවිභාවය නොමැති ද්‍රව්‍ය වර්ගයක් හෝ අල්ලන ලදුවද මුසියක් ඇතුළුව තිබිය යුතුයි;
- (b) රථයක් පාවිච්චි කරන්නේ නම් ඒ රථය—
  - (i) අවිවෙන් හෝ වම්බෙන් හෝ මැස්සන්ගෙන් හෝ දුම්ලේලෙන් අපිරිසිදුවීමෙන් හෝ මස් ආරක්ෂාවට වහලක්ද;

(ii) මහජනයාට නොපෙනෙන සේ මස් ආවරණය වීමට රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළවරේ ආවරණයක්ද;

(iii) මස් රැස්කිරීම සඳහා ඇතුල්පැත්තේ තුත්තනාගනම් හෝ දියසිරාව උරානොගන්නා වෙනත් යම් ද්‍රව්‍යයක් හෝ අල්ලනලද කාමරයක්ද;

ඇතිව තිබිය යුතුයි.

(2) 1 වැනි ඡේදයේ විධිවිධාන උල්ලංඝනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එසේ උල්ලංඝනය කිරීම ගැන වගකියයුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියම කලාවූ අයය. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමෙකු වෙනුවෙන් කරනු ලබන්නෝ ඒ අයය.

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිත්ත

65. (1) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) කලක් තබාගත හැකිවන සේ මාළු සකස්කිරීම;
- (b) ජාඩ් හෝ කරවල ගබඩාකිරීම;
- (c) තොග ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- (d) කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රිම පොහොර සෑදීම;
- (e) රබර් වියලීම හෝ සෑදීම;
- (f) විනාකිරි සෑදීම;
- (g) සබන් සෑදීම;
- (h) හම් පදම් කරන ස්ථානයක් තබාගැනීම;
- (i) පුවක් වියලීම;
- (j) සතුන්ගේ ලේ හෝ මළකුණු උණුකිරීම;
- (k) සතුන්ගේ හම් ගබඩාකිරීම;
- (l) සතුන්ගේ ඇටකටු ගබඩාකිරීම;
- (m) මාළු අයිස් දැමීම;
- (n) දූවදණු පොහොර සකස්කිරීම;
- (o) පොල්ලෙලි පෙහවීම පිණිස වළක් තබාගැනීම;
- (p) රබර් ෂීට් හෝ ක්‍රෝප් රබර් දුම්ගැස්සවීම හෝ සෑදීම;
- (q) කෘත්‍රිම පොහොර හෝ කෘත්‍රිම පොහොර සෑදීමට ගන්නා ද්‍රව්‍ය හෝ ගෝනි තුනකට වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම.

(2) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) සෝඩා ලැමතඩ් ආදී සිසිල්බීම වර්ග සෑදීම;
- (b) කොප්පරා සෑදීම;
- (c) තෙල්වලින් හෝ පැවරල් ආදී වෙනත් දූවෙන ද්‍රව්‍ය වලින් හෝ වෘෂ්පවලින් හෝ ඉලැක්ට්‍රික් බලයෙන් හෝ ක්‍රියාකරන යන්ත්‍ර පාවිච්චිකරන යම් කමිත්තයක්;
- (d) යන්ත්‍ර, සූත්‍රාදියෙන් තෙල් හිඳීම;
- (e) කබුක්ගල් හෝ බොරලු සඳහා ගල්වළවල් හැරීම;
- (f) කොප්පරා ගබඩාකිරීම;
- (g) පිදුරු ගබඩාකිරීම;
- (h) පොල් කපා වියලා සකස්කිරීම;
- (i) මීරන් වියලා සකස්කිරීම හෝ ගබඩාකිරීම;
- (j) හුණුගල් ලබාගැනීම පිණිස වළක් කැණීම;
- (k) යන්ත්‍රසූත්‍ර මාගියෙන් පොල්තෙල් හිඳීම;
- (l) හුණු පිච්චිම හෝ ගබඩාකිරීම;
- (m) ලී මඩුවක් හෝ දරමඩුවක් තබාගැනීම;
- (n) කෙඳි වර්ග නෙලීම හෝ ගබඩාකිරීම;

- (o) කපු පුළුන් (නූල් ආදිය) ගබඩාකිරීම ;
- (p) ගිනිපෙට්ටි සෑදීම ;
- (q) රත්සේඤ්ඤ සෑදීම හා ගිණිකෙළි කමිණින.

(3) පහත දැක්වෙන කමිණින අප්‍රියවූද අන්තරාදයකවූද කමිණිනවශයෙන් වශයෙන් සලකනු ලැබේ.—

ගඩොල්, උළු හෝ අතුරු පිවිටීම.

66. (1) සෞඛ්‍ය පිළිබඳ නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කිසියම් කමිණිනවශයෙන් කරගෙන යායුතු නැත.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම එය 184 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර මස තිස්එක් වෙනිදාට අවසන් වන්නේය.

67. (1) අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කිසියම් කමිණින යක් කරගෙනයාමට බලපොරොත්තුවන ස්ථානය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලැබේ ;

(2) ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීමට බලපොරොත්තුවන යම් ගොඩනැගිල්ලක් වේනම් එය පහත සඳහන් නියමයන්ට එකඟවද තිබෙනොත් මිස නැත්නම් ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවැසිකමක් නැත.

ඒ නියමයන් කවරේදයන් :—

- (a) ඒ ගොඩනැගිල්ලේ වහලු කල්පවනිත ද්‍රව්‍යවලින් සෑදූ එහි බිම සිමෙන්ති දමා තිබිය යුතුයි ;
- (b) ගොඩනැගිල්ල හොඳහැටි සෑදූ තිබිය යුතුවත් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත් හොඳට එළිය වැටෙන ලෙසත් සැහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් තිබිය යුතුයි ;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හයකට නොඅඩුවිය යුතුයි ;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘත කළ හැකිවූ ජනේල තිබිය යුතුය. එකී ජනේලවල වර්ෂිකාණය බිම සාමාන්‍ය මතුපිට වර්ෂි ප්‍රමාණයෙන් පහළොහෙන් එක් පංගුවකට අඩුනොවිය යුතුයි ;
- (e) ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව ගඩොල්වලින්, ගල්වලින් හෝ කබුක් ගල්වලින් සෑදෙනු ලදුව තිබිය යුතුයි ;
- (f) ඒ බිත්තිවල ඇතුල්පැති බිම සිට අඩි හතරකට අඩු නොවූ උසට සිමෙන්තියෙන් කපලාදකොට අවශේෂ කොටස හුණු බදුමෙන් කපලාද කරනු ලැබ සුදුහුණු ගෘහ ලදුව තිබිය යුතුයි ;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සෑයම් කරන ලදුව හෝ සුදුහුණු ගෘහ ලදුව හෝ තිබිය යුතුයි.

68. (1) අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් සඳහා බලපත්‍රයක් නිකුත්කරනලද කාලසීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක ඒ කමිණිනවශයෙන් කටයුතු සඳහා පාවිච්චි කරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 67 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ විධිවිධානවලට එකඟව නොපවත්නේ නම් සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් ඒ කමිණිනවශයෙන් වෙනුවෙන් බලපත්‍ර ලත් නැතැත්තාවෙන් හැරකරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන්කර තිබෙන දවසකට ප්‍රථමයෙන් ඒ ගොඩ නැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් පිළියෙල කිරීමට කළයුතුවූ සෑම දෙයක්ම කරනට ඕනෑය කියා ඔහුට තිවේදනය කළහැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් නිකුත්කරනු ලැබූ යම් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙනයාම සඳහා බලපත්‍රලත් කිසිවකු විසින් ලියවිල්ලකින්වූ ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ටකිරීම පැහැර හැරිය යුතු නැත.

69. 68 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේවූ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙන යන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්තාවූ විටක හෝ ඔහු විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදා ගන්නාලද යම් කිසිවකුට හැරකරන ලද්දවූ විටක හෝ එය බලපත්‍රකාරයාට හැරදුන්නාක්මෙන් සැලකිය යුතුයි.

70. යම් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙන යාම සඳහා බලපත්‍රලත් අය විසින් :—

- (a) අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුරා ශුචිපවිත්‍ර කිරීමටද ;
- (b) අඩුගණනේ දෙළොස් මාසයකට එකවරක් බැගින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද ;
- (c) ඒ කමිණිනවශයෙන් සඳහා පාවිච්චිකරන සෑම උපකරණ, මෙවලම් හා භාජන ශුචිපවිත්‍රව තැබීමටද,
- (d) සියලුම කුණු, හුම්භාගය අතුරා ඉවත දමන කැලී කසළ, රොඩුබොඩු හා කැට කැබලිද ඒ කමිණිනවශයෙන් වෙනත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද ආවරණය කරනු ලැබූ භාජනවල දමා දින පතා ඒ කමිණිනවශයෙන් කරගෙන යන හුම්භාගයෙන් ඉවත්කරවීමටද,

සැලැස්විය යුතුයි.

71. යම් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙන යාම සඳහා බලපත්‍ර ලත් අය විසින් කිසියම් ලීදක් වැවක්, ගංගාවක්, ඔයක් ඇලක්, දොළක්, දියපාරක්, විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජලස්ථානයක් අපවිත්‍ර කිරීම හෝ දුෂ්‍යකිරීම හෝ නොකට යුතුයි.

72. යම් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙන යාම සඳහා බලපත්‍රලත් අය විසින් අසල්වැසි අයට කොයි අන්දමකින්වත් කරදරයක් වියහැකි පරිද්දෙන් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට හෝ පහසුකම්වලට හෝ අහතුරක් වියහැකි පරිද්දෙන් ඒ කමිණිනවශයෙන් කරගෙන යායුතු නැත.

73. යම් අප්‍රියවූ හෝ අන්තරාදයකවූ කමිණිනවශයෙන් කරගෙන යාම සඳහා බලපත්‍රලත් අය විසින් ඒ කමිණිනවශයෙන් කරගෙන යන අවස්ථාවේදී එයින් නිකුත්වන අප්‍රියවූ වාතය හා ගැස්—

- (a) අන්තරාදයකවූ හෝ අප්‍රියවූ විපාකයක් ඇතිනොවී සුදුසුවූ අන්දමකට ඉහළට ගොස් උඩුහුළුකට සම්මිශ්‍ර වී ව්‍යාප්තවී යනු ලැබීමට හෝ ;
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ ඒවා උකුකරන උපකරණයක් ඇතුළට හෝ යවනු ලැබීමට ; හෝ සැලැස්විය යුතුය.

74. 67 වැනි අතුරු ව්‍යවස්ථාවේ සිට 73 වැනි අතුරු ව්‍යවස්ථාව දක්වා ඇතුරු ව්‍යවස්ථාවල විධි විධාන ලී මඩු හෝ දරමඩු කෙරෙහි අදාළ නොවේ.

75. සුදුසුවූ හැම විටෙකම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලපත්‍ර කායඝී සභාවේ ඕනෑම නිලධාරියෙකු විසින් හෝ අප්‍රියවූ හෝ අන්තරාදයකවූ යම්කිසි කමිණිනවශයෙන් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුළුවී පරීක්ෂාකර බැලීම නිත්‍යානුකූලය. තවද බලපත්‍රලත් අය විසින් හෝ ඒ ස්ථානය හැරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

ලී මඩු සහ දරමඩු

76. ලී මඩුවක් හෝ දරමඩුවක් සඳහා බලපත්‍ර ලබා ගැනීමට අදහස්කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසි වලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ලී මඩුවක් හෝ දරමඩුවක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට අයිතිවැසිකමක් නැත්තේය—

- (a) ලඟම පිහිටි මිනිසුන් පදිංචි නිවසක සිට ඔර පණහ කට අඩුනොවූ දුරකින් ඊට සම්බන්ධයක් නැතිව ඒ ස්ථානය පිහිටා තිබිය යුතුයි ;

- (b) ඒ ස්ථානය ප්‍රධානතම විසින් අනුමතකර තිබිය යුතුය.
- (c) බිත්තිවලින් වටකිරීමට හෝ කොන්ක්‍රීට්, ගඩොල් කබුක්ගල් හෝ යකඩ හෝ ලී කණුමත සැදීමට හෝ අදහස් කරන ලී හෝ දරමඩුවක් සම්බන්ධ යෙන් වූ විට එකී මඩුවේ සාමාන්‍ය උස අඩි දහයකට අඩු නොවිය යුතුවන හැර එහි කිසිම තැනක් උස අඩි 7කට අඩුනොවිය යුතුයි.
- (d) වහල කල් පවතින ද්‍රව්‍යවලින් සාදනිමය යුතුය.

77. ලීමඩුවක හෝ දරමඩුවක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තමාට අයිති ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම සහ ඒ ඒ අවස්ථාවේ හැටියට "Licensed Timber Depot" හෝ "Licensed Firewood Depot" යන ඉංග්‍රීසි වචන පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් එල්ලා තබා ගත යුතුයි.

78. ලීමඩුවක හෝ දරමඩුවක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ඒ ස්ථානයේ යම් ගින්නක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රධානතම විසින් නියමකරනු ලබන වැලි බාල්දි හෝ ගිනි නිවීමේ උපකරණ හෝ ඒ දෙවර්ගයම හෝ යම්කිසි ගණනක් ඒ බලපත්‍ර ලත් ස්ථානයෙහි තබාගත යුතුය.

- 79. (1) බිත්තිවලින් වටකරනලද යම් ලීමඩුවක් හෝ දරමඩුවක් වූවිට—
  - (a) ගොඩනැගිල්ලේ යම් බිත්ති මුණතක සිට අඩි තුනක් ඇතුළත දෘඪවන හෝ දර අඩුක්කු නොකළ යුතුයි.
  - (b) වහලේ සිවිලිමක් නොතිබිය යුතුවන හැර වහලට යටින් තවටු හෝ එබඳු දේවල් හෝ සවි නොකළ යුතුයි.

(2) බිත්තිවලින් වට නොකරනලද යම් ලීමඩුවක් හෝ දරමඩුවක් හෝ වූවිට ඒ මඩුවේ ප්‍රධානතම විසින් අනුමත කරනලද වේදිකාවක් උඩ මිස නැත්නම් ලී හෝ දර අඩුක්කු කිරීම හෝ ගබඩාකිරීම හෝ නොකට යුතුයි.

80. මේ අතුරු ව්‍යවස්ථා වලටගුවන දිනයේදී පිහිටුවා තිබුණ දරමඩු හෝ ලී මඩු සම්බන්ධයෙන් 76 වැනි අතුරු ව්‍යවස්ථාවේ (a), (b) සහ (c) යන ඡේදවල විධිවිධාන අදාළ නොවෙති.

වල්පැළෑටි සහ කැලිකසල

81. ගම්පුදේශය ඇතුළත යම්කිසි ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ ඉඩම වල්පැළෑටි වලින් හා කැලිකසලවලින් තොරවද ඔහුගේ ගෙමිදුල පිරිසිදුව හා සනීපදායක තත්වයකද තබාගත යුතුය.

මැලේරියා උණ වැළැක්වීම

82. ගම්පුදේශය තුළ ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මදුරුවන්ගේ හෝ රෝගවාහක ක්ෂුද්‍ර ප්‍රාණීන්ගේ හෝ වැඩිම ඇතිවිය හැකි සියලුම භාජන එකී ඉඩමෙන් ඉවත්කල යුතුය. නැතහොත් ඉවත් කරවිය යුතුය.

පොකුණු, වතුර වලවල්, වසානැති අගල් හා වැසිකිලි කාණු යන මේවායින් වතුර බැසයාමට සැලැස්වීම

83. ඕනෑම ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩමේ යම් නිවසක සිට යාර හැටක දුරප්‍රමාණයක් ඇතුළත පිහිටා තිබෙන සියලු පොකුණු වතුර වලවල්, වසා නැති අගල්, වැසිකිලි කාණු හෝ කාණුවලින් බැසයන දේවල්, කුණුවතුර අපවිත්‍ර ද්‍රව්‍ය හෝ අප්‍රියකරවූ අන්දමක නැතහොත් සනීපයට බාධා ගෙනදිය හැකිවූ යම් ද්‍රව්‍යයක් එකතුවී තිබෙන්නාවූ හෝ එකතුවී පිණිස පාවිච්චිකලාවූ වෙනත් ස්ථාන යන මේවාට කාණු දැමීමට, ඒවා ශුඛ පවිත්‍ර කිරීමට, වැසීමට හෝ ගොඩකිරීමට සැලැස්විය යුතුය.

කලකට පමණක් පවත්නාවූ හෝ සැමකල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයන් බෝවෙන්නාවූ රෝග

84. (1) ප්‍රධානතම විසින් හෝ එතුමාගෙන් ලියවිල්ල කින් බලය ලත් යම්කිසිවකු විසින් හෝ කලකට පමණක් පවත්නාවූ, සැමකල්හිම පවත්නාවූ හෝ ස්පෘශ්‍යයන් බෝ වෙන්නාවූ සවහාවය ඇති රෝගයකින් පෙළෙන අයකු සිටින ඕනෑම ගෙයක හෝ ගොඩනැගිල්ලක කාටත් පෙනෙන බාහිර කොටසක සලකුණක් තබා හෝ තැබීමට සලස්වා හෝ ඒ සලකුණ එතුමාට සුදුසුසුයි හැඟෙන යම් කාලයකට සවි කර තැබීම නීත්‍යානුකූල වන්නේය.

(2) ප්‍රධානතමගේ අවසරය නැතිව කිසිවකු විසින් එබඳු ලකුණක් ඉවත්කිරීම හෝ මකා දැමීම හෝ නොකට යුතුයි.

85. 84 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන කිසිවකු විසින් කිසිම මහපාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථානයකට ඕනෑකමින් පැමිණිය යුතුනැත.

86. 84 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් රෝගවලින් යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකු මැරුණවිට ඒ මරණය සිදුවූ ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ මැරුණවූ අයගේ කිවිටුම වැඩිහිටි පිරිමි නැදෑයා විසින් හෝ ඒ අයගේ මෘතශරීරය වහාම භූමදානකිරීම ගැන හෝ ආදහනකිරීම ගැන වගකියයුතු වන්නේය. එකී අයිති කාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ නැදෑයා විසින් එසේ භූමදානකිරීම හෝ ආදහනකිරීම පැහැර හැරියොත් හෝ එසේකිරීමට එබඳු කෙනෙකු නොසිටියොත් කායඝී සභාව විසින් ඒ මෘතශරීරය භූමදානකිරීමට හෝ ආදහන කිරීමට සැලැස්විය යුතුයි. තවද එසේ කිරීමෙන් දරන්ට යෙදුන වියදම එකී අයිතිකාරයාගෙන්, පදිංචිකාරයාගෙන් හෝ පිරිමි නැදෑයාගෙන් කායඝී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

87. කිසිවකු විසින් 84 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් රෝගයකින් පෙළෙන යම් ලදුරුවකු හෝ කෙනෙකු ඕනෑකමින් යම්කිසි පාරකට, අඩිපාරකට හෝ පොදු ස්ථාන යකට ගෙන ඒම හෝ එබඳු තැනකට පැමිණීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

නෑම හා සේදීම

88. පොදු ස්නාන ස්ථානයක පිරිමි, ගැණු දෙපසයෙන් හුදෙක් එක් පසයක පමණක් ප්‍රයෝජනය සඳහායැයි කායඝී සභාව විසින් වෙන්කොට කොටු කරනලද කිසිම ස්ථානයකට අනික් පසයේ කිසිවකු විසින් ඇතුල් නොවිය යුතුයි.

89. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සමේ රෝගය කින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙලුනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරුණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ස්නාන ස්ථානයක නෑම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයෙකුගේ ප්‍රයෝජනය සඳහා වූ ජලය සෞඛ්‍ය සම්පන්න කිසිවකු විසින් යම් පොදු ලිදකින් හෝ ස්නාන ස්ථානයකින් ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විස්සක්වත් ඈතට ගෙනයායුතුයි.

90. කිසිවකු විසින් පොදු ලිදකින් හෝ ස්නාන ස්ථානයකින් හෝ ජලය ලබා ගැනීමේ කටයුතු සඳහා පවිත්‍ර නොවූ කිසිම භාජනයක් පාවිච්චි නොකළ යුතුය.

91. කිසිවකු විසින්—

- (1) පොදු ලිදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක හෝ ඒ අසල කිසිම සතකු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම; හෝ
- (2) මොනම කාරණයක් සඳහාවත් කිසිම ස්නාන ස්ථාන යකට කිසිම සතකු දැක්කීම, එළවීම හෝ ගෙන යාම; හෝ



(3) කිසිම පොදු ලිඳක හෝ ස්නානය සාධකයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අප විත්‍ර කිරීම; හෝ

(4) ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලිඳකින්, වැවකින් හෝ වෙනත් යම් ජලසාධකයකින් වතුර කරත්තයකින් හෝ පිප්පයකින් හෝ කලින් කල කායාචි සභාව විසින් නියමකරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙනයාම; නොකළ යුතුයි.

92. කායාචි සභාවේ යෝජනාවකින් යම්කිසි පොදු ලිඳක පිල්ලක හෝ වෙනත් ජලසාධකවල නැම හෝ සේදීම හෝ තහනම්කිරීම නීත්‍යානුකූලය.

93. සේදීම සඳහා හෝ නැම සඳහා හෝ බීමට ජලය ගැනීමට සහ සතුන් නැවීම සඳහා කායාචි සභාව විසින් ඊට අභිමත පරිදි ඕනෑම විශේෂ සාධකයක් වෙන්කළ හැකිය. වාරිමාලී පිළිබඳ ආඥාපනත යටතේ නියෝග සම්පාදනය කොට ඇති යම් වැව් අමුණු කමිණත්තයක් සම්බන්ධයෙන් මේ ඡේදයේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

(2) කිසිවකු විසින් (1) වන ඡේදය යටතේ කායාචි සභාව වෙන්කොට ඇති කිසිම සාධකයක්, එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

94. ගම්ප්‍රදේශයේ වතුර හිඟකමක් පවතිය කියා කායාචි සභාව විසින් ප්‍රකාශකර තිබෙන විට කායාචි සභාවෙන් නියම කරනලද කාලයේදී කිසිවකු විසින් කිසිම ප්‍රසිඛ ලිඳක, වැවක හෝ ජලසාධකයක වතුර කරත්තයකින් හෝ පිප්පයකින් හෝ ගෙනයාම හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතිව එබඳු ලිඳකින්, වැවකින් හෝ ජලසාධකයකින් ප්‍රධානතුමා විසින් කලින් කල ගෙනයාමට නියම කරනු ලබන ප්‍රමාණයට වඩා වතුර ගෙනයාම හෝ ගෙන යාමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

95. (1) එබඳු ක්‍රියා පිළිවෙළක් නියමකිරීම අවශ්‍යයයි හැඟෙන කවර විටෙකදී වුවත් කායාචි සභාව විසින් ප්‍රධාන තුමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් බිම සඳහා හෝ ගෙදරදෙපේ වැඩකටයුතු සඳහා ජලය සපයන ලිඳක් පිහිටා තිබෙන ඕනෑම ඉඩමක අයිතිකාරයාට, හවුල් අයිතිකාරයාට, බදුකාරයාට හෝ පදිංචිකාරයාට ඒ ලිඳේ වතුර ඉහදම ශුඛ පවිත්‍ර කරනමෙන් හා කායාචි සභාව විසින් සනීපාරක්ෂාව සඳහා කළයුතුයයි කියනු ලබන යම් යම් අවන්වැඩියාවල් කරනමෙන් නිවේදනය කරවිය හැකිය.

(2) (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ වාඩු සෑම අයකු විසින්ම ඒ දැන්වීම භාරදෙනු ලැබූ දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඒ දැන්වීමේ සඳහන් නියමයන් ඉෂ්ටකළ යුතුයි.

96. ඒ සඳහා ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් හෝ වෙනත් යම් සුදුසු අන්දමකින් හෝ දැනුම්දෙනු ලබන දින සිට දවස් හතක් ඇතුළතදී පාවිච්චියට නොගෙන තිබෙන සෑම ලිඳක්, ගල්වළක් හෝ පහසකම ඒ ලිඳ ගල් වළ හෝ පහස පිහිටුවා තිබෙන ඉඩමේ අයිතිකාරයා විසින්, හවුල් අයිතිකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ බදු කාරයා විසින් වසා දැමිය යුතුය.

97. දිය පිල්ලකින් පොම්න ලිඳක් නොවූ යම් ලිඳක් පිහිටා තිබෙන ඉඩමක අයිතිකාරයා විසින් හෝ හවුල් අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ බදුකාරයා විසින් ඒ ලිඳට ඉරු එළිය වැටීම වැළක්වීම සඳහා සුදුසු සෙවනක් සැපයීමට සැලැස්විය යුතුයි.

ගවයන් ආදී සතුන් ආලෝකීරීම හා බැඳ තැබීම

98. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විධිවූ පරිදි ලිය විල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසු වූ සෑම කල්හිම ඕනෑම ගව මඩුවකට, ස්ථාලයකට, එළවන් හෝ බැටළුවන් දමා ඇති කොරවුවකට හෝ උරු කොරවුවකට ඇතුල්වී පරිඤ්ඤාකිරීම නීත්‍යානුකූල වන්නේය.

99. ඕනෑම ගවමඩුවක, ස්ථාලයක, එළවන් හෝ බැටළුවන් දමන කොරවුවක හෝ උරු කොරවුවකට අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ;

(1) හැම කල්හිම එකී මඩුව, ස්ථාලය කොරවුව හෝ කොරවුව සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීමටත්;

(2) ඒ සතුන්ගේ අගුළු හා ඒ ස්ථානයේ තිබෙන වෙනත් කැලිකසල දිනපතා ඒ ස්ථානයෙන් ඉවත්කොට මහජනයාට කරදරයක් නොවන යම් පරිද්දකින් ඒවාට සුදුස්සක් කිරීමටත්;

අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට වගබලාගත යුතුයි.

දඩාවතේ යන ගවයන්

100. (1) ගම්ප්‍රදේශය තුළ යම්කිසි පොදු මාවතක හෝ අභිපාරක දඩාවතේ ගැසිරෙන සියලුම ගවයන් බැටළුවන් හා එළවන් අල්ලා බැඳගත්විට ඒ සඳහා කායාචි සභාව විසින් පිහිටුවා තිබෙන සතුන් දමන කොරවුවට දැමිය යුතුයි.

(2) දඩාවතේ යන සතුන් දමන, කොරවුව බඳිනලද යම් සහකු ඉන් ඉවත්කරගෙන යාමට මත්තෙන් අයකළ යුතු වූ ගස්තුට පහත දැක්වෙනසේ ගණන් බැලිය යුතුය:—

දවසකට හෝ දවසකින් කොටසකට හෝ කොරවුවට දමන එක් සතකුට ගත පණහකි.

(කැම සපයන ලද්දේනම්) දවසකට හෝ දවසකින් කොටසකට හෝ කැම සඳහා එක් සතකුට ගත විසිපහකි.

ගවමඩු, ගාල් හා නැවතුම්පලවල්

101. (1) ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූපරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පොදු ප්‍රයෝජනය සඳහා ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් පිහිටුවාගෙන යාම පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) එබඳු සෑම බලපත්‍රයක්ම 184 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු කරනු නොලැබුවහොත් එය නිකුත් කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

102. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බල පත්‍රකාරයකු විසින්ම ඒ ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම් පලේ අයකළහැකි ගස්තුටල සටහනක් සිංහලෙන් ලියා ගව මඩුවේ හෝ ගාලේ හෝ නැවතුම්පලේ කාටත් පෙනෙන සාධකයක ප්‍රදර්ශනය කරවීමට සැලැස්විය යුතුයි.

103. ගවමඩුවක, ගාලක හෝ නැවතුම්පලක සෑම බල පත්‍රකාරයකු විසින්ම—

(1) ගවමඩුවේ, ගාලේ, හෝ නැවතුම්පලේ භූමිභාගය සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබාගත යුතුවන්නේ භාර;

(2) ගවමඩුවේ, ගාලේ හෝ නැවතුම්පලේ යම්කිසි සුදුවක් හෝ නොමනා හැසිරීමක් හෝ ඇතිවීමට ඉඩ නොදිය යුතුයි.

104. සෑම ගාලක හෝ නැවතුම්පලකම බලපත්‍රකාරයා විසින් එහි කරත්ත නතරකර තැබීම සඳහා විශේෂ ඉඩම් කැබැල්ලක් සපයා තිබිය යුතුයි.

105. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් විධිවූ පරිදි ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකු විසින් සුදුසු වූ හැමවිටකදීම ගවමඩුවට, ගාලට හෝ නැවතුම්පලට ඇතුල්වී පරිඤ්ඤාකර බැලීම නීත්‍යානුකූල වන්නේය. තවද බලපත්‍ර කාරයා විසින් ඔහුට අවශ්‍ය සියලුම ආධාර දිය යුතුය.

106. වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහජන යාගේ හිත පිණිස යම් බලපත්‍රයක් තහනම් කිරීම අවශ්‍ය වන්නේනම් ප්‍රධානතුමා විසින් ගවමඩුවක්, ගාලක් හෝ නැවතුම්පලක් සඳහා වූ ඕනෑම බලපත්‍රයක් යම්කිසි කාල සීමාවකට අවලංගුකිරීම නීත්‍යානුකූල වන්නේය.

මැරුණාටු සතුන්ගේ මලකුණු

107. යම්කිසි සතකු මැරුණවිට, උග මැරුණු වේලාවේ සිට සැහෙන කාලසීමාවක් ඇතුළත උගේ මලකුණ වළලා දැමීම ඒ සතා අයිතිකාරයාගේ හෝ උග භාරව සිටි අයගේ හෝ යුතුකම වන්නේය. අයිතිකාරයා හෝ භාරකාරයා නොමැතිවුවිට හෝ අයිතිකාරයා විසින් හෝ භාරකාරයා විසින් වළලා නොදැමුවිට කායනී සභාව විසින් ඒ මලකුණ වළලාදැමීමට සැලැස්විය යුතුයි. ඒ සඳහා දරන්නට සිදුවූ වියදම එකී අයිතිකාරයාගෙන් හෝ භාරකාරයාගෙන් කායනී සභාවට එන්නට තිබෙන ණයක් පරිද්දෙන් අයකර ගත හැකිය.

108. කිසිවකු විසින් වෙන කෙනෙකුට අයිතිවූ හෝ වෙන කෙනෙකු පදිංචිව සිටින්නාවූ හෝ ඉඩමක හෝ දේපලක ඒ ඉඩමේ හෝ දේපලේ අයිතිකාරයාගේ හෝ පදිංචිකාරයාගේ හෝ අවසරය නැතුව කිසිම සතෙකුගේ මලකුණක් නැත්පත් නොකළ යුතුයි.

මස් වෙළඳාම

109. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන් පිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනු ලබන බලපත්‍රයක් දරන්නන්ගේ මිස නැතිනම් කිසිවකු විසින් ගම්පුද්දේය ඇතුළත කිසිම කඩයක් හෝ (වෙළඳාම් පලකින් බාහිරවූ) ස්ථානයක් මස් විකිණීම පිණිස පාවිච්චි නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදයේ යටතේ නිකුත්කරනු ලබන සෑම බලපත්‍රයක්ම එය නිකුත්කරන ලද අවරුද්දේ දෙසැම්බර මස තිස්එක්වෙනිදිට අවසාන වන්නේය.

(3) මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමාට අයත් ඒ ස්ථානයේ පිටත කාටත් පෙනෙන තැනක “Licensed Meat Stall” යන පදය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් පැහැදිලි ලෙස ලියනලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

110. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම—

(a) ප්‍රධානතුමාට හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකුට සුදුසුදු හැමකල්හිම පරීක්ෂා කර බැලිය හැකිවන පරිද්දෙන් තමාගේ ලහ රක්ෂාවේ නියුක්ත සියලුම අයවලුන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිලිවෙලවල් දක්වෙන ලැයිස්තුවක් ඒ ස්ථානයේ තබාතිබීමටද;

(b) සෑම කාමරයකම බිත්තිවල විදුරු ගබොල් අල්ලා තිබෙන්නාවූ හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබ තිබෙන්නාවූ යම් යම් කොටස් හැර අවශේෂ කොටස් එක් එක් අවරුද්දේ මාර්තු, ජූනි, සැප් තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් සුදුහුණු ගැවීමටද;

(c) එක් එක් අවරුද්දේ මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියමකරන වෙනත් යම් යම් කාලවලදීත් එහි ලියෙන්න කළ වැඩ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ ඒ කොටස්වල තෙල් සායම් ගා තිබෙනම් ඒවා සබන් හා උණුවනුරෙන් සේදීමටද;

(d) සෑම දවසකටම එක්වරක් බැගින් බලපත්‍රයේ දක්වා ඇති වේලාවට එහි බිම, බිත්තිවල ගබොල් අල්ලා හෝ සිමෙන්ති දමා හෝ තිබෙන කොටස්, මේස හා මස්කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් උලා සෝද දැමීමටද;

(e) මස්කඩේ පාවිච්චිකරන සියලුම කොකු මලකඩ නොකන අන්දමට හොඳට ඔප දමා තබාගැනීමටද;

(f) ඒ ස්ථානයේ සෑම කොටසක්ම හා සියලු ලී බඩු උප කරණ හා මෙවලම් ශුඛ පවිත්‍රවත් මනා තත්ත්ව යකත් තබා ගැනීමටද;

(g) ඒ ස්ථානයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණුබාල්දියක් තබා තිබීමටද;

(h) ඒ ස්ථානය තුළ ඕනෑම සේවකයෙකුට පහසුවෙන් පැමිණිය හැකි තැනක අඩු ගණනේ එක පස්කක මක්වත් තබා තිබීමටද;

(i) සියලුම කුණුකසල තුන්තනාගම්වලින් හෝ ගැල්ව තයිස් යකඩවලින් හෝ සාදන ලද්දවූ මුසියක් සහිතවූද භාජනයකට දැමීමට දැවසකට එක වරක් බැගින් එය ඒ ස්ථානයේ ඉවත්කරවා ශුඛපවිත්‍ර කිරීමටද;

(j) ඒ ස්ථානයේ බීමට සුදුසු සෑහෙන තරම් ජලය සැපයීමට; හා

(k) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිට පතක් රාමුකරවා ඒ ස්ථානයේ කාටත් පෙනෙන ස්ථානයක එල්ලා තැබීමටද;

සැලැස්විය යුතු වන්නේය.

111. කිසිවකු විසින් මස්කඩයක් තුළ කෙළ ගැසීමට ඇති පසික්කමට මිස වෙන තැනකට කෙළ ගැසිය යුතු නැත.

112. මස්කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මියන්නෙන් තොරව තබාගැනීමටත් එහි මියන්නේ වාසය ඇතිවිය හැකි ස්ථාන සුදුසු ලෙස පිරවීමටත් වග බලා ගත යුතුයි.

113. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ මස් කඩය නිදගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ යම් සතෙකු හෝ පක්ෂියකු හෝ ඒ කඩේට අවශ්‍යනොවූ යම් බඩුවක් හෝ තබාගැනීමේ ස්ථානයක් වශයෙන් හෝ පාවිච්චිකිරීමට ඉඩදිය යුතු නැත.

114. යම්කිසි සමේ රෝගයකින්, ව්‍යංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ හෝ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගත වන කාලසීමාවන් පසුවනතෙක් බලපත්‍රලත් මස්කඩයකට ඇතුල්වීම හෝ ඒ මස් කඩෙන් මස් ගෙනයාම හෝ එ මස් කඩේට මස් ගෙනැර්මද ඇතුළුව ඒ මස්කඩේ සම්බන්ධ යෙනවූ කිසිම කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

115. මස් කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් හෝ එය භාරව සිටින කිසිවකු විසින්, යම්කිසි සමේ රෝගයකින්, ව්‍යංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු යම් රෝගයකින් පෙළෙන යම් කෙනෙකුට ලහදී සාත්තුකිරීමේ යෙදී සිටියාවූ හෝ කිසිවකුට ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් මස්කඩයට ඇතුල්වීමට හෝ ඒ මස්කඩෙන් මස් ගෙනයාම හෝ ඒ මස් කඩේට මස් ගෙනැර්මද ඇතුළුව ඒ මස් කඩේ සම්බන්ධයෙන්වූ කිසිම කටයුත්තකට සහභාගිවීමට හෝ ඉඩ නොදිය යුතුයි.

116. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් ඕනෑම කෙනෙකු විසින් හෝ සුදුසුදු හැම කල්හිම ඕනෑම මස්කඩයකට ඇතුල්වී පරීක්ෂා කිරීම නීත්‍ය නුකුලය. ඒ මස්කඩේ බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් ඔහුට අවශ්‍ය සෑම ආධාරයක්ම දිය යුතුයි.

117. මස්කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මස් පිණිස සතුන් මැරීමේ ආඥාපණතේ (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශකරනු ලැබුවාවූ ආ ගම්පුද්දේය ඇතුළත පිහිටියාවූ මස් පිණිස සතුන් මරණ ප්‍රසිඬ මස් මඩුවකදී හෝ මස් පිණිස සතුන් මැරීම සඳහා එකී ආඥාපණතේ 11 වැනි වගන්තිය යටතේ නියම කරන ලද ස්ථානයකදී හෝ එකී ආඥාපණතේ 14 වැනි වගන්තිය යටතේ නිකුත්කරනු ලැබූ බලයක් පිට හෝ මරණලද සතෙකුගේ මස් හැර වෙන කිසිම මස්කඩක් ඒ මස් කඩය තුළ විකිණීම හෝ විකිණීමට තැබීම හෝ නොකළ යුතුයි.

118. මස් කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මස් විකිණීම පිණිස දිනපතා උදේ 7 සිට දවල් 10 දක්වාත් සවස 3 සිට රාත්‍රී 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

මාළු වෙළඳාම

119. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් මාළු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 184 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ කල්පිත අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වැනිදාට අවසාන වන්නේය.

120. යම් මාළු කඩයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන ස්ථානයක පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්වන්නේ නම් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත.

එනම්:—

- (a) ඒ ස්ථානය මනාත්‍රණව පවසාගත හොඳට වාතාශ්‍රය හා හොඳට ආලෝකය ඇතුළත් තිබිය යුතුය. නවද එහි සෑම කාමරයකම විවෘත කළවිට එක් එක් කාමරයේ මතුපිට බිම ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට අඩුනොවන වර්ගප්‍රමාණයක් ඇති විවෘතකළහැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (b) සෑම කාමරයකම බිත්ති එහි සෑමතැනම අඩි 7කට අඩුනොවන තරම් උස ඇතුළු තිබිය යුතුයි. සිමෙන්තියෙන් කපලාදැකොට හෝ විදුරු ගඩොල් අල්ලා හෝ තිබෙන කොටස් හැර අවශේෂ කොටස් හුණු බදුමෙන් කපලාදැකොට සුදුහුණු හා තිබිය යුතුයි;
- (c) සියලුම වහල්පල පොළවේ සිට අඩු ගණනේ අඩි 0ක් වත් උස්විය යුතුයි;
- (d) ලියෙන් සාදා තිබෙන සියලුම කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ හා තිබිය යුතුයි;
- (e) බාල්දියකට හිස්වන පරිද්දෙන් සම්බන්ධකොට ඇත්තාවූද සිමෙන්තියෙන් සාදා සිමෙන්තියෙන් කපලාදැකොට ඇත්තාවූද කාණුවකට සේන්ද්‍රවන ලෙස එහි බිම සුදුසුවූ පරිදි හැඩය ඇතිව සිමෙන්ති දමා මාදුකර තිබිය යුතුයි;
- (f) ඒ ස්ථානයේ අළුත් මාළු තබා තිබෙන සෑම මේසයකම මතුපිට තුන්තනාගම් වලින් හෝ වෙනත් දියසිරුව රඳා නොපවත්නා ද්‍රව්‍යයකින් හෝ ආවරණය කර තිබිය යුතුයි;
- (g) ඒ ස්ථානය යම්කිසි වැසිකිලියක සිට අඟුළුවලක සිට, පෝර ගොඩක සිට හෝ අනාවරණ කාණුවක සිට අඩුගණනේ අඩි පහහක්වත් ඇතින් පිහිටා තිබිය යුතුයි;
- (h) ඒ ස්ථානය ඇතුළත හෝ ඊට එකළුල්ලේම සම්බන්ධවන පරිද්දෙන් හෝ කිසිම අඟුළු වලක්, වැසිකිලියක් හෝ අළුවලක් පිහිටා තිබිය යුතු නැත.

121. අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන තැනක තමාගේ නම හා "Licensed Fish Stall" (බලපත්‍රලත් මාළු කඩය) යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා වලින් ලියනලද ලාල්ලක් එල්ලා තබාගත යුතුයි.

122. අඩුගණනේ අවුරුද්දකට හතර වතාවක්වත් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් යම් කාලවලදීත් අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ මාළු කඩේ කොටසක්කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලාදැකරනු ලැබූ හෝ යම් යම් කොටස්හැර අවශේෂ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ තෙල් සායම් හා තිබෙනම් එකී වකවානුවලදී සබන් හා උණු වතුරෙන් සේදීමට හෝ සැලැස්විය යුතුයි.

123. අළුත් මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම දවසකට එකවරක් බැගින් බලපත්‍රයේ සඳහන් කාලපරාසවලදී එහි බිමද, බිත්තිවල විදුරු ගඩොල් අල්ලාපු නොහොත් සිමෙන්තියෙන් කපලාදැකරනු ලැබූ කොටස්වල මේසවල මතුපිට හා මාලු කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටත් මතුපිටද හොඳින් උලා සේදීමට සැලැස්විය යුතු වන්නේය. නවද ඔහු විසින් මාලු එල්ලා තැබීමට පාවිච්චි කරන සියලුම කොකු මලකඩ නොකන අහුමට හොඳට ඔපදමා තබාගත යුතුවන්නේය.

124. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, එහි පරිසරය, කාණු, ලී බඩු හා උපකරණද මාලු ගබඩාකර තබාගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චිකරන මෙවලම්ද මනාත්‍රණව පවසාගත යුතු පවුලු ලෙසත් යම් කාණුවකින්, වැසිකිලියකින්, අඟුළු වලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් නැගෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතුවන්නේය.

125. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයේ රසායනික නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය ගත හැකිවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සාදනලද කුණු බාල්දියක් හා අඩුගණනේ එක පඩික්කමක්ද ඒ ස්ථානයේ තබාගත යුතුවන්නේය.

126. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානය මියගත්තේ නොව තබාගත යුතුවන හැර එහි තිබෙන මී ගුල් විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා කපලාදැකොට වසාදමිය යුතුයි.

127. මොනම කාරණයක් සඳහාමත් කිසිවකු විසින් බලපත්‍රලත් ස්ථානයෙහි මොනම සහකුවත්, කුරුල්ලකුවත් තබා නොගත යුතුයි.

128. කිසිවකු විසින් මාළු කඩයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පඩික්කමක් ඇතුළට මිස එහි වෙන තැනක කෙළ නොගැසිය යුතුයි.

129. යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සෞම්‍ය රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළී සිටියාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමේ යෙදී සිටියාවූ හෝ කිසිවකු විසින් මාළු කඩයට ඇතුළුවීම හෝ එහි මාළු ගබඩා කිරීමේ, විකිණීමේ හෝ සකස් කිරීමේ කටයුත්තකට සම්බන්ධවීමට හෝ නොකට යුතුයි.

130. මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් කොස් කෙනෙකුටවත් 127, 128 හා 129 යන අතුරු ව්‍යවස්ථා කඩ කිරීමට ඉඩදිය යුතු නැත.

131. කිසිවකු විසින් බලපත්‍රලත් ස්ථානයෙහි මාලු ගබඩා කරනුබිමට, සකස් කිරීමට හෝ විකිණීමට පාවිච්චි නොකරන කිසිම ලී බඩුවක්, රෙදිපිළි ආදියක්, නිදගන්නා පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබා නොගත යුතුයි.

132. මාලු කඩයක කිසිම බලපත්‍රකාරයකු විසින් මාළු කඩේම කොටසක් කොට ඇත්තාවූද ඒ මට්ටමටම පිහිටියාවූද කිසිම ස්ථානයක් එය බිම සිට වහලේ සිලිම දක්වාද පාවිච්චි බිත්තියකින් පුබල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්ථානයේ බිම මතුපිට වර්ගප්‍රමාණයෙන් පහළොවෙන් එක පංශුවකට නොඅඩුවන තරමේ වර්ගප්‍රමාණයක් ඇති පිටතට විවෘත කළහැකි ජනෙල්ලයක් සපයනු ලැබූ තිබෙනොත් මිස නැත්නම් නිද ගැනීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි කිරීමට ඉඩ දියයුතු නොවේ.

133. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩේ තුළ බිමට බිහින වතුර හොඳටම සැහෙන තරම් තබා ගතයුතු වන්නේය.

134. මාළු කඩයක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ කඩය මාළු විකිණීම සඳහා දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

පලතුරු හා එළවලු කඩ

135. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවිධ පරිදි ලබාගත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පලතුරු හෝ එළවලු කඩයක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි. එබඳු සෑම බලපත්‍රයක්ම 184 වැනි අතුරු ව්‍යවස්ථා යටතේ කල්පිත අවලංගු නොකරන ලද්දේනම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වෙනිදාට අවසාන වන්නේය.

136. තමා බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ ස්ථානයෙහි පළතුරු හෝ එල්වලු කඩයක් පවත්වාගන්නායුතු බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ කොන්දේසි කවරේදයත් :—

- (a) ඒ ගොඩනැගිල්ල හොඳ හැටි සාදා තිබිය යුතු වූහැන් හැර එය ඇතුළට හොඳට හුළං වැදෙන ලෙසත් හොඳට එළිය වැටෙන ලෙසත් සාදා තිබිය යුතුයි ; තවද එහි සෑම කාමරයකම විවෘත කළහැකිවූ ජනෙල් පිහිටුවා ඒ ජනෙල් විවෘතකළවිට ඒ විවෘතව පවත්නා කොටස එහි මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවිය යුතුයි ;
- (b) සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුවිය යුතුවූහැන් හැර ඒවායේ පිහිටි ගඩොල් අල්ලා හෝ සිමෙන්තියෙන් කපලා කොට හෝ තිබෙනනැත් හැර අතිකුන් සියලුම කොටස් හුණු බදුමෙන් කපලා කරනු ලැබ සිදුහුණු හා තිබිය යුතුයි ;
- (c) වහල්පල අඩුගණනේ පොළවේ සිට අඩි 6 ක් වත් විය යුතුයි ;
- (d) ලී වැඩ තෙල් සායම් කරනලදුව හෝ සුදුහුණු ගාන ලදුව හෝ තිබිය යුතුයි ;
- (e) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි ;
- (f) පළතුරු හෝ එල්වලු තබන්නාවූ සෑම මේසයකම උඩ තට්ටුව තුත්තනාගම් වලින් හෝ දියසිරුව බී නොගන්නා වෙනස්ම ද්‍රව්‍යවලින් හෝ ආවරණය කර තිබිය යුතුයි ;
- (g) ඒ භූමිභාගයේ සනීපාරක්ෂක ප්‍රතිපත්ති අනුව සාදන ලද කුණු බාල්දියක් හා සෑහෙන තරම් වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි ;
- (h) ඒ ගොඩනැගිල්ල යම් වැසිකිළියක සිට වැසිකිළි වලක සිට, පෝර ගොඩක සිට හෝ විවෘතව පවත්නා කාණුවක සිට අඩුගණනේ අඩි පණහක් ඈතින් පිහිටා තිබිය යුතුයි ;
- (i) කිසිම වැසිකිළිවලක්, වැසිකිළියක් හෝ අඳුරුවලක් ඒ ගොඩනැගිල්ල ඇතුළත හෝ එක එල්ලේම ඊට සම්බන්ධයක් ඇතුව හෝ නොතිබිය යුතුයි.

ජලසම්පාදනය

137. කිසිවකු විසින් යම්කිසි අගුවි වලක්, කුණු වතුර වලක් උතුරු කොටුවක්, ගාලක්, ගව මඩුවක්, දිය සිරුව පිට වියන කාණුවක්, වැසිකිළියක් හෝ සැමදම පවත්නා පෝර ගොඩක් හෝ කුණු කසල ගොඩක් හෝ සෑම මෝසමේදීම පෝරදමා ගොවිතැන් කරනු ලබන ඉඩමක් යන කොසි එකකින් වුවත් අඩි පණහක් ඇතුළත ගෙදර දොරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලිදැක් කැණිය යුතු නැත.

138. ගෙදර දොරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලිදැක සිට අඩි පණහක් ඇතුළත කිසි වකු විසින්—

- (a) කුණුවලක්, කුණුවතුර වලක්, වැසිකිළියක්, උතුරු කොටුවක්, ගාලක් හෝ ගව මඩුවක් සෑදීම ; හෝ
- (b) යම් පොහොරක් හෝ දිරාගිය සත්ව ද්‍රව්‍යයක් නැත් පත්කිරීම හෝ, නොකට යුතුයි.

139. (1) කිසිවකු විසින් ගෙදර දොරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලිදැක හෝ ඒ අසල හෝ කිසිම සතකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකට යුතුයි.

(2) කිසිවකු විසින් ගෙදර දොරේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලිදැකින් පිරිසිදු වූ භාජනයකින් හැර කිසිම වතුර ප්‍රමාණයක් ලබා නොගත යුතුයි.

140. යම්කිසි ගසක් හෝ ගසක අන්තක් හෝ වෙනස්ම ඉසුරුවක් ලිදැක් උඩට නැමී තිබෙනවිට ඒ ඒ අවස්ථාවේ හැටියට ඒ ගස හෝ අන්ත හෝ වෙනස්ම කොටස බැදීමට හෝ කපා ඉවත්කිරීමට හෝ උවමනාය කියා ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකරුවෙහි හෝ පදිංචිකරුවෙහි හෝ ලියවිල්ලකින් වූ දැන්වීමක් භාරදිය හැකියි.

141. කිසිවකු විසින් 140 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දැන්වීමක නියමයන් ඉෂ්ටකිරීම පැහැර හැරිය යුතු නැත.

පාන්වල මිම් සහ මහන ප්‍රමාණය

142. පාන්සෑදීම පිණිස පාවිච්චිකරන පිටි, වතුර හා වෙනත් ද්‍රව්‍ය යහපත්වූද පට්‍යවූද ඒවා වියයුතු වූහැන් හැර ප්‍රධානතුමා විසින් හෝ කලින්කල එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම්කිසිවකු විසින් හෝ ඒවායින් සෑමපල් ඉල්ලා ලබාගැනීම නීත්‍යානුකූල වන්නේය.

මරුවැල් තුවක්කු හා උගුල්

143. (1) ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරය නැතිව කිසිවකු විසින් කිසිම මරුවැල් තුවක්කුවක් හෝ උගුලක් හෝ දුන්නක් ඇටවීම හෝ බොරුවලක් කැණීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදය යටතේ අවසරදෙනලද බව ප්‍රධානතුමා විසින් අණබෙරයක් යැවීමෙන් දැනුම්දිය යුතුයි.

සුදු කෙළීම

144. කිසිවකු විසින් දැවුලින් හෝ කඩදැසිවලින් සුදු කෙළීම හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ වෙනත් ඔවු ඇල්ලීමට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

145. කිසිවකු විසින් තමා පදිංචිව සිටින්නාවූ හෝ තමාට අයිතිව තිබෙන්නාවූ හෝ තමා භාරයේ තිබෙන්නාවූ ගෙයක හෝ දේපලක දැවුලින් හෝ කඩදැසිවලින් සුදු කෙළීමට හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩ දිය යුතු නැත.

146. කිසිවකු විසින් දැවුලින් හෝ කඩදැසිවලින් සුදු කෙළුනු ලබන හෝ මුදල් ඔවුකිරීමෙන් හෝ ඔවු ඇල්ලීමෙන් හෝ යම් ක්‍රීඩාවක් කරනුලබන කිසිම කාමරයකට, ගොඩනැගිල්ලකට, බෝවිටුවකට, වාහනයකට හෝ වෙනස්ම ස්ථානයකට තමා දැනුවත්කමින් ඇතුල්වීම හෝ එහි නැවතී සිටීම හෝ නොකළ යුතුය.

තරඟයට කරත්තු විහිදවීම හා කුකුළන් පොරකෙටවීම

147. කිසිවකු විසින් කිසිම ප්‍රසිඛ මාවතක හෝ අසිපාරක තරඟයට කරත්ත විහිදවීමෙහි නොයෙදිය යුතුයි.

148. කිසිවකු විසින් ගම්පුදේගය තුළ මොනම ස්ථානයක වත් පොරකෙටවීමට කුකුළන් පුරුදුකිරීම හෝ කුකුල් පොරකෙටවීමෙහි යෙදීම හෝ නොකට යුතුයි.

නොමනා හැසිරීම

149. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක් නැතුව හා යම්කිසි නීත්‍යානුකූල කාරණයක් නැතුව කිසිම පොදු මාවතක හෝ පාරක හෝ පොදු ස්ථානයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නියම වශයෙන් දැල්වීමක් නොකර නිකම් විදුලි පන්දමක් හෝ දැල්වියහැකි යන්ත්‍රසූත්‍රයක් හෝ ලහ තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත් යයි සලකනු නොලැබේ.

150. කිසිවකු විසින් යම්කිසි කෙනෙකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් හෝ කුපිතවීමක් ඇතිකරවන අදහසින් හෝ එයින් කලකෝලාහලයක් ඇතිවන බව හෝ යම් කිසිවකුට හෝ යම්කිසි අයවලුන්ට හිංසාවක් සෝ කුපිත වීමක් සිදුවන බව දන දනම හෝ එබන්දක් සිදුවෙයයි විශ්වාසකිරීමට හේතු සාධක ඇතිව හෝ මහජනයා කුපිත කරවන අදහසින් හෝ සාමය කඩකරන අදහසින් හෝ අසහන වචන හෝ කැත වචන හෝ පාවිච්චි නොකළ යුතුයි.

151. කිසිවකු විසින් රාත්‍රී 9යෙන් පසුව කැහැසිමෙන් හෝ සින්දු කීමෙන් හෝ වෙනත් යම් ශබ්ද පැවැත්වීමෙන් හෝ මහජනයාගේ නින්දට අවහිර නොකළ යුතුයි : එහෙත් තම ආගමික පුදපූජා පැවැත්වීම හෝ වාරිත්‍රානුකූල ලෙස පවත්වන විධිමත්වූ රැස්වීම් හෝ සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවේ.

මත්පැන් වෙළඳාම

152. කිසිවකු විසින් කිසිම මද්‍ය ද්‍රව්‍යයක් හෝ මොනම අන්දමේදීම මත්බීම වර්ගයක් හෝ තාලවර්ගයේ යම්කිසි ගසකින් ගන්නාලද රා හෝ පැසවනලද උක්යුෂ අවුරුදු 16යෙන් අඩු පිරිමි ළමයෙකුට හෝ කිසිම ස්ත්‍රියකට විකිණිය යුතු නැත.

නිලධාරීන් හා මෙහෙකරුවෝ

153. කායාසී සභාවට එන්ට නිබෙන සියලුම අයබදු හා ගාස්තු එකතුකොට කායාසී සභාවේ මුද්‍රාව හා ප්‍රධානතුමාගේ අත්සනේ නිවැරදි පිටපත ඇති මුද්දරිත කුවිතාන්සි නිකුත් කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

154. කිසිවකු විසින්—

(a) ගම්සභා ආඥාපණතේ හෝ ඒ ආඥාපණතේ හෝ එය යටතේ සාදනලද අතුරු ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධානයක් යටතේ හෝ ප්‍රධානතුමාට හෝ කායාසී සභාවේ වෙනත් නිලධාරියෙකුට පවරා ඇති යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියමකොට ඇති යම් කායාසීයක් ක්‍රියාවේ යෙදීමේදී එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට; හෝ

(b) කායාසී සභාවෙන් හෝ කායාසී සභාව වෙනුවෙන් රක්‍ෂාවට යොදාගන්නාලද යම් මෙහෙකරුවෙකුට හෝ වැඩකරුවෙකුට ප්‍රධානතුමා විසින් හෝ කායාසී සභාවේ වෙනත් යම් නිලධාරියෙකු විසින් හෝ නීති ප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට; හෝ ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

රථවාහන ගමනාගමනය විධිමත්කිරීම

155. කිසිවකු විසින් ගම්ප්‍රදේශය ඇතුළත පිහිටි යම්කිසි මාවතක හෝ අභිපාරක කිසිම පංක්තියක නොහොත් වර්ගයක රථවාහනයක් රාත්‍රිකාලයේදී ඒ රථවාහනයේ ඉස්සරහ එක් එක් පැත්තේ දල්වනලද ලන්තැරුමක් සවිනොකොට ඇදගෙන යාම හෝ තල්ලුකර ගෙනයාම හෝ එළවීම හෝ නොකට යුතුයි.

156. ඉර බැඳීම හා පැයීම අතර කාලයතුළ එළියක් නැතිව කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුළ කිසිම මාවතක හෝ අභිපාරක කිසිම සහකු ගෙනයාම හෝ දක්කාගෙන යාම හෝ නොකට යුතුයි.

157. යම්කිසිවකු විසින් යම් මාවතක හෝ අභිපාරක නති තැනැත්තෙකු සදහාම යම් බයිසිකලයක් පැදගෙන යනු ලබනවිට හෝ තල්ලුකරගෙන යනු ලබන විට—

- (1) ඒ අය විසින් ඒ බයිසිකලයේ වෙනත් යම් කෙනෙකු ගෙනයායුතු නැත;
- (2) වෙනත් කිසිවකු විසින් තමා ඒ බයිසිකලයේ උඩ තබා රැගෙන යනු ලැබීමට සැලැස්වීම හෝ ඉබදීම හෝ නොකට යුතුයි.

ලැගුම්හල්

158. (1) ඒ සදහා ප්‍රධානතුමාගෙන් ලබාගන්නාලද ලිපි සත්ස් පත්‍රයක බලය යටතේ මිස නැත්නම් කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ලැගුම්හලක් පවත්වාගෙන යා යුතු නැත.

(2) (a) මහෙස්ත්‍රාත්තුමකු විසින් 'හෝ සමාදාන විනිශ්චයකාරතුමකු විසින් හෝ අත්සන්කරනලද යහපත් වරිතයක් ඇත්තකු බවටවූ සහතිකයක් ප්‍රධානතුමාවෙත ඉදිරි පත්කරනු ලැබ හෝ තමා යහපත් වරිතයක් ඇත්තෙකු බැව් ප්‍රධානතුමාට ඒත්තුගත හැකිලෙස වෙනත් අකුමකින් ඔප්පුකරනු ලැබේ;

(b) ලිපිසත්ස් බලපත්‍රය ලබාගැනීමට අදහස් කරන ස්ථානය පහත සඳහන් කොන්දේසිවලට එකඟවද තිබේ තොත් මිස නැත්නම් කිසිවෙකුට ලැගුම් හලක් පවත්වා ගෙන යාම සදහා ලිපිසත්ස් බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත්තේය.

ඒ කොන්දේසි කවරහුදයත් :—

- (1) ගොඩනැගිලි සවි ශක්තිමත් ලෙස සාදනු ලැබ යහපත් තත්ත්වයක තිබිය යුතුයි. සෑම කාමරයක්ම මනා ව්‍යායාසයක් ඇතිව ඇතුළට හොඳට එළිය වැටෙන ලෙස සාදා තිබිය යුතුයි. තවද ඒවාට විවෘතකළ ජනෙල් සවිකොට තිබිය යුතුයි. ඒ ජනෙල් විවෘත කළවිට මතුපිට බිම වර්ෂි ප්‍රමාණයේ පහළොවෙන් එක් පංගුවකට අඩුනොවිය යුතුයි. සෑම කාමරයකම සාමාන්‍ය වර්ෂි ප්‍රමාණය අඩු ගණනේ වර්ෂි අඩි 120ක් වත් විය යුතුයි;
  - (2) සෑම කාමරයකම බිත්ති හැම එකක්ම උසින් අඩි 10කට නොඅඩුවිය යුතුයි. ඒවායේ සුදුහුණු ගා තිබිය යුතුයි;
  - (3) වහල්පල පොළොව මට්ටමේ සිට අඩි හයක්වත් උස් විය යුතුයි;
  - (4) වහල යම් සරීර ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
  - (5) ලී වැඩ කොටස්වල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි;
  - (6) බිම සෑම තැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;
  - (7) ඒ ස්ථානයේ ප්‍රමාණවත් පරිදි ජලය බැසයාමේ පහසු කම් සලස්වා තිබිය යුතුයි;
  - (8) ගෙයි අතුගා ඉවත දමන කුණු රොඩු දැමීමට ඒ ස්ථානයේ සැහෙන උස මහන ඇති සෞඛ්‍ය සම්පන්න ලෙස සාදනලද කුණුබාල්දී සැහෙන ගණනක්ද ස්නාන පහසුකම් හා වැසිකිළි පහසුකම්ද සපයා තිබිය යුතුයි. බලපත්‍රක් ලබාගැනීමට අරමුණු කර තිබෙන ගොඩනැගිල්ලේ නේවාසිකයන් දහ දෙනෙකුට එක් වැසිකිළියකට අඩු තැන ගණනක් බැගින්වූ වැසිකිළි ප්‍රමාණයක් තිබිය යුතුයි;
  - (9) ඒ ගොඩනැගිල්ලේ සැහෙන තරම් ජලය ලබාගැනීමේ පහසුකම් තිබිය යුතුයි. බිමට ගැනීමට හොඳ වතුර සැහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි. ස්නාන පහසු කම් සැපයිය යුත්තේ ස්නානය කරනවිට බිමට ගන්නා ජලය අපවිත්‍ර නොවන පරිද්දෙනි;
  - (10) ඒ ගොඩනැගිල්ලෙහි වෙනම මුළුතැන්ගෙයක් තිබිය යුතුයි. එහි දුම පිටවී යාමට පහසුකම් සලස්වා තිබිය යුතුයි.
159. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම තමාගේ නමත් "Licensed Lodging House" (බලපත්‍රලත් ලැගුම්හල) යන ඉංග්‍රීසි වචනය හා එහි සිංහල දෙමළ අනුවාදත් පැහැදිලිලෙස අදිනලද ලැල්ලක් තම ලැගුම් හලෙන් පිටත කාටත් පෙනෙන තැනක එල්ලා තබාගත යුතුයි.
160. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ලැගුම් හලවල් පිළිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතක්ද බලපත්‍රයද රාමුකොට බලපත්‍රලත් ස්ථානයේ ප්‍රමුඛස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුයි. තවද සුදුසු වූ හැමකල්හිම ප්‍රධානතුමාට හෝ එතුමා විසින් බලය පවරනලද යම්කෙනෙකුට හෝ පරීක්ෂකර බැලීමට හැකිවනසේ සියලුම සේවකයන්ගේ නම් හා ඔවුන්ට ලියුම් ලැබෙන පිළිවෙලවල්ද අඩංගු ලැයිස්තුවක් තැබාගැනීමට සැලැස්විය යුතුයි.
161. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් ලැගුම් හලේ ජලානෙහි විශේෂයෙන් නිදන කාමර වශයෙන් වෙන් කර තිබෙන කාමරවල මිස වෙනත් යම් කාමරයක කිසි වෙකුට නිදාගන්ව ඉබදිය යුතු නැත. ඒ ජලාන ලිපිසත්ස් බලපත්‍රයට අමුණා එකී ප්‍රධානතුමා විසින් අත්සන්කළ යුතුයි.
162. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් යම් කාමරයක නිදාගැනීමට ප්‍රධානතුමා විසින් ජලානේ නියමකර තිබෙන අයගේ ගණනට වඩා වැඩිදෙනෙකුට ඒ කාමරයේ නිදාගැනීමට ඉබදිය යුතු නැත. යම් කාමරයක නිදාගැනීමට නියමකර තිබෙන අයවලුන්ගේ ගණන ඒ කාමරයේ සාමාන්‍ය වර්ෂි ප්‍රමාණයෙන් එක් එක් හතරැස් අඩි 30කට එක් අයෙකුට වඩා වැඩි නොවනසේ විය යුතුයි. මේ අතුරු ව්‍යවස්ථාව සදහා වයස අවුරුදු දහයකට අඩු ළමයි දෙදෙනෙකු එක් අයෙකු වශයෙන් ගණන්ගනු ලැබේ.

163. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එක් එක් කාමරයෙහි දිග පළල හා එහි නිදහැනීමට ඉඩදෙනලද අයගේ වැඩිම ගණන දක්වෙන ලැල්ලක් ඒ ඒ කාමරයේ එල්ලා තැබිය යුතුයි.

164. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයෙකු විසින් ස්වාමි පුරුෂයා හා භාග්‍යාවු කල්හි සහ දෙමව්පියන් හා දු දරුවන් වූ කල්හි මිස වෙනත් අවස්ථාවකදී අවුරුදු 10ට වැඩි ස්ත්‍රී පුරුෂයන්ට එකම නිදන කාමරයක නතරවී ඉදිමට ඉඩදිය යුතු නැත.

165. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් තම දේපල අයිතියක කටයුතු සඳහා පාවිච්චි කිරීමට ඉඩදිය යුතු නැත. ඔහු විසින් ඒ ලැගුම්හල ඇතුළේ සාමය හා විනිත භාවය ආරක්ෂා කටයුතුයි.

166. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම තම ලැගුම්හල පාවිච්චිකරන එක් එක් අයගේ නම, රක්ෂාව හා උපන් ගමන් ඔහු එහි නවාතැන් ගැනීමට පෙර තාවකාලික වශයෙන් හෝ සවිර වශයෙන් හෝ සිටි ස්ථානයක් සටහන් කිරීමට ලේඛන පොතක් තබාගත යුතුයි.

167. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම එහි එක් එක් නිදන කාමරයේ ජනෙල් දිනපතා දවසකට පැය හතරක්වත් සම්පූර්ණයෙන් විවෘතකර තැබීමට සැලැස්විය යුතුයි : එහෙත් කාලගුණයේ හැටියට යම් ජනෙල්යක් වසා තැබීම ආවශ්‍යකව පවත්නේ නම් එකල්හි බලපත්‍රකාරයා විසින් ඒ ජනෙල්ය විවෘතකිරීම හෝ විවෘතව තබාගැනීම හෝ අවශ්‍ය නැත.

168. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සෑම අවුරුද්දකටම හතරවරක් මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ල කින් නියමකරනු ලබන වෙනත් යම් වකවානුවලදීත් සෑම කාමරයකම ඇතුල් බිත්තිවල හා සිලිමේ සුදුහුණු ගැවීමටත් ලී වැඩ කොටස්වල සුදුහුණු ගැවීමට හෝ ඒවායේ තෙල් සායම් ගා තිබෙනම් සබත් ගා උණුවතුරෙන් සේදවීමටත් සැලැස්විය යුතුයි.

169. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ලැගුම් හලේ සියලුම කොටස් හා එහි පරිසරයන්, කාණුන් මනා තත්ත්වයකින් ශුඛපවිත්‍ර ලෙසත් බලපත්‍රලත් ස්ථානයේ යම් කාණුවකින්, වැසිකිළියකින්, අශුචි වලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් පැනනගින දුගීන්ධයෙන් තොරවත් තබාගැනීමට සැලැස්විය යුතුයි. සියලුම ලී බඩු, උපකරණ හා මෙවලම් ශුඛපවිත්‍රලෙස හා සෞඛ්‍ය සම්පන්න තත්ත්ව යක තබාගැනීමටද සැලැස්විය යුතුයි.

170. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම එහි සියලුම කාමර, සොල්දර, බරාද, ඉස්තෝප්පු, කාණු සහ ඒ ස්ථානයට අයත් ඉඩමන් අඩු ගණනේ දවසකට එක වරක් බැගින් මඩාන්තයට ප්‍රථමයෙන් අතුගා දැමීමට සැලැස්විය යුතුයි.

171. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම පිසනු ලැබූ සියලුම ආහාර මැස්සන්ට හෝ වෙනත් ක්ෂුද්‍රජානීන්ට හෝ පැමිණිය නොහැකි යම් පරිද්දකට තබා තිබීමට සැලැස්විය යුතුයි.

172. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම සියලුම කැලිකසල, ගේ අතුගා ඉවත දමන රොඩු බොඩු හා වෙනත් අප්‍රසන්න දේවල් වහාම තුන්තනාගම්වලින් හෝ ගැල්ව නයිස්සකඩ වලින් හෝ සාදනලද ආවරණයක් සහිත භාජනයකට දම්මවා දිනපතා ඒ භූමිභාගයෙන් ඉවත්කරවිය යුතුයි. කුණු රොඩු එය ඇතුළට දමන වේලාවේදී හැර හැම කල්හිම ඒ භාජනය වසන් තිබිය යුතුයි.

173. කිසිම ලැගුම්හලක බලපත්‍රකාරයෙකු විසින් තම භූමි භාගයට යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන කවරෙකුවත් ඇතුළුකර ගත යුතු නැත.

174. (1) ලැගුම්හලක යම්කිසිවකට යම් බෝවෙන රෝගයක්, වසංගත රෝගයක් හෝ සමේ රෝගයක් වැළඳුන විට ඒ ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ඒ බව ඒ ලැගුම් හල පිහිටා තිබෙන කොටසයේ සෞඛ්‍ය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාට හෝ වහාම දැනුම්දිය යුතුයි. එකී ලැගුම්හලේ බලපත්‍රකාරයා විසින් ප්‍රධානතුමා නියම කරන යම් විදියකට පොදු වියදමින් ඒ ගෙයි බෙහෙත් දුම්ගස්වා විෂබීජ තාලක උපක්‍රමයක් කොට සුදුහුණු ගැමටද ඉඩදිය යුතුයි.

(2) ඒ ස්ථානය ප්‍රධානතුමා විසින් පරීක්ෂාකර බලනුලැබ රෝග බිජවලින් නිදහස්යයි සහතික කරනු ලබනතුරු (1) වැනි ඡේදයේ සඳහන් කරනලද යම් ලැගුම්හලකට බලපත්‍ර කාරයා විසින් කිසිම අයකු භාරගත යුතු නැත.

175. ලැගුම්හලක කිසිම බලපත්‍රකාරයකු විසින් ඒ ගෙයි ඇතුළේ ගවයන්, එළවන්, හෝ කුකුළන් තබාගැනීමට ඉඩ දිය යුතු නැත.

176. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ගෙට අයිති සියලුම වැසිකිළි, කැසිකිළි ආදියෙහි වැඩි ගන්නා තැන්, බිම හා බිත්ති ශුඛ පවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතු සියලුම වාසිගන්නා තැන්, බිම හා බිත්ති ශුඛ පවිත්‍ර කරවිය යුතුයි.

177. ලැගුම්හලක සෑම බලපත්‍රකාරයෙකු විසින්ම ඒ ලැගුම්හලේ පාවිච්චිකරනු ලබන පැදුරු, ඇද ඇතිපිලි, කොට්ට මෙට්ට ආදිය ශුඛ පවිත්‍රව හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීම පිණිස අවශ්‍ය කාලවේලාවල් අතර තුර එකී සියලුම පැදුරු, ඇද ඇතිපිලි, කොට්ට, මෙට්ට ආදිය ශුඛපවිත්‍ර කරවිය යුතුයි.

ගෙවල් ශුඛ පවිත්‍රකිරීම

178. යම්කිසි ගෙයක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ හෝ අසල්වැසින්ගේ හෝ සෞඛ්‍යයට බාධාවන තරම් කැඩී බිඳීගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවරවිටකදී වුවත්, ඒ ගෙය සෞඛ්‍යාරක්ෂක තත්ත්වයක පවත්වා ගැනීම පිණිස අසවල් කාලයක් තුළදී අසවල් කටයුතු කරනට ඕනෑය කියා ප්‍රධාන තුමා විසින් ඒ ගෙයි අයිතිකාරයා වෙත දැන්වීමක් භාර කරවිය හැකිය.

179. (1) 178 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම ගෙහිමියකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතු වන්නේය.

(2) යම් ගෙහිමියෙකු විසින් 178 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරදෙනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකර හෝ ඉෂ්ටකිරීම පැහැර හරිනුලැබ හෝ තිබෙනොත් එවිට ප්‍රධානතුමා විසින් ඒ වැඩකරවා ඒ සඳහා දරනට යෙදුන වියදම ඒ ගෙහිමියාගෙන් කායඝී සභාවට අයවිය යුතුව තිබෙන ණයක්මෙන් අයකරගත හැකිය.

ගෙමිදුල්

180. ගම්පුද්දේය ඇතුළතවූ ඕනෑම ගෙයක පදිංචිකාරයා විසින් හෝ පදිංචිකාරයෙකු නැත්නම් ඒ ගෙයි අයිතිකාරයා විසින් හෝ එහි ගේ අවට ශුඛ පවිත්‍ර ලෙස හා සෞඛ්‍ය සම්පන්න ලෙසත් කුණුරොඩු හා වල් පැලෑටිවලින් තොර වත් තබාගත යුතුයි.

වැසිකිළි සාදීම

181 (1) අසවල් පුද්දේය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිළියක් සාද පවත්වාගෙන යායුතුයයි කියා කායඝී සභාව විසින් යම් පුද්දේයක සීමා නියමකර තිබෙන කවර විටෙකදීවුවත් ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත හෝ භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් යම්කිසි වර්ගයක හා ප්‍රමාණයක වැසිකිළියක් කායඝී සභාව විසින් තීරණයකොට ඇති ප්‍රකාරයටවූ නියමයන්ට එකඟවද කාණු ආදිය සම්බන්ධකොටද ඒ දේපොළේ අසවල් ස්ථානයේ සාදනට ඕනෑයයි අණකොට එකී සියලුම නියමයන් ඒ දැන්වීමේ සඳහන් කළ හැකිය.

(2) 1 වන ඡේදය යටතේ දැන්වීමක් කරනු ලැබූ සෑම දේපල හිමියකු විසින් හෝ බදුකාරයකු විසින්ම නමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතීන්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසි කිලියක් සෑදිය යුතුයි.

182. ප්‍රධානතුමාගෙන් අවසරය නැතුව කිසිවකු විසින් කිසිම ලීදක සිට අඩි සියයක අඩවිඡ්ඡේදනය තුළ වැසිකිලි වළක් සෑදීම හෝ නඩත්තුකිරීම හෝ නොකට යුතුයි.

පොදු දැන්වීම්

183. කිසිවකු විසින් කායාරී සභාවේ අණ පරිදි ප්‍රදේශනය කරනු ලැබූ කිසිම දැන්වීමක් විරූපකිරීම හෝ විනාශකර දීම හෝ නොකළ යුතුයි.

බලපත්‍ර අවලංගුකිරීම

184. බලපත්‍රය නිකුත්කරනු ලැබූ අතුරු ව්‍යවස්ථාවලට යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් හෝ වරදකාරයා කොට විනිශ්චය කරනු ලැබුවිට ඔහුවෙන නිකුත් කරනලද බලපත්‍රය ඒ උසාවිය මගින් අවලංගු කළහැකිය. එසේ අවලංගු කිරීම හේතුකොටගෙන ඒ බලපත්‍රකාරයාට අලාභය අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

ලීං

185. (1) කායාරී සභාවේ ආඥාවකින් නැම හෝ සේදීම හෝ තහනම් කර තිබෙන යම් පොදු ලීදක, පිල්ලක හෝ ජලසානයක කිසිවකු විසින් නැම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) කායාරී සභාව විසින් යම් වැවක, ඇළක හෝ වෙනත් ජලසානයක යම්කිසි විශේෂ ස්ථානයක් රෙදි සේදීම සඳහාය නැතහොත් නැම සඳහාය නැතහොත් මනුෂ්‍යයන්ගේ බීම සඳහාය නැතහොත් සතුන් නැවීම සඳහාය කියා වෙන්කර තිබෙනවිට කිසිවකු විසින් එබඳු ස්ථානයක් එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

186. කිසිවකු විසින් ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව යම් පොදු ලීදක, වැවක හෝ වෙනත් යම්කිසි ජලසානයක හෝ ජලය කරත්තයකින් හෝ පිප්ප යකින් හෝ කලින් කල කායාරී සභාව විසින් නියම කරනු ලබන ප්‍රමාණයට වඩා හෝ ගෙනයා යුතු නැත.

වෙළඳාම් පොළවල් හා කඩපොළවල්

187. ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැතැප්මක අඩි විෂ්කම්භයක කවයක් ඇතුළතවූ ප්‍රදේශය ඒ වෙළඳාම් පලට අයිතිවූ ප්‍රදේශය බව මෙයින් ප්‍රකාශකරනු ලැබේ.

188. ඕනෑම ගම්බද වෙළඳාම්පලකට අයිතිවූ ප්‍රදේශය ඇතුළත ඒ වෙළඳාම්පල විවෘතව පවත්නා කිසිම දවසක ඒ ගම්බද වෙළඳාම්පොළේ තබා මිස වෙන කිසිම ස්ථානයක තබා කිසිවකු විසින් කිසියම් එළවළු පලතුරු, මාළු, මස් හෝ වෙනත් තරක්වන ආහාර ද්‍රව්‍ය විකිණීම හෝ විකිණීමට තැබීම හෝ විකිණීමට ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි. එහෙත් මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන—

- (a) නියම වශයෙන් වෙළඳාම් කිරීම පිණිස සවිර ස්ථානයක් නොමැතිවූ හෝ ඒ සඳහා මහපාරවල් අයිතේ හෝ වෙනත් පොදු ස්ථානවල සවිර ස්ථාන පිහිටුවා ගෙන නොමැතිවූ හෝ ඇවිදිමින් බඩු විකුණන වෙළඳුන් විසින් එළවළු හෝ පලතුරු හෝ විකිණීම;

- (b) බත්කඩයක හෝ තේ හෝ කෝපිකඩයක බලපත්‍ර කාරයා විසින් ඒ කඩේ ඇතුළතදීම අනුභවකිරීම සඳහා ඉදිවූව කෙසෙල්ගෙඩි හෝ වෙනත් පලතුරු හෝ විකිණීම;

- (c) කිසිවකු විසින් කුරුම්බා විකිණීම.

යන මේ වෙළඳාම්පලට සම්බන්ධකමක් නැත.

189. කායාරී සභාව විසින් අනුමතකරන ලද සත්යේ යම් යම් දවස්වල පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සෑම ගම්බද වෙළඳාම්පලක්ම විවෘතකර තැබිය යුතුය.

190. කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය වර්ගයක් හෝ වෙළඳාම් කිරීම පිණිස පමණක් කියා කායාරී සභාව විසින් ගම්බද වෙළඳාම්පොළක කිසියම් කොටසක් වෙන්කර තිබෙන කල්හි කිසිවකු විසින්—

- (a) එසේ වෙන්කරන ලද කොටසේ තබා මිස ඒ වෙළඳාම් පලේ හෝ කඩපලේ වෙන කිසිම ස්ථානයක තබා එබඳු ද්‍රව්‍යයක් හෝ එබඳු ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ
- (b) එසේ වෙන්කරනලද කොටසේ තබා වෙනත් ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍ය වර්ගයක් විකිණීම හෝ විකිණීමට තැබීම; හෝ

නොකළ යුතුයි.

191. යම්කිසි ගම්බද වෙළඳාම්පලක කිසියම් කඩබක්කියක්, බංකුවක්, හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම සම්බන්ධයෙන් පහත දක්වන ගණන් අනුව ගාස්තුවක් අයකළ යුතුයි:—

	රු. ශ
දුම්කොළ වෙළඳාම් පිණිස කඩබක්කියක් සඳහා දවසකට ...	20
මාළු වෙළඳාම් පොළේ හතරැස් යාරයක බිම් ප්‍රමාණය සඳහා දවසකට ...	25
එළවළු වෙළඳාම්පලේ හතරැස් යාරයක බිම් ප්‍රමාණය සඳහා දවසකට ...	15
කරවල සහ කුළුබඩු විකිණීම පිණිස කඩ බක්කියක් සඳහා දවසකට ...	25
රෙදිපිළි වෙළඳාම් පිණිස කඩ කාමරයක් සඳහා දවසකට ...	100

192. ඒ සඳහා ප්‍රධානතුමා විසින් හෝ ඔහුගේ බලය යටතේ හෝ නිකුත්කරනු ලැබූ අවසර පත්‍රයක් ඇතුළු හා එබඳු අවසර පත්‍රයක කොන්දේසිවලට හා නියමයන්ට එකඟව මිස නැත්නම් කිසිවකු විසින් ගම්බද වෙළඳාම්පලක හෝ කඩපලක කිසිම කඩබක්කියක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චි නොකළ යුතුයි. එබඳු සෑම අවසර පත්‍රයක්ම එහි සඳහන් කර තිබෙන දිනයට අවසාන වන්නේය.

193. 191 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ගෙවිය යුතු වූ ගාස්තුව ප්‍රධානතුමාට හෝ ප්‍රධානතුමා විසින් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුවන්නා හැර තමාගෙන් ලැබිය යුතු ගාස්තුව ගෙවනතුරු 192 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කිසිවකුට අවසර පත්‍රයක් නිකුත් නොකළ යුතුයි.

194. 191 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ පැනවිය හැකි ගාස්තු එකතුකිරීමේ බලය:—

- (a) කායාරී සභාව විසින් අනුමතකරනු ලබන කිසිවකුට පුද්ගලිකව ගිවිසුමකින් හෝ;
- (b) එකී බලය සඳහා එසේ අනුමතකරනු ලැබුවා වූ වැන්ඩ් ඉල්ලුම්කරුවෙකුට හෝ;
- (c) එකී බලය සඳහා වූ ප්‍රසිඛ වෙන්දේසියකදී එසේ අනුමතකරනලද ඉල්ලුම්කරුවෙකුට; හෝ කායාරී සභාව විසින් බදු දිය හැකිය.

195. ඒ ඒ වෙළඳාම්පලේ භූමිභාගය හෝ එහි යම්කිසි කොටසක් හෝ පාවිච්චිකිරීම සම්බන්ධයෙන් අයකළ හැකිවූ ගාස්තු දක්වන දැන්වීමක්. ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂාවලින් පිළියෙළ කොට ප්‍රධානතුමා විසින් එක් එක් ගම්බද වෙළඳාම්පලේ සියලුදෙනාටම පෙනෙන ස්ථානයක එල්ලා තැබීමට සැලැස්විය යුතුවන හැර ඒ දැන්වීමේ නියම කරනලද ගණන්වලට වැඩිවූ මොනම ගාස්තුවක්වත් කිසි වකු විසින් ඉල්ලීම හෝ භාරගැනීම හෝ නොකළ යුතුයි.

196. සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා සමග සාකච්ඡාකොට කිසියම් විශේෂ ආහාර ද්‍රව්‍යයක් මහජන යාගේ පාවිච්චියට හෝ අනුභවයට අන්තරායදයකය හෝ පීඩාදයකය කියා කායාසී සභාව විසින් ඒත්තුගෙන තිබෙන කවර විටෙකදීවුවත් අණබෙර ගැස්වීමෙන් හෝ වෙනත් සැලකෙන විදියකින් හෝ දැනුම්දීමෙන් පසු කායාසී සභාවට සුදුසුයයි හැඟෙන්නාවූ යම් කාලපරිච්ඡේදයකට මිනාම ගම් බද වෙළඳාම්පොළකට එහි ආහාර ද්‍රව්‍ය ගෙනඒම හෝ එහි තබා විකිණීම හෝ තහනම්කිරීමට කායාසී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

197. කිසියම් ගම්බද වෙළඳාම්පලක් ඇතුළත කිසිවකු විසින් :—

- (a) ගමේ මස් මඩුවේදී හැර වෙනත් මොනම ස්ථානයකදී වත් මරණුලැබූ කිසිම සතකුගේ මළකුණක් හෝ මස් ; හා
- (b) කායාසී සභාව විසින් හෝ කායාසී සභාව විසින් සම්පාදනය කරනලද කිසියම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ තබාගැනීම හෝ තහනම් කරනලද කිසිම ද්‍රව්‍යයක් ;

වෙළඳාම්කිරීම හෝ වෙළඳාම පිණිස තබාගැනීම හෝ නොකළ යුතුයි.

එහෙත් අයිස් දමා ශීතකරනලද මස් හෝ දඩමස් විකිණීම සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ ඉහත සඳහන් නියමයන් අදාළ නොවේ.

198. බෝවෙන රෝගයකින් හෝ වසංගත රෝගයකින් හෝ ගමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුණාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකු විසින් එහි රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගත වන කාල සීමාවන් පසුවනතෙක් කඩබක්කියක් හෝ බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීම හෝ එහි මොනම ද්‍රව්‍යයකක්වත් විකිණීම සඳහා තැබීම හෝ නොකළ යුතුයි.

199. ගමේ කිසිම වෙළඳාම්පලක් පාවිච්චිකරන කිසිවකු විසින් :—

- (1) ඒ වෙළඳාම්පල තුළ හෝ එහි අවට නොහික්මුණු විදියකට හැසිරීම හෝ කැරදුරයකට හේතුවන මොනම දෙයක්වත් කිරීම ; හෝ
- (2) එබඳු යම් වෙළඳාම්පලක් ඇතුළත කැමි බිම් ඉවීමේ කටයුතුකිරීම ; හෝ
- (3) තමා ගැන හරිහැටි සතුටුදයක විස්තරයක් දිය නොහැකිව සවස ෪ට වෙළඳාම්කිරීම පිළිබඳ කටයුතු අවසාන කරනුලැබූවාට පසු ඒ වෙළඳාම්පලේ තනර වි සිටීම හෝ එහි නිකරුණේ ඇවිදීම ; හෝ
- (4) ඒ වෙළඳපොලේ හෝ ඒ අවට ඇති කායාසී සභාව සන්නකඩු හෝ භාරගැනීමේ කඩකාමරවල හෝ ලාම්පුවල කිසිම කොටසකට හෝ වෙනයම් දේපලකට හෝ අලාභයක් කිරීම හෝ කිසියම් පලද්දක් කිරීම හෝ ඒ වෙළඳාම්පලේ පාවිච්චිය සඳහා සපයා තිබෙන වතුර නරක්කිරීම හෝ අපිරිසිදුකිරීම ; හෝ

(5) ඒ වෙළඳාම්පලට අයිති ගොඩනැගිල්ලක භූමිභාගයේ කොටසක් කොයි විධියකින්වත් කොටුකිරීම හෝ එහි කලක් පවතින ලෙස පැලැල්ලක්, වැටක් හෝ වෙනයම් දෙයක් සෑදීම ; හෝ

(6) ප්‍රධානතුමාගේ විශේෂ අවසරයක් නොමැතිව සවස 6 සිට උදේ 6 දක්වා කාලය තුළදී ඒ වෙළඳපල ඇතුළත කිසිම බඩුමුට්ටුවක් තැබීම ; හෝ

(7) එහි වෙළඳාම පිණිස ප්‍රදේශනය කරනු ලබන පලතුරු, එලවළු, මස්, මාළු හෝ වෙනත් ආහාර වර්ග අපිරිසිදු කළ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ හෝ කිසිම ස්ථානයක තැබීම ; හෝ

(8) පිරිසිදු ලෙසටත් මැස්සන්ට පැමිණිය නොහැකි ලෙසටත් නිසිපරිදි සාදනලද විදුරු පෙට්ටිවල නොදමා පිසනුලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීමට තැබීම ; හෝ

නොකළ යුතුයි.

200. ගම්බද වෙළඳපලක මිනාම කඩබක්කියක් පාවිච්චි කරන්නාවූ සෑම අයකු විසින්ම ඒ කඩබක්කිය තුළ හෝ ඒ අසල හොඳින් වැසෙන පියනක් හෝ වැස්මක් ඇතිවූද මැස්සන්ට ඇතුල්විය නොහැකිවූද භාජනයක් තබා ඒ භාජනයට සියලු කුණු රොඩු ආදිය දැමිය යුතුයි.

201. කිසිම ගම්බද වෙළඳපලක භූමිභාගයෙහි කිසිවකු විසින් දුටු හෝ කුණු රොඩු හෝ කිසියම් සහනකුගේ ඇට කටු හෝ සම් හෝ මහජන සෞඛ්‍යයට හානිවිය හැකිවූ හෝ අප්‍රියවිය හැකිවූ වෙනත් කිසිම ද්‍රව්‍යයක් හෝ විසිකර නොදැමිය යුතුයි.

202. ගම්බද වෙළඳපලක් භාරව සිටින අයට හෝ ගම්බද වෙළඳපලක කටයුතු බලා කරවීමට හෝ එහි ගාස්තු හා කුලී අයකිරීමට හෝ එහි සාමය ආරක්ෂාකොට එය ශුඛපවිත්‍රව තබාගැනීමට හෝ කායාසීසභාව විසින් අනුමත කරනලද වෙනත් අයෙකුට නීතිප්‍රකාර තම රාජකාරිය ඉෂ්ටකිරීමේදී කිසිවෙකු විසින් ඊට බාධාවක් හෝ විරුධකමක් හෝ නොපැයුණුයි.

203. රථවාහනයක් පදවන්නෙකු විසින් ඒ රථවාහනය ගම්බද වෙළඳපලකට අයිති භූමිභාගයක් ඇතුළත හෝ එය අයිතේ හෝ ඒ රථවාහනයෙන් බඩු බැමට හෝ ඊට බඩු පැටවීමට හෝ උවමනාවට වඩා දීර්ඝකාලයක් තවත්වා නොතැබිය යුතුයි.

204. ගම්බද වෙළඳපලක් හෝ කඩපලක් තාවකාලික වශයෙන් වසාදමීම ගැන අණබෙර ගැස්වීමෙන් හෝ තමාට සුදුසුයයි හැඟෙන වෙනත් ප්‍රකාරයකින් හෝ ප්‍රධානතුමා විසින් කල්ඇතුළු දැනුම්දිය යුතුයි.

පුද්ගලික වෙළඳ පලවල් හා කඩපලවල්

205. (1) යම්කිසි (ප්‍රසිඛ) වෙළඳ පලකට අයිතිවූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම් පලක් හෝ කඩ පලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් වෙළඳ පලකට අයිතිවූ ප්‍රදේශයකින් බාහිරවූ කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාමක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වා ගෙනයාම හෝ නොකළ යුතුයි.

(3) 2 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

(a) සාමාන්‍යයෙන් මිට යාකොට ඇති උපදේශනයේ සඳහන් පෙරමුණේ ප්‍රකාරයට වියයුතුයි ;



(b) එහි දැක්වෙන කොන්දේසි වලට යටත් විය යුතුයි;

වචනාර්ථ නිරූපණය

(c) එය නිකුත්කළ අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වෙනිදාට අවසාන විය යුතුයි.

211. මේ අතුරු ව්‍යවස්ථාවල -

“ප්‍රධානතුමා” යනුවෙන් කායඝී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කායඝී සභාව” යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව අදහස් කරනු ලැබේ;

“ගම් ප්‍රදේශය” යනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ වළුරඹ ගම්ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

(4) 2 වැනි ඡේදය යටතේ නිකුත්කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන්ම ගාස්තුව රුපියල් පණහකි.

206. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ නිලධාරී තුමා විසින් අනුමත කරනු ලබනතුරු එකී පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

උපලේඛනය

පුද්ගලික වෙළඳාම් පලක්/\* කඩපලක් පිහිටුවා පවත්වා ගෙනයාම පිණිස වූ බලපත්‍රයයි.

207. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 205 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නැවත බලපත්‍රයක් නිකුත්කිරීමට ප්‍රතික්‍ෂේප කළහැකිය.

පදිංචි — නමැති අයට මෙහි සඳහන් දින සිට 14 — දෙසැම්බර් මස තිස් එක්වන දින දක්වා සෑම අවස්ථා වලදීම මීට යාකොට ඇති කොන්දේසිවලට යටත්ව — ගම් ප්‍රදේශයේ — පිහිටා තිබෙන — කියන ඉඩමේ පුද්ගලික වෙළඳාම්පලක්/\* කඩපලක් පිහිටුවා පවත්වා ගෙන යාමට මෙයින් බලය දෙනු ලැබේ.

208. සුදුසු වූ භූමිකල්පිත ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලයලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් හෝ ඕනෑම වෙළඳපලකට හෝ කඩපලකට ඇතුල් වී ඒ වෙළඳ පල හෝ කඩපල හෝ එහි වෙළඳාමට තබා තිබෙන්නාවූ හෝ ප්‍රදේශිතය කරතිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීම නීත්‍යානුකූල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර හිල ධාරියකුටවත් කිසිවකු විසින් බාධාකිරීම හෝ විරුඬකමක් පෑම හෝ නොකල යුතුයි.

ගම්කායඝී සභාවේ ප්‍රධානතුමා.

දිනය: \_\_\_\_\_

රථවාහන සහ සතුන් පිළිබඳ බද්ද

ඉහත දැක්වූ බලපත්‍රය පිළිබඳ කොන්දේසි

209. 1942කට පෙරවැරදි මස 20 වන දින අඩක 8,867 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලද රථවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් වූ අතුරු ව්‍යවස්ථා පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1. පුද්ගලික වෙළඳාම්පලේ/\*කඩපලේ අයකළ හැකි ගාස්තු හා කුලීවල ලැබිණිවුවක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙලකොට වෙළඳාම්පලේ/\*කඩපලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක ප්‍රදේශිතයකර තිබිය යුතුයි.

(1) 8 වැනි අතුරු ව්‍යවස්ථාවට 9 වැනි අතුරු ව්‍යවස්ථාව කියා නැවත අංක 55 දීමෙන් හා

2. කායඝී සභාව විසින් හෝ කායඝී සභාව විසින් සම්පාදනය කරනු ලැබූ කිසිම අතුරු ව්‍යවස්ථාවක් යටතේ හෝ විකිණීම හෝ තබාගැනීම තහනම් කියා ප්‍රකාශ කරනු ලැබූ කිසිම ද්‍රව්‍යයක් (පුද්ගලික) වෙළඳාම්පලේ/\*කඩපලේ කිසි වකු විසින් විකිණීමට හෝ විකිණීම පිණිස තබාගැනීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.

(2) 7 වැනි අතුරු ව්‍යවස්ථාව එක්කම ඊළඟට පහත සඳහන් අලුත් අතුරු ව්‍යවස්ථාව යෙදීමෙනි. එනම්:—

3. සෑම පුද්ගලික වෙළඳාම්පලක්/\*කඩපලක බලපත්‍රකාරයා විසින්ම පලතුරු, එල්වලු, මස්, මාළු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය අපිරිසිදුවූ හෝ සෞඛ්‍ය සම්පන්න නොවූ හෝ ස්ථානයක නොතබන ලෙසට අවශ්‍ය වූ සෑම දෙයක්ම කළ යුතුයි.

“8. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් ඕනෑම නිලධාරියෙකු විසින් හෝ ඕනෑම පාරක හෝ මාවතක ගමනා ගමනයෙහි යෙදී තිබෙන රථවාහනයක් ඒ රථවාහනය යෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සවිකොට තිබිය යුතු තහඩුව පරීක්ෂාකර බැලීම පිණිස නවත්වා තතරකිරීම නීත්‍යානුකූලවන්නේය.

4. බලපත්‍රකාරයා විසින් පිරිසිදුවූ හා මැස්සන්ට ඇතුල් විය නොහැකිලෙස හොඳට හැලියට සාදන ලද්ද වූ විදුරු පෙට්ටිවල නොදමා පිසනු ලැබූ කිසිම ආහාර ද්‍රව්‍යයක් විකිණීම පිණිස නොතැබිය යුතුයි.

තවද එකී ඕනෑම රථයක් පදවන්නා විසින් හෝ එහි හාරකාරයා විසින් හෝ ඒ රථය නවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට හෝ එසේ පරීක්ෂාකර බැලීමට ඉඩදිය යුතු වාත් හැර ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට හෝ අවශ්‍ය සියලුම ආධාරද දියයුතු වන්නේය.”

අවලංගු කිරීම්

5. බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ හෝ කිසිම කෙනෙකුට එකී රෝගය බෝ වීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් වෙළඳාම්පලේ/\*කඩපලේ කිසිම කඩබක් කියක්, බංකුවක් හෝ වෙනත් ස්ථානයක් පාවිච්චිකිරීමට හෝ එහි තතරවී සිටීමට හෝ එහි මොත්ත ද්‍රව්‍යයක්වත් විකිණීමට නැබීමට හෝ බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි.

210. 1903 කට දෙසැම්බර් මස 4 දින අඩක 5,958 දරණ ගැසට් පත්‍රයේ “නියෝග” යනුවෙන් සඳහන්කොට ප්‍රසිද්ධ කරනු ලැබූ දකුණු පළාතේ ගම්කායඝී සභාවල අතුරු ව්‍යවස්ථා වළුරඹ ගම් ප්‍රදේශයට අදාළවන පරිද්දෙන් පමණක් මෙයින් අවලංගු කරනු ලැබේ.

6. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමි භාගය ශුඛ පවිත්‍රකොට කුණු කසලවලින් තොරව තබාගත යුතුවාත් හැර මැස්සන්ගේ බෝවීම හෝ එබඳු යම් අවහිරයක් ඇතිවීම හෝ වැළැක්වෙන පරිද්දෙන් ඒ භූමිභාගයෙන් අතුගා ඉවත් දමන කුණුරොඩු හා සියලුම කුණුකසල පුව්වා දැමීමට හෝ වෙනත් විදියකින් සුදුස්සක් කර ඉවත් කර දැමීමට හෝ සැලැස්විය යුතුයි.

7. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපලේ භූමි භාගය ඇතුළත සාමය ආරක්‍ෂාකළ යුතුයි.

8. බලපත්‍රකාරයා විසින් වෙළඳාම්පලේ/\*කඩපල ඇතුළේ හෝ එය අසල හෝ රථවාහන නවත්වා තැබීම පිණිස විශේෂ ඉඩම් කැලේඊක් වෙන්කර තැබිය යුතුයි.

9. කුණු කසල හා රොඩුදැමීම පිණිස බලපත්‍රකාරයා විසින් හොඳට හේන්තුවී වැහෙන්නාවූ හා මැස්සන්ට ඇතුල්විය නොහැකිවූ භාජන සැහෙන තරම් ගණනක් සැපයිය යුතුයි.

10. බලපත්‍රකාරයා විසින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගෙන් රෙකමන පිට ප්‍රධානතුමා විසින් අනුමත කරන ලද වර්ගයක වැසිකිළි සැහෙන තරම් ගණනක් වෙළඳාම් පලේ/\*කඩපලේ භූමි භාගය තුළ සාදා තිබිය යුතුයි.

11. යම්කිසි වසංගත රෝගයක් පැතිරී පවත්නා කාලය තුළදී සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගෙන් රෙකමන පිට ප්‍රධානතුමා විසින් මේ බලපත්‍රය තාවකාලික වශයෙන් අවලංගුකළ හැකිය. එබඳු අවලංගුකිරීමක් ගැන බලපත්‍රකාරයා අලාභයක් ඉල්ලා අයකරගැනීමට අයිතිවාසිකමක් නැත.

\*උවමනා නැති වචනය කපාදමනු.

**දැන්වීම්**

**කොවිච්චකඩේ සුළු නගර සභාවේ ඡන්ද ලැයිස්තු සකස්කිරීම, 1952**

කොවිච්චකඩේ සුළු නගර සභාවේ අංක 1, 2 සහ 3 දරන කොසායයන්හි ඡන්ද ලැයිස්තු සකස්කිරීම නිම කරන්නට යෙදුන බැව් වම් 1946 අංක 53 දරන ප්‍රාදේශික අධිකාර ඡන්ද පනතේ 17වෙනි වගන්තිය අනුව (1949 අංක 5 දරන (සංශෝධන) ප්‍රාදේශික අධිකාර ඡන්ද පනතින් සංශෝධන පරිදි) මෙයින් දැනුම්දෙනු ලැබේ.

මෙම ඡන්ද ලැයිස්තුවල පිටපත් කොවිච්චකඩේ සුළු නගර සභා කායසීලයේ සහ මෙම කායසීලයේත් තබනු ලබන බැවින් මෙකී සභානයන්ට කායසීල වේලාවන්හි පැමිණීමෙන් ඒවා නොමිලයේ පරීක්‍ෂාකර බැලීමට පුළුවන—

(ඒ) යම් කිසිවෙකුගේ නම ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කිරීමට තරම් සුදුසුකම් තිබියදීත් එසේ ඇතුළත් කර නොතිබෙනම්;

(බී) යම් කිසිවෙකුගේ නම නිවැරදි ඡන්ද ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි කියා වෙන යම් කිසි ලැයිස්තුවකට ඇතුළත්කර ගැනීමට අවශ්‍ය නම්;

(සී) ඉහත සඳහන් ලැයිස්තුවට නම ඇතුළත්ව සිටින පුද්ගලයෙක්ව වෙන යම් කිසිවෙකුගේ නම ඒ ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන විරුඩවෙනම්;

ඔහුගේ ඒ අයිතිවාසිකම් හෝ විරුඩවාදිකම් මේ දැන්වීම නිකුත්කළ ද සිට 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම්දිය යුතුයි. ඒ අයිතිවාසිකම් හෝ විරුඩවාදි කම් ලිපි මාගීයෙන් හෝ කොවිච්චකඩේ සුළු නගර සභා කායසීලයෙන් හෝ මෙම කායසීලයෙන් ලබාගත හැකි පෝර්ම කොළ වලින් දැනුම්දීමට පුළුවන.

කේ. ජී. පෙරේරා,  
කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ඡන්ද අධිකාරීන්.

ප්‍රාදේශික ඡන්ද කොමසාරිස්තුමාගේ කායසීලය,  
නො. 15, බාර්න්ස් ප්ලේස්,  
කොළඹ.

වම් 1952ක්වූ ජූලි මස 25වෙනි දින දීය.

**මිත්‍රවන්ගොඩ සුළු නගර සභාවේ ඡන්ද ලැයිස්තු සකස්කිරීම, 1952**

මිත්‍රවන්ගොඩ සුළු නගර සභාවට අයත් අංක 1—6 දරන කොසායයන්හි ඡන්ද ලැයිස්තු සකස්කිරීම නිම කරන්නට යෙදුන බැව් වම් 1946 අංක 53 දරන ප්‍රාදේශික අධිකාර ඡන්ද පනතේ 17වෙනි වගන්තිය අනුව (1949 අංක 5 දරන (සංශෝධන) ප්‍රාදේශික අධිකාර ඡන්ද පනතින් සංශෝධන පරිදි) මෙයින් දැනුම්දෙනු ලැබේ.

මෙම ඡන්ද ලැයිස්තුවල පිටපත් මිත්‍රවන්ගොඩ සුළු නගර සභා කායසීලයේ සහ මෙම කායසීලයේත් තබනු ලබන බැවින් මෙකී සභානයන්ට කායසීල වේලාවන්හි පැමිණීමෙන් ඒවා නොමිලයේ පරීක්‍ෂාකර බැලීමට පුළුවන—

(ඒ) යම් කිසිවෙකුගේ නම ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කිරීමට තරම් සුදුසුකම් තිබියදීත් එසේ ඇතුළත් කර නොතිබෙනම්;

(බී) යම් කිසිවෙකුගේ නම නිවැරදි ඡන්ද ලැයිස්තුවට ඇතුළත්ව නැතැයි කියා වෙන යම් කිසි ලැයිස්තුවකට ඇතුළත්කර ගැනීමට අවශ්‍ය නම්;

(සී) ඉහත සඳහන් ලැයිස්තුවට නම ඇතුළත්ව සිටින පුද්ගලයෙක්ව වෙන යම් කිසිවෙකුගේ නම ඒ ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන විරුඩවෙනම්;

ඔහුගේ ඒ අයිතිවාසිකම් හෝ විරුඩවාදිකම් මේ දැන්වීම නිකුත්කළ ද සිට 14 දිනක් ඇතුළත මා වෙත ලියා එවීමෙන් දැනුම්දිය යුතුයි. ඒ අයිතිවාසිකම් හෝ විරුඩවාදි කම් ලිපි මාගීයෙන් හෝ මිත්‍රවන්ගොඩ සුළු නගර සභා කායසීලයෙන් හෝ මෙම කායසීලයෙන් ලබාගත හැකි පෝර්ම කොළ වලින් දැනුම්දීමට පුළුවන.

කේ. ජී. පෙරේරා,  
කොළඹ දිස්ත්‍රික්කයේ සහකාර ඡන්ද අධිකාරීන්.

ප්‍රාදේශික ඡන්ද කොමසාරිස්තුමාගේ කායසීලය,  
නො. 15, බාර්න්ස් ප්ලේස්,  
කොළඹ.

වම් 1952ක්වූ ජූලි මස 25වෙනි දින දීය.

L. G. D.—G.C. 14/77/1

**கிராம சமுதாயச் சட்டம்**

கிராம சமுதாயச் சட்டத்தின் (அத்தியாயம் 198) 49 ம பிரிவின்கீழ் வவுனியா டிஸ்திரிக்டிலுள்ள கருநாவலப்பற்று தெற்கு, மேலப்பற்று வடக்கு, மேலப்பற்று தெற்கு, மேலப்பற்று கிழக்கு, முள்ளியவளை, புதுபுகழியிருப்பு, கரிக்கட்டுமலை தெற்கு, உடையாலா, மிழக்குமலை தெற்கு (தமிழ் குறிச்சி), நடுசெட்டிமுனம், சின்னச்செட்டிமுனம், மேற்கு, சின்னச்செட்டிமுனம் கீழ்க்கு கிராமப் பகுதிகளின் கிராமச் சங்கங்களால் உண்டாக்கப்பட்டு, 1947 ம ஆண்டின் செப்டெம்பர் மாதத்து 24 ந தேதிய 9,773 ம இலக்க விசேஷ "கெசெற" நில பிரசாரகப்பட்ட பிரகடனத்தால் திருத்தப்பட்ட அபிபிரிவால் ஸ்தல ஆட்சி மந்திரிபீது வைக்கப்பட்ட தத்துவங்களின் பலத்தைக்கொண்டு அவரால் அங்கீகரிக்கப்பட்ட உபவிதிகள்

டி. சீ. ஆர். குணவாதன, நிரந்தரக் காரியதரிசி.

கொழும்பு, ஸ்தல ஆட்சி மந்திரி காரியாலயம்

1952 ம ஓஸ்டு (ஜூலை) ஆடிமீ 4 ந உ.

**உபவிதிகள். வாக்கள மிருகவரி.**

1 (1) கிராம சமுதாயச் சட்டத்தின் 47 ம பிரிவினப்படி திரட்டப்படும் வாக்கள, மிருக வரியின் நோக்கங்களுக்காக, அந்த வரிக்குப் பாததிரமான ஏதும் வாக்களத்தை அல்லது மிருகத்தை தன் சொந்தத்தில் அல்லது பாதகாப்பில் அல்லது அதிகாரத்தில் வைத்திருக்கும் ஒவ்வொரு வரும் சங்கம் அந்நோக்கத்தின் பொருட்டு கொடுக்கும் பத்திரத்தில் அந்த வாக்களம் அல்லது மிருகம் சம்பந்தமான விபரங்களின் அட்டவணியொன்றைச் சமர்ப்பித்தல் வேண்டும்.

(2) அந்த அட்டவணை கொடுக்கப்பெற்றவர்கள் அது கிடைத்த ஏழு நாட்களுக்குள் அட்டவணையை நிரப்பி அக்கிராசனருக்குத் திருப்பி யனுப்ப வேண்டும்

2. 1 ம உபவிதியில் சொல்லப்படும் அட்டவணையை சமர்ப்பித்தபின்னா அந்த அட்டவணையில் சொல்லப்படாத வாக்களம் அல்லது மிருகம் எதையும் வாங்கினால், வைத்திருந்தால் அல்லது உபயோகித்தால் அவர் அந்த வாக்களம் அல்லது மிருகம் எதையும் வாங்கிய ஒரு மாதத்துக்குள் அதை வாங்கிய மையை அக்கிராசனருக்கு எழுத்தில் அறிவித்து, அவ்விதம் வாங்கி வைத்திருக்கும் அல்லது உபயோகிக்கும் அத்தகைய வாக்களம் அல்லது மிருகம் ஒவ்வொன்றையும் பற்றிய உண்மையானதும் சரியானதும் சமாச்சாரத்தை தெரிவிக்கவும் வேண்டும்

3 சட்டத்தின் 47 (2) ம பிரிவின ஏற்பாடுகளுக்கமைய, 1 ம உபவிதியில் சொல்லப்படும் அட்டவணை சமர்ப்பித்த ஒவ்வொருவரும், வேறு அறிவித்தலின்றி, அந்த அட்டவணையில் பதியப்பட்ட வாக்களங்கள் அல்லது மிருகங்களின் பொருட்டு, அந்த அட்டவணை எந்த வருடத்துக்கென அனுப்பப்பட்டதோ அவ்வருடத்துக்கு, வரிசெலுத்தப் பாததிரவா வா மேலும் 2 ம உபவிதியின் படி தேவைப்படும் எழுத்துமுலமான அறிவித்தல் அனுப்பிய ஒவ்வொரு வரும் அந்த அறிவித்தலில் சொல்லப்படும் வாக்களங்களுக்கு அல்லது மிருகங்களுக்கு, அந்த வாக்களங்கள் அல்லது மிருகங்கள் வாங்கப்பட்ட அல்லது வேறு வகையில் அவரின் உடமையான வருடத்துக்கு வரி செலுத்தப் பாததிரவா வா.

4. 1 ம உபவிதியில் சொல்லப்படும் அட்டவணையை அல்லது 2 ம உபவிதியில் சொல்லப்படும் எழுத்துமுலமான அறிவித்தலை சமர்ப்பித்துவிட்டு அந்த அட்டவணையில் அல்லது அறிவித்தலில் பதியப்பட்ட அல்லது சொல்லப்பட்ட எந்த வாக்களத்துக்கும் அல்லது மிருகத்துக்கும் வரிசெலுத்தும் கடமைப் பாட்டிலிருந்து தவிர்க்கும்படி சட்டத்தின் 47 (3) ம பிரிவினப்படி உரிமை கோரும் ஒவ்வொருவரும் அந்த உரிமைக் கோரிக்கைக்கான காரணங்களைக் காட்டி தவிர்க்கும்படித்தரக்கான தமது உரிமைக் கோரிக்கையை அக்கிராசனருக்கு உடனே எழுத்தில் அறிவிக்க வேண்டும்.

5 சட்டத்தின் 47 ம பிரிவின ஏற்பாடுகளின்படி செலுத்தவேண்டிய வருடாந்த வரி வருடந்தோறும் மாசு மாதம் 31 ந திகதியன்று அல்லது அதற்கு முன்னா சங்கக் கந்தோரில் கட்டப்பட வேண்டும்.

ஆயின் 1 ம உபவிதியில் சொல்லப்படும் அட்டவணை அல்லது 2 ம உபவிதியில் சொல்லப்படும் எழுத்துமுலமான அறிவித்தல் எவ்வருடத்திலேனும் மாசு மாதம் 31 ந திகதிக்குப் பின்னா அக்கிராசனரிடம் சமர்ப்பிக்கப்படும் விஷயமெதிலும், அத்தகைய அட்டவணையில் அல்லது அறிவித்தலில் சொல்லப்படும் வாக்களம் அல்லது மிருகம் ஒவ்வொன்றுக்குள்ளும் வரி, அந்த அட்டவணை அல்லது அறிவித்தல் சமர்ப்பிக்கப்பட்ட திகதியிலிருந்து ஒரு மாதத்துக்குள் கட்டப்பட வேண்டும்

6. எவ்வேறும் வருடாந்தவரி செலுத்தியதும், அத்தகைய வரி செலுத்தப்பட்ட வாக்களம் ஒவ்வொன்றுக்கும் இக்க அட்டவணையில் குறிப்பிடப்பட்டிருப்பதால் பல்வேறு வகையான வாக்களங்களையும் பேதப்படுத்தும் எழுத்துக்களும் எந்த வருடத்துக்கு வழங்கப்பட்டதென்பதைக் குறிக்கும் இலக்கங்களும் வாக்களங்களின் பதிவு இடப்பட்டுள்ள அதற்குரிய இலக்கமும் கொணட உலோகத் தகடு ஒன்றை அக்கிராசனா அவருக்குக் கொடுப்பார். இத்தகைய தகடு எதுவும் தெளிவாகத் தெரியாதுபோனால் அல்லது பாவிப்பினாலாவது அல்லது வேறு வகையிலாவது உருவழிந்துபோனால் சொந்தக்காரர் அதை அக்கிராசனரிடம் திருப்பிக்கொடுத்து 25 சதமும் கட்டியும் புதிய தகடு ஒன்றை பெறும் பாததியதையுடையவராவார். அத்தகைய தகடு எதுவும் காணாமல்போயிருந்து அல்லது கள்வபோயிருந்து என்று சத்தியக் கடுதாசிலும அல்லது வேறு வகையில் அக்கிராசனா திருப்பித்தந்துதால் அதன் சொந்தக்காரர் புதிய தகடு ஒன்றுக்கு விண்ணப்பித்து 50 சதமும் கட்டியும் புதிய தகடு ஒன்றை அவருக்குக் கொடுக்கலாம்

7. ஒவ்வொரு வாக்களத்தினதும் சொந்தக்காரர் அல்லது அதற்குப் பொறுப்பாளியாக இருப்பவா 6 ம உபவிதியில் சொல்லப்படும் தக்கட அது எந்த வாக்களத்துக்கென்று வழங்கப்பட்டதோ அந்த வாக்களத்தில் யாவருக்கும் தெரியக்கூடிய ஒரு பகுதியில் மாட்டிவைக்கவேண்டும் :

அட்டவணை.

- ஒரு வண்டி, கரத்தை, ஜினறிக்ஷோ நீங்கலாக எதேனும மாதிரியான வண்டி ஒவ்வொன்றுக்கும் C
  - எதேனும மாதிரியான இரட்டை மாட்டு வண்டி அல்லது கரத்தை ஒவ்வொன்றுக்கும் D
  - ஜினறிக்ஷோ ஒவ்வொன்றுக்கும் S
  - ஒற்றை மாட்டு வண்டி அல்லது கரத்தை ஒவ்வொன்றுக்கும் N
  - பைசிக்கள் ஒவ்வொன்றுக்கும் B
- தகடுகளின் நிறமும் உருவமும் அக்கிராசனரால் தீர்மானிக்கப்படவேண்டும்

L. G. D.—G.C. 14/77.

**கிராம சமுதாயச் சட்டம்**

கிராம சமுதாயச் சட்டத்தின் (அத்தியாயம் 198) 49 ம பிரிவின்கீழ் வவுனியா டிஸ்திரிக்டிலுள்ள மேலப்பற்று வடக்கு, கருநாவலப்பற்று தெற்கு கிராமப் பகுதிகளின் கிராமச் சங்கங்களால் உண்டாக்கப்பட்டு, 1947 ம ஆண்டின் செப்டெம்பர் மாதத்து 24 ந தேதிய 9,773 ம இலக்க விசேஷ "கெசெற" நில பிரசாரகப்பட்ட பிரகடனத்தால் திருத்தப்பட்ட அபிபிரிவால் ஸ்தல ஆட்சி மந்திரிபீது வைக்கப்பட்ட தத்துவங்களின் பலத்தைக்கொண்டு அவரால் அங்கீகரிக்கப்பட்ட உபவிதிகள்

டி. சீ. ஆர். குணவாதன, நிரந்தரக் காரியதரிசி, ஸ்தல ஆட்சி மந்திரி காரியாலயம்.

கொழும்பு,

1952 ம ஓஸ்டு (ஜூலை) ஆடிமீ 4 ந உ.

**ரொட்டிச்சால்கள்**

1. (1)வைத்திய சுகாதார உத்தியோகத்தின் சிபாசின் பேரில் அக்கிராசனரால் அதற்கென் வழங்கப்பட்ட ஒரு லைசென்சின் பேரிலன்று எவ்வேறும் ஒரு ரொட்டிச்சாலைத் தொழிலை ஸ்தாபிக்கவோ அல்லது நடத்தவோ கூடாது.

(2) இந்த உபவிதியின் கீழ் வழங்கப்பட்ட லைசென்ஸ் ஒவ்வொன்றும், அது எந்த வருடத்துக்கென வழங்கப்பட்டதோ அந்த வருடத்து டிசம்பர் மாதம் 31 ந திகதியன்று வலியுற்று முடிவுறும்.

2 ஒரு ரொட்டிச்சாலையாக பாலிக்கப்பட்டிருக்கும் தலம் கீழ்க்காணும் நிபந்தனைகளுக்கிணங்க இருந்தாலன்றி உபவிதி 1 ன கீழ் ஒரு லைசென்ஸ் பெற ஒருவரும் உரிமையுடையவராகமாடார்:—

- (அ) தலம் நல்ல காற்றோட்டமும் நல்ல வெளிச்சமும் உள்ளதாயிருத்தல் வேண்டும் ;
  - (ஆ) சுவர்கள் சண்ணாம்புச்சாந்து பூசி வெள்ளையடிக்கப்பட்டிருத்தல் வேண்டும் ;
  - (இ) தரைக்கு சீமெந்து போடப்பட்டிருத்தல் வேண்டும் ;
  - (ஈ) தலத்தில் போதிய மலசல் கூட வசதியும் போதிய வடிகால்களும் இருத்தல் வேண்டும் ;
  - (உ) கூரையிலிருந்து ஊதையும் தூசியும் விழுவதைத் தடுக்கக்கூடிய தாக் தகுந்த பொருட்களால் ஒரு மச அமைக்கப்பட்டிருத்தல் வேண்டும் ;
  - (ஊ) மலசல்குழி, நிவேரமான பசுக்கெயில, மலசல் கூடம் அல்லது நிறந்த கழிநீர் எதிலிருந்தும் ஜம்பு அடி தூரத்துக்குள் தலம் இருத்தலாகாது ;
  - (எ) பணிரிணை அடி நீளத்துக்கும் பத்து அடி அகலத்துக்கும் குறைவாக வெள்ளோட்டமான தரைப் பரப்புள்ள ஒரு புறமான மாக் குழைக்கும் அறை தலத்தில் அமைக்கப்பட்டிருத்தல் வேண்டும் ;
  - (ஏ) மாக் குழைக்கும் அறையின் கதவுகள் அல்லது ஜன்னல்கள் இருக்கும் இரண்டு பக்கங்களிலாவது எழு அடி அகலத்துக்குக் குறைவாக தடையற்ற வெளிக்காற்று இடை வெளி இருத்தல் வேண்டும் ;
  - (ஐ) ரொட்டியடுப்பின் கதவு, மாக் குழைக்கும் அறைக்குள் நேராகத் திறக்கப்படலாகாது.
3. ஒரு ரொட்டிச்சாலையின் லைசென்ஸ்காரர்—
- (அ) அந்த ரொட்டிச்சாலையின் பாலிக்கப்படும் அல்லது அதற்குரிய எல்லா பாண்டங்களையும் தளபாடங்களையும் மற்றும் தேவையானவற்றையும் சுத்தமாக வைப்பிக்கவும் ;
  - (ஆ) அந்த ரொட்டிச்சாலையிலுள்ள மேசைகளின் மேற்தளங்களை நன்கு முதிர்ந்த நெருக்கமாகப் பொருத்தப்பட்ட பலகைகளால் அல்லது நீங்கற்றதும் ஊரூத்தமான பொருளால்செய்விக்கவும், மேசைகளை தினமும் சுரண்டி சுத்தப்படுத்திக்கவும் ;
  - (இ) ரொட்டிச்சாலையின் தளையை ஒவ்வொரு இருபத்தினுக்கு மணித்தியாலத்துக்கு ஒரு தடவையாவது கூட்டுவிகவும், குப்பையை உடனே ஒரு ஊரூத், மூடியுள்ள கொள்கலத்தில் இட்டு ரொட்டிச்சாலையிலிருந்து தினமும் அகற்றுவிக்கவும் ;

- (ஈ) ரொட்டிச்சாலைத் தலத்தை சுதமர்க்கவும் ஏதும் வடிவம், கொல்லை அல்லது மலர்ச்சு குழியிலிருந்தும் இத்தகைய வேறு ஏதும் அசுத்தத்திலிருந்தும் எழும் தூநாற்றங்கள் இல்லாமலும் வைப்பிக்கவும்;
- (உ) ரொட்டிச்சாலையில் பாவிக்கும் மாவை தரைக்குமேல் மூன்றடியாவது உயரமுள்ள ஒரு மேட்டையே வைப்பிக்கவும்;
- (ஊ) தினமும் எல்லாக் குப்பையையும் ரொட்டிச்சாலைத் தலத்திலிருந்து அகற்றுவிக்கவும், வடிகால்களை கழுவுவிக்கவும்;
- (எ) ரொட்டி செய்வார்களுக்கு இலக்குவிட கிடக்கக்கூடியதாக மர்க்கமுடிக் கும் அறையல்லாத, தலத்தின் வேறுபாகத்தில் இரண்டு துப்பற படிக்கங்களையாவது வைப்பிக்கவும்;
- (ஏ) ரொட்டி செய்வார்களின் உபயோகத்துக்காக சுதமரன் தண்ணீர் சுதமரன் துவாய்கள், நகம் சுத்திசெய்யும் "பிரஸ்" கள் சவுக்காரம் ஆகியவற்றை தலத்தில் வைப்பிக்கவும்;
- (ஐ) ரொட்டிச்சாலைகள் சம்பந்தப்பட்ட இந்த உப விதிகளின் தமிழ் பிரதியொன்றை ரொட்டிச்சாலையின் ஒரு பிரதித்தமான பகுதியில் எல்லோரும் பார்க்கக்கூடியதாக வைப்பிக்கவும்;

வேண்டும்.

4. ஒரு ரொட்டிச்சாலையின் லைசென்சுகாரர்—

- (அ) அந்த ரொட்டிச்சாலையை நித்திரை கொள்வதற்கான அல்லது ஏதும் மிருகத்தையாவது அல்லது ரொட்டிச்சாலையின் தேவைகளுக்கு அவசியமான பொருளல்லாத வேறு பொருள் எத்தையாவது வைப்பதற்கான ஒரு இடமாகப் பாவிக்கலாகாது;
- (ஆ) ரொட்டி, விசுகோத்து அல்லது மிடாய் எதையும் சுதமரனும் தக்க முறையில் அமைக்கப்பட்ட நுழைய முடியாததுமான கண்ணாடி பெட்டிகளிலின்றி வேறு வகையில் விற்பனைக்கு வைக்க விடலாகாது;
- (இ) ரொட்டி, விசுகோத்து அல்லது மிடாய் செய்வா எவரையும் கெட்டதும் ஆரோகியத்துக்கு ஏற்காததுமரன் மா, தண்ணீர் அல்லது வேறு பொருள் எதையும் உபயோகிக்க விடலாகாது;
- (ஈ) தரையை சுத்தம் செய்வதற்காக அங்குமிங்குமாக தள்ளிவைக்க முடியாத தளபாடம் அல்லது உபகரணம் எதையும் ரொட்டிச் சாலையில் உபயோகிக்கவோ அல்லது வைத்திருக்கவோ கூடாது.
- (உ) ரொட்டிச்சாலைத் தலத்தில் சூதாட்டம் அல்லது முறைகோடாது நடத்தை எதுவும் நடைபெற விடலாகாது.

5. ரொட்டி, விசுகோத்து அல்லது மிடாய் செய்யும் அல்லது சுடுமே லேலைக்கமர்த்தப்பட்டிருக்கும் ஒவ்வொருவரும் அக்கருமத்தில் ஈடுபடுவதற்கு முன்னர் தமது கைகளை கழவி, மார்பையும் அக்கண்களையும், உடம்பையும் மூடி ஒரு சுத்தமான வெள்ளை மேலாடை அணிந்து ஒரு வெள்ளைத் தொப்பி அல்லது தலைப்பாகையும் போட்டுக்கொள்ளவேண்டும்.

6. அதற்காக வைக்கப்பட்டிருக்கும் ஒரு எச்சிற படிக்கத்துக்குள் அன்றி ரொட்டிச்சாலைத் தலத்தில் ஒருவரும் துப்பக்கூடாது.

7. ஏதும் தொற்றுநோய், சருமநோய் அல்லது உடடுநோய் பீடித்த அல்லது பீடித்திருந்த அல்லது அதற்கைய நோய் பீடித்துள்ள எவருக்கும் பணிவிடைசெய்த எவரையும் நோய் தொற்று கால எல்லையும் காத்தற கால எல்லையும் கழியுமுன்னர் ஒரு ரொட்டிச்சாலைக்குள் செல்லவோ அல்லது ரொட்டி, விசுகோத்து அல்லது மிடாய் செய்வதில் அல்லது விற்பதில் பங்குபற்றவோ, அந்த ரொட்டிச்சாலைக்கு பொறுப்பாளியாக உள்ள எவரும், விடலாகாது.

8. (1) அக்கிராசனா அல்லது வைத்திய சுகாதார உத்தியோகத்தர் அல்லது சுகாதாரப் பரிசோதகர் அல்லது அக்கிராசனரால் எழுத்தில அங்கீகரிக்கப்பெற்ற உத்தியோகத்தர் எவரும் மாக்கமுடிக் கும் அல்லது சுடுமே கருமம் நடத்தப்படும் எச்சமயத்திலேனும் ரொட்டிச்சாலைக்குள் பிரவேசித்தலும் அதைச் சோதித்தலும் நியாயமுறையாகும்.

(2) ஒரு ரொட்டிச்சாலையின் லைசென்சுகாரர் அல்லது அதற்குப் பொறுப் பாளியாக உள்ளவா, அக்கிராசனரால் அல்லது வைத்திய சுகாதார உத்தியோகத்தரை அல்லது சுகாதாரப் பரிசோதகரை அல்லது அக்கிராசனரால் எழுத்தில அங்கீகரிக்கப்பெற்ற வேறு உத்தியோகத்தர் எவரையும் ரொட்டிச்சாலைக்குள் பிரவேசிக்கவும் அதைச் சோதிக்கவும் அனுமதித்து அக்கிராசனருக்கு அல்லது அந்த உத்தியோகத்தருக்கு அல்லது பரிசோத கருக்கு தேவையான சகல உத்திகளையும் செய்தல் வேண்டும்.

9. சிராமக்கோடு, அது விதிக்கும் வேறும் ஏதும் தண்டனையோடு கூட, ரொட்டிச்சாலைகள் சம்பந்தமான இந்த உபவிதிகள் எதையும் மீறியமை ஏதற்கும் இருமுறை அல்லது பலமுறை குற்றவாளியாக காணப்பட்ட எந்த லைசென்சு காரர்தம் லைசென்சை அழித்தல் சட்டமுறையாகும். - லைசென்சு காரர் அந்த அழித்தல் விஷயத்தில் நஷ்டம் ஏதுவும் பெறுதற்குப் பாததிராகாது.

சாப்பாட்டுக்கடைகள், சிறுணுண்டிச்சாலைகள், தேநீர் கோப்பிக்கடைகள்

10. (1) வைத்திய சுகாதார உத்தியோகத்தரின பிள்ளை பேரில் அக்கிராசனரால் அதற்குள்ள வழங்கப்பட்ட ஒரு லைசென்சின் பேரிலன்றி ஒருவரும் ஏதும் சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடைத் தொழிலை லாபபிக்கவோ அல்லது நடத்தவோ கூடாது.

(2) இந்த உபவிதியின்கீழ் வழங்கப்பட்ட லைசென்சு ஒவ்வொன்றும் 10 ம உபவிதியின்கீழ் முன்னதாக அழிக்கப்பட்டாலன்றி, அது எந்த வருடத்துக்கென வழங்கப்பட்டதோ அந்த வருடத்து டிசம்பர் மாதம் 31 ந திகதியன்று வலியற்று முடிவுறும்.

11. ஒரு சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையாக பாவிக்கப்பட்டிருக்கும் தலம் கீழ்க்காணும் நிபந்தனை களுக்கணக்கமாக இருந்தாலன்றி உபவிதி 10 ன கீழ் ஒரு லைசென்சு பெற ஒருவரும் பாததிராகமாட்டாது:—

- (அ) தலம் நல்ல காற்றோட்டமும் நல்ல வெளிச்சமும் உள்ளதாயிருந்தல் வேண்டும்;
- (ஆ) சுவர்கள் சண்ணாம்புச் சாந்து பூசி வெள்ளையடிக்கப்பட்டிருந்தல் வேண்டும்;
- (இ) தரைக்கு ஈடுமெந்து போடப்பட்டிருந்தல் வேண்டும்;
- (ஈ) கூரையிலிருந்து ஊததையும் தூசியும் விழுவதைத் தடுக்கக்கூடிய தாக தகுந்த பொருட்களால் ஒரு மச்ச அமைக்கப்பட்டிருந்தல் வேண்டும்.

12. ஏதேனுமொரு சாப்பாட்டுக்கடை சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையின் லைசென்சுகாரர்—

- (அ) அதன் தலத்தை சுதமர்க்கவும் சுகாதார நிலைமையிலும் வைப்பிக்கவும்;
- (ஆ) அந்த சாப்பாட்டுக் கடையில், சிறுணுண்டிச்சாலையில் அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையில் பாவிக்கும் அல்லது அதற்குரிய பாண்டங்கள், தளபாடங்கள் அல்லது வேறு உபகரணங்கள் அனைத்தையும் சுத்தம் வைப்பிக்கவும்;
- (இ) சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடைத் தலத்தில் அல்லது அதைச் சற்றிலும் உள்ள எல்லாக் குப்பையையும் தினமும் இரண்டுமுறை கூட்டி அகற்று விக்கவும்;
- (ஈ) அந்தத்தலத்தில் விற்பதற்கு வைக்கப்படும் எல்லாக் "கேக்" களையும் மிடாய்களையும் மற்றும் ஆகாரங்களையும் சுதமரனும் தக்கமுறையில் அமைக்கப்பட்ட நுழைய முடியாததுமான கண்ணாடிபெட்டிகளில் வைப்பிக்கவும்;

(உ) எல்லா கழிவுத் தேநீர், கோப்பி அல்லது பாலையும் எல்லா எஞ்சிய ஆகாரத்தையும் நெருங்கிப் பொருந்தும் ஒரு மூடி அல்லது அடைப்பு உள்ள ஒரு நுழைய முடியாத கொள்கலத்தில் சேகரித்து தினமும் இரண்டு முறை அந்த தலத்திலிருந்து அகற்றுவிக்கவும்;

(ஊ) ஆகாரம் அல்லது பால் செய்வதற்கு, விற்பதற்கு அல்லது உட்கொள்வதற்கு உபயோகிக்கும் பாண்டங்களனைத்தையும் ஒவ்வொரு இடத்துதானாக மணித்தியாலங்களுக்கொருமுறையாவது சவுக்காரமும் தண்ணீரும் கொண்டு கழுவுவிக்கவும்;

(எ) ஒரு வாடிக்கைகாரர் பாலித்த அல்லது கொள்கலம் ஒவ்வொன்றையும் அது அவரால் பாவிக்கப்பட்ட உடனேயும் மற்றொரு வாடிக்கைகாரரால் பாவிக்கப்படுதற்கு முன்னரும் கழுவு விக்கவும்;

(ஏ) எல்லா வேலையாட்களினதும் பெயர்க்கும் லிஸாசங்களும அடங்கிய நாமாவளியொன்றை பாப்பதற்குக் கிடைக்கக்கூடியதாக எக் காலத்திலும் அதத்தலத்தில் வைப்பிக்கவும்;

வேண்டும்.

13. ஏதேனுமொரு சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையின் லைசென்சுகாரர்—

(அ) ஏதும் கழிவுத் தேநீர், கோப்பியை அல்லது பால் அல்லது ஏதும் மிஞ்சிய ஆகாரத்தை லைசென்சு பெற்ற தலத்தின் தரையில் எறியவிடலாகாது; அல்லது

(ஆ) லைசென்சு பெற்ற தலத்தில் ஏதும் சூதாட்டம் அல்லது முறை கோடான நடத்தை நடைபெற விடலாகாது

14. ஏதேனுமொரு சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையின் லைசென்சுகாரர், லைசென்சு பெற்ற தலத்துக்கு வருவோருக்கும் வேலையாட்களுக்கும் உடனே கிடைக்கக்கூடியதாக அத்தலத்தில் எந்நேரமும் இரண்டு எச்சிற படிக்கங்களையாவது வைத்திருக்கச் செய்தல் வேண்டும்.

15. அதற்கென வைக்கப்பட்டிருக்கும் ஒரு எச்சிற படிக்கத்துக்குள் அன்றி ஒருவரும் ஒரு சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையின் தலத்தில் துப்புதல் கூடாது

16. ஏதும் தொற்றுநோய், சருமநோய் அல்லது உடடு நோய் பீடித்த அல்லது பீடித்திருந்த அல்லது அதற்கைய நோய் பீடித்துள்ள எவருக்கும் பணிவிடைசெய்த ஒருவரை, நோய்தொற்று கால எல்லையும் காத்தறகால எல்லையும் கழியுமுன்னர் ஒரு சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடைக்குள் செல்லவோ அல்லது அங்கு ஏதும் ஆகாரத்தை அல்லது பான்தனித் செய்வதில் அல்லது விற்பதில் பங்கு பற்றவோ, அந்த இடத்துக்குப் பொறுப்பாளியாக உள்ளவா விடலாகாது

17. அக்கிராசனா அல்லது வைத்திய சுகாதார உத்தியோகத்தர் அல்லது சுகாதாரப் பரிசோதகர் அல்லது அக்கிராசனரால் எழுத்தில அங்கீகரிக்கப் பெற்ற உத்தியோகத்தர் எவரும் சாப்பாட்டுக்கடை, சிறுணுண்டிச்சாலை

அல்லது தேநீர் அல்லது கோப்பிக்கடை எதற்குள்ளும் நியாயமான எல்லா நேரங்களிலும் பிரவேசித்தலும் அதைச் சேர்த்தலும் சட்ட முறையாகும். ஏதும் சாப்பாட்டுக்கடை, சிறுநுண்ணுச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடையின் லைசென்ஸ்காரர் அல்லது அதற்குப் பொறுப்பாளியாகவுள்ளவா அகிராசனரை அல்லது அந்த உத்தியோகத்தரை அல்லது பரிசோதகரை அதைத்தடுத்துக் கொள்ளும் அல்லது அதைச் சேர்த்தல் அல்லது அனுமதித்து அவருக்குத் தேவையான சகல உதவிகளையும் செய்தல் வேண்டும்.

18. கிராமக்கோடு, அது விதிக்கும் வேறு ஏதும் தடைநீரையோடு கூட, சாப்பாட்டுக்கடை, சிறுநுண்ணுச்சாலை அல்லது தேநீர் அல்லது கோப்பிக்கடைகளை சம்பந்தமான இந்த உபவிதிகள் எதையும் மீறியமை எதற்கும் இருமுறை அல்லது பலமுறை குற்றவாளியாக காணப்பட்ட எந்த லைசென்ஸ்காரரதும் லைசென்ஸை அழித்தல் சட்டமுறையாகும். லைசென்ஸ்காரர் அந்த அழித்தல் விஷயமாக நஷ்ட ஈடு எதுவும் பெறுதற்குப் பாத்திரராகா.

19. இந்த உபவிதிகளில் "அகிராசனா" எனப்பது, விஷயத்திற்கு ஏற்ப, மேலப்பற்று வடக்கு அல்லது கருநாவலப்பற்று தெற்கு கிராமப் பகுதியின் கிராமச்சங்க அகிராசனா எனப் பொருள்படுகின்றது.

### மிழுவாங்கொட ஊர்ச்சங்கம்.

#### வாக்காளர் இடப்பு தயாரித்தல்—1952.

1949 ம ஆண்டின் 5 ம இலக்க ஸ்தலஸ்தாபன அதிகாரிகளின் தோதல (திருத்த) சட்டத்தால் திருத்தப்பட்ட 1946 ம ஆண்டின் 53 ம இலக்க ஸ்தலஸ்தாபன அதிகாரிகளின் தோதல சட்டத்து 17 ம பிரிவின கீழ் மேற்படி ஊர்ச்சங்கத்தின் 1 முதல் 6 ம இலக்க வட்டாரங்களின் வாக்காளர் இடப்புக்களை தயாரிக்கப்பட்டுவிட்டன என்று இத்தால் அறிவித்தல் கொடுக்கப்படுகின்றது.

வாக்காளர் இடப்புக்களின் பிரதிகள் மேற்படி ஊர்ச்சங்க கந்தோரிலும் இந்தக் கந்தோரிலும் கந்தோர் நேரத்தில் இலவச பரிசீலனைக்குக் கிடைக்கும்.

- (அ) வாக்காளர் இடப்புக்களில் தமது பெயர் பதியப்படுவதற்குத் தகுதியுடையவரென உரிமை கேட்கின்றவரெவரும், அவருடைய பெயர் அங்கனம் பதியப்படாத,
- (ஆ) சரியான இடப்பில் தமது பெயர் பதியப்படவில்லையென்றும் அது வேறொரு இடப்புக்கு மாற்றப்பட வேண்டுமென்றும் உரிமை கேட்கின்ற,
- (இ) மேற்கூறிய இடப்புக்களில் தமது பெயர் பதியப்பட்ட அவர் அங்கனம் வேறொருவருடைய பெயர் தோன்றுவதற்குத் தடை சொல்லுகின்ற,

எவரும் இவ்வறிவித்தல் பிரசுரமான 14 நாட்களுக்குள் தமது உரிமை அல்லது தடையை எழுத்துமூலமாக எனக்கு அறிவிக்கவேண்டும். உரிமை

களையும் தடைகளையும் கடிதமூலமாகத் தெரிவிக்கலாம். அல்லது மிழுவாங்கொட ஊர்ச்சங்க கந்தோரில் அல்லது இந்தக் கந்தோரில் பெறக்கூடிய மாதிரிப் பத்திரங்கள் மூலமாகத் தெரிவிக்கலாம்.

கே. ஜி. பெரேரா,  
உதவித் தோதல உத்தியோகத்தார்,  
கொழும்பு டிஸ்திரிக்

ஸ்தலஸ்தாபன தோதல் கொமிஷனார் கந்தோர்,  
15, பாணல பிளேஸ், கொழும்பு,  
1952 ம (ஆ) (ஜூலை) ஆடிப் 25 ந ட.

### கொச்சிக்கடை ஊர்ச்சங்கம்.

#### வாக்காளர் இடப்புக்கள் தயாரித்தல்—1952.

1949 ம ஆண்டின் 5 ம இலக்க ஸ்தலஸ்தாபன அதிகாரிகளின் தோதல (திருத்த) சட்டத்தால் திருத்தப்பட்ட 1946 ம ஆண்டின் 53 ம இலக்க ஸ்தலஸ்தாபன அதிகாரிகளின் தோதல சட்டத்தின் 17 ம பிரிவின கீழ் மேற்படி ஊர்ச்சங்கத்தின் 1 முதல் 3 ம இலக்க வட்டாரங்களின் வாக்காளர் இடப்புக்களை தயாரிக்கப்பட்டுவிட்டன என்று இத்தால் அறிவித்தல் கொடுக்கப்படுகின்றது.

வாக்காளர் இடப்புக்களின் பிரதிகள் மேற்படி ஊர்ச்சங்க கந்தோரிலும் இந்தக் கந்தோரிலும் கந்தோர் நேரத்தில் இலவச பரிசீலனைக்குக் கிடைக்கும்.

- (அ) வாக்காளர் இடப்புக்களில் தமது பெயர் பதியப்படுவதற்குத் தகுதியுடையவரென உரிமை கேட்கின்றவரெவரும், அவருடைய பெயர் அங்கனம் பதியப்படாத,
- (ஆ) சரியான இடப்பில் தமது பெயர் பதியப்படவில்லை என்றும் அது வேறொரு இடப்புக்கு மாற்றப்பட வேண்டுமென்றும் உரிமை கேட்கின்ற,
- (இ) மேற்கூறிய இடப்புக்களில் தமது பெயர் பதியப்பட்ட அவர் அங்கனம் வேறொருவருடைய பெயர் தோன்றுவதற்குத் தடை சொல்லுகின்ற,

எவரும் இவ்வறிவித்தல் பிரசுரமான 14 நாட்களுக்குள் தமது உரிமை அல்லது தடையை எழுத்துமூலமாக எனக்கு அறிவிக்கவேண்டும். உரிமை களையும் தடைகளையும் கடிதமூலமாக எனக்குத் தெரிவிக்கலாம். அல்லது கொச்சிக்கடை ஊர்ச்சங்க கந்தோரில் அல்லது இந்தக் கந்தோரில் பெறக்கூடிய மாதிரிப் பத்திரங்கள் மூலமாகத் தெரிவிக்கலாம்.

கே. ஜி. பெரேரா,  
உதவித் தோதல உத்தியோகத்தார்,  
கொழும்பு டிஸ்திரிக்

ஸ்தலஸ்தாபன தோதல் கொமிஷனார் கந்தோர்,  
15, பாணல பிளேஸ், கொழும்பு,  
1952 ம (ஆ) (ஜூலை) ஆடிப் 25 ந ட.